

ဘုဒ္ဓါရုံစာပေ

නුන්වැනි කොටස

මුදල් මණ්ඩලය විසින් 2013 වර්ෂයේදී උපයෝගී කරගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ, නියෝග සහ නිවේදන

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව	යොමු අංකය	පිටුව
1 මහජනතාවට හෙළිදරව් කිරීම සඳහා බැංකුවල කාර්තුමය මූල්‍ය ප්‍රකාශන පුවත්පත්වල පළ කිරීම	02/17/900/0001/04	1
2 බැංකු පනතේ 2013 අංක 1 දරන විධානයන් බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල කොටස් වෙළෙඳපොළට නිරාවරණයවීම්		5
3 බැංකු පනතේ 2013 අංක 2 දරන විධානයන් බලපත්‍රලාභී විශේෂිත බැංකුවල නිශ්චල දේපළ විකිණීම, හුවමාරු කිරීම, පැවරීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින සීමාවන්		7
4 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 86 වගන්තිය යටතේ ද්‍රවශීල වත්කම්හි නිර්වචනය	02/17/500/0540/001	7
5 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 76(ඒ) (1) වගන්තිය යටතේ ද්‍රවශීල වත්කම්හි නිර්වචනය	02/17/500/0540/001	8
6 බැංකු පනතේ 2013 අංක 3 දරන විධානයන් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත නිකුත් කරන ලද ආයතනික යහපාලනය පිළිබඳ විධානයන් සඳහා වන සංශෝධන		8
7 බැංකු පනතේ 2013 අංක 4 දරන විධානයන් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කරන ලද ආයතනික යහපාලනය පිළිබඳ විධානයන් සඳහා වන සංශෝධන		8
8 බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ ණය ගැනීම් නියාමන සීමාවන්ගෙන් නිදහස් කිරීම	02/19/150/0104/001	9
9 ආයෝජන අරමුදල් ගිණුම මෙහෙයවීම පිළිබඳ උපදෙස් සඳහා වන සංශෝධන	02/17/800/0014/01	9
10 කෘෂිකාර්මික අංශය සඳහා අනිවාර්ය ණය දීම	02/04/008/0002/003	10
11 ණය පත් සහ අනෙකුත් ණය සහ අත්තිකාරම් සඳහා වන පොලී අනුපාතිකයන්	02/17/600/002/001	11
12 මූල්‍ය සමාගම් සඳහා ප්‍රමාණවත් මූල්‍යමය අනුග්‍රහ	02/17/600/0026/001	11
13 ණය සහ අත්තිකාරම් මත අයකරනු ලබන දඩ පොලී අනුපාත පිළිබඳ උපරිම සීමාව	02/17/600/002/001	11
14 බැංකු පනතේ 2013 අංක 5 දරන විධානයන් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වූ අධිකෂණ විමසුම් ක්‍රියාවලිය (බාසල් II සම්මුතියේ දෙවැනි ආධාරකය)		12
15 අධිකෂණ විමසුම් ක්‍රියාවලියට අදාළ නියාමන රාමුව (බාසල් II දෙවැනි ආධාරකය) බැංකු පනතේ 2013 අංක 5 දරන විධානයන්ට අදාළ ඇමුණුම		13
16 ආයෝජන අරමුදල් ගිණුම	02/17/800/0014/01	20
17 මූල්‍ය වාර්තා සහ අනෙකුත් හෙළිදරව් කිරීම් වෙබ් අඩවිවල ප්‍රකාශයට පත් කිරීම	02/17/800/0002/002	20
18 පුවත්පත්වල හා වෙබ් අඩවිවල පළ කළයුතු අමතර කාර්තුමය හෙළිදරව් කිරීම්	02/17/900/0001/004	21
19 නොමග යවනසුළු සහ වෘත්තීයමය වශයෙන් ආචාර සම්පන්න නොවන දැන්වීම්	02/17/800/0007/001	22
20 අන්තර්ජාලගත දුරස්ථ සුපරීක්ෂණ පද්ධතිය යටතේ නව ප්‍රකාශන හඳුන්වා දීම	02/17/550/0014/001	23
21 ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයන්හි ආයෝජනය කිරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත අවසර ලබාදීම	02/17/500/0540/001	23
22 1988 අංක 30 දරන බැංකු පනතේ 86 වගන්තිය යටතේ වන ද්‍රවශීල වත්කම්හි නිර්වචනය	02/17/500/0540/001	23
23 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1843/8	24

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව

24	ශාඛා මට්ටමෙන් මාස අවසාන අතැති මුදල්වල ශේෂ ප්‍රකාශය		24
25	මුදල් නෝට්ටු තේරීම සඳහා වූ පරාමිතීන්	12/01/008/0002/002	25
26	ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම	12/02/003/0004/005	26
27	ගුවන්තොටුපලෙහි පවත්වාගෙන යනු ලබන මුදල් හුවමාරු කවුළු තුළින් ගුණාත්මක බවින් උසස් මුදල් නෝට්ටු නිකුත් කිරීම	12/01/008/0002/002	27
28	ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සිදුකරන මුදල් තැන්පතු වල විෂමතාවයන් පියවීම පිළිබඳ මාර්ගෝපදේශ	12/02/008/0002/002	27

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

29	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1796/21	28
30	බලයලත් මුදල් තැරැව්කරණ සමාගමිහි වාර්ෂික සහතික පත්‍ර ගාස්තු	35/05/004/005/002	33
31	සංචිත අවශ්‍යතා	35/01/005/0007/06	33
32	සංචිත අවශ්‍යතාවය - දිනක් තුළ අවම තැන්පතු ප්‍රමාණය	35/01/005/0007/07	35
33	මහ බැංකුව විසින් ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වනු ලබන විට දී නිත්‍ය පහසුකම යටතේ ප්‍රතිමිලදී ගැනුම් සිදු කිරීම	35/01/005/0006/31	36
34	සංචිත අවශ්‍යතා	35/01/005/0007/08	36
35	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1816/13	36
36	නිර්ලේඛන රාජ්‍ය සුරැකුම්පත් මත ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ වෙළෙඳපොළ කටයුතු සඳහා මෙහෙයුම් උපදෙස්	35/01/005/0006/32	37
37	මෝටර් රථ වාහන ආනයනය සඳහා ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/15	37
38	මෝටර් රථ වාහන ආනයනය සඳහා ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/16	43
39	මෝටර් රථ වාහන ආනයනය සඳහා ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/17	43

විනිමය පාලන දෙපාර්තමේන්තුව

40	විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම (FEEA)	06/04/03/2013	43
41	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1791/15	44
42	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1791/16	44
43	විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ මිල දී ගැනීම්	06/04/04/2013	44
44	අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (NRFC)	06/04/05/2013	45
45	විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම (SFIDA)	06/04/06/2013	45
46	නේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (RNNFC)	06/04/07/2013	45
47	අනේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (NRNFA)	06/04/08/2013	46
48	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1791/43	46
49	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1792/28	47
50	ආමුඛ ආයෝජන ගිණුම (IIA)	06/04/09/2013	47
51	විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම (FEEA)	06/04/10/2013	47
52	විදේශීය වාණිජ ණය ගැනීමේ ගිණුම (ECBA)	06/04/11/2013	48
53	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1795/32	48
54	ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි ආයෝජකයින් විසින් ඒකක භාරයන්හි ආයෝජනය කිරීම	06/04/12/2013	48
55	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1795/39	49
56	විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම (FEEA)	06/04/13/2013	50
57	අන්තරාල වෙළෙඳාම	06/04/14/2013	50
58	විගාමිකයින්ට විදේශ විනිමය විකිණීම	06/04/15/2013	51

	යොමු අංකය	පිටුව
59	තේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (RFC)	06/04/16/2013 54
60	බලයලත් වෙළෙඳුන් විසින් නොස්ට්‍රෝ ගිණුම් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම	06/04/17/2013 54
61	සුරැකුම්පත් ආයෝජන ගිණුම (SIA)	06/04/18/2013 55
62	එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ට විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත් කිරීම	06/04/19/2013 58
63	අතේවාසිකයන් සතුව පවතින නිශ්චල දේපළ විකුණා ලද මුදල් නැවත සිය රටට යැවීම	06/04/20/2013 58
64	විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් (FEEA) හිමිකරුවන් සඳහා වූ ණය පහසුකම්	06/04/21/2013 59
65	අතේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRFC)	06/04/22/2013 60
66	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1814/39 60
67	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1814/40 61
68	බලයලත් වෙළෙඳුන් විසින් නොස්ට්‍රෝ (NOSTRO) ගිණුම් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම	06/04/23/2013 61
69	බලයලත් වෙළෙඳුන් ලෙස පත්කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ද්විතියික වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීම	06/04/24/2013 61
70	විදේශ නැව් සේවයක හෝ ගුවන් සේවයක නියෝජිතයෙකු විසින් පවත්වාගෙන යන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම, විදේශ නැව් සේවයක හෝ ගුවන් සේවයක නියෝජිතයෙකු සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (FCAASA) ලෙස නැවත නම් කිරීම.	06/04/25/01/2013 62

මූල්‍ය බුද්ධි ඒකකය

71	විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම් සඳහා නිකුත් කරන ලද රීති	37/03/004/0006/007 63
72	මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකායේ ප්‍රසිද්ධ ප්‍රකාශය	37/01/062/0001/013 65
73	ක්‍රස්තවාදය සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සහ මැඩපැවැත්වීම වාර්තා කරන ආයතනයන්හි වගකීම්	02/13 65
74	ක්‍රස්තවාදය සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සහ මැඩපැවැත්වීම වාර්තා කරන ආයතනයන්හි වගකීම්	03/13 67
75	ක්‍රස්තවාදය සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සහ මැඩපැවැත්වීම වාර්තා කරන ආයතනයන්හි වගකීම්	04/13 68

ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

76	2013 මාර්තු මස 05 වැනි අගහරුවදා දින ලංකාසෙට්ල් පද්ධතියෙහි සජීවී මෙහෙයුම් කටයුතු ප්‍රතිපාදනී වැඩබිමෙහි සිට සිදු කිරීම	ආර්ථික/01/2013 69
77	2013 අප්‍රේල් මස 12 වැනි දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම	ආර්ථික/02/2013 70
78	2013 මැයි මස 23 වැනි (බ්‍රහස්පතින්දා) දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම	ආර්ථික/03/2013 70
79	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1813/25 71
80	2013 අංක 01 දරන පොදු විධිවිධාන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු	75
81	2013 අංක 02 දරන පොදු විධිවිධාන - ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් සිදු කරන ගනුදෙනු සඳහා අය කළ හැකි ගාස්තු	77
82	2013 අංක 03 දරන පොදු විධිවිධාන - වෙක්පත් තැන්පතු භාරගැනීම සහ වෙක්පත්වලට අදාළ අරමුදල් බැර කිරීම සඳහා අදාළ සේවා නියමයන් සහ සම්මත වේලාවන්	78

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

83	බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස පත් කිරීම	08/11/011/0019/001 79
84	ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මිලදීගැනීම සහ විකිණීමට අදාළව විදේශීය ආයෝජකයන් සහ අතේවාසික ශ්‍රී ලාංකිකයන් සඳහා වන මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි	08/24/031/0018/001 80

	යොමු අංකය	පිටුව
85 ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයෝජකයන්ට සහ අන්තර්ජාතික ශ්‍රී ලාංකිකයන්ට නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ මිලදීගැනීම සහ විකිණීමට අදාළව සහභාගි වන නියෝජිතයින් සඳහා වන මාර්ගෝපදේශ / ක්‍රියාපටිපාටි	08/24/031/0018/001	82
86 ප්‍රාථමික අලෙවිකාර සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය තක්සේරු කිරීම සඳහා වන විධානය	08/24/008/0019/001	84
87 ප්‍රාථමික අලෙවිකරුවන් සංස්ථාපිත ණය අලෙවිකරුවන් ලෙස පත් කිරීම	08/24/008/0021/001	89
88 සෘජු අලෙවි සහභාගිකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල පවතින හිමිකම් නොපැ අරමුදල් සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානය	08/24/008/0022/001	90
89 ප්‍රාථමික අලෙවිකරුවන් සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සඳහා වන ගනුදෙනුකරු ප්‍රඥප්තියට අදාළ විධානය	08/24/008/0020/001	91
90 ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඉදියේදී ආවරණය කරගැනීමේ පදනම මත භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර විකිණීම පිළිබඳ වූ විධානය	08/24/003/0014/001	91

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

91 සෞභාග්‍යා ණයයෝජනා ක්‍රමය - උපරිම ණය සීමාව සහ සුදුසුකම් ලබන ව්‍යාපෘති සංශෝධනය කිරීම	RDD/PR/2010/03 (A-02)	92
92 මහාපරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමය	RDD/CSDDL/2013/01	93
93 නැගෙනහිර පළාතේ ආර්ථික කටයුතු පුනරාරම්භය උදෙසා වන චක්‍රීය අරමුදල - III පියවර	RDD/RF/2013/08	98

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

94 2013 අංක 1 දරන බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS) අංක 32, 39 සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) අංක 7 යොදාගැනීමේ මාර්ගෝපදේශය	24/10/001/0005/001	101
95 2013 අංක 1 දරන මුදල් සමාගම් (ව්‍යුහාත්මක වෙනස්කම්) විධානය		102
96 2013 අංක 2 දරන මුදල් සමාගම් (ණය පහසුකම් ලියා හැරීම) විධානය		103
97 2013 අංක 3 දරන මුදල් සමාගම් (ණය සාධන පත්‍ර) විධානය		104
98 2013 අංක 4 දරන මුදල් සමාගම් (ද්‍රවශීලතා වත්කම්) විධානය		105
99 2013 අංක 5 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය		107
100 2013 අංක 6 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන - සංශෝධිත) විධානය		108
101 2013 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (ආයතනික යහපාලන - සංශෝධිත) විධානය		109
102 2013 අංක 1 දරන මුදල් සමාගම් (වාර්ෂික බලපත්‍ර ගාස්තු) රීතිය		110

යොමුව : 02/17/900/0001/04

2013 පෙබරවාරි 11

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

මහජනතාවට හෙළිදරව් කිරීම සඳහා බැංකුවල කාර්තුමය මූල්‍ය ප්‍රකාශන පුවත්පත්වල පළ කිරීම

උක්ත මාතෘකාව සම්බන්ධයෙන් අපගේ පූර්ව ලිපි හුවමාරුවීම් සහ සාකච්ඡාවන් හා බැඳෙන අතර, 2013 පළමුවැනි කාර්තුවේ සිට බලපැවැත්වෙන පරිදි, බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල කාර්තුමය මූල්‍ය ප්‍රකාශන පුවත්පත්වල පළ කිරීම සඳහා වන නව ආකෘතිය මේ සමඟ අමුණා ඇත.

ඒ අනුව, ඉහත මාතෘකාවට අදාළව, 2005 සැප්තැම්බර් 30 දිනැති චක්‍රලේඛයේ අංක 4 ඡේදයේ සඳහන් ආකෘතිය, ඇමුණුමෙහි ඇති ආකෘතිය මගින් ප්‍රතිස්ථාපනය කෙරේ.

මෙයට - විශ්වාසී,
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

පිටපත : ලේඛකාධිකාරී - ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ (ඇපයෙන් සීමිත) සමාගම

ඇමුණුම

..... බැංකුව

ආදායම් ප්‍රකාශය

..... දිනෙන් අවසන් කාලච්ඡේදය සඳහා

රුපිල් දහස්වලින්	බැංකුව		සමූහය	
	ප්‍රචරිත කාලච්ඡේදය	පෙර කාලච්ඡේදය	ප්‍රචරිත කාලච්ඡේදය	පෙර කාලච්ඡේදය
	වසර/මාසය/දිනය සිට වසර/මාසය/දිනය දක්වා	වසර/මාසය/දිනය සිට වසර/මාසය/දිනය දක්වා	වසර/මාසය/දිනය සිට වසර/මාසය/දිනය දක්වා	වසර/මාසය/දිනය සිට වසර/මාසය/දිනය දක්වා
පොලී ආදායම්				
පොලී වියදම්				
ශුද්ධ පොලී ආදායම				
ගාස්තු සහ කොමිස් ආදායම්				
ගාස්තු සහ කොමිස් වියදම්				
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම				
වෙළෙඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)				
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ				
-මූල්‍ය උපකරණයන් ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)				
මූල්‍ය ආයෝජනවලින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)				
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)				
මුළු මෙහෙයුම් ආදායම				
ණය හානිය සහ වෙනත් අලාභයන්				
කේවල හානිකරණය				
සමූහ හානිකරණය				
වෙනත්				
ශුද්ධ මෙහෙයුම් ආදායම				
සේවක මණ්ඩල වියදම්				
ක්ෂයවීම් සහ ක්‍රමක්ෂයවීම්				
වෙනත් වියදම්				
එකතු කළ අගය මත බද්දට පෙර මෙහෙයුම් ලාභය/(අලාභය)				
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු				
එකතු කළ අගය මත බද්දට පසු මෙහෙයුම් ලාභය/(අලාභය)				
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ලාභයෙන්				
- හිමි කොටස				
බදුවලට පෙර ලාභය/(අලාභය)				
බදු වියදම්				
කාලච්ඡේදයට අදාළ ලාභය/(අලාභය)				
ලාභය බෙදී යන ආකාරය :				
පාලක සමාගමේ හිමිකරුවන්ට				
පාලනයට යටත් නොවන හිමිකම්/පාලන බලයක් නැති හිමිකරුවන්ට				
ලාභය මත කොටසකට ඉපැයීම				
සාමාන්‍ය කොටසකට මූලික ඉපැයීම				
සාමාන්‍ය කොටසකට තනුක ඉපැයීම				

..... බැංකුව
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය
 දිනෙන් අවසන් කාලච්ඡේදය සඳහා

රුපියල් දහස්වලිනි	බැංකුව		සමූහය	
	ප්‍රචරිත කාලච්ඡේදය	පෙර කාලච්ඡේදය	ප්‍රචරිත කාලච්ඡේදය	පෙර කාලච්ඡේදය
	වසර/මාසය/දිනය සිට	වසර/මාසය/දිනය සිට	වසර/මාසය/දිනය සිට	වසර/මාසය/දිනය සිට
	වසර/මාසය/දිනය දක්වා	වසර/මාසය/දිනය දක්වා	වසර/මාසය/දිනය දක්වා	වසර/මාසය/දිනය දක්වා
කාලච්ඡේදයට අදාළ ලාභය/(අලාභය)				
වෙනත් විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු				
ප්‍රත්‍යාගණන අතිරික්තයේ වෙනස				
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ආයු ගණන ලාභ සහ අලාභ				
ලාභ සහ අලාභ (විදේශීය මෙහෙයුම්වල මූල්‍ය ප්‍රකාශන				
- පරිවර්තනය කිරීමෙන් පැන නගින)				
- විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් නැවත අගය				
- කිරීමෙන් ලැබූ ලාභ සහ අලාභ				
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ කටයුතුවලින් ලත් ලාභ සහ අලාභ				
වෙනත්				
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාරවල ලාභයෙන් හිමි කොටස				
අඩු කළා: වෙනත් විස්තීර්ණ ආදායම්වලට අදාළ බදු				
- වියදම්/(ආදායම්)				
කාලච්ඡේදයට අදාළ වෙනත් විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු				
කාලච්ඡේදයට අදාළ සමස්ත විස්තීර්ණ ආදායම				
ලාභය බෙදී යන ආකාරය:				
පාලක සමාගමේ හිමිකරුවන්ට				
පාලනයට යටත් නොවන හිමිකම්/පාලන බලයක් නැති				
- හිමිකරුවන්ට				

..... බැංකුව
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය
 දිනට

රුපියල් දහස්වලිනි	බැංකුව		සමූහය	
	ප්‍රචරිත කාලච්ඡේදය	පෙර කාලච්ඡේදය	ප්‍රචරිත කාලච්ඡේදය	පෙර කාලච්ඡේදය
	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය
වත්කම්				
මුදල් සහ මුදල් සමානතන්				
මහ බැංකු සමග ඇති ශේෂ				
බැංකුවල ඇති තැන්පතු				
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ				
වෙළෙඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්				
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්				
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු				
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්				
මූල්‍ය ආයෝජන - විකිණීම සඳහා පවතින				
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තෙක් දරා සිටින				
පාලිත සමාගම්වල ආයෝජන				
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජන				
දේපල, පිරිසහ සහ උපකරණ				
දේපල ආයෝජන				
කීර්තිනාමය සහ අස්පාශ්‍ය වත්කම්				
විලම්බිත බදු වත්කම්				
වෙනත් වත්කම්				
මුළු වත්කම්				
වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු				
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ				
වෙළෙඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වගකීම්				
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වගකීම්				
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු				
වෙනත් ණය ගැනීම්				
නිකුත් කළ ණය සුරැකුම්පත්				
ප්‍රචරිත බදු වගකීම්				
විලම්බිත බදු වගකීම්				

වෙනත් වෙන් කිරීම්
 වෙනත් වගකීම්
 පාලිත සමාගම්වලට ගෙවිය යුතු දෑ
 යටත් කාලීන ණය

මුළු වගකීම්

හිමිකම
 ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය
 ව්‍යවස්ථාපිත සංචිත අරමුදල
 රඳවා ගත් ඉපැයුම්
 වෙනත් සංචිත

අයිතිකරුවන්ගේ මුළු හිමිකම
 පාලනයට යටත් නොවන හිමිකම්/පාලන බලයක් නැති හිමිකම්

මුළු හිමිකම

මුළු හිමිකම සහ වගකීම්

අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්

නාමික තොරතුරු
 සේවකයන් සංඛ්‍යාව
 ශාඛා ගණන

සටහන: හානිකරණයෙන් හා ක්ෂය කිරීමෙන් පසු ශුද්ධ අගයන් දක්වා ඇත.

..... බැංකුව
හිමිකමේ වෙනස්වීම් දක්වන ප්‍රකාශය

බැංකුව/සමූහය

..... දිනෙන් අවසන් කාලච්ඡේදය සඳහා

රුපියල් දහස්වලින්	ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය			සංචිත				එකතුව	පාලනයට යටත් නොවන හිමිකම්/ පාලන බලයක් නැති හිමිකම්	මුළු හිමිකම
	ජනද හිමි සාමාන්‍ය කොටස	ජනද හිමිකම රහිත සාමාන්‍ය කොටස	පවරන ලද ප්‍රාග්ධනය	සංචිත අරමුදල	ප්‍රත්‍යාගණන සංචිතය	රඳවාගත් ඉපැයුම්	වෙනත් සංචිත			
.....දිනට ශේෂය (ආරම්භක ශේෂය) වර්ෂයේ මුළු විස්තීර්ණ ආදායම වර්ෂයේ ලාභය/(අලාභය) වෙනත් විස්තීර්ණ ආදායම් (බදු පසු) වර්ෂයේ මුළු විස්තීර්ණ ආදායම										
හිමිකමට සෘජුවම ගලපන ලද, හිමිකරුවන් සමඟ සිදු කළ ගනුදෙනු කොටස නිකුත් කිරීම/පවරන ලද ප්‍රාග්ධනය ඉහළ - නැංවීම කොටස විකල්පයන් ක්‍රියාත්මක කිරීම ප්‍රසාද කොටස නිකුතු හිමිකම් කොටස නිකුතු කාලච්ඡේදය තුළ සංචිතවලට කළ මාරු කිරීම් හිමිකරුවන්ට ලබා දුන් ලාභාංශ ප්‍රධාන කාර්යාලයට යවන ලද ලාභ දේපල, පිරිසහ සහ උපකරණ ප්‍රත්‍යාගණන - ලාභ/(අලාභ) (පිරිවැය ක්‍රමය භාවිතා කළේ නම්) වෙනත් (කරුණාකර සඳහන් කරන්න)										
හිමිකම් දරන්නන් සමඟ සිදු කළ මුළු ගනුදෙනු										
..... දිනට ශේෂය (අවසාන ශේෂය)										

..... බැංකුව
මුදල් ප්‍රවාහ ප්‍රකාශය
දිනෙන් අවසන් කාලච්ඡේදය සඳහා

රුපියල් දහස්වලින්	බැංකුව		සමූහය	
	ප්‍රවර්තන කාලච්ඡේදය	පෙර කාලච්ඡේදය	ප්‍රවර්තන කාලච්ඡේදය	පෙර කාලච්ඡේදය
	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය

මෙහෙයුම් කටයුතුවලින් ලත් මුදල් ප්‍රවාහ
 බදු පෙර ලාභය
 ගැලපීම්:
 බදු පෙර ලාභයේ ඇතුළත් මුදල් නොවන අයිතමයන්
 මෙහෙයුම් වත්කම්වල සිදු වූ වෙනස්වීම්
 මෙහෙයුම් වගකීම්වල සිදු වූ වෙනස්වීම්

ආයෝජන කටයුතුවලින් ලත් ශුද්ධ ලාභ
 ආශ්‍රිත සහ බද්ධ ව්‍යාපාරවල ලාභයෙන් හිමි කොටස
 පාලිත සහ ආශ්‍රිත සමාගම්වලින් ලද ලාභාංශ ආදායම
 යටත් ණයකර මත පොලී වියදුම්
 වෙනත් (කරුණාකර නම් කරන්න)
 නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් සඳහා ගෙවූ ආයක මුදල්
 ගෙවූ බදු

මෙහෙයුම් කටයුතුවලින් ලද ශුද්ධ මුදල්

ආයෝජන කටයුතුවලින් ලද මුදල් ප්‍රවාහ
 දේපල, පිරිසහ සහ උපකරණ මිලදී ගැනීම
 දේපල, පිරිසහ සහ උපකරණ විකිණීමෙන් ලද මුදල්
 මූල්‍ය ආයෝජන මිලදී ගැනීම
 මූල්‍ය ආයෝජන කල්පිරීමේදී හා විකිණීමෙන් ලද මුදල්
 ශුද්ධ අස්පාශ්‍ය වත්කම් මිලදී ගැනීම
 පාලිත සහ ආශ්‍රිත සමාගම් අත්පත් කර ගැනීමෙන් වූ ශුද්ධ මූල්‍ය ප්‍රවාහය
 පාලිත සමාගම් අත්හැරීමේදී ලත් ශුද්ධ මුදල් ප්‍රවාහය
 ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාර අත්හැරීමේදී ලද මුදල්
 පාලිත සහ ආශ්‍රිත සමාගම්වල ආයෝජනයන්ගෙන් ලත් ලාභාංශ
 වෙනත් (කරුණාකර නම් කරන්න)

ආයෝජන කටයුතු වලට යොදවන ලද / වලින් ලත් ශුද්ධ මුදල්

මූල්‍යනය කිරීමේ කටයුතුවලින් ලද මුදල් ප්‍රවාහයන්
 සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල් (ශුද්ධ)
 වෙනත් ප්‍රාග්ධන උපකරණ නිකුත් කිරීමෙන් ලද මුදල් (ශුද්ධ)
 යටත් ණයකර නිකුත් කිරීමෙන් ලද මුදල් (ශුද්ධ)
 යටත් ණයකර ආපසු ගෙවීම
 යටත් ණයකර මත ගෙවූ පොලී
 පාලනයට යටත් නොවන හිමිකම්/පාලන බලයක් නැති හිමිකරුවන්
 - සඳහා ගෙවූ ලාභාංශ
 පාලක සමාගමේ හිමිකරුවන්ට ගෙවූ ලාභාංශ
 වෙනත් ප්‍රාග්ධන උපකරණ හිමිකරුවන්ට ගෙවූ ලාභාංශ
 වෙනත් (කරුණාකර නම් කරන්න)

මූල්‍යනය කටයුතුවලින් ලද ශුද්ධ මුදල්

මුදල් සහ මුදල් සමානයන්ගේ ශුද්ධ වැඩිවීම/(අඩුවීම)
 කාලවිච්ඡේදය ආරම්භයේදී මුදල් සහ මුදල් සමානයන්
 මුදල් සහ මුදල් සමානයන් සම්බන්ධ විනිමය වෙනස
 කාලවිච්ඡේදය අවසානයේ මුදල් සහ මුදල් සමානයන්

සටහන: මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීම සඳහා LKAS 7 හි දක්වා ඇති ක්‍රම දෙකෙන් එකක් භාවිතා කිරීමට අවස්ථාව ඇත.

.....බැංකුව
මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය
 දිනට

අ. බැංකුව - ප්‍රවර්තන කාලවිච්ඡේදය

රුපියල් දහස්වලින්	වෙළෙඳාම පිණිස ඇති	සාධාරණ අගයට නම් කළ	කල්පිරෙන තෙක් දරා සිටින	ක්‍රමක්ෂය කළ පිරිවැය	විකිණීම සඳහා ඇති	ඉදිරි රැකුම්	එකතුව
වත්කම් මුදල් සහ මුදල් සමානයන් මහ බැංකු සමග ඇති ශේෂ බැංකුවල ඇති තැන්පතු ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ - වෙනත් මූල්‍ය වත්කම් ණය සහ ලැබිය යුතු දෑ - බැංකු ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් මූල්‍ය ආයෝජන මුළු මූල්‍ය වත්කම්							

රුපියල් දහස්වලින්	වෙළෙඳාම පිණිස ඇති	සාධාරණ අගයට නම් කළ	ක්‍රමක්ෂය කළ පිරිවැය	ඉදිරි රැකුම්	එකතුව
වගකීම් බැංකුවලට ගෙවිය යුතු ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ වෙනත් මූල්‍ය - වගකීම් වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු වෙනත් ණය ගැනීම්					

නිකුත් කළ ණය සුරැකුම්පත්					
මුළු මූල්‍ය වගකීම්					
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්					
මූල්‍ය ආයෝජන					
මුළු මූල්‍ය වත්කම්					
ආ. බැංකුව - පෙර කාලවිච්ඡේදය (ඉහත පරිදි)					
ඇ. සමුහය - ප්‍රවර්තන කාලවිච්ඡේදය (ඉහත පරිදි)					
ඈ. සමුහය - පෙර කාලවිච්ඡේදය (ඉහත පරිදි)					

..... බැංකුව
 දිනට තෝරාගත් කාර්යසාධක දර්ශක (මහ බැංකුවට සපයන නියාමන වාර්තා අනුව)

අයිතමය	බැංකුව		සමුහය	
	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය
නියාමන ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව				
මූලික ප්‍රාග්ධනය (පළමු පෙළ ප්‍රාග්ධනය) රු. .000				
මුළු ප්‍රාග්ධනය රු. .000				
අවදානම මත බර කැබු වත්කම් මත මූලික ප්‍රාග්ධන				
- ප්‍රමාණාත්මතා අනුපාතය % (අවම අනුපාතය 5%)				
අවදානම මත බර කැබු වත්කම් මත මුළු ප්‍රාග්ධන				
- ප්‍රමාණාත්මතා අනුපාතය % (අවම අනුපාතය 10%)				
වත්කම්වල තත්ත්වය (ණය කලඹේ තත්ත්වය)				
දළ අක්‍රීය ණය අනුපාතය % (අත්හිටවූ පොලිය අඩු කළ පසු)				
ශුද්ධ අක්‍රීය ණය අනුපාතය % (අත්හිටවූ පොලිය සහ වෙන් කිරීම්				
- අඩු කළ පසු)				
ලාභදායීත්වය				
පොලී ආන්තිකය %				
වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර) %				
හිමිකම් මත ප්‍රතිලාභය %				
නියාමන ද්‍රවශීලතාවය				
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් රු. .000				
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය % (අවම අවශ්‍යතාව 20%)				
දේශීය බැංකු ඒකකය				
අක්වෙරළ බැංකු ඒකකය				

සහතික කිරීම :

..... බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ මූල්‍ය පාලක/අනුකූලතා නිලධාරී වශයෙන් පහත අත්සන් තබන අපි;

(අ) ඉහත මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද ආකෘතීන් හා නිර්වචන වලට අනුව පිළියෙල කර ඇති බවත්,

(ආ) විගණනය කර ඇතැයි විශේෂයෙන් දක්වා නොමැති සෑම විටම ඉහත ප්‍රකාශනවල දක්වා ඇත්තේ, බැංකුවේ විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශනවලින් උපුටා ගත් තොරතුරු බවත්, ඒකාබද්ධව සහතික කරමු.

(නම)

(අත්සන් කළේ) ප්‍රධාන විධායක නිලධාරී
 දිනය : වසර/මාසය/දිනය

(නම)

(අත්සන් කළේ) මූල්‍ය පාලක හෝ අනුකූලතා නිලධාරී
 දිනය : වසර/මාසය/දිනය

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 46(1) සහ 76(ඒ)(1) වගන්ති ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

නිවාඩ් අණන් ලෙස්ලි කබිරාල්
 සභාපති
 මුදල් මණ්ඩලය
 ශ්‍රී ලංකා මහ බැංකුව

2013 අප්‍රේල් 04 දින,
 කොළඹ දී ය.

**බැංකු පනතේ 2013 අංක 1 දරන විධානයන්
 බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල කොටස් වෙළෙඳපොළට නිරාවරණයවීම්**

2006 අංක 46 දරන බැංකු (සංශෝධිත) පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ අංක 46(1) සහ 76(ඒ)(1) වගන්තිවලින් පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හඳුන්වනු ලැබේ) කොටස් වෙළෙඳපොළට නිරාවරණයවීම් පිළිබඳ පහත විධානයන් බලපත්‍රලාභී බැංකුවල

කොටස් වෙළෙඳපොළට නිරාවරණයවීම අධ්‍යයනය කිරීමෙන් පසු විවික්ෂණශීලී මට්ටමකට එවැනි අවදානම් අවම කර ගැනීම සඳහා සුදුසු අවදානම් කළමනාකරණ ප්‍රමිතීන් යොදා ගැනීමට බලපත්‍රලාභී බැංකු වලට නියම කිරීමට තීරණය කරන ලදුව, බැංකු පද්ධතියේ ආරක්ෂාකාරී බව හා ශක්තිමත් බව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිකුත් කරනු ලබයි.

- හැඳින්වීම 1. මෙම විධානයන් බැංකු පනතේ 2013 අංක 1 දරන විධානයන් ලෙස හඳුන්වනු ලබයි.
- කොටස් මත 2. බලපත්‍රලාභී බැංකුවකට පහත සඳහන් දෑට යටත්ව ගනුදෙනුකරුවන්ට/ආයෝජකයාගේ කොටස් මත ආන්තික ආන්තික වෙළෙඳාම් පහසුකම් සැපයිය හැකිය.
 - (i) බලපත්‍රලාභී බැංකුව පහත සඳහන් දෑ පිළිබඳව අභ්‍යන්තර සීමාවන් පවත්වාගත යුතුය.
 - (අ) පවත්නා ව්‍යවස්ථාපිත සීමාවන්ට යටත්ව, එක් එක් ගනුදෙනුකරුගේ/ආයෝජකයාගේ කොටස් කළඹෙහි වෙළෙඳපොළ අගය පදනම් කරගත්, එක් එක් ගනුදෙනුකරුගේ/ආයෝජකයාගේ ආන්තික වෙළෙඳ නිරාවරණය; සහ
 - (ආ) බලපත්‍රලාභී බැංකුව මගින් ප්‍රදානය කරන ලද ණය සහ අත්තිකාරම්වල ගෙවීමට ඇති මුළු අගය පදනම් කරගෙන සමුච්චිත ආන්තික වෙළෙඳ නිරාවරණයවීම.
 - (ii) ආන්තික වෙළෙඳ පහසුකම යටතේ මිලදීගත් සියලුම කොටස් එම ආන්තික වෙළෙඳ පහසුකම ලබාදුන් බලපත්‍රලාභී බැංකුවට ඇපයට තැබිය යුතුය.
- කොටස් මිලට ගැනීම සඳහා ඇපකර නිකුත් කිරීමේ සීමාවන් 3.1 මූලික කොටස් නිකුත්වකින් කොටස් මිලදී ගැනීම සඳහා බලපත්‍රලාභී බැංකුවක් විසින් එම මූලික කොටස් නිකුතුවේ අගයෙන් සියයට පනහ නොඉක්මවන අගයක් දක්වා ඇපකර නිකුත් කළ හැකිය.
 3.2 මුදල් තැන්පතුවලට එරෙහිව ලබාදෙන ඇපකර පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ඉහත සීමාවෙන් නිදහස් කෙරේ:
 - (i) මුදල් තැන්පතුව ඇපකරයේ වටිනාකමට වඩා අඩු නොවීම;
 - (ii) මුදල් තැන්පතුව බැංකුවෙන් ලබාදුන් ණයකින් මූල්‍යනය නොවීම; සහ
 - (iii) ගනුදෙනුකරු සිය වගකීම් පැහැර හැර අවස්ථාවකදී, එම මුදල් තැන්පතුව සතුකර ගැනීමේ අයිතිය බලපත්‍රලාභී බැංකුවට තිබීම.
- අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය 4. ශ්‍රී ලංකාවේ සංස්ථාගත කළ ලියාපදිංචි බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කළ බැංකුවල ශාඛාවන්හි ප්‍රධාන කාර්යාල/කලාපීය කාර්යාල විසින් අධ්‍යක්ෂ මණ්ඩලය/ප්‍රධාන කාර්යාලය/කලාපීය කාර්යාලය විසින් අනුමත කරන ලද අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති, ඉහත 2(අ) හි සඳහන් ආන්තික වෙළෙඳාම පිළිබඳ විවික්ෂණශීලී සීමාවන් ද ඇතුළුව කොටස් වෙළෙඳපොළ කටයුතු වලට නිරාවරණයවීම් පිළිබඳව සහ සුදුසු අවදානම් කළමනාකරණ තොරතුරු සමග ණය, ද්‍රවශීලතා හා සංකේන්ද්‍රණ වැනි අවදානම් නිරාවරණයවීම් නිරන්තරයෙන් ඇගයීම පිළිබඳ මාර්ගෝපදේශයන් සහ අභ්‍යන්තර පාලනයන් සකස් කළ යුතුය.
- සංකේන්ද්‍රණය මත පාලනයන් වාර්තා කිරීම 5. අවදානම් සහගත සංකේන්ද්‍රණයවීම් අවම කිරීම සඳහා සෑම බලපත්‍රලාභී බැංකුවක්ම විවිධාංගීකරණය වූ කොටස් කලඹක් හිමි ප්‍රමාණවත් ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් අතර ආන්තික වෙළෙඳාම් පහසුකම් ව්‍යාප්ත කළ යුතුය.
 6. සෑම බලපත්‍රලාභී බැංකුවක් විසින්ම ඇමුණුම 'අ' හි සඳහන් ආකෘතියට අනුව කොටස් වෙළෙඳපොළට වන නිරාවරණයවීම් පිළිබඳ විස්තර සෑම කාර්තුවකටම පසුව එළැඹෙන මාසයේ 15 දින හෝ ඊට පෙර බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත වාර්තා කළ යුතුය.
- විධානයන් අවලංගුවීම 7. පහත සඳහන් බැංකු පනත් විධානයන් මේ අනුව අවලංගු කෙරේ.
 - (i) බලපත්‍රලාභී වාණිජ බැංකුවලට නිකුත් කරන ලද 2011 අගෝස්තු 26 දිනැති කොටස් වෙළෙඳපොළට නිරාවරණයවීම් පිළිබඳ බැංකු පනතේ 2011 අංක 05 දරන විධානය සහ 2011 දෙසැම්බර් 16 දිනැති වෙළෙඳපොළට නිරාවරණයවීම් සම්බන්ධ සංශෝධනයන් පිළිබඳ බැංකු පනතේ 2011 අංක 11 දරන විධානය.
 - (ii) බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට නිකුත් කරන ලද 2011 අගෝස්තු 26 දිනැති කොටස් වෙළෙඳපොළට නිරාවරණයවීම් පිළිබඳ බැංකු පනතේ 2011 අංක 06 දරන විධානය සහ 2011 දෙසැම්බර් 16 දිනැති වෙළෙඳපොළට නිරාවරණයවීම් සම්බන්ධ සංශෝධනයන් පිළිබඳ බැංකු පනතේ 2011 අංක 12 දරන විධානය.

ඇමුණුම (අ)

වෙත : බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුව
 බලපත්‍රලාභී බැංකුවේ නම :
 අවසන් වූ කාර්තුව :

කොටස් වෙළෙඳපොළට නිරාවරණයවීම් පිළිබඳ කාර්තුමය ප්‍රකාශනය

අ. කොටස් වෙළෙඳපොළට නිරාවරණයවීම්

අයිතමය	ශේෂ පත්‍රයේ නිරාවරණයන්				ශේෂ පත්‍රයේ නොමැති නිරාවරණයන්			සමස්ත නිරාවරණය (උ)=(අ)+(උ)
	ආන්තික වෙළෙඳාම් පහසුකම් (අ)	ලැයිස්තුගත කළ කොටස් මිලදී ගැනීමට ලබාදුන් වෙනත් ණය (ආ)	අනුකූල (i) (ඇ)	අනු එකතුව (ඈ) (අ+ආ+ඇ)	නිකුත් කර ඇති ඇපකරවල මුළු එකතුව (ඉ)	ප්‍රතිරක්ෂණයන්, වෙනත් බැඳීම්, ණය මාර්ගයන් යනාදිය (ඊ)	අනු එකතුව (උ)=(ඉ+ඊ)	
ගෙවීමට ඇති මුදල (රු.මිලියන)								
ගෙවීමට ඇති මුළු ණය හා අත්තිකාරම්වල ප්‍රතිශතයක් ලෙස								

ආ. මූලික කොටස් නිකුත්වන කොටස් මිලදී ගැනීම සඳහා නිකුත් කළ ඇපකර

	මූලික කොටස් නිකුතුවේ නම (එ)	මූලික කොටස් නිකුතුවේ ප්‍රමාණය (ඒ)	සම්පූර්ණයෙන්ම මුදල් තැන්පතු මත නිකුත් කළ ඇපකර (රු.මිලියන) (ඔ)	මුදල් තැන්පතු රහිතව නිකුත් කළ ඇපකර (රු.මිලියන) (ඕ)	නිකුත් කළ ඇපකරවල මුළු වටිනාකම (රු.මිලියන) (ක)+(ඔ)+(ඕ)
	මුළු එකතුව				

සටහන්: (i) - වෙනත් විස්තර ඇත්නම් සඳහන් කරන්න.

මෙම ප්‍රකාශනය බැංකු අධිකරණ දෙපාර්තමේන්තුව වෙත සෑම කාර්තුවක් අවසානයට එළැඹෙන මාසයේ 15 වැනි දිනට පෙර ලැබීමට සැලැස්විය යුතුය. කරුණාකර, එය banksup@cbsl.lk යන විද්‍යුත් තැපෑලට හෝ 2477711 යන ෆැක්ස් අංකයට ලැබීමට සලස්වන්න.

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 76(ඒ)(1) වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
 සභාපති
 මුදල් මණ්ඩලය
 ශ්‍රී ලංකා මහ බැංකුව

2013 අප්‍රේල් 04 දින,
 කොළඹ දී ය.

**බැංකු පනතේ 2013 අංක 2 දරන විධානයන්
 බලපත්‍රලාභී විශේෂිත බැංකුවල නිශ්චල දේපළ විකිණීම, හුවමාරු කිරීම,
 පැවරීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින සීමාවන්**

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 76(ඒ)(1) වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකුවල නිශ්චල දේපළ විකිණීම, හුවමාරු කිරීම, පැවරීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් විධානයන් නිකුත් කරනු ලබයි.

1. බැංකු අධිකරණ අධ්‍යක්ෂවරයාගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් සතු, ණය පැහැර හැරීමකදී අත්පත් කරගත් නිශ්චල දේපළ හැර අනෙකුත් නිශ්චල දේපළ එහි වෙළෙඳපොළ වටිනාකමට වඩා අඩු අගයකට විකිණීම, හුවමාරු කිරීම, පැවරීම හෝ ඉවත් කිරීම හෝ එවැනි වත්කම්වල වාර්තා වී ඇති අගය එහි වෙළෙඳපොළ වටිනාකම ඉක්මවන වටිනාකමක් දක්වා ඉහළ නැංවීම ද නොකළ යුතුය.
2. 1977 නොවැම්බර් 21 දිනැති නිශ්චල දේපළ විකිණීම, හුවමාරු කිරීම සම්බන්ධයෙන් වන සීමාවන් පිළිබඳ විධානයන් මෙමගින් අවලංගු වේ.

යොමුව : 02/17/500/0540/001

2013 අප්‍රේල් 05

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල
 ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

**1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 86 වගන්තිය යටතේ
 ද්‍රවශීල වත්කම්හි නිර්වචනය**

1988 අංක 30 දරන බැංකු පනතේ 86 වගන්තියෙහි ද්‍රවශීල වත්කම් නිර්වචනයෙහි (උ) අයිතමය අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඉස්තරම් ඒකක භාරයන්හි (Gilt Unit Trusts) සිදුකරන ලද ආයෝජන පහත සඳහන් කොන්දේසි වලට යටත්ව, ද්‍රවශීල වත්කම් ලෙස සැලකිය හැකි බවට මුදල් මණ්ඩලය විසින් නිර්ණය කර ඇත.

- (අ) ඉස්තරම් ඒකක භාරයන් සීමාරහිත අන්‍යෝන්‍ය අරමුදල් විය යුතුය.
- (ආ) ඉස්තරම් ඒකක භාරයන්හි පදනම් ආයෝජන කළඹ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්වලින් සමන්විත විය යුතුය.
- (ඇ) ඉස්තරම් ඒකක භාරයන්හි ආයෝජනයෙන් සියයට 90 ක් පමණක් ද්‍රවශීල වත්කම් ලෙස සැලකිය යුතුය.

ඉස්තරම් ඒකක භාරයන්හි සුදුසුකම් ලත් ආයෝජනයන්හි වටිනාකම, දේශීය බැංකු ඒකකයට අදාළ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතිකය වාර්තා කරනු ලබන මාසික විද්‍යුත් වාර්තාවේ (BSD-MF-04-LD) අයිතම අංක 4.1.2.4.0.0 යටතේ වාර්තා කළයුතු බව බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත තවදුරටත් දන්වා සිටීමු.

මෙයට - විශ්වාසී,
 ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
 බැංකු අධිකරණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/500/0540/001

2013 අප්‍රේල් 05

සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකුවල
ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

**1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 76(ඒ) (1) වගන්තිය යටතේ
උවදුරු වත්කම්හි නිර්වචනය**

1988 අංක 30 දරන බැංකු පනතේ 76 (ඒ) (1) වගන්තිය යටතේ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කළ උවදුරු වත්කම් විධානයේ 3.11 අයිතමය යටතේ, ඉස්තරම් ඒකක භාරයන්හි (Gilt Unit Trusts) බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් සිදුකරන ලද ආයෝජන පහත සඳහන් කොන්දේසි වලට යටත්ව, උවදුරු වත්කම් ලෙස සැලකිය හැකි බවට මුදල් මණ්ඩලය විසින් නිර්ණය කර ඇත.

- (අ) ඉස්තරම් ඒකක භාරයන් සීමාරහිත අන්‍යෝන්‍ය අරමුදල් විය යුතුය.
 - (ආ) ඉස්තරම් ඒකක භාරයන්හි පදනම් ආයෝජන කළඹ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්වලින් සමන්විත විය යුතුය.
 - (ඇ) ඉස්තරම් ඒකක භාරයන්හි මුළු ආයෝජනයෙන් සියයට 90 ක් පමණක් උවදුරු වත්කම් ලෙස සැලකිය යුතුය.
- ඉස්තරම් ඒකක භාරයන්හි සුදුසුකම් ලත් ආයෝජනයන්හි වටිනාකම, දේශීය බැංකු ඒකකයට අදාළ ව්‍යවස්ථාපිත උවදුරු වත්කම් අනුපාතිකය වාර්තා කරනු ලබන මාසික විද්‍යුත් වාර්තාවේ (BSD-MF-04-LD) අයිතම අංක 4.1.2.4.0.0 යටතේ වාර්තා කළයුතු බව බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත තවදුරටත් දන්වා සිටිමු.

මෙයට - විශ්වාසී,
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

නිවාඩ් අප්‍රේල් ලෙස්ලි කබිරාල්
සභාපති
මුදල් මණ්ඩලය
ශ්‍රී ලංකා මහ බැංකුව

2013 අප්‍රේල් 12 දින,
කොළඹ දී ය.

**බැංකු පනතේ 2013 අංක 3 දරන විධානයන්
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත නිකුත් කරන ලද
ආයතනික යහපාලනය පිළිබඳ විධානයන් සඳහා වන සංශෝධන**

2006 අංක 46 දරන බැංකු (සංශෝධිත) පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ අංක 46(1) වගන්තිය මගින් පවරා ඇති බලතල ප්‍රකාරව, මුදල් මණ්ඩලය විසින් 2007 දෙසැම්බර් 26 වැනි දිනැති 2007 අංක 11 දරන ආයතනික යහපාලනය පිළිබඳව බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද විධානයන්හි 3(3) (ii) දරන විධානය පහත පරිදි සංශෝධනය කර ඇත.

- 1. මෙම විධානය බැංකු පනතේ 2013 අංක 3 දරන විධානය ලෙස හැඳින්විය හැකිය.
- 2. 2007 දෙසැම්බර් 26 වැනි දිනැති 2007 අංක 11 දරන විධානයෙහි, 3(3) (ii) දරන විධානය වෙනුවට පහත දැක්වෙන නව විධානය ආදේශ විය යුතුය.
3(3) (ii) යම්කිසි පුද්ගලයෙකු බැංකුවේ පරිපාලිත සහ සම්බන්ධිත සමාගම් ද ඇතුළත්ව සමාගම්/ඒකක/ආයතන 20 කට වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂ ධූර නොදැරිය යුතු වේ.

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 76(ඒ) (1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

නිවාඩ් අප්‍රේල් ලෙස්ලි කබිරාල්
සභාපති
මුදල් මණ්ඩලය
ශ්‍රී ලංකා මහ බැංකුව

2013 අප්‍රේල් 12 දින,
කොළඹ දී ය.

**බැංකු පනතේ 2013 අංක 4 දරන විධානයන්
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කරන ලද
ආයතනික යහපාලනය පිළිබඳ විධානයන් සඳහා වන සංශෝධන**

2006 අංක 46 දරන බැංකු (සංශෝධිත) පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ අංක 76(ඒ) (1) වගන්තිය මගින් පවරා ඇති බලතල ප්‍රකාරව, මුදල් මණ්ඩලය විසින් 2007 දෙසැම්බර් 26 වැනි දිනැති 2007 අංක 12 දරන ආයතනික යහපාලනය පිළිබඳව බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද විධානයන්හි 3(3) (ii) දරන විධානය පහත පරිදි සංශෝධනය කර ඇත.

- 1. මෙම විධානය බැංකු පනතේ, 2013 අංක 4 දරන විධානය ලෙස හැඳින්විය හැකිය.

- 2. 2007 දෙසැම්බර් 26 වැනි දිනැති 2007 අංක 12 දරන විධානයෙහි, 3(3) (ii) දරන විධානය වෙනුවට පහත දැක්වෙන නව විධානය ආදේශ විය යුතුය.
 - 3(3) (ii) යම්කිසි පුද්ගලයෙකු බැංකුවේ පරිපාලිත සහ සම්බන්ධිත සමාගම් ද ඇතුළත්ව සමාගම්/ඒකක/ආයතන 20 කට වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂ ධූර නොදැරිය යුතු වේ.

යොමුව : 02/19/150/0104/001

2013 අප්‍රේල් 17

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

**බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ ණය ගැනීම්
නියාමන සීමාවන්ගෙන් නිදහස් කිරීම**

බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ ණය ගැනීම් පිළිබඳව 2013 වසරේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා, පහත සඳහන් නිදහස් කිරීම් වලට මුදල් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ:

- (අ) 2013 සිට 2015 දක්වා කාලපරිච්ඡේදය තුළ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ඇ.එ.ජ. ඩොලර් මිලියන 50 ක විදේශ ණය ගැනීම් සහ ඊට අමතරව නැෂනල් ඩිවෙලොප්මන්ට් බැංකු සී.එල්.සී. හි ඇ.එ.ජ. ඩොලර් මිලියන 250 ක විදේශ ණය ගැනීම් 1997 ජනවාරි 13 දිනැති අංක BD/FX/196 දරන වක්‍රලේඛයේ සඳහන් අදාළ බැංකුවල ප්‍රාග්ධන අරමුදල් වලින් සියයට 15 ක සීමාවෙන් නිදහස් කිරීම.
- (ආ) ඉහත අරමුදල් උපයෝගී කරගෙන ප්‍රදානය කරනු ලබන කාණ්ඩාකාරීකරණ නොවන ණය පහසුකම් අදාළ බැංකුවේ කාණ්ඩාකාරීකරණ අංශයට අනිවාර්ය ණයදීම ගණනය කිරීමේදී මුළු ණය මුදල් වලින් ඉවත් කිරීම.

මෙයට - විශ්වාසී,
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/800/0014/01

2013 අප්‍රේල් 24

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල

ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

ආයෝජන අරමුදල් ගිණුම මෙහෙයවීම පිළිබඳ උපදෙස් සඳහා වන සංශෝධන

උක්ත උපදෙස් මාලාවෙහි 3.1 (iii) පරිච්ඡේදයට අදාළ සංශෝධනය සහ ආයෝජන අරමුදල් ගිණුම භාවිතා කළ ආකාරය දැක්වෙන තොරතුරු මාසිකව වාර්තා කිරීම සඳහා භාවිතා කළ යුතු සංශෝධිත ආකෘතිය අනුකූල වනු පිණිස මේ සමග එවා ඇත.

උක්ත මාතෘකාව යටතේ 2011 ඔක්තෝබර් 01 දින එවන ලද ලිපිය මෙමගින් අවලංගු කෙරේ.

මෙයට - විශ්වාසී,
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

ඇමුණුම

ආයෝජන අරමුදල් ගිණුම මෙහෙයවීම පිළිබඳ

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන උපදෙස්වල සංශෝධන

පහත සඳහන් උපදෙස් මගින් ඉහත 3.1 (iii) ප්‍රතිස්ථාපනය වේ.

- 3.1 (iii) 2013 මැයි 01 දින සිට පහත සඳහන් අරමුණු සඳහා පමණක් ණය දිය යුතුය.
 - (අ) පළතුරු, එළවළු, කොකෝවා සහ කුළුබඩු වර්ග ද ඇතුළත් වැවිලි බෝග / කෘෂි බෝග වගා කටයුතු සඳහා ද, පශු සම්පත් සහ ධීවර කටයුතු සඳහා ද දිගුකාලීන ණය
 - (ආ) කර්මාන්තශාලා/ඇඹරුම්හල් නවීකරණය/පිහිටුවීම/පුළුල් කිරීම
 - (ඇ) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් : වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 600 ට අඩු ව්‍යවසායයන් සඳහා රුපියල් මිලියන 200 ක් දක්වා වන ණය
 - (ඈ) තොරතුරු තාක්ෂණ සම්බන්ධ කටයුතු සහ ව්‍යාපාර කටයුතු සඳහා බාහිර පාර්ශවයන්ගේ සේවා ලබාගැනීම
 - (ඉ) යටිතල පහසුකම් සංවර්ධන කටයුතු
 - (ඊ) අධ්‍යාපනය - වෘත්තීය පුහුණු හා තෘතීය අධ්‍යාපනය
 - (උ) නිවාස: පදිංචිය සඳහා නිවසක් ගොඩනැගීම වෙනුවෙන් එක් ගනුදෙනුකරුවෙකුට රුපියල් මිලියන 2 ක් දක්වා
 - (ඌ) නිවාස සංවර්ධනය: පදිංචිය සඳහා අඩු වියදම් නිවාස ඉදිකිරීම
 - (එ) හෝටල් ඉදිකිරීමට සහ ඊට අදාළ කටයුතු සඳහා
 - (ඒ) සූර්ය බලශක්තිය ඇතුළු තිරසාර ශක්ති ප්‍රභවයන්හි ආයෝජනය/මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10 ක් දක්වා
 - (ඔ) කාන්තා ව්‍යවසායකත්ව ව්‍යාපාර ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 10 ක් දක්වා
 - (ඕ) ඉහත කටයුතු සඳහා ප්‍රදානය කළ ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා

(ආ) කෘෂි නිෂ්පාදන ආයතනවල කාරක ප්‍රාග්ධන හා වෙනත් ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය ණය ලබාදීම සහ කෘෂි නිෂ්පාදන, වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීම වැනි අතරමැදිකරණ කාර්යයන්හි නියුතු ආයතන.

- 3. කෘෂි අංශය සඳහා ණය ලබාදීම වෙනුවෙන් වෙනත් බැංකු ආයතන වෙත ලබාදුන් ණය මුදල්, එම ණය ලබාගත් බැංකු විසින් කෘෂිකාර්මික අංශය සඳහා ලබාදුන් අනිවාර්ය ණයදීම් සම්බන්ධයෙන් අනුකූලවීමේදී සලකා නොබලන බවට, ණය අධීක්ෂණ ක්‍රමවේදය හරහා තහවුරු කළ යුතු වේ.

මෙයට - විශ්වාසී,
 ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
 බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/600/002/001

2013 ජූනි 07

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

ණය පත් සහ අනෙකුත් ණය සහ අත්තිකාරම් සඳහා වන පොලී අනුපාතිකයන්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකාලයේ අනුගමනය කරන ලද මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල්කරණයන්හි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහත හෙලන ලද අතර, එමගින් කෙටිකාලීන පොලී අනුපාතයන්හි පහළ යාමක් සිදුවිණි. මෙම දියුණුවීම් සලකා බලා, ණය මත වූ පොලී අනුපාත පහත හෙලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බොහෝ අවස්ථාවලදී බැංකුවලින් ඉල්ලා සිටින ලදී. ඇතැම් බැංකුවල මූල්‍ය නිමැවුම් කිහිපයක පොලී අනුපාතයන්හි සුළු පහළ යාමක් දක්නට ලැබුණ ද, බැංකු ක්ෂේත්‍රය පුරා පොලී අනුපාතයන්හි පුළුල් ලෙස පහළ යාමක් අවශ්‍ය වී තිබේ.

- 2. ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පහත දෑ සඳහා වන පොලී අනුපාත පහත හෙලන ලෙසට ඉල්ලීමක් කරන ලෙස මුදල් මණ්ඩලය විසින් පහත අත්සන් කරන ලද අයහට උපදෙස් දෙන ලදී.

- (i) ණය පත් මත ලබාදෙන අත්තිකාරම් සඳහා වර්තමාන මට්ටම වූ වසරකට සියයට 28 සිට සියයට 24 දක්වා, සහ
- (ii) අනෙකුත් සියලුම ණය සහ අත්තිකාරම් සඳහා සුදුසු පරිදි ඒවායෙහි පවත්නා මට්ටමේ සිට වසරකට සියයට 24 නොඉක්මවන මට්ටමක් දක්වා.

- 3. ඒ අනුව, ඉහත විධානයට අනුකූල වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

මෙයට - විශ්වාසී,
 ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
 බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/600/0026/001

2013 ජූනි 12

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි / මහත්මියනි,

මූල්‍ය සමාගම් සඳහා ප්‍රමාණවත් මූල්‍යමය අනුග්‍රහ

උක්ත කරුණ සම්බන්ධයෙන් 1989 මාර්තු මස 20 දින යොමු අංක BS/13/89 යටතේ නිකුත් කරන ලද චක්‍රලේඛය මෙමගින් අවලංගු කරනු ලැබේ.

මෙයට - විශ්වාසී,
 ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
 බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/600/002/001

2013 ජූලි 26

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

ණය සහ අත්තිකාරම් මත අයකරනු ලබන දඩ පොලී අනුපාත පිළිබඳ උපරිම සීමාව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, කල්පසු වූ ණය සහ අත්තිකාරම් මත බලපත්‍රලාභී බැංකු විසින් අයකරනු ලබන දඩ පොලී අනුපාත පිළිබඳව සමාලෝචනය කරන ලදුව, එම අනුපාතයන් අතිශයින් ඉහළ අගයක් ගන්නා බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් කල්පසු වූ ණයගැතියන්ට එම ණය පියවීමේදී අයුතු බර පැටවීමක් සිදුවන බවත් යන මතය දරයි. එවැනි අතිශයින් ඉහළ පොලී අනුපාතයන් අය කිරීමෙන් ණය ආපසු ගෙවීමට නොහැකිවීම බැංකුවල මූල්‍ය තත්ත්වයට මෙන්ම මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය කෙරෙහි ද අහිතකර බලපෑම් ඇති කරයි. මීට අමතරව, ඉහළ පොලී අනුපාතිකයන් ආර්ථිකයේ ව්‍යවසායකත්ව දියුණුව කෙරෙහි ද බාධා පමුණුවයි.

- 2. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයන්හිදී හෙළි වූයේ, බැංකු විසින් කල්පසු වූ හිඟ ණය සහ ඇතැම්විට මුළු නොගෙවූ ණය ප්‍රමාණය මත අයකරනු ලබන දඩ පොලී අනුපාතය, ණය මත අයකරන ලද මූලික පොලී අනුපාතිකයට අමතරව වසරකට සියයට 2 සිට සියයට 20 අතර පරාසයක පවතින බවයි. කල්බදු පහසුකම් සම්බන්ධයෙන් කල් ඉකුත් වූ වාරික සඳහා දඩ පොලී අනුපාතය, මූලික පොලී අනුපාතිකයට අමතරව වසරකට සියයට 36 සිට සියයට 48 අතර පරාසයක පවතී.
- 3. ඉහත සඳහන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, 2013 අගෝස්තු 01 දින සිට බලපැවැත්වෙන පරිදි දැනට ලබාදී ඇති ණය පහසුකම් ද ඇතුළත්ව, සියලුම ණය සහ අත්තිකාරම් මත අයකරනු ලබන දඩ පොලී අනුපාතය, හිඟ ණය මුදලට වසරකට සියයට 2 නොඉක්මවන මට්ටමක් දක්වා අඩුකළ යුතු බව සියලුම බලපත්‍රලාභී බැංකු වෙත දන්වන ලෙස මුදල් මණ්ඩලය විසින් පහත අත්සන් කරන ලද අයහට උපදෙස් දෙන ලදී.
- 4. ඒ අනුව, ඉහත විධානයට අනුකූල වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

මෙයට - විශ්වාසී,
 ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
 බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 76(ඒ) (1) වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
 සභාපති
 මුදල් මණ්ඩලය
 ශ්‍රී ලංකා මහ බැංකුව

2013 ජූලි 31 දින,
 කොළඹ දී ය.

බැංකු පනතේ 2013 අංක 5 දරන විධානයන්
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වූ
අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය (බාසල් II සම්මුතියේ දෙවැනි ආධාරකය)

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 76(ඒ) (1) වගන්තිවලින් පැවරී ඇති බලතල ප්‍රකාරව, 2006 ජූනි මාසයේ ජාත්‍යන්තර පියවීමේ බැංකුවේ (Bank for International Settlement), බැංකු අධීක්ෂණය සඳහා වූ බාසල් කමිටුව විසින් නිකුත් කරන ලද, “ප්‍රාග්ධන මිනුම සහ ප්‍රාග්ධන ප්‍රමිති පිළිබඳ ජාත්‍යන්තර එකඟතාවය - සංශෝධිත රාමුව” නම් වූ බාසල් II ප්‍රාග්ධන සම්මුතියට අනුකූලව, අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය පිළිවෙලින්, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ක්‍රියාවට නැංවීම පිළිබඳව මුදල් මණ්ඩලය විසින්, 2013 අංක 5 දරන මෙම විධානයන් නිකුත් කරනු ලැබේ.

බැංකු පනත යටතේ 1.1 බාසල්හි පිහිටි ජාත්‍යන්තර පියවීමේ බැංකුව මගින් නියම කරනු ලබන ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව පිළිබඳ බලාත්මක කිරීම මාර්ගෝපදේශයන්ට, හැකි තාක් දුරට ප්‍රායෝගිකව අනුගතවෙමින්, පිළිවෙලින්, සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම විසින් පවත්වාගත යුතු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය තීරණය කිරීමේ බලය, බැංකු පනතේ 19(7) සහ 76(උ) (7) වගන්ති ප්‍රකාරව, මුදල් මණ්ඩලය වෙත පැවරී ඇත.

1.2 බැංකු පනතේ 46(1) සහ 76(ඒ) (1) වගන්ති ප්‍රකාරව, බැංකු පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුවල ව්‍යාපාරික කටයුතුවල ඕනෑම පැතිකඩක් පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු හෝ ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වෙත විධාන නිකුත් කිරීමේ බලය මුදල් මණ්ඩලය සතු වේ.

අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයට වඩා ඉහළ ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පවත්වා ගැනීම 2.1 2007 දෙසැම්බර් 26 දිනැතිව පිළිවෙලින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කරන ලද බැංකු පනතේ අංක 09 සහ 10 දරන විධානයන්ට අනුකූල වීමට අමතරව, 2014 ජනවාරි 01 වැනි දින සිට සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම සෑම අවස්ථාවකදීම එම බැංකුවේ සියලු අවදානම් වලට නිරාවරණයවීම් ආවරණය කිරීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පවත්වාගත යුතුය.

2.2 ඉහත විධාන 2.1 හි සඳහන් ප්‍රමාණවත් ප්‍රාග්ධනය තීරණය කිරීමේදී, සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම මෙහි අමුණා ඇති අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය පිළිබඳ නියාමන රාමුව තුළ ඇතුළත් අවශ්‍යතාවයන් සලකා බැලිය යුතුය.

ශක්තිමත් අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම 3.1 මෙහි අමුණා ඇති අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය පිළිබඳ නියාමන රාමුවේ දෙවැනි කොටසේ අවශ්‍යතාවයන්ට අනුව, සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම ශක්තිමත් අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලියක් ගොඩනගා ක්‍රියාත්මක කළ යුතුය.

- අධීක්ෂණ විමසුම් සහ ඇගයීමේ ක්‍රියාවලිය 4.1 මෙහි අමුණා ඇති අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය මත වූ නියාමන රාමුවේ තුන්වැනි කොටසට අනුව, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ හෝ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් විසින් පහත සඳහන් දෑ විමර්ශනය කිරීම සහ ඇගයීම කළ යුතුය.
 - (අ) අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය;
 - (ආ) මෙම විධානයන්හි දක්වා ඇති අවශ්‍යතාවයන්ට සහ මෙහි අමුණා ඇති අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය පිළිබඳ නියාමන රාමුවට අනුකූලවීම; සහ
 - (ඇ) එක් එක් බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රාග්ධනයන්හි ප්‍රමාණාත්මකතාවය.
- අධීක්ෂණ මැදිහත්වීම් 5.1 අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය පිළිබඳ නියාමන රාමුවේ සිව්වන කොටස අනුව, බැංකුවක ප්‍රාග්ධනය අවම අවශ්‍යතාවයට වඩා අඩුවීම වළක්වා ගැනීම සඳහා, කල් ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වීම් සිදුකළ යුතුය.
- නියාමන වාර්තාකරණය 6.1 සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම සිය මූල්‍ය වර්ෂය අවසන් වී මාස 06 ක් ඇතුළත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය පිළිබඳ ලේඛනයක්, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය. මෙම විධානවල සහ අමුණා ඇති අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය පිළිබඳ නියාමන රාමුවේ කටයුතු සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කළ බැංකුවක් සම්බන්ධයෙන්, “අධ්‍යක්ෂ මණ්ඩලය” යනුවෙන් අදහස් කරන්නේ ප්‍රධාන කාර්යාලය හෝ අදාළ බැංකුව අධීක්ෂණය කරනු ලබන කලාපීය කාර්යාලයයි.

6.2 අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලියට අදාළ ලේඛනය අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය පිළිබඳ නියාමන රාමුවේ, ඇමුණුම අංක 1 හි දක්වා ඇති ආකෘතියට අනුව පිළියෙල කළ යුතුය. කෙසේ වෙතත්, මෙම ආකෘතිය අවම අවශ්‍යතාවය වශයෙන් සැලකිය යුතු අතර, සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවකම අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලියට අදාළ ලේඛනය සවිස්තරාත්මක සහ අදාළ බැංකුවේ විශාලත්වය, ව්‍යාපාරයේ ස්වභාවය සහ ව්‍යාපාරික කටයුතුවල සංකීර්ණත්වයට සාපේක්ෂ විය යුතුය.

අධීක්ෂණ විමසුම් ක්‍රියාවලියට අදාළ නියාමන රාමුව

(බාසල් II දෙවැනි ආධාරකය)

බැංකු පනතේ 2013 අංක 5 දරන විධානයන්ට අදාළ ඇමුණුම

I කොටස - සමස්ත නිරීක්ෂණය

1. හැඳින්වීම

1.1 බැංකුවල ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව මැන බැලීම සඳහා විවිධ ප්‍රවේශයන් ඉදිරිපත් කිරීම මගින් බාසල් II ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා රාමුව, අවදානම් කළමනාකරණයේ පිළිගත් පරිචයන් නියාමන ක්‍රියාවලියට සම්බන්ධ කිරීමට උත්සාහ දරයි. බාසල් II රාමුව සවිස්තරාත්මකව හා අවදානම් වලට වඩාත් සංවේදීව සහ එමගින් බැංකුවල අවදානම් අහිරුවියට වඩාත් සමීපව ගලපන ලද නියාමන ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ඉදිරිපත් කිරීමට ප්‍රයත්න දරයි.

බාසල් II රාමුව, එකිනෙක සවිබල ගන්වන ආධාරකයන් තුනක් මත රඳී ඇත.

(අ) පළමුවැනි ආධාරකය: බැංකු මුහුණ දෙන ප්‍රධාන අවදානම් තුනක් සඳහා අදාළ වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය: ණය, වෙළෙඳපොළ සහ මෙහෙයුම් අවදානම්

(ආ) දෙවැනි ආධාරකය: අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය: ස්වකීය ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීම තමන් විසින්ම සිදුකිරීම සහ අවදානම් නිරීක්ෂණය සහ කළමනාකරණය සඳහා වඩාත් යෝග්‍ය අවදානම් කළමනාකරණ ශිල්පීය ක්‍රම දියුණු කිරීමට සහ යොදා ගැනීමට බැංකු දිරිගැන්වීම.

(ඇ) තෙවැනි ආධාරකය: වෙළෙඳපොළ විනය: හෙළිදරව් කිරීම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම.

1.2 බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මෙයින් පසු “බැංකු” යනුවෙන් හැඳින්වෙයි) අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය පවත්වනුයේ ඒවායෙහි ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය ඇගයීමට සහ බාසල් II පළමු වැනි ආධාරකය යටතේ වන අවම ප්‍රාග්ධන අවශ්‍යතා වලින් නිසි ලෙස ආවරණය නොවූ හෝ සම්පූර්ණයෙන්ම ආවරණය නොවූ අවදානම් ආවරණය කිරීමට අතිරේක ප්‍රාග්ධනයක් පවත්වාගත යුතු දැයි නිර්ණය කිරීම සඳහාය.

2. අධීක්ෂණ විමසුම් ක්‍රියාවලියේ අරමුණු

අධීක්ෂණ විමසුම් ක්‍රියාවලියේ අරමුණු වනුයේ :

- 2.1 වඩා සුදුසු අවදානම් කළමනාකරණ ශිල්පීය ක්‍රම යොදා ගැනීමට බැංකු දිරිගැන්වීම: බැංකුව නිරාවරණය වූ අවදානම් මට්ටම සහ එහි පාලන පරිසරය මත බැංකුව විසින් පවත්වා ගත යුතු ප්‍රාග්ධන මට්ටම තීරණය වනු ඇත.
- 2.2 අවදානමට සාපේක්ෂව ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය ඇගයීම සඳහා අවදානම මත පදනම් වූ බැංකු අධීක්ෂණය ඉහළ නැංවීම.
- 2.3 සියළු අවදානම් වලට එරෙහිව පවත්වාගත යුතු ප්‍රාග්ධන මට්ටම තීරණය කෙරෙන බැංකුවේ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය ඇගයීම මගින්, බැංකු විසින් සියලුම අවදානම්වලට සරිලන ප්‍රශස්ත ප්‍රාග්ධනයක් පවත්වා ගන්නා බව තහවුරු කර ගැනීම.

2.4 සාමාන්‍ය ව්‍යාපාර තීරණයන් සහ අයවැයකරණයේදී මෙන්ම ව්‍යාපාර ඒකකයන්ට ප්‍රාග්ධනය බෙදා වෙන්කිරීම සහ තනි පුද්ගල ණය තීරණ ඇගයීමේ ක්‍රියාවලිය වැනි වඩාත් විශේෂිත තීරණයන්හිදී, බැංකු අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය භාවිතා කරන බව තහවුරු කිරීම.

3. අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය මෙහෙයවනු ලබන මූලධර්ම

බාසල් II ප්‍රාග්ධන රාමුවෙහි දෙවැනි ආධාරකයෙන් ඉදිරිපත් කරනු ලබන පහත සඳහන් ප්‍රධාන මූලධර්ම හතර පදනම් කරගෙන අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ.

- (අ) බැංකු තමන්ගේ අවදානම් ව්‍යුහයන්ට සහ ප්‍රාග්ධන මට්ටම් පවත්වාගෙන යාමේ උපක්‍රමයන්ට අනුගත වන ලෙස තම සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය ඇගයීමේ ක්‍රියාවලියක් පවත්වාගත යුතුය. (දෙවැනි ආධාරකය - අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය - පළමු වැනි මූලධර්මය)
- (ආ) බැංකුවල නියාමන අධිකාරිය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකුවල අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය සහ උපක්‍රමයන් මෙන්ම නියාමන ප්‍රාග්ධන අනුපාතයන්ට අනුකූලවීම නිරීක්ෂණය කිරීමට හා තහවුරු කිරීමට බැංකුවලට ඇති හැකියාව විමර්ශනය සහ ඇගයීම සිදුකරනු ඇත. (දෙවැනි ආධාරකය - අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය - දෙවැනි මූලධර්මය)
- (ඇ) ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු අවම නියාමන ප්‍රාග්ධන අනුපාතයන්ට ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වීම අපේක්ෂා කරන අතර බැංකු විසින් අවම මට්ටම ඉක්මවූ ප්‍රාග්ධනයක් පවත්වා ගැනීම ද අවශ්‍ය වේ. (දෙවැනි ආධාරකය - අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය - තෙවැනි මූලධර්මය)
- (ඈ) අදාළ බැංකුවේ ප්‍රාග්ධනය එහි අවදානම් ලක්ෂණයන් දරා ගැනීමට අවශ්‍ය කෙරෙන අවම මට්ටමට වඩා පහත වැටීම වළක්වා ගැනීමට මූලික අවධියේදීම ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වනු ඇත. (දෙවැනි ආධාරකය - අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය - සිව්වැනි මූලධර්මය)

4. විෂයපථය සහ අදාළත්වය

මෙම නියාමන රාමුව බැංකුවලට කේවල මට්ටමෙන් ("Solo") මෙන්ම ව්‍යාපාර සමූහය මට්ටමෙන් ද ("Group") අදාළ වනු ඇත.

II කොටස - අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය

5. අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම

5.1 සෑම බැංකුවක්ම එහි මෙහෙයුම් සහ අවදානම් ව්‍යුහය සමග සමානුපාතික වන සහ විවික්ෂණ අවශ්‍යතාවයන්ට ගැලපෙන, මනාව ලේඛනගත කරන ලද ස්ථාවර අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලියක් ගොඩනගා පවත්වාගෙන යා යුතුය.

5.2 බැංකුවක අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලියෙහි පහත සඳහන් ප්‍රධාන ලක්ෂණ 5 අන්තර්ගත විය යුතුය.

- (අ) අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙහි අනුදැනුම
- (ආ) අවදානම් පිළිබඳ සවිස්තරාත්මක ඇගයීම
- (ඇ) ශක්තිමත් ප්‍රාග්ධන ඇගයීම
- (ඈ) නිරීක්ෂණය සහ වාර්තා කිරීම
- (ඉ) අභ්‍යන්තර පාලන ක්‍රම සහ ස්වාධීන විමර්ශනය

5.3 බැංකුව එහි විශාලත්වය, සංකීර්ණභාවය සහ ව්‍යාපාරික උපාය මාර්ගයන්ට ගැලපෙන පරිදි අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය නිර්මාණය කළ යුතුය.

6. අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ අනුදැනුම

6.1 අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්.

- (අ) බැංකුවෙහි වර්තමාන සහ අනාගත ප්‍රාග්ධන අවශ්‍යතාවයන්, බලාපොරොත්තු වන ප්‍රාග්ධන වියදම්, අභිමත ප්‍රාග්ධන මට්ටම සහ බාහිර ප්‍රාග්ධන ප්‍රභවයන් පැහැදිලිව පෙන්වුම් කරනු ලබන උපායමාර්ගික සැලසුමක් බැංකුව විසින් ස්ථාපනය කර ඇති බවට බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තහවුරු කළ යුතුය.
- (ආ) ඉලක්කගත ප්‍රාග්ධන මට්ටම, එහි අන්තර්ගතය සහ එවැනි ඉලක්ක පිහිටුවීමේ සහ නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවම වශයෙන් වාර්ෂිකව සමාලෝචනය කර අනුමත කළ යුතුය.
- (ඇ) ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය පහත සඳහන් දෑ ඉටුකරන බව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තහවුරු කරගත යුතුවේ.
 - (i) බැංකුවෙහි උපායමාර්ගික අරමුණුවලට සමගාමීව වර්තමාන සහ අනාගත ප්‍රාග්ධන අවශ්‍යතා විශ්ලේෂණයක් සිදුකිරීම;
 - (ii) බැංකුව මුහුණ දෙනු ලබන විවිධ අවදානම් වර්ග ඇගයීමේ රාමුවක් ස්ථාපිත කිරීම සහ මෙම අවදානම් බැංකුවේ ප්‍රාග්ධන මට්ටමට ගැලපීම සඳහා පද්ධතීන් නිර්මාණය කිරීම;
 - (iii) අවදානම් ඇගයීමට අදාළ අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ප්‍රාග්ධන මට්ටමට ඇති අවදානම් සම්බන්ධ ක්‍රියාවලීන්ට අනුගතවීම් අධීක්ෂණයට ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම; සහ
 - (iv) බැංකුව පුරා ශක්තිමත් අභ්‍යන්තර පාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම.

(ඈ) බැංකුවේ ආතති පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ ඵලදායී අධීක්ෂණයක් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ක්‍රියාත්මක කළ යුතුය.

(ඉ) බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය කලින් කලට එනම්, අවම වශයෙන් වාර්ෂිකව සමාලෝචනය කිරීම තුළින්;

- (i) ප්‍රමාණාත්මක අවදානම්වල මට්ටම හා ප්‍රවණතාව සහ ප්‍රාග්ධනය මට්ටමට ඒවායෙහි බලපෑම් ඇගයීම;
 - (ii) ප්‍රාග්ධන ඇගයීම් මිනුම් ක්‍රමයේ දී යොදාගනු ලබන මූලික උපකල්පනවල සංවේදීතාවය හා සාධාරණත්වය ඇගයීම;
 - (iii) විවිධ අවදානම්වලට එරෙහිව ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් බැංකුව සතුව ඇති බව හා පිහිටුවන ලද ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අරමුණුවලට අනුකූල බව නිශ්චය කිරීම; සහ
 - (iv) වාර්තා ගත අවදානම් ව්‍යුහය පදනම් කරගෙන බැංකුවේ අනාගත ප්‍රාග්ධන අවශ්‍යතා ඇගයීම හා ඒ අනුව, උපායමාර්ගික සැලසුම් සඳහා අවශ්‍ය ගැලපීම් සිදුකිරීම.
- (ඊ) බැංකුවේ වර්තමාන හා අනාගත ක්‍රියාකාරකම්වලට සම්බන්ධව බැංකුව නිරාවරණය වන ප්‍රමාණාත්මක අවදානම්වලට සුදුසු ලෙස බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය ඇගයීමට සහය වන ආකාරයෙන් ගුණාත්මක හා ප්‍රමාණාත්මක තොරතුරු බැංකුවේ විගණනය කරන ලද වාර්ෂික වාර්තා/ විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශනවල මහජන හෙළිදරව් කිරීම් අවශ්‍ය පරිදි සිදුකරන බව අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරගත යුතුය.

(උ) වාර්ෂික අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලි ලේඛනය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතුය.

6.2 අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයෙහි වගකීම.

- ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින්:
- (අ) අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලියේ අදාළත්වය නිරතුරුව තහවුරු කරගත යුතුය;
 - (ආ) අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලියේ නිර්මාණය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ යහපත් අවබෝධයක් තිබිය යුතුය;
 - (ඇ) බැංකුවේ අවදානම් ව්‍යුහය හා ව්‍යාපාරික උපාය මාර්ගයට අනුකූලවන අවදානම් කළමනාකාරීත්ව රාමුවක් නිර්මාණය කිරීම හා අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය බැංකුවේ ප්‍රාග්ධන සැලසුම් හා කළමනාකරණ ක්‍රියාවලි සමග ඒකාබද්ධ කිරීම පිළිබඳ වගකීම දැරිය යුතුය. මේ අනුව, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය අවම වශයෙන්;
 - (i) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කිරීම පිණිස සියලුම ප්‍රමාණාත්මක අවදානම් හඳුනා ගැනීම, මැනීම හා වාර්තා කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටීන් ස්ථාපිත කළ යුතුය;
 - (ii) ප්‍රමාණාත්මක අවදානම් මට්ටම හා ප්‍රවණතාව සහ ප්‍රාග්ධන මට්ටමට ඒවායින් වන බලපෑම ඇගයීම;
 - (iii) ප්‍රාග්ධන ඇගයීම් හා මැනීම් ක්‍රියාවලියේදී යොදාගත් මූලික උපකල්පනවල සංවේදී බව හා සාධාරණභාවය ඇගයීම;
 - (iv) බැංකුව මුහුණ දෙන අවදානම් වලට එරෙහිව ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් බැංකුව සතුව ඇත්දැයි නිර්ණය කිරීම;
 - (v) බැංකුවේ අවදානම් ව්‍යුහය මත පදනම්ව අනාගත ප්‍රාග්ධන අවශ්‍යතා ඇගයීම හා ඒ අනුව උපායමාර්ගික සැලසුමට අවශ්‍ය ගැලපීම් යෝජනා කිරීම; සහ
 - (vi) අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය, එහි ශක්තිමත්භාවය හා විශ්වාසවන්තභාවය ඇගයීම සඳහා වාර්ෂික ස්වාධීන විමර්ශනයකට ලක්වන බව තහවුරු කිරීම.
 - (ඈ) ආතති පරීක්ෂාවේ වර්ධනයත්, ක්‍රියාකාරීත්වය සහ ආකෘති ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් දක්ෂතා හා හැකියාවන් සහිත සම්පත් යෙදවීම පිළිබඳ ක්‍රියාකාරී අවධානයක් යොමු කරමින් ආතති පරීක්ෂා ක්‍රියාවලීන් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සඳහා සම්පූර්ණ හා ප්‍රමාණවත් ලිඛිත ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටීන් රාමුවක් ස්ථාපිත කිරීම.
 - (ඉ) බැංකුවේ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය නිරතුරුව අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරන බව තහවුරු කිරීම.
 - (ඊ) ඇමුණුම් 1 හි දක්වා ඇති ආකෘතියට අනුකූලව වාර්ෂික අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලි ලේඛනය පිළියෙල කිරීම; සහ
 - (උ) අදාළ බැංකුවේ මූල්‍ය වර්ෂය අවසානයේ සිට මාස 6 ක් ඇතුළත, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද වාර්ෂික අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලි ලේඛනය බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත යොමු කිරීම.

7. අවදානම් පිළිබඳ සවිස්තරාත්මක ඇගයීම

7.1 බැංකුවේ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය මගින් බැංකුවේ ශේෂ පත්‍රය මත හා ශේෂ පත්‍රයෙන් පිටත නිරාවරණයවීම් වලින් පැන නගින හා මුහුණ දෙන ප්‍රමාණාත්මක අවදානම් හඳුනාගෙන, විශ්වාසනීයව ප්‍රමාණනය කළ හැකි අවදානම් සාමාන්‍ය හා ආතති යන තත්ත්වයන් දෙක යටතේම මැනිය යුතුය. එමනිසා, අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය පහත සඳහන් අවදානම් පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

- (අ) පළමුවැනි ආධාරකය යටතේ ආවරණය වන අවදානම්: ණය, වෙළෙඳපොළ සහ මෙහෙයුම් අවදානම්;
- (ආ) පළමුවැනි ආධාරකය යටතේ සම්පූර්ණයෙන් ආවරණය නොවන අවදානම්: සංකේන්ද්‍රණ අවදානම (ණය අවදානම), බැංකු පොතෙහි පොලී අනුපාතික/ප්‍රතිලාභ අනුපාතික අවදානම (වෙළෙඳපොළ අවදානම); සහ
- (ඇ) පළමුවැනි ආධාරකයෙන් ආවරණය නොවන අවදානම්: පළමුවැනි ආධාරකයෙන් නිශ්චිතවම ආවරණය නොවන අවදානම් වන ද්‍රවශීලතා අවදානම, සංකේන්ද්‍රණ අවදානම, කීර්තිනාම අවදානම, අනුකූලතා අවදානම, උපායමාර්ගික හා ව්‍යාපාරික අවදානම, අවශේෂ අවදානම ඇතුළත්ය.

7.2 නියාමන, ආර්ථික හා ව්‍යාපාරික පරිසරයෙන් පැන නැගිය හැකි අනෙකුත් බාහිර අවදානම් හඳුනා ගැනීමට බැංකුවට හැකි විය යුතුය. මීට අමතරව, ප්‍රමාණවත් යහපාලනය සහ අභ්‍යන්තර පාලන සැකසුම්ද ඇතුළුව විධිමත් අවදානම් කළමනාකරණය, එලදායී අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලියක පදනම සකසනු ඇත.

- 7.3 අවදානම් මිනුම් ක්‍රියාවලිය, බැංකුව මුහුණ දෙනු ලබන අවදානම්වල ස්වභාවය හා ප්‍රමාණය හසුකර ගැනීමට ප්‍රමාණවත් අයුරින් සම්පූර්ණ හා විධිමත් විය යුතුය.
- 7.4 පහසුවෙන් ප්‍රමාණය කළ නොහැකි අවදානම්, ගුණාත්මක තක්සේරු කිරීම් හා කළමනාකරණ විචාර බුද්ධිය මගින් ඇගයිය යුතුය.
- 7.5 අවදානම් මැනීමේදී, බැංකුවේ ප්‍රාග්ධනය හා මෙහෙයුම් මත දරුණු, අයහපත් ප්‍රතිඵලයක් හෝ සැලකිය යුතු බලපෑමක් සිදුකළ හැකි අවස්ථා හෝ වෙළෙඳපොළ වෙනස්වීම් හඳුනා ගැනීමට විධිමත් හා විස්තරාත්මක ආතති පරීක්ෂණ කළ යුතුය.
- 7.6 බැංකු විසින් සිය අවදානම් තක්සේරු කිරීමේදී බැංකු පනත යටතේ නිකුත් කර ඇති විධානයන් ද සැලකිල්ලට ගත යුතුය.
- 8. ශක්තිමත් ප්‍රාග්ධන ඇගයීම
අභ්‍යන්තර ප්‍රාග්ධන වෙන් කිරීමේ සහ ඇගයීමේ ක්‍රියාවලිය පහත සඳහන් අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ යුතුය:
 - 8.1 අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද පැහැදිලි ප්‍රාග්ධන සැලසුමක් බැංකුවට පැවතිය යුතු අතර එහි ප්‍රාග්ධන සැලසුමේ අරමුණු හා ඒවා ළඟාකර ගත යුතු කාලපරිච්ඡේදයන්, පුළුල්ව නිර්ණය කළ ප්‍රාග්ධන සැලසුම්කරණ ක්‍රියාවලිය හා එම ක්‍රියාවලියේ වගකීම් අන්තර්ගත විය යුතුය.
 - 8.2 එමෙන්ම, බැංකුව විසින් අනාගත අවදානම් මට්ටමට සරිලන ප්‍රාග්ධන අවශ්‍යතාවයන්ට අනුකූලවීම සහ අතිරේක ප්‍රාග්ධනය රැස්කිරීම, ව්‍යාපාර ක්‍රියාකාරකම් සීමා කිරීම හෝ අවදානම් අවම කිරීමේ ශිල්පීය ක්‍රමයන් භාවිතා කිරීම යනාදී ගැටළු සහගත සහ අනපේක්ෂිත සිදුවීම් පාලනය කිරීමට අදාළව පොදු අවිනිශ්චිතතා සැලසුමක් ප්‍රාග්ධන සැලසුමෙහි විඳහා දැක්විය යුතුය.
 - 8.3 බැංකුවේ අවදානම් ව්‍යුහයන්, බැංකුව මේ වනවිට රැඳී සිටින ව්‍යාපාර වක්‍ර අවධිය සහ ව්‍යාපාර සැලසුම්වලට ගැලපෙන පරිදි බැංකුවක් විසින් ස්වකීය ප්‍රාග්ධන ඉලක්ක සකසා ගත යුතුය.
 - 8.4 බැංකුවේ ප්‍රාග්ධන මට්ටම් පවත්වාගෙන යාමේ අභ්‍යන්තර උපාය මාර්ගයන් තීරණය කිරීමේදී බැංකුවේ අභිමත අවදානම් ආවරණ මට්ටම පමණක් නොව, ණය වර්ධන අපේක්ෂාවන්, අනාගත අරමුදල් ප්‍රභවයන් සහ එහි භාවිතයන් මෙන්ම ලාභාංශ ප්‍රතිපත්ති යනාදී සාධක ද සැලකිල්ලට ගත යුතුය.
 - 8.5 පවත්වාගනු ලබන ප්‍රාග්ධන ප්‍රමාණය තීරණය කිරීමේදී ගණනය කරන ලද අවදානම් ප්‍රමාණයට පමණක් සීමා නොවී අවදානම් මැනීමේදී ඇති විය හැකි විභව අවිනිශ්චිතතාවන් සඳහා ද අතිරේක ප්‍රාග්ධන ප්‍රමාණයක් වෙන්කළ යුතුය.
 - 8.6 ප්‍රාග්ධනය තක්සේරු කිරීමේදී, බැංකුව විසින් එහි ප්‍රාග්ධනයට අලාභ අවශේෂණය කර ගැනීමට ඇති ගුණාත්මක හා දරා ගැනීමේ හැකියාව ඇගයීමට ලක්කළ යුතුය.
 - 8.7 බැංකුව විසින් ස්වකීය ප්‍රාග්ධන ඇගයීමේ ප්‍රවේශය සංකල්පනාත්මකව ශක්තිමත් බව සහ එහි නිමැවුම් හා ප්‍රතිඵල සාධනීය බව ශ්‍රී ලංකා මහ බැංකුවට පෙන්වා දිය යුතුය.
- 9. නිරීක්ෂණය හා වාර්තා කිරීම
 - 9.1 බැංකුව විසින් එහි අවදානම් නිරාවරණයවීම් නිරීක්ෂණය කිරීමට සහ වාර්තා කිරීමට මෙන්ම බැංකුවේ වෙනස්වන අවදානම් ව්‍යුහයන් මගින් ප්‍රාග්ධන අවශ්‍යතාවයන්ට සිදුවන බලපෑම තක්සේරු කිරීම සඳහා ප්‍රමාණවත් පද්ධතියක් ස්ථාපිත කළ යුතුය.
 - 9.2 බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින්:
 - (අ) සිය වගකීම් නිසි පරිදි කරගෙන යාමට පහසුකම් සැලසෙන අයුරින් බැංකුවේ අවදානම් ව්‍යුහයන් හා ප්‍රාග්ධන අවශ්‍යතාවයන් පිළිබඳ වාර්තා ලබාගත යුතුය;
 - (ආ) ප්‍රධාන අවදානම් මට්ටම, එහි උපනතීන් සහ එමගින් ප්‍රාග්ධන මට්ටමට ඇති කරන බලපෑම ඇගයිය යුතුය;
 - (ඇ) ප්‍රාග්ධන ඇගයීමේ හා මැනීමේ පද්ධතිය සම්බන්ධයෙන් යොදාගත් ප්‍රධාන උපකල්පනවල සංවේදීතාවය හා සාධාරණත්වය ඇගයිය යුතුය;
 - (ඈ) අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් බැංකුව සතුව ඇති බව සහ බැංකුව විසින් පනවාගත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අරමුණු වලට අනුකූල වන බව නිශ්චය කරගත යුතුය; සහ
 - (ඉ) බැංකුවේ වාර්තාගත අවදානම් ව්‍යුහයන් පදනම් කරගෙන අනාගත ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ඇගයීම සහ ඒ අනුව බැංකුවේ උපාය මාර්ගික සැලසුමට අවශ්‍ය ගැලපීම් සිදුකිරීම කළ යුතුය.
- 10. අභ්‍යන්තර පාලන ක්‍රම හා ස්වාධීන විමර්ශනය
 - 10.1 ප්‍රාග්ධන ඇගයීමේ ක්‍රියාවලිය සඳහා බැංකුවේ අභ්‍යන්තර පාලන ව්‍යුහයක් පැවතීම ඉතා වැදගත් වේ. ප්‍රාග්ධන ඇගයීමේ ක්‍රියාවලියේ ඵලදායී පාලනය සඳහා ස්වාධීන විමර්ශනයක් ද අඩංගු වන අතර, එය අවස්ථාවෝචිතව අභ්‍යන්තර හෝ බාහිර විගණනයන්හි සහය ඇතිව සිදුකිරීම වඩාත් යෝග්‍ය වේ.
 - 10.2 අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණානාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය ගොඩ නැංවීමට හා ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු පුද්ගලයා/පුද්ගලයන් ස්වාධීන විමර්ශනයට සම්බන්ධ නොවිය යුතුය.
 - 10.3 බැංකුව විසින් සිය අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන්හි ඒකායනභාවය, නිවැරදිභාවය සහ සාධාරණත්වය තහවුරු කර ගැනීමට, කලින් කලට ස්වාධීන විමර්ශනයක් සිදුකළ යුතුය. එවැනි විමර්ශනයකට පහත සඳහන් කරුණු අඩංගු විය යුතුය;
 - (අ) බැංකුවේ ස්වභාවය, විෂයපථය සහ බැංකු කටයුතුවල සංකීර්ණත්වය අනුව බැංකුවේ ප්‍රාග්ධන ඇගයීමේ ක්‍රියාවලියේ යෝග්‍යභාවය;
 - (ආ) විශාල ගනුදෙනු නිරාවරණයවීම් හා අවදානම් සංකේන්ද්‍රණයවීම් හඳුනා ගැනීම;
 - (ඇ) බැංකුවේ ඇගයීමේ ක්‍රියාවලිය සඳහා යොදාගත් දත්තවල නිරවද්‍යතාව හා පරිපූර්ණත්වය;

(අ) ඇගයීමේ ක්‍රියාවලියේදී යොදාගත් උපකල්පිත අවස්ථාවන්හි සාධාරණත්වය හා වලංගුභාවය; සහ

(ඉ) උපකල්පන හා යෙදවුම් ආතති පරීක්ෂාවට සහ විශ්ලේෂණයට ලක් කිරීම.

III කොටස - අධීක්ෂණ, විමසුම් සහ ඇගයීමේ ක්‍රියාවලිය

11 ප්‍රධාන සංරචක

බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ හෝ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකයන් විසින් පවත්වාගෙන යාමට නියමිත අධීක්ෂණ විමසුම් සහ ඇගයීම් ක්‍රියාවලිය පහත සඳහන් ප්‍රධාන සංරචකයන්ගෙන් සමන්විත වේ:

- (අ) බැංකුවේ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය විමර්ශනය කිරීම;
- (ආ) බැංකුවේ අවදානම් ව්‍යුහය විමර්ශනය කිරීම;
- (ඇ) පවත්වාගෙන යනු ලබන ප්‍රාග්ධනයෙහි මට්ටම සහ එහි ගුණාත්මකභාවය විමර්ශනය කිරීම; සහ
- (ඈ) අධීක්ෂණ විමසුම් සහ ඇගයීමේ ක්‍රියාවලියෙහි ප්‍රතිඵල බැංකුව වෙත සන්නිවේදනය කිරීම.

12 විමර්ශන ක්‍රමවේදයන්

අධීක්ෂණ විමසුම් සහ ඇගයීමේ ක්‍රියාවලිය, පහත දැක්වෙන දෑ හි සංකලනයක් විය යුතුය.

- (අ) කලින් කල සිදුකරන පරීක්ෂණ;
- (ආ) අධීක්ෂණ අධීක්ෂණය;
- (ඇ) බැංකුවෙහි කළමනාකාරිත්වය සමග සිදුකරනු ලබන සාකච්ඡාවන්;
- (ඈ) අභ්‍යන්තර සහ බාහිර විගණකවරුන් විසින් සිදුකරන ලද කාර්යයන් විමර්ශනය කිරීම; සහ
- (ඉ) කාලවිච්ඡේදමය වාර්තාකරණය.

13 අරමුණු

විමර්ශනයෙහි ප්‍රධාන අරමුණු වනුයේ:

- (අ) බැංකුවෙහි අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය සහ උපාය මාර්ගවල ප්‍රමාණාත්මකභාවය ද අදාළ බැංකුවේ නියාමන ප්‍රාග්ධන අනුපාතයන්ට අනුකූලවීම නිරීක්ෂණය කිරීමට සහ තහවුරු කිරීමට ඇති හැකියාව ඇගයීම;
- (ආ) බැංකුව අවම නියාමන ප්‍රාග්ධන අනුපාතයට ඉහළ ප්‍රාග්ධන අනුපාතයක් පවත්වාගෙන යන බව සහ එහි ව්‍යාපාර ස්වභාවයට උචිත ප්‍රාග්ධන සංයුතියක් පවත්වාගෙන යන බව සහතික කිරීම;
- (ඇ) බැංකුවෙහි පවතින හෝ විභව ගැටළු, බැංකුව විසින් මුහුණ දෙන ප්‍රධාන අවදානම් සහ ඔවුන්ගේ අභ්‍යන්තර පාලන සහ අවදානම් කළමනාකරණ රාමුවල පවතින අඩුපාඩුකම් ද, අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලියෙහි ප්‍රතිඵල මත විශ්වාසය තැබිය හැකි මට්ටම ද හඳුනා ගැනීම;
- (ඈ) බැංකුවෙහි ප්‍රාග්ධන මට්ටම, එහි අවදානම් ලක්ෂණයන්ට යෝග්‍ය වන අවම ප්‍රාග්ධන මට්ටමට වඩා අඩුවීමේ අවස්ථාවන් වැලැක්වීමට කල්තබා මැදිහත් වීම;
- (ඉ) මෙම ක්‍රියාවලියෙහි ප්‍රතිඵල පිළිගත හැකි මට්ටමක නොපවතී නම්, සුදුසු අධීක්ෂණ සහ නියාමන ක්‍රියාමාර්ග ගැනීම.

14. ආවරණපථය

බැංකුවෙහි පළමුවැනි සහ දෙවැනි ආධාරකයන්හි අන්තර්ගත අවදානම් අනාවරණයන් පිළිබඳ ප්‍රමාණාත්මක ඇගයීම, අධීක්ෂණ, විමසුම් සහ ඇගයීම් ක්‍රියාවලිය මගින් ආවරණය වනු ඇත.

15. ගුණාත්මක ඇගයීම

දෙවැනි ආධාරකයෙහි අවදානම් පහසුවෙන් මැනිය නොහැකි අවස්ථාවන්හිදී කාර්යක්ෂම අවදානම් යහපාලනය, අධීක්ෂණය, කළමනාකරණය සහ පාලන පරිචයන් මගින් විවක්ෂණ සැලසුම් මට්ටමක් තුළ සත්‍ය අවදානම් අනාවරණයන් පවත්වාගෙන යාමට කිසියම් බැංකුවකට ඇති හැකියාව පිළිබඳ ප්‍රමාණාත්මක ඇගයීමක් සිදු කිරීමේදී අධීක්ෂණ විනිශ්චය භාවිතා කළ යුතුය.

16. බැංකුව සමග සංවාදයක නිරතවීම

16.1 අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධීක්ෂණ විමසුම් හා ඇගයීම් ක්‍රියාවලිය හරහා බැංකුව සමග ක්‍රියාශීලී සංවාදයක් ගොඩනැගිය යුතු අතර, එමගින් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් දෑ ඉටුකර ගැනීමට අපේක්ෂා කරයි:

- (අ) බැංකුවෙහි සමස්ත පාලන සහ අවදානම් කළමනාකරණ රාමුව ගැඹුරින් අධ්‍යයනය කිරීම;
- (ආ) අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයන් යටතේ සහ ඔවුන්ට වෙන්කර ඇති අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණය යටතේ ආවරණය නොවන අවදානම් පිළිබඳ බැංකුවෙහි ප්‍රවේශය කුමක් ද යන්න ගැන වඩා නිවැරදිව අවබෝධ කර ගැනීම;
- (ඇ) අවදානම් හඳුනාගැනීම, මැනීම, අධීක්ෂණය කිරීම, පාලනය කිරීම, අවම කිරීම සහ වාර්තා කිරීම සඳහා බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ක්‍රමවේදයන් අවබෝධ කර ගැනීම; සහ
- (ඈ) බැංකුවෙහි පවත්නා අවදානම් අනාවරණයන් ආවරණය කිරීමට ප්‍රමාණවත් අමතර ප්‍රාග්ධනයක් පවත්වාගෙන යායුතු ද යන්න ප්‍රාග්ධන මූලාශ්‍රයන් පිළිබඳ ඉදිරි සැලසුම් පිළිබඳව අවබෝධය කර ගැනීම.

16.2 අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සුදුසු වෙනස්කම් සිදුකිරීම සඳහා මෙම සංවාදය තුළින් බැංකුවට අවස්ථාවක් ලැබෙනු ඇත.

16.3 අධීක්ෂණ විමසුම් සහ ඇගයීම් ක්‍රියාවලියෙහි ප්‍රතිඵල සන්නිවේදනය කිරීම:

- (අ) අධීක්ෂණ විමසුම් සහ ඇගයීම් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, බැංකුවෙහි අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය ඉහළ දැමීම පිළිබඳව සැලකිලිමත් විය යුතු කරුණු ද සලකා බැලිය හැකි ඕනෑම පැතිකඩයන් ද ඇතුළුව ඇගයීම් ක්‍රියාවලියෙහි ප්‍රතිඵල පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාට බැංකුව සමග සාකච්ඡාවන් පැවැත්විය හැකිය.

(ආ) බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් ඇගයීම් ක්‍රියාවලියෙහි ප්‍රතිඵල පැහැදිලි කිරීම සහ බැංකුව විසින් අවධානය යොමු කළ යුතු යුතු අංශ ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ගතයුතු අප්‍රමාද ක්‍රියාමාර්ගයන් නිර්දේශ කිරීම සිදුකරනු ඇත. තවද, ප්‍රාග්ධනය ඉහළ දැමීමට යෝජනා කර ඇත්නම් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ප්‍රථම ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ද සමග එය බැංකුවට දැනුම් දෙනු ලැබේ.

IV කොටස - අධිකෂණ මැදිහත්වීම

- 17. අධිකෂණ විමසුම් සහ ඇගයීම් ක්‍රියාවලියේ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් දෑ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මූලික අදියරේදී මැදිහත්වීම් සිදුකරනු ලබයි:
 - (අ) අදාළ බැංකුවේ අවම අවශ්‍යතාවයට වඩා ප්‍රාග්ධනය පහත වැටීම වැළැක්වීමට; සහ
 - (ආ) මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට ඇති විය හැකි විභව බලපෑම වැළැක්වීමට.
- 18. පහත සඳහන් කරුණු ද ඇතුළත්ව ප්‍රාග්ධන මට්ටම මත රඳා පවතින අධිකෂණ ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කෙරෙනු ඇත:
 - (අ) බැංකුවලට ප්‍රාග්ධන තත්ත්වයන් සහ ප්‍රාග්ධන මට්ටම් වැඩි දියුණු කර ගැනීම සඳහා දිරිගන්වන ශිෂ්ට ප්‍රයෝග;
 - (ආ) අවදානම් කළමනාකරණ පද්ධති සහ පාලන ක්‍රම ද ඇතුළත්ව බැංකුවේ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම;
 - (ඇ) ප්‍රාග්ධන ප්‍රතිස්ථාපන සැලසුමක් ඉදිරිපත් කිරීමට බැංකුවට නියම කිරීම;
 - (ඈ) ලාභාංශ ගෙවීම, ව්‍යාපාරික ක්‍රියාකාරකම්, අත්පත්කර ගැනීම්, ආයෝජන ආදිය මත සීමාවන් පැනවීම; සහ
 - (ඉ) අධ්‍යක්ෂ මණ්ඩලය සහ/හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නියම කිරීම.

ඇමුණුම 1

අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය සඳහා වන ලියවිල්ල පිළියෙල කිරීම සඳහා නිශ්චිත ආකෘතිය

1. පොදු

- 1.1 අධ්‍යක්ෂ මණ්ඩලයට/ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට, අදාළ බැංකුවේ අවදානම් අධීක්ෂණ ඇගයීම, මෙම අවදානම් අවම කිරීමට බැංකුව අපේක්ෂා කරන්නේ කෙසේද යන්න සහ අනෙකුත් අවදානම් අවම කිරීමේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොපමණ වර්තමාන සහ අනාගත ප්‍රාග්ධන ප්‍රමාණයක් අවශ්‍ය වේද යන කරුණු දැනුම්දීම අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය සඳහා වන ලියවිල්ලේ පරමාර්ථයයි.
- 1.2 බැංකුවක අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය සඳහා වන වාර්ෂික ලියවිල්ල පහත පරිච්ඡේද 2 හි දී ඇති අන්තර්ගතයට අනුකූලව පිළියෙල කළයුතු වේ.
- 1.3 කෙසේ වෙතත්, බැංකුවල ව්‍යාපාර සහ අවදානම් ව්‍යුහයන් එකිනෙකට වෙනස් වන බැවින් ඉදිරිපත් කරනු ලබන ලියවිල්ලේ දීර්ඝ බව සහ ආකෘතියේ සාධාරණ වෙනස්වීම් ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන අතර, අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය සඳහා වන ලියවිල්ල බැංකුවේ ව්‍යාපාරික කටයුතුවල ප්‍රමාණය, ස්වභාවය සහ සංකීර්ණභාවයට සමානුපාතික විය යුතුය.
- 1.4 එබැවින්, මෙම ආකෘතිය භාවිතා කිරීම මගින් බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන දෙපාර්ශවයම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- 1.5 අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය සඳහා වන ලියවිල්ලට පදනම් වන වකවානුව හා මූල්‍ය දත්ත, පසුගිය මූල්‍ය වර්ෂයේ අවසානයට වන විගණිත මූල්‍ය දත්ත හා අනුකූල විය යුතුය.
- 1.6 අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලිය සඳහා වන ලියවිල්ලේ පුරෝකථනය කළ මූල්‍ය දත්ත අවම වශයෙන් මූල්‍ය වර්ෂ තුනක් සඳහා විය යුතුය.

2. අන්තර්ගතය

- 2.1 විධායක සාරාංශය
- 2.2 පසුබිම
- 2.3 අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙහි අනුදැනුම
- 2.4 අවදානම් යහපාලනය
- 2.5 ශක්තිමත් ආතති පරීක්ෂණ ක්‍රියාවලීන්
- 2.6 ප්‍රාග්ධන සැලසුම්කරණය
- 2.7 පුරෝකථනය කළ මූල්‍ය දත්ත සහ ප්‍රාග්ධන ඇගයීම

3. විධායක සාරාංශය

අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලියෙහි ක්‍රමවේදය සහ ප්‍රතිඵල පිළිබඳ සාරාංශගත පැහැදිලි කිරීමක් මෙම කොටසින් ඉදිරිපත් කෙරේ. මෙම සාරාංශගත පැහැදිලි කිරීම තුළ පහත සඳහන් දෑ ඇතුළත් විය යුතුය:

- (අ) අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීම් ක්‍රියාවලියෙහි අරමුණ සහ ඒ තුළින් ආවරණය වන්නා වූ ව්‍යාපාර සමූහයට අයත් ආයතන;
- (ආ) බැංකුවෙහි උපාය මාර්ගික පිහිටීම, එහි මූල්‍ය ශක්තිය සහ ඉදිරි ලාභදායීත්වය ඇතුළු මූල්‍ය පුරෝකථන;
- (ඇ) නියාමන ප්‍රාග්ධන කළමනාකරණය;
- (ඈ) නියාමන ප්‍රාග්ධන ඇගයීම - පළමුවැනි ආධාරකය;
- (ඉ) අභ්‍යන්තර ප්‍රාග්ධන ඇගයීම - දෙවැනි ආධාරකය;

- (ඊ) අනුපාත කළමනාකරණය - පළමුවැනි ආධාරකය යටතේ වන ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතාවය සමග සංසන්දනය කිරීමේදී බැංකුව විසින් පවත්වාගත යුතු අභ්‍යන්තර ප්‍රාග්ධනයෙහි සංයුතිය සහ ප්‍රමාණය කොපමණ ද යන්න විමර්ශනය කිරීම;
- (උ) අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සහ ඇගයීම;
- (ඌ) ප්‍රාග්ධන සහ ලාභාංශ සැලසුම් පිළිබඳ විස්තරයක්; ඉදිරියේදී බැංකුව ප්‍රාග්ධනය කළමනාකරණය කිරීමට අපේක්ෂා කරන ආකාරය සහ එහි අභිප්‍රායන්;
- (එ) ආතති පරීක්ෂණ සිදුකිරීමේ ප්‍රවේශය; සහ
- (ඵ) අනුමැතිය පිළිබඳ විස්තර.

4. පසුබිම

මෙම පරිච්ඡේදය තුළ බැංකුවෙහි සංවිධානාත්මක ව්‍යුහය සහ ව්‍යාපාර අංශ, සමූහ ව්‍යාපාර ව්‍යුහය (නෛතික සහ මෙහෙයුම්) සහ ලාභය, ලාභාංශ, හිමිකම්, නියාමන අවශ්‍යතා සමග සැසඳීමේදී පවත්වාගෙන යනු ලබන ප්‍රාග්ධන සම්පත්, මුළු වත්කම්, මුළු ණය සහ අත්තිකාරම්, මුළු තැන්පතු සහ බැංකුවෙහි ඉදිරිය කෙරෙහි බලපෑම් ඇති කරන දත්තවල උපනතීන් තුළින් එළඹිය හැකි නිගමනයන් පිළිබඳ සාරාංශයක් ඇතුළත්ව ප්‍රධාන මූල්‍යමය තොරතුරු අන්තර්ගත විය යුතුය.

5. අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයෙහි අනුදැනුම

පහත සඳහන් තොරතුරු මෙම පරිච්ඡේදයෙහි ඇතුළත් වේ:

- (අ) සාංගමික යහපාලන ව්‍යුහය;
- (ආ) අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයෙහි අනුදැනුම;
- (ඇ) අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීමේ ක්‍රියාවලියෙහි යහපාලන ව්‍යුහය;
- (ඈ) නිරීක්ෂණය සහ පාලන ක්‍රම; සහ
- (ඉ) අභ්‍යන්තර පාලන ක්‍රම සහ ස්වාධීන විමර්ශනය.

6. අවදානම් යහපාලනය

මෙම කොටසෙහි පහත සඳහන් දෑ දැක්වේ:

- (අ) අවදානම් අභිරුචිය;
- (ආ) අවදානම් කළමනාකරණ රාමුව;
- (ඇ) නියාමන අවදානම් ඇගයීම (පළමුවන ආධාරකය);
 - (i) ණය අවදානම
 - (ii) වෙළෙඳපොළ අවදානම
 - (iii) මෙහෙයුම් අවදානම
- (ඈ) අභ්‍යන්තර අවදානම් ඇගයීම (දෙවැනි ආධාරකය);
 - (i) සංකේන්ද්‍රණ අවදානම
 - (ii) බැංකු පොත්වල ඇති පොලී අනුපාත අවදානම
 - (iii) පියවීම් අවදානම
 - (iv) ද්‍රවශීලතා අවදානම
 - (v) අනුකූලතා අවදානම
 - (vi) උපායමාර්ගික/ව්‍යාපාර අවදානම සහ
 - (vii) කීර්තිනාම අවදානම
 - (viii) අවශේෂ අවදානම

7. ශක්තිමත් ආතති පරීක්ෂණ ක්‍රියාවලීන්

බැංකුවෙහි ආතති පරීක්ෂණ පරිච්ඡේදයේ පිළිබඳ පහත සඳහන් විස්තර මෙම කොටසෙහි දැක්වේ:

- (අ) ආතති පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ සමස්ත නිරීක්ෂණය
- (ආ) ආතති අවස්ථා/වර්ග
- (ඇ) ආතති පරීක්ෂණ ප්‍රතිඵල සහ එමගින් බැංකුවෙහි ප්‍රාග්ධනය කෙරෙහි සිදු කෙරෙන බලපෑම පිළිබඳ සාකච්ඡා කිරීම.
- (ඈ) විවිධ ආතති තත්ත්වයන් සඳහා සුදුසු අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ග හෝ අවිනිශ්චිතතා සැලසුම්

8. ප්‍රාග්ධන සැලසුම්කරණය

බැංකුවේ ප්‍රාග්ධන සැලසුම් සහ කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවම වශයෙන් අඩංගු විය යුතු කරුණු මෙම කොටසෙහි දැක්වේ:

- (අ) බැංකුවෙහි උපායමාර්ගික දැක්ම සහ ව්‍යාපාරික සැලසුම් සැලකිල්ලට ගෙන එහි අවදානම් ව්‍යුහයට අනුකූලව නිර්ණය කරන ලද කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අරමුණු;
- (ආ) බැංකුවෙහි සමස්ත අවදානම් ව්‍යුහයට සහ මූල්‍ය තත්ත්වයට අනුකූල වන, අනුමත කළ ප්‍රාග්ධන ඉලක්ක;
- (ඇ) බැංකුවෙහි අවදානම් ව්‍යුහයට අනුකූලව එහි සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය නිර්ණය කිරීමේ ක්‍රමවේදය; සහ
- (ඈ) නිගමනයන්.

9. පුරෝකථනය කළ මූල්‍ය තත්ත්වය සහ ප්‍රාග්ධන ඇගයීම

පහත සඳහන් කරුණුවලට අදාළව, 1 වැනි සහ 2 වැනි ආධාරකවලට අයත් ප්‍රාග්ධන අවශ්‍යතාවය පිළිබඳව මෙම කොටසින් පැහැදිලි කෙරේ:

- (අ) ඉදිරි වසර තුනෙහි සිට පහ දක්වා කාලය සඳහා බැංකුවෙහි ව්‍යාපාරික ව්‍යුහයෙහි සිදුවීමට අපේක්ෂිත වෙනස්කම්, ව්‍යාපාරික කටයුතු කිරීමට අපේක්ෂිත පරිසරය, පුරෝකථනය කළ ව්‍යාපාරික සැලසුම් (එක් එක් ව්‍යාපාර අංශ අනුව) සහ පුරෝකථනය කළ මූල්‍ය තත්ත්වය; සහ
- (ආ) පවත්නා අවදානම් නිරාවරණයන් ආවරණය කිරීම සඳහා ප්‍රමාණවත් යැයි අගයන ලද ප්‍රාග්ධනයට අමතරව, ඉහත සඳහන් ව්‍යාපාරික සැලසුම් කරණකොට ගෙන අතිරේක ප්‍රාග්ධනය අවශ්‍ය වේද යන්න පිළිබඳව බැංකුව විසින් සිදුකළ යුතු ඇගයීම මෙන්ම අනාගත ප්‍රාග්ධන මූලාශ්‍ර පිළිබඳ සැලසුම් ද මෙම කොටසින් සාකච්ඡා කෙරේ.

යොමුව : 02/17/800/0014/01

2013 අගෝස්තු 19

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

ආයෝජන අරමුදල් ගිණුම

ඔබ දන්නා පරිදි, දේශීය ආදායම් පනතේ 113(6) වගන්තියට අනුව හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුව, ආයෝජන අරමුදල් ගිණුම භාවිතා කර නොමැති ඕනෑම බැංකුවක් 2013 ජූලි 01 දිනට ආයෝජන අරමුදලේ බැර ශේෂය ඒකාබද්ධ අරමුදලට මාරු කළ යුතුය. මේ සම්බන්ධයෙන්, 2013 ජූලි 01 දිනට බැංකුවල ආයෝජන අරමුදල් ගිණුමෙහි පැවති භාවිතා නොකළ ශේෂයන් වාර්තා කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා ඇත.

එබැවින්, එලෙස භාවිතා නොකළ අරමුදල් ප්‍රමාණය පහත අන්සන් කර ඇති අය වෙත පිටපතක් ද සහිතව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්, කලාසාණි දහනායක මහත්මිය වෙත 2013 අගෝස්තු 23 දිනට පෙර වාර්තා කරන මෙන් ඉල්ලා සිටිමු.

මෙයට - විශ්වාසී,
 ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
 බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/800/0002/002

2013 සැප්තැම්බර් 17

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

මූල්‍ය වාර්තා සහ අනෙකුත් හෙළිදරව් කිරීම් වෙබ් අඩවිවල ප්‍රකාශයට පත් කිරීම

2013 අගෝස්තු 28 දින පැවති ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී දැනුම්දුන් පරිදි, වෙළෙඳපොළ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට සහ යහපත් තරගකාරීත්වයක් ප්‍රවර්ධනය කිරීමට ඒකාකාර සහ ප්‍රමාණවත් හෙළිදරව් කිරීමේ භාවිතයන් වැදගත් වේ. ඉහත කරුණු පෙරදැරි කර ගනිමින් සහ බැංකු මෙහෙයුම් කටයුතුවල පාරදායකතාවය සහ වෙළෙඳපොළ ශික්ෂණය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා සෑම බැංකුවක්ම තම වෙබ් අඩවිවල පහත සඳහන් ප්‍රකාශයට පත්කිරීම් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයන් සහතික කළ යුතුය.

වාරය	හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්
වාර්ෂිකව	(i) වාර්ෂික විගණන වාර්තාව/මූල්‍ය ප්‍රකාශන සහ/පහත සඳහන් දෑ හි නම් කර ඇති අවශ්‍යතාවයන් මත පදනම් වූ වාර්තා. (අ) වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳව 1998 ජූනි 02 සහ 2013 පෙබරවාරි 11 දිනයන් සහිත වකුලේඛ. (ආ) බැංකු පනතේ 2007 අංක 11 සහ 12 දරන යහපාලනය පිළිබඳ විධානයෙහි විධාන අංක 3(8) විධානයෙහි සඳහන් හෙළිදරව් කිරීම්. (ii) විදේශීය බැංකුවල ශාඛා සම්බන්ධයෙන්, ඉහත (i) (ආ) සඳහන් අවශ්‍යතාවයන් 2011 ජනවාරි 03 දින නිකුත් කළ වකුලේඛයට අනුකූල විය යුතුය.
අර්ධ වාර්ෂිකව	(i) බැංකු පනතේ 2011 අංක 07 දරන ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුව පිළිබඳ විධානයන් යටතේ නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් පිළිබඳ හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන් පිළිබඳව වන විධාන අංක 1.5 හි අයිතම (උ ⁹) යටතේ සඳහන් බැංකුවේ අවදානම් කළමනාකරණය පිළිබඳ ගුණාත්මක හෙළිදරව් කිරීමේ වෙබ් අඩවි තුළින් කරනු ලබන එවැනි ප්‍රකාශයට පත්කිරීම් බැංකු පනතේ 2011 අංක 07 දරන විධානයන්හි අවශ්‍යතාවයන්ට අනුගතවීමක් ලෙස සලකනු ඇත. (ii) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (SLFRS) සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (LKAS) වලට අනුකූලව ඉහත අවශ්‍යතාවයන්ට වෙනස්කම් සිදුකිරීමට බැංකුවලට හැකිය.
කාර්තුමය	කාර්තුමය මූල්‍ය ප්‍රකාශන පුවත්පත්වල පළ කිරීම පිළිබඳ 2005 සැප්තැම්බර් 30, 2006 ජනවාරි 26, 2006 පෙබරවාරි 21 සහ 2013 පෙබරවාරි 11 යන දිනයන් සහිත වකුලේඛවල අවශ්‍යතාවයන් මත පදනම් වූ කාර්තුමය මූල්‍ය ප්‍රකාශන.

ඒ අනුව, ඉහත අවශ්‍යතාවයන්ට අනුකූලවීමට සුදුසු ක්‍රියාමාර්ග ඔබ විසින් ගතයුතු වේ.

මෙයට - විශ්වාසී,
 ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
 බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/900/0001/004

2013 ඔක්තෝබර් 11

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

පුවත්පත්වල හා වෙබ් අඩවිවල පළ කළයුතු අමතර කාර්තූමය හෙළිදරව් කිරීම්

අප විසින් 2013 පෙබරවාරි 11 දින සහ 2013 සැප්තැම්බර් 17 දින පිළිවෙලින් නිකුත් කරන ලද “මහජනයාට හෙළිදරව් කිරීම සඳහා බැංකුවල මූල්‍ය ප්‍රකාශ පුවත්පත්වල පළකිරීම” සහ “මූල්‍ය වාර්තා සහ අනෙකුත් හෙළිදරව් කිරීම් වෙබ් අඩවිවල ප්‍රකාශයට පත්කිරීම” යන වකුලේඛ හා බැඳේ.

2013 තුන්වන කාර්තුවේ සිට ඇමුණුමෙහි දක්වා ඇති පරිදි, පහත සඳහන් අයිතමයන් සම්බන්ධ අතිරේක හෙළිදරව් කිරීම් මාධ්‍ය මගින් සහ වෙබ් අඩවි මගින් ප්‍රකාශයට පත්කිරීම තම කාර්තූමය ප්‍රකාශනවල අඩංගු වන බවට සෑම බැංකුවක්ම තහවුරු කරගත යුතුය.

1. අනෙකුත් ගනුදෙනුකරුවන්ට දුන් ණය හා ලැබිය යුතු දෑ
2. අනෙකුත් ගනුදෙනුකරුවන්ගෙන් ණය හා ලැබිය යුතු දෑ - වර්ගය අනුව
3. අනෙකුත් ගනුදෙනුකරුවන්ගෙන් ණය හා ලැබිය යුතු දෑ සඳහා කේවල සහ සමූහ භානිකරණයේ කාලච්ඡේදය තුළ වෙනස්වීම්
4. වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ - වර්ගය අනුව

ඒ අනුව, ඉහත සඳහන් අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මෙයට - විශ්වාසී,
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

ඇමුණුම

පුවත්පත්වල සහ වෙබ් අඩවිවල පළ කළ යුතු අමතර කාර්තූමය හෙළිදරව් කිරීම්

1. ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්

රුපියල් දහස්වලින්	බැංකුව		සමූහය	
	ප්‍රවර්තන කාලච්ඡේදය	පෙර කාලච්ඡේදය	ප්‍රවර්තන කාලච්ඡේදය	පෙර කාලච්ඡේදය
	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය

දළ ණය සහ ලැබිය යුතු දෑ
(අඩුකළා) : කේවල භානිකරණය
සමූහ භානිකරණය

ශුද්ධ ණය සහ ලැබිය යුතු දෑ
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ ණය සහ ලැබිය යුතු දෑ ඇතුළත්ව
(අඩු කළා) : ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ ණය සහ
- ලැබිය යුතු දෑ

ශුද්ධ ණය සහ ලැබිය යුතු දෑ

2. ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන් - වර්ගය අනුව

රුපියල් දහස්වලින්	බැංකුව		සමූහය	
	ප්‍රවර්තන කාලච්ඡේදය	පෙර කාලච්ඡේදය	ප්‍රවර්තන කාලච්ඡේදය	පෙර කාලච්ඡේදය
	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය

වර්ගය අනුව - දේශීය මුදල්
අයිරා
කාලීන ණය
ලැබිය යුතු කල්බදු වාරික
ණය කාඩ්පත්
උකස් ණය
වෙනත් ණය (කරුණාකර සඳහන් කරන්න)

උප එකතුව

වර්ගය අනුව - විදේශීය මුදල්
අයිරා
කාලීන ණය
වෙනත් ණය (කරුණාකර සඳහන් කරන්න)

උප එකතුව

මුළු එකතුව

3. අනෙකුත් ගනුදෙනුකරුවන්ට දී ඇති ණය සහ ලැබිය යුතු දෑ සඳහා කේවල සහ සමූහ හානිකරණයේ කාලවිච්ඡේදය තුළ වෙනස්වීම්

රුපියල් දහස්වලින්	බැංකුව		සමූහය	
	ප්‍රච්ඡින්න කාලවිච්ඡේදය	පෙර කාලවිච්ඡේදය	ප්‍රච්ඡින්න කාලවිච්ඡේදය	පෙර කාලවිච්ඡේදය
	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය
කේවල හානිකරණය ආරම්භක ශේෂය වසර/මාසය/දිනය ආදායම් ප්‍රකාශයට අයකිරීම්/(ආපසු ලියාහැරීම්) වර්ෂය තුළ කපාහැරීම් වෙනත් වෙනස්වීම්				
අවසාන ශේෂය වසර/මාසය/දිනය				
සමූහ හානිකරණය ආරම්භක ශේෂය වසර/මාසය/දිනය ආදායම් ප්‍රකාශයට අයකිරීම්/(ආපසු ලියාහැරීම්) වෙනත් වෙනස්වීම්				
අවසාන ශේෂය වසර/මාසය/දිනය				
මුළු හානිකරණය				

4. වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ - වර්ගය අනුව

රුපියල් දහස් වලින්	බැංකුව		සමූහය	
	ප්‍රච්ඡින්න කාලවිච්ඡේදය	පෙර කාලවිච්ඡේදය	ප්‍රච්ඡින්න කාලවිච්ඡේදය	පෙර කාලවිච්ඡේදය
	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය	වසර/මාසය/දිනය
වර්ගය අනුව - දේශීය මුදල් ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) ඉතුරුම් තැන්පතු ස්ථාවර තැන්පතු වෙනත් තැන්පතු (කරුණාකර සඳහන් කරන්න)				
උප එකතුව				
වර්ගය අනුව - විදේශීය මුදල් ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) ඉතුරුම් තැන්පතු ස්ථාවර තැන්පතු වෙනත් තැන්පතු (කරුණාකර සඳහන් කරන්න)				
උප එකතුව				
මුළු එකතුව				

යොමුව : 02/17/800/0007/001

2013 නොවැම්බර් 08

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

නොමග යවනසුළු සහ වෘත්තීයමය වශයෙන් ආචාර සම්පන්න නොවන දැන්වීම්

නොමග යවනසුළු සහ වෘත්තීයමය වශයෙන් ආචාර සම්පන්න නොවන දැන්වීම් ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසත්, බැංකු සේවාවන්ගේ ස්වභාවය, බලපැවැත්වෙන සඵල පොලී අනුපාතය ආදී වැදගත් තොරතුරු මහජනතාවට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන ආකාරයෙන් දැන්වීම්වල පැහැදිලිව මතුකර දක්වන ලෙසත් සියලුම බැංකු වෙත දැන්වීම් අප විසින් 2008 නොවැම්බර් 06 වැනි දින නිකුත් කරන ලද අංක 02/17/800/0007/001 දරන චක්‍රලේඛය හා බැඳේ.

2013 ඔක්තෝබර් 24 දින පවත්වන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවල හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී දැන්වන ලද පරිද්දෙන් බැංකු විසින් නොමග යවනුයුත් හා වෘත්තීයමය වශයෙන් ආචාර සම්පන්න නොවන දැන්වීම් පළ කරනු ලබයි. උදා:- තැන්පතු සඳහා ගෙවනු ලබන වාර්ෂික සඵල පොලී අනුපාතය ඉතා කුඩා අකුරුවලින් හෝ අනෙකුත් වැදගත් තොරතුරු පළ කරනු ලබන අකුරු ප්‍රමාණයන්ට සාපේක්ෂව කුඩා අකුරුවලින් පළ කිරීම, ප්‍රතිලාභ අනුපාතයක් එනම්, පොලී අනුපාතයක් හෝ වාර්ෂික ඵලදා අනුපාතයක් අනාවරණය නොකරමින් තැන්පතු ප්‍රවර්ධනය කිරීම.

ඒ අනුව, මහජනතාවට දැනුවත් වී තීරණ ගැනීම සඳහා නාමික පොලී අනුපාතය, වාර්ෂික සඵල පොලී අනුපාතය සහ බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම ඇතුළු සියලු වැදගත් තොරතුරු, සියලුම දැන්වීම් හා ලිපි ආදියෙහි සමාන ප්‍රමුඛත්වයක් සහිතව පළ කරමින් 2008 නොවැම්බර් 06 දිනැති අංක 02/17/800/0007/001 දරන චක්‍රලේඛයට සැමවිටම අනුකූල වන ලෙස මෙයින් දන්වා සිටිනු ලැබේ.

මෙයට - විශ්වාසී,
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/550/0014/001

2013 නොවැම්බර් 22

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

අන්තර්ජාලගත දුරස්ථ සුපරීක්ෂණ පද්ධතිය යටතේ නව ප්‍රකාශන හඳුන්වා දීම

නව ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල වන ලෙස මූල්‍ය දත්ත යථානිරූපණය හා ඒකාබද්ධ කිරීමේ අරමුණින් දැනට බැංකු සඳහා වූ දුරස්ථ සුපරීක්ෂණ වාර්තා පද්ධතිය සමාලෝචනය කෙරෙමින් පවතී. එහි මූලික පියවරක් ලෙස පහත සඳහන් ප්‍රකාශන වැඩි දියුණු කොට අන්තර්ජාලගත දුරස්ථ සුපරීක්ෂණ පද්ධතියෙහි ඇතුළත් කොට ඇත.

- (අ) BSD - AF - 01 - FP මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය
- (ආ) BSD - AF - 02 - CI විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

සංක්‍රමණ ක්‍රියාවලිය පහසු කරලීම සඳහා 2012 වසරට අදාළ විගණනය කරන ලද මූල්‍ය වාර්තා පදනම් කරගෙන වසර 2011 ට හා 2012 ට අදාළ ඉහත වාර්තා 2012.12.20 දිනට හෝ ඊට පෙර සම්පූර්ණ කොට ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම පැහැදිලි කිරීමක් දුරකථන අංක 2398602 හෝ විද්‍යුත් තැපෑල sureka@cbsl.lk ඔස්සේ, ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂිකා, සුපරීක්ෂා කැටවල මහත්මියගෙන් හෝ දුරකථන අංක 2477109 හෝ විද්‍යුත් තැපෑල mahendra@cbsl.lk ඔස්සේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ මහත්මිය ආර්යරත්න මහතාගෙන් ලබාගත හැක.

මෙයට - විශ්වාසී,
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/500/0540/001

2013 දෙසැම්බර් 04

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයන්හි ආයෝජනය කිරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත අවසර ලබාදීම

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 25 වගන්තිය යටතේ, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව, මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පවතින ද්විතීයික වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවල අක්වෙරළ බැංකු ඒකකයන්ට අවසර ලබා දී ඇත.

මෙයට - විශ්වාසී,
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/500/0540/001

2013 දෙසැම්බර් 04

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි / මහත්මියනි,

1988 අංක 30 දරන බැංකු පනතේ 86 වගන්තිය යටතේ වන ද්‍රවශීල වත්කම්හි නිර්වචනය

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 86 වගන්තිය යටතේ “ද්‍රවශීල වත්කම්” නිර්වචනයේ (උ) අයිතමය අනුව, ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීම් ද්‍රවශීල වත්කම් ලෙස සැලකිය හැකි බවට මුදල් මණ්ඩලය විසින් නිර්ණය කර ඇත.

- 2. බලපත්‍රලාභී වාණිජ බැංකු විසින්,
 - (i) බැංකු පනතේ 21 වැනි වගන්තියට අනුකූලව, ද්‍රවශීල වත්කම් අනුපාතය ගණනය කිරීමේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයන්හි සිදුකළ ආයෝජනවල දෛනික වෙළෙඳපොළ අගය සැලකිල්ලට ගතයුතු අතර,
 - (ii) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආයෝජනයන්හි සුදුසුකම් ලබන වටිනාකම,

- (අ) දේශීය බැංකු ඒකකයට අදාළ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතිකයට අදාළ මාසික විද්‍යුත් වාර්තාවේ අයිතම අංක 4.1.2.4.0.0 යටතේ (BSD-MF-04-LD) හෝ
- (ආ) විදේශීය බැංකු ඒකකයට අදාළ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතිකයට අදාළ මාසික විද්‍යුත් වාර්තාවේ අයිතම අංක 4.2.2.4.0.0 යටතේ (BSD-MF-04-LF) අවස්ථාවෝචිතව වාර්තා කළ යුතුය.

මෙයට - විශ්වාසී,
 ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
 බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1843/8 - 2013 දෙසැම්බර් මස 30 වැනි සඳුදා

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන්වීම්

මුදල් නීති පනත

(422 වැනි අධිකාරය වූ) මුදල් නීති පනතේ 32ඉ වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් පනවනු ලබන ලද රෙගුලාසි.

නිවාඩ් අර්ථය ලෙසිලි කබරාල්
 සභාපති
 මුදල් මණ්ඩලය

2013 ක් වූ දෙසැම්බර් මස 23 වැනි දින,
 කොළඹ,
 ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ය.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි
2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි සංශෝධනය

- | | |
|------------------------|---|
| හැඳින්වීම | 1.1 මෙම රෙගුලාසිය, “2013 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි” යනුවෙන් හැඳින්විය යුතුය. |
| මූලික රෙගුලාසි සංශෝධනය | 2.1 2010 සැප්තැම්බර් මස 28 දිනැති අංක 1673/11 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කරන ලද 2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි පහත පරිදි සංශෝධනය වේ.
2.2 3.1 රෙගුලාසිය, එහි “මෙම යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යනුවෙන් හඳුන්වනු ලැබිය යුතුය.” යන වචන වෙනුවට “මෙම යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යනුවෙන් හඳුන්වනු ලැබිය යුතුය (මෙහි මින් මතු “යෝජනා ක්‍රමය” වශයෙන් හඳුන්වනු ලබයි).” යන වචන ආදේශ කරනු ලැබේ.
2.3 7.1 රෙගුලාසිය, එහි “යෝජනා ක්‍රමය සඳහා “තැන්පතු රක්ෂණ අරමුදල” නමින් හැඳින්වෙන අරමුදලක් පවත්වා ගත යුතුය.” යන වචන වෙනුවට “යෝජනා ක්‍රමය සඳහා “ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල” නමින් හැඳින්වෙන අරමුදලක් පවත්වා ගත යුතුය.” යන වචන ආදේශ කරනු ලැබේ.
2.4 9.7 රෙගුලාසිය, එහි “තැන්පතු රක්ෂණ අරමුදල” යන වචන වෙනුවට සහ මෙම රෙගුලාසිවල එම වචන ඇති සෑම තැනකම “ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල” යන වචන ආදේශ කරනු ලැබේ.
2.5 10.5 රෙගුලාසිය, එහි “ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය” යන වචන වෙනුවට සහ මෙම රෙගුලාසිවල එම වචන ඇති සෑම තැනකම “ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය” යන වචන ආදේශ කරනු ලැබේ. |
| බලාත්මක වන දිනය | 3.1 මෙම සංශෝධනයන් 2013 නොවැම්බර් මස 22 වැනි දින සිට බලාත්මක විය යුතුය. |

2013 ජනවාරි 15

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

ශාඛා මට්ටමෙන් මාස අවසාන අතැති මුදල්වල ශේෂ ප්‍රකාශය

ශ්‍රී ලංකා මහ බැංකුව සමග මුදල් හුවමාරු කිරීමේ මාර්ගෝපදේශ පිළිබඳ 2007-1 අංක දරණ චක්‍රලේඛය හා බැඳේ. මාර්ගෝපදේශයන්හි 2.7 කොටස අනුව සියලුම වාණිජ බැංකුවල සෑම ශාඛාවක්ම සෑම මසකම අවසානයේ දී අතැති මුදල්වල ශේෂය, ඊළඟ මස පළමු සතිය තුළ දී, ඇමුණුම I හි දක්වා ඇති සැකැස්ම අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කළ යුතුය. බැංකු, ශාඛා මට්ටමෙන් මුදල්වල ශේෂ වාර්තා කිරීමෙන් තොරව තම මූලස්ථානයේ ඇති සම්පූර්ණ මුදල්වල ශේෂය මහ බැංකුවට වාර්තා කිරීම සිදු කරන බව පෙනී ගොස් ඇත.

මෙම අවශ්‍යතාවයන්ට අනුකූලව, අමුණා ඇති ආකාරයට අනුව බැංකු ශාඛා මට්ටමින් මුදල් ශේෂයන් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.

මෙයට - විශ්වාසී,
අධිකාරී/ව්‍යවහාර මුදල්

පිටපත්: මුදල් කළමනාකරුවන්

ඇමුණුම I

..... දිනට* අනුව අතැති මුදල් ශේෂය
බැංකුවේ නම :

ශාඛාව	මුදල් නෝට්ටු									සම්පූර්ණ වටිනාකම (රු.)
	රු.5,000	රු.2,000	රු.1,000	රු.500	රු.200	රු.100	රු.50	රු.20	රු.10	

ශාඛාව	කාසි						සම්පූර්ණ වටිනාකම (රු.)
	රු.10	රු.5	රු.2	රු.1	ශත 50	ශත 25	

*මාසය අවසානයේ ශේෂය

යොමුව : 12/01/008/0002/002

වකුලේඛ අංක: 2013 - 1

2013 ජනවාරි 31

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

මුදල් නෝට්ටු තේරීම සඳහා වූ පරාමිතීන්

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව සමඟ වාණිජ බැංකු විසින් සිදු කරනු ලබන මුදල් ගනුදෙනු කටයුතුවලට අදාළ මාර්ගෝපදේශ ඇතුළත්, 2007 මාර්තු මස 12 වෙනි දින නිකුත් කරන ලද වකුලේඛ අංක 2007 - 1 ට වැඩිමනත්වයි.

මුදල් නෝට්ටු තේරීමේ ප්‍රමිතීන් සම්බන්ධයෙන් ඇමුණුම අංක 1 මගින් සපයා ඇති උපදෙස්, 2013 මාර්තු මස 01 වැනි දින සිට අනුගමනය කරන ලෙසට සියළුම වාණිජ බැංකුවලට මෙයින් උපදෙස් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,
අධිකාරී/ව්‍යවහාර මුදල්

පිටපත්: මුදල් කළමනාකරුවන්

ඇමුණුම I

මුදල් නෝට්ටු තේරීම සඳහා වූ පරාමිතීන්

පොදු උපදෙස්

- සියලුම වාණිජ බැංකු සිය ගනුදෙනුකරුවන් වෙතින් ලැබෙන මුදල් නෝට්ටු, මුදල් කවුළු මගින් හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ආපසු ගනුදෙනුකරුවන් වෙත නිකුත් කිරීමට ප්‍රථම ඒවායේ අව්‍යාජභාවය හා නැවත භාවිතයට සුදුසු තත්ත්වයේ පවතින්නේ ද යන්න තහවුරු කිරීම සඳහා ඒවා පරීක්ෂා කිරීම සහ තේරීම කළ යුතුය.
- භාවිතය සඳහා සුදුසු හෝ නුසුදුසු ආදී වශයෙන් නෝට්ටු වර්ග කිරීම සඳහා, ඇමුණුම අංක II හි ඇති වගුවෙහි සඳහන් පරාමිතීන් භාවිතා කළ යුතුය. සංසරණය සඳහා නුසුදුසු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සලකනු ලබන මුදල් නෝට්ටුවල ඡායාරූප ඇමුණුම අංක III හි දක්වා ඇත. නෝට්ටුවල යෝග්‍යතාව නිශ්චය කිරීම සඳහා නෝට්ටුවල දෙපසම (ඉදිරිපස හා පසුපස) පරීක්ෂා කළ යුතු වේ.
- මෙම වකුලේඛයේ සඳහන් උපදෙස් හෝ මාර්ගෝපදේශයන් පිළිබඳ වැඩි විස්තර සඳහා ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ පහත සඳහන් නිලධාරීන් සම්බන්ධ කරගත හැකිය.

- අධිකාරී 011 - 2477355
- අතිරේක අධිකාරී 011 - 2477603
- අතිරේක අධිකාරී 011 - 2477014
- නියෝජ්‍ය අධිකාරී 011 - 2477362
- ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරී 011 - 2398648

ඇමුණුම II

සේවා නිසි හා සේවා අනිසි (විකෘති කරන ලද හා විකල වූ නෝට්ටු ද ඇතුළත්ව) නෝට්ටු වෙන්කර ගැනීම සඳහා වූ පරාමිතීන්

අංකය	පරාමිතිය	විස්තරය
1	කිලිටි වීම	කුණු හෝ දියර වර්ග නෝට්ටුව මත පැතිරීම, අවපැහැ ගැන්වීම සහ ගෙවී යාම.
2	දුර්වල වීම	අධික ලෙස නැවීම හෝ භාවිතය නිසා නෝට්ටුවෙහි සවිමත් බව නැති වීම.
3	රැළි හෝ නැමුම් සහිත වීම	බාහිර පෙනුමට හානිවන ලෙස මුළු නෝට්ටුව පුරා නැමුම් සහ රැළි සහිත වීම.
4	තීන්ත ගෙවී යාම හෝ මැකී යාම	රසායනික ද්‍රව්‍ය තැවරීම හෝ සේදීමට ලක්වීම නිසා නෝට්ටුවේ කොටසක හෝ මුළු නෝට්ටුවේම පෙනුම/පැහැය නැති වී යාම හෝ අවපැහැ ගැන්වීම.
5	පැල්ලම් ඇති වීම	වතුර, තෙල්, සායම්, තීන්ත හෝ එවැනි වෙනත් ද්‍රව්‍ය තැවරීම නිසා වර්ග මි.මී. 225 ට වැඩි පෙදෙසක පැහැදිලි ලෙස පෙනෙන සලකුණු සහිතව නෝට්ටුවේ පෙනුම වෙනස්වීම.
6	ඉරි යාම	නෝට්ටුවේ කිසියම් දාරයක්/කෙළවරක් මි.මී. 5 කට වඩා ගැඹුරට ඉරි ඇති මුදල් නෝට්ටු.
7	සිදුරු වීම	ප්‍රමාණය වර්ග මි.මී. 20 ඉක්ම වූ සිදුරක් හෝ සිදුරු කීපයක් සහිතව මුළු හානි වූ ප්‍රදේශය වර්ග මි.මී. 50 ට වඩා වැඩි වීම.
8	කොනක් හෝ කොටසක් ඉවත් වීම	වර්ග මි.මී. 30 කට වඩා වැඩි ප්‍රමාණයකින් කොන් කැඩී ගිය නෝට්ටු හෝ නෝට්ටුවේ දාරයකින් කොටසකට හානි වීම.
9	සිතා මතා විකෘති කරන ලද හෝ වෙනස් කරන ලද	අකුරු, අංක, අත්සන් හෝ සංකේත යෙදීමෙන් හෝ විත්‍ර ඇදීම මගින් විකෘති කරන ලද හෝ අනුක්‍රමික අංකය, දිනය, අත්සන්, වටිනාකම හෝ නෝට්ටුවේ වෙනත් ලක්ෂණයක් සැලකිය යුතු ලෙස වෙනස් කරන ලද නෝට්ටු.
10	ආරක්ෂණ නූල රහිත	ආරක්ෂණ නූල ඉවත් කර ඇති මුදල් නෝට්ටු.
11	හදිසි ආපදා නිසා හානි වූ	ගංවතුර, ගිනි ගැනීම් හෝ අධික උෂ්ණත්වය වැනි ස්වභාවික ආපදාවන්ට ගොදුරු වීමෙන් බාහිර පෙනුම වෙනස් වූ හෝ හානි වූ මුදල් නෝට්ටු.
12	විකල වූ/කැබලි වූ නෝට්ටු කොටස්	පැහැදිලිවම නෝට්ටුවේ සම්මත ප්‍රමාණයෙන් අඩකට වැඩි නෝට්ටු කොටසක් හෝ කැබලි කීපයකට වෙන් වීමෙන් පසු නැවත එකට එකතු කර සකසන ලද නෝට්ටුවක්.

ඇමුණුම III

ඇමුණුම II හි සඳහන් ව්‍යවහාර මුදල් නෝට්ටුවල ආදර්ශ රූප සටහන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙහි (www.cbsl.gov.lk) ව්‍යවහාර මුදල් කළමනාකරණය ශීර්ෂයෙහි “ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු තේරීම සඳහා පරාමිතීන්” යන තේමාව යටතේ ලබාගත හැක.

යොමුව : 12/02/003/0004/005

2013 පෙබරවාරි 27

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීම

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වාණිජ බැංකුවල නිලධාරීන් හා ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීම සඳහා ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීම පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් රාශියක් පැවැත්වූවද, වාණිජ බැංකු මගින් තැන්පත් කරනු ලබන මුදල් නෝට්ටු මිටි තුළ ව්‍යාජ නෝට්ටු අන්තර්ගත බව බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණය වේ.

ව්‍යාජ නෝට්ටු හඳුනාගැනීමෙහිලා සමහර වාණිජ බැංකුවල කාර්ය මණ්ඩලය දක්වන අපොහොසත් බව නිසා සැලකිය යුතු මෙහෙයුම් අවදානමක් ඇති වන අතර ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

එබැවින්, වාණිජ බැංකුවල විශේෂයෙන් මුදල් මෙහෙයුම් කටයුතුවල නියුතු නිලධාරීන්ට, ව්‍යාජ නෝට්ටුවක් හමු වූ අවස්ථාවේදීම එය හඳුනා ගැනීමට අවශ්‍ය කුසලතා වර්ධනය හා ප්‍රමාණවත් පුහුණුවක් ලබාදීම අවශ්‍ය බව අපගේ හැඟීමයි. තවද, වාණිජ බැංකු කාර්ය මණ්ඩලය විසින් තම ගනුදෙනුකරුවන්ට ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීම පිළිබඳව දැනුම්වත් කිරීම අවශ්‍ය වේ.

වාණිජ බැංකුවල කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීම සඳහා එවැනි වැඩසටහන් සංවිධානය කිරීමට බැංකු උනන්දු කරවනු ලබන අතර එවැනි වැඩසටහන් පැවැත්වීමට සම්පත් දායකයන් සහ අවශ්‍ය උපකරණ, අවශ්‍යතාවය අනුව ලබාදීමට ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවට හැකි වනු ඇත.

මේ පිළිබඳව විස්තර සඳහා ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිකාරී, ජී.කේ.කේ. ගමගේ මයා (දු.ක.0112477362) හෝ ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරී ඩී.එන්.චීරසිංහ මයා (දු.ක.0112398736) ඔබට සම්බන්ධ කර ගත හැකිය.

මෙයට - විශ්වාසී,
අධිකාරී/ව්‍යවහාර මුදල්

යොමුව : 12/01/008/0002/002

2013 ජුනි 04

චක්‍රලේඛ අංක: 2013 - 2

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි / මහත්මියනි,

ගුවන්තොටුපලෙහි පවත්වාගෙන යනු ලබන මුදල් හුවමාරු කවුළු තුළින් ගුණාත්මක බවින් උසස් මුදල් නෝට්ටු නිකුත් කිරීම

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි පවත්වාගෙන යනු ලබන සමහර වාණිජ බැංකු ශාඛාවන්හි මුදල් හුවමාරු කවුළු හරහා විදේශ මුදල් වෙනුවෙන් ශ්‍රී ලංකා ව්‍යවහාර මුදල් හුවමාරු කිරීමේ දී භාවිතයට නුසුදුසු නෝට්ටු නිකුත් කිරීමේ නැඹුරුවක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවට පෙනී ගොස් ඇත. මෙම ක්‍රියාව ශ්‍රී ලංකා මහ බැංකුවේ පිරිසිදු මුදල් ප්‍රතිපත්තියට පටහැනි වන අතර, එය විශේෂයෙන් විදේශිකයන් අතර රට පිළිබඳ ප්‍රතිරූපයට අයහපත් බලපෑමක් ඇති කරයි.

ඒ අනුව සෑම අවස්ථාවකදීම ගුණාත්මක බවින් උසස් නෝට්ටු නිකුත් කරන ලෙස, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි මුදල් කවුළු පවත්වාගෙන යනු ලබන සියලුම වාණිජ බැංකුවලින් මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.

මෙයට - විශ්වාසී,
අධිකාරී/ව්‍යවහාර මුදල්

යොමුව : 12/02/008/0002/002

2013 සැප්තැම්බර් 13

චක්‍රලේඛ අංක: 2013 - 3

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සිදුකරන මුදල් තැන්පතු වල විෂමතාවයන් පියවීම පිළිබඳ මාර්ගෝපදේශ

මෙහෙයුම් අවදානම අවම කරමින්, මුදල් නෝට්ටු ගණනය කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කිරීමේ අරමුණින්, වාණිජ බැංකු මගින් තැන්පත් කෙරෙන මුදල් නෝට්ටු මිටිවල හඳුනා ගන්නා විෂමතාවයන් නිදහස් කිරීම සඳහා දැනට ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

වාණිජ බැංකු මගින් තැන්පත් කරන මුදල් මිටිවල සොයා ගන්නා ලද ව්‍යාජ නෝට්ටු හෝ හිඟ මුදල් පියවීමට, අදාළ වාණිජ බැංකුවේ ජංගම ගිණුම හර කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැලසුම් කර ඇති අතර එවැනි හිඟ මුදල් හෝ ව්‍යාජ නෝට්ටු සම්බන්ධයෙන් අවශ්‍ය වන සියළුම තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වාණිජ බැංකුවලට සපයනු ඇත. එබැවින් මුදල් ගණනය කිරීමේ දී හමුවන ව්‍යාජ මුදල් සහ හිඟතාවයන් පියවීම සඳහා බැංකු නියෝජිතයන් විසින් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව වෙත මුදල් රැගෙන ඒම අවශ්‍ය නොවනු ඇත.

මුදල් හරිවැරදි බැලීම අධිකෂණය කරන සියළුම බැංකු නියෝජිතයින් මෙම චක්‍රලේඛයේ අන්තර්ගතයන් පිළිබඳව හොඳින් දැනුවත් කර ඇති බවට සියලුම වාණිජ බැංකු විසින් සහතික විය යුතු අතර 2013 ඔක්තෝබර් මස පළමුවැනිදා සිට ඉහත නව රීති පිළිපදින මෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මෙම චක්‍රලේඛයේ ඇති උපදෙස් හෝ මාර්ගෝපදේශ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වුවහොත් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ පහත සඳහන් නිලධාරීන් සම්බන්ධ කර ගන්න.

- අධිකාරී 011 - 2477355
- අතිරේක අධිකාරී 011 - 2477603
- නියෝජ්‍ය අධිකාරී 011 - 2477028
- ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරී (ගිණුම්) 011 - 2477365
- සහකාර අධිකාරී 011 - 2477369

මෙයට - විශ්වාසී,
අධිකාරී/ව්‍යවහාර මුදල්

පිටපත්: මුදල් කළමනාකරුවන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1796/21 - 2013 පෙබරවාරි මස 08 වැනි සිකුරාදා
(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන නිවේදනයයි

1949 අංක 58 දරන මුදල් නීති පනතේ (422 අධිකාරය) 10 (සී) වගන්තියේ විධි විධාන ප්‍රකාර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද රෙගුලාසියකි.

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
සභාපති
මුදල් මණ්ඩලය
ශ්‍රී ලංකා මහ බැංකුව

2013 ක් වූ පෙබරවාරි මස 07 වැනි දින,
කොළඹ දී ය.

මුදල් තැරැව්කරණ රෙගුලාසි

- | | |
|---|---|
| උධානය සහ වලංගු දිනය | 1. මෙම රෙගුලාසි, “2013 අංක 1 දරන මුදල් තැරැව්කරණ රෙගුලාසි” යනුවෙන් හැඳින්විය යුතුය. මෙම රෙගුලාසි 2013 පෙබරවාරි මස 15 වැනි දින සිට බලපැවැත්වේ. |
| බලය පැවරීමේ සහතිකය | 2. ශ්‍රී ලංකා මහ බැංකුවේ (මින් පසුව “මහ බැංකුව” ලෙස හඳුන්වනු ලබන) මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ “බලය පැවරීමේ සහතිකය” යටතේ වූ අවසරයකින් තොරව, කිසියම් පුද්ගලයෙකු විසින් හෝ වෙනත් පුද්ගලයෙකු යොදවා හෝ මුදල් තැරැව්කරණ ව්‍යාපාර කටයුතු සිදු නොකළ යුතුය. |
| අයදුම් කිරීම සඳහා සුදුසුකම් | 3. ඉහත 2 වැනි රෙගුලාසිය ප්‍රකාරව “බලය පැවරීමේ සහතිකය” අයදුම් කිරීමට සුදුසුකම් ලාභියෙකු වන්නේ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි අවම ප්‍රාග්ධනය රුපියල් මිලියන දහයකට (රු.10,000,000) සමාන හෝ මුදල් මණ්ඩලය විසින් කලින් කල තීරණය කරනු ලබන එවැනි වෙනත් ප්‍රාග්ධන අවශ්‍යතාවයක් සපුරා ඇති, සීමාසහිත වගකීම් සහිත සමාගමක් පමණි. |
| අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම | 4. බලය පැවරීමේ සහතිකය නිකුත් කිරීම පිළිබඳව සලකා බැලීම පිණිස අයදුම් කරන සමාගම විසින්:
(අ) බලය පැවරීමේ සහතිකය අයදුම් කිරීම සඳහා මෙම රෙගුලාසිවලින් නිර්දේශිත ආකෘති පත්‍රයට අනුකූලව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයක් 6 වැනි රෙගුලාසියෙන් නිර්දේශිත අනෙකුත් ලිපි ලේඛන ද සමඟ දේශීය කටයුතු අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතු අතර ;
(ආ) ඉහත 4(අ) වැනි රෙගුලාසියෙහි සඳහන් අයදුම් පත්‍රයෙන් සපයනු ලබන තොරතුරුවල නිරවද්‍යතාවය අයදුම් කරන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා පත්‍රයක් මගින් තහවුරු කළ යුතුය. |
| සංක්‍රමක ක්‍රියාවලිය | 5. (අ) මහ බැංකුව විසින් නිකුත් කර ඇති “නිර්-විරෝධතා ලිපිය” සහිතව මේ වන විටත් මුදල් තැරැව්කරණ ව්‍යාපාරයේ නියුතු ඕනෑම පුද්ගලයෙකු මෙම රෙගුලාසි බලපවත්වන දින සිට හෝ ඊට පසුව ද මුදල් තැරැව්කරණ ව්‍යාපාරයේ නියැලීමට කැමැත්තක් දක්වන්නේ නම් මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන “බලය පැවරීමේ සහතිකය” ලබා ගැනීම සඳහා මෙම රෙගුලාසි බලාත්මක වන දින සිට මාස තුනක් (03) ඇතුළත ඉහත 4 වැනි රෙගුලාසිය පරිදි අයදුම් පත්‍රයක් දේශීය කටයුතු අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය.
(ආ) ඉහත 5(අ) වැනි රෙගුලාසියට අදාළ පුද්ගලයෙකුට මෙම රෙගුලාසිවල නිර්දේශ කරන ලද සුදුසුකම් සම්පූර්ණ කිරීම සඳහා මෙම රෙගුලාසි බලාත්මක වන දින සිට වසර එකක (01) කාලයක් හිමි වනු ඇත.
(ඇ) මහ බැංකුව විසින් දැනටමත් නිකුත් කරන ද “නිර්-විරෝධතා ලිපි”, මෙම රෙගුලාසි බලපවත්වන දින සිට මාස තුනක් (03) ඉකුත් වීමෙන් පසු බල රහිත වේ. කෙසේ වුව ද, ඉහත 5(අ) වැනි රෙගුලාසියට අනුකූල පුද්ගලයෙකු නම් ඔහු සතු “නිර්-විරෝධතා ලිපි” පමණක්, මෙම රෙගුලාසි බලාත්මක වන දින සිට වසර එකක් (01) ඉක්ම යාමත් සමඟ බල රහිත වේ. |
| අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන | 6. “නිර්-විරෝධතා ලිපි” සහිතව දැනටමත් මුදල් තැරැව්කරණයෙහි නියුතු වූවන් ද ඇතුළුව “බලය පැවරීමේ සහතිකය” ලබාගැනීම සඳහා අයදුම් කරන සමාගම්, දේශීය කටයුතු අධ්‍යක්ෂ විසින් නිර්දේශිත ආකෘතියට අනුව සකස් කරන ලද අයදුම්පත්‍රය සමඟ, වෙනත් සඳහනක් නොමැති නම්, පහත සඳහන් ලිපි ලේඛන/තොරතුරු ඉදිරිපත් කළ යුතුය.
(අ) සමාගම් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද සාංගමික ව්‍යවස්ථාවලිය, සංස්ථාගත කිරීමේ සහතිකය සහ පෝරම 20හි අනුපිටපත් ;
(ආ) මහ බැංකුව විසින් නිකුත් කරන ලද “නිර්-විරෝධතා ලිපිය” සහිතව මේ වන විටත් මුදල් තැරැව්කරණ ව්‍යාපාරයේ නියුතු පුද්ගලයෙකු හැර සුදුසුකම් ලාභී වෙනත් පුද්ගලයෙකු විසින් අයදුම් කිරීමේ දී, ශක්‍යතා අධ්‍යයන වාර්තාවේ අනුපිටපතක් ; |

- (ඇ) ප්‍රධාන විධායක නිලධරයා ඇතුළු ප්‍රධාන කළමනාකරණ නිලධරයන්ගේ සම්පූර්ණ නම්, ජාතික හැඳුනුම්පත් අංක සහ විදේශ ගමන් බලපත්‍ර අංක, පදවි නාම, පෞද්ගලික ලිපිනයන්, සුදුසුකම් සහ පළපුරුද්ද පිළිබඳ තොරතුරු ;
- (ඈ) ඩීඕබී/එම්බී/002 පෝරමය අනුව ප්‍රධාන විධායක නිලධරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ දිවුරුම් ප්‍රකාශන;
- (ඉ) සියලුම ප්‍රධාන කොටස් හිමියන්ගේ සම්පූර්ණ නම්, ජාතික හැඳුනුම්පත් අංක සහ විදේශ ගමන් බලපත්‍ර අංක ;
- (ඊ) සාංගමික ව්‍යවස්ථාවලියෙහි සඳහන් නොවන අවස්ථාවල දී, අයදුම් කරන සමාගමට මුදල් තැරැව්කරණයේ යෙදීමට බලය ලබා දී ඇති බව තහවුරු කරමින් ඉදිරිපත් කරන අධ්‍යක්ෂ මණ්ඩලයේ ජනාපත්‍රය ;
- (උ) සමාගම ස්වකීය අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සපුරා ඇති බවට ලේඛනගත සාක්ෂි ;
- (ඌ) ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්මේ අනුපිටපතක් ; සහ
- (එ) දේශීය කටයුතු අධ්‍යක්ෂ විසින් විශේෂයෙන් නියම කරනු ලබන වෙනත් ඕනෑම කිසියම් තොරතුරක්.

සපයන ලද තොරතුරුවල නිරවද්‍යතාවය

7. මෙම රෙගුලාසි යටතේ “බලය පැවරීමේ සහතිකය” නිකුත් කිරීම සඳහා යෝග්‍යතාව නිශ්චය කිරීම පිණිස පවත්වනු ලබන ඕනෑම විමර්ශන සඳහා හෝ විභාගයක දී අයදුම් පත්‍රයෙහි සඳහන් කරන ඕනෑම තොරතුරක් හෝ ඒ හා සම්බන්ධව ඉදිරිපත් කරනු ලබන වෙනත් ඕනෑම ලේඛනයක සඳහන් තොරතුරු අසත්‍ය හෝ අසම්පූර්ණ හෝ වැරදි සහගත බව හැඟී ගියහොත් අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීම, බලය පැවරීමේ සහතිකය අවලංගු කිරීම හා/හෝ අයදුම්කරුට/අවසර ලත් මුදල් තැරැව්කරණ සමාගමට මුදල් මණ්ඩලය විසින් සුදුසු යැයි තීරණය කරනු ලබන එවැනි වෙනත් ඕනෑම ක්‍රියාමාර්ගයකට යටත් වීමට සිදුවනු ඇත.

වාර්ෂික සහතික පත්‍ර ගාස්තු

8. (අ) සෑම බලයලත් මුදල් තැරැව්කාර සමාගමක් විසින් ම මුදල් මණ්ඩලය විසින් වරින් වර තීරණය කරන ලද වාර්ෂික සහතික පත්‍ර ගාස්තුවක් සහ වෙනත් ඕනෑම ගාස්තු මහ බැංකුවට ගෙවිය යුතුය.

(ආ) බලයලත් මුදල් තැරැව්කාර සමාගම් විසින් ගෙවිය යුතු ගාස්තු සහ අදාළ වෙනත් උපදෙස්, දේශීය කටයුතු අධ්‍යක්ෂ විසින් වරින් වර වකුලේඛන මඟින් ඔවුන්ට දැනුම් දෙනු ඇත.

මුදල් තැරැව්කාර ව්‍යාපාරය අවසන් කිරීම

9. (අ) කිසියම් බලයලත් මුදල් තැරැව්කාර සමාගමක් තම ව්‍යාපාර කටයුතු අවසන් කිරීමට තීරණය කරන්නේ නම්, ව්‍යාපාරය අවසන් කිරීමට මාස තුනකට (03) පෙර ඒ පිළිබඳව දේශීය කටයුතු අධ්‍යක්ෂ වෙත ලිඛිතව දැනුම් දිය යුතුය.

(ආ) එවැනි මුදල් තැරැව්කාර සමාගම් විසින් තම ව්‍යාපාර කටයුතු අවසන් කළ දින සිට වැඩ කරන දින තුනක් (03) ඇතුළත මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද “බලය පැවරීමේ සහතිකය” ආපසු භාරදිය යුතුය.

අවසරලත් කටයුතු

10. බලයලත් මුදල් තැරැව්කරණ සමාගම්වලට පහත සඳහන් කටයුතුවල යෙදීමට අවසර ඇත.

(අ) ශ්‍රී ලංකාවේ සහ වෙනත් පිළිගත් ජාත්‍යන්තර මුදල් සහ විදේශ විනිමය වෙළෙඳපොළවල ගනුදෙනුකරුවන් සමඟ මූල්‍ය උපකරණ ගනුදෙනු සඳහා ඒජන්තවරයෙකු, පහසුකම් සලස්වන්නෙකු හෝ මැදිහත්කරුවෙකු ලෙස විදේශ විනිමය තැරැව්කරණය, අන්තර් බැංකු මුදල් තැරැව්කරණය ඇතුළත් මුදල් තැරැව්කරණ ව්‍යාපාර කටයුතුවල නිරත වීම ;

(ආ) බලයලත් මුදල් තැරැව්කරණ සමාගමකට මුදල් මණ්ඩලය විසින් කලින් කලට බලය පවරන ලද මුදල් තැරැව්කරණය හා සම්බන්ධ ඕනෑම කටයුත්තක නිරත වීම.

තැරැව් කොමිස් සහ ගාස්තු

11. මුදල් තැරැව්කරණ ගනුදෙනුවල නිරත බලයලත් මුදල් තැරැව්කරණ සමාගමකට තැරැව් ගාස්තු, කොමිස් මුදල් හෝ සේවා ගාස්තු ලබා ගැනීමට හිමිකමක් ඇත.

මෙහෙයුම් අවශ්‍යතා

12. බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක් විසින් :

(අ) තැරැව්කරණ ගනුදෙනුවලට අදාළව ඒජන්තවරයෙකු, පහසුකම් සලස්වන්නෙකු හෝ මැදිහත්කරුවෙකු වශයෙන් පමණක් කටයුතු කළ යුතු අතර ප්‍රධානියෙකු ලෙස කටයුතු නොකළ යුතුය ;

(ආ) මාර්ගෝපදේශකත්ව ආචාර ධර්ම පද්ධතියක් ලෙස දේශීය කටයුතු අධ්‍යක්ෂ විසින් අනුමත කරන ලද ආචාර ධර්ම පද්ධතියක් පිළිගත යුතු අතර, දේශීය කටයුතු අධ්‍යක්ෂ විසින් අනුමත කරන ලද එවැනි ආචාර ධර්ම පද්ධතියක් නොමැති අවස්ථාවක, ඒසීඅයි ආකෘති රීති සංග්‍රහය (ACI Model Code) පිළිගත යුතුය ;

(ඇ) ලැබෙන ඇණවුම්වල කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කිරීම, අදාළ මූල්‍ය උපකරණ සඳහා වූ නියමයන් සහ කොන්දේසි අධීක්ෂණය කිරීම සහ අපේක්ෂිත සහ අසම්පූර්ණ ගනුදෙනු වාර්තා තබාගැනීම කළ යුතුය ;

(ඈ) මූලික ගිවිස ගැනීමේදී සහ ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමට පෙර ගනුදෙනුවට පදනම් කරගන්නා වූ සුදුසුකම් ලබන කොන්දේසි (උදා: ගනුදෙනුවට ගැලපෙන පාර්ශ්ව සොයාගැනීම) පැහැදිලිව සඳහන් කළ යුතුය ;

(ඉ) නිශ්චිත සහ පැහැදිලි විෂයබද්ධ පාරිභාෂික ශබ්දමාලාවක් යොදා ගනිමින්, සෑමවිටම වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කළ යුතුය ;

(ඊ) එක් එක් ගිණුම් සඳහා සම්පූර්ණ සහ යාවත්කාලීන වූ වාර්තා පවත්වාගෙන යා යුතුය ;

(උ) නිශ්චිතවම ගනුදෙනුවක් කිරීම සඳහා දෙපාර්ශ්වම සෑහීමකට පත්වීමෙන් පසු පමණක් ගනුදෙනුවට සම්බන්ධ ප්‍රධාන ගනුදෙනුකරුවන්ගේ නම් අනාවරණය කළ යුතුය ;

(ඌ) අනිකුත් ඕනෑම බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක් සහ/හෝ ගනුදෙනුවෙහි නිරත අනිකුත් ඕනෑම පාර්ශ්වකරුවන් විසින් අවකල් ක්‍රියා සහ අයුතු ක්‍රියා සිදුකරන බවට ඕනෑම සංඥා/සාක්ෂි දැනගැනීමට ලැබුනහොත් ඒ පිළිබඳව දේශීය කටයුතු අධ්‍යක්ෂ වෙත වාර්තා කළ යුතුය ;

- (ඵ) අදාළ මූල්‍ය උපකරණයන් පිළිබඳව අවශ්‍ය කරන මට්ටමේ දැනුමක් ලබාගත යුතු අතර එවැනි මූල්‍ය උපකරණ සහ වෙළෙඳපොළ තොරතුරුවලට අදාළ සැපයුම් හා ඉල්ලුම් ප්‍රභවයන් හා නියමයන් සහ කොන්දේසි පිළිබඳව පූර්ණ නිපුණතාවයකින් සහ අවබෝධයකින් යුක්ත විය යුතුය ;
 - (ඵ) අනෙකුත් පාර්ශ්වයන් සමඟ ඵදිනෙදා තොරතුරු හුවමාරු කර ගැනීමේ දී, විදේශ විනිමය හා මුදල් වෙළෙඳපොළ ගනුදෙනු මත මහ බැංකුව මඟින් නිකුත්කර ඇති රෙගුලාසිවලට අනුකූල විය යුතුය ;
 - (ඹ) සංවේදී තොරතුරු හඳුනා ගැනීමට සහ ඒවා පරිහරණය කිරීමට අවශ්‍යකරන කුසලතා හා දක්ෂතා පිළිබඳව ප්‍රමාණවත් පුහුණුවක් මෙහෙයුම් කාර්ය මණ්ඩලයට ලබාදිය යුතුය.
- ප්‍රධාන නිලධාරීන්ගේ යථා යෝග්‍ය බව**
13. බලයලත් මුදල් තැරැව්කරණ සමාගම්වල ප්‍රධාන තනතුරු සඳහා පත්වන නිලධාරීන්, ප්‍රධාන විධායක නිලධාරියා, අධ්‍යක්ෂ හෝ ප්‍රධාන කළමනාකරුට පමණක් සීමා නොවී ඔහුට හෝ ඇයට පැවරී ඇති වගකීම් මනාව ඉටුකිරීමට හැකියාවක් ඇති යථා යෝග්‍ය පුද්ගලයන් විය යුතු අතර, ඒ සඳහා අවශ්‍ය වන පළපුරුද්ද, සුදුසුකම් හා නිපුණතාවයන්ගෙන් ද යුක්ත විය යුතුය.
- ප්‍රධාන නිලධාරියකු වශයෙන් පත්කිරීමට නුසුදුසුකම්**
14. බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරියා හෝ ප්‍රධාන කළමනාකරුවෙකු ලෙස තෝරා ගැනීමට සහ/හෝ පත්කිරීමට හෝ එවැනි පුද්ගලයෙකු එවැනි තනතුරක් දැරීමට හෝ සුදුස්සෙක් නොවන්නේ එවැනි යම් පුද්ගලයෙකු:
- (අ) මුදල් තැරැව්කර කටයුතු, මූල්‍ය නීති, ව්‍යාපාර හෝ පරිපාලන කටයුතු හෝ ඒ හා සම්බන්ධ කිසියම් වෘත්තීයයක් පිළිබඳ අධ්‍යාපනික හෝ වෘත්තීයමය සුදුසුකම් හෝ ඵලදායී පළපුරුද්දක් ලබා නොමැති නම් ;
 - (ආ) ශ්‍රී ලංකාවේ දී හෝ විදේශයක දී යම් අධිකරණයකින් බුන්වත්භාවයෙන් නිදහස් නොකෙරෙනු තැනැත්තකු හෝ බුන්වත්භාවයට පත්වූ තැනැත්තකු ලෙස ප්‍රකාශ කරනු ලැබ ඇත්නම් ;
 - (ඇ) සඳාචාර විරෝධී කටයුතු සම්බන්ධයෙන් යම් අධිකරණයක් විසින් වරදකරුවෙකු කර ඇත්නම් ;
 - (ඈ) යම් අධිකරණයක් විසින් ලබාදෙන ලද තීන්දුවක් හෝ නියෝගයක් ප්‍රකාරව ගෙවිය යුතු වූ ණය මුදලක් ගෙවීමට අපොහොසත් වී ඇත්නම් ;
 - (ඉ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පොලීසිය, යම් පාලන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීය සංවිධානයක්, යම් පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක් හෝ ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතිය මඟින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයක් හෝ විසින් වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳව සිදුකරන විමර්ශනයකට හෝ විභාග කිරීමකට භාජනය වෙමින් සිටි නම් ;
 - (ඊ) එසේ පත් කරගනු ලැබීමට හෝ තෝරා පත් කරගනු ලැබීමට පෙර අවුරුදු පහළොවක කාලසීමාවක් ඇතුළත යම් අවස්ථාවක දී, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක යම් පාලන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීය සංවිධානයක්, පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක්, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතිය මඟින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයක් හෝ විසින් වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් ඒ සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳව වරදකරු කරනු ලැබ ඇත්නම් ;
 - (උ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පාලන හෝ අධීක්ෂණ අධිකාරියක් විසින් යම් සංස්ථාපිත ආයතනයක අධ්‍යක්ෂවරයෙකු, ප්‍රධාන විධායක නිලධාරියෙකු හෝ වෙනත් නිලධාරියෙකු ලෙස සේවය කිරීමෙන් ඉවත් කරනු ලැබූ හෝ සේවය අත්හිටුවනු ලැබ ඇත්නම් ;
 - (ඌ) වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් වරදකරුවෙකු ලෙස අධිකරණ ක්‍රියාමාර්ගයකට භාජනය වෙමින් සිටින්නෙකු නම් ;
 - (එ) නිසි අධිකරණ බලයක් සහිත අධිකරණයක් විසින් සිහි විකල් තැනැත්තෙකු ලෙස ප්‍රකාශ කරනු ලැබ ඇති තැනැත්තෙකු නම් ;
 - (ඵ) යම් බලපත්‍රලාභී වාණිජ බැංකුව හා/හෝ ප්‍රාථමික වෙළෙඳ ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකු, අධ්‍යක්ෂවරයෙකු හෝ වෙනත් ඕනෑම බලතල සහිත නිලයක් දරන තැනැත්තෙකු නම්.
- තැරැව්කරණ ව්‍යාපාරවල පාලනය අත්පත් කර ගැනීමේ සීමා**
15. බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හා/හෝ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක, කොටස් හෝ ස්කන්ධ නොදැරිය යුතු සේම, මුදල් තැරැව්කරණ සමාගමේ අධ්‍යක්ෂවරු හෝ ප්‍රධාන නිලධාරීන් මඟින් පාලනය අත්පත් කර ගැනීම නොකළ යුතුය.
- මිල ගණන් ලබාදීම**
16. බලයලත් මුදල් තැරැව්කරණ සමාගම විසින් විදේශ විනිමය වෙළෙඳපොළ මිල ගණන් (මිල/අනුපාතය) සන්නිවේදනය කිරීමේදී :
- (අ) විනිමය අනුපාත වෙනස් කිරීම අරමුණු කරගත් මිල ගණන් (මිල/අනුපාතය) සන්නිවේදනය නොකළ යුතුය ;
 - (ආ) අවංකව ගනුදෙනු කිරීමට බලාපොරොත්තුවක් නොමැති සහ, වෙළෙඳපොළට සහභාගී වන්නන් නොමඟ යැවීමේ අදහසින් ප්‍රධාන හෝ බලයලත් පුද්ගලයන් විසින් ඉදිරිපත් කරනු ලබන මිල ගණන් (මිල/අනුපාතය) සන්නිවේදනය කිරීමෙන් වැළකී සිටිය යුතුය ;
 - (ඇ) පවතින වෙළෙඳපොළ මිල ගණන් සහ අන්තර් බැංකු කාලීන ගනුදෙනු මත පදනම් ව, විදේශ විනිමය හුවමාරු ගනුදෙනුවලට (FX swaps) අදාළ මිල ගණන් (මිල/අනුපාතය) සන්නිවේදනය කළ යුතුය.
- අභ්‍යන්තර පාලනයේ අරමුණු**
17. පහත දැක්වෙන අරමුණු ඉටුකර ගැනීම පිණිස සෑම බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක් විසින්ම දැඩි අභ්‍යන්තර පාලන පද්ධතියක් පවත්වාගෙන යා යුතුය.
- (අ) මෙහෙයුම්වල කාර්යක්ෂමතාවය සහ සඵලතාවය (මෙහෙයුම් අරමුණු) ;
 - (ආ) මූල්‍ය හා කළමනාකරණ තොරතුරුවල විශ්වසනීයත්වය සහ පරිපූර්ණ බව (තොරතුරුමය අරමුණු) ; සහ
 - (ඇ) යෝග්‍ය නීති සහ රෙගුලාසි සමඟ අනුකූලතාවය (අනුකූලතා අරමුණු).

- අභ්‍යන්තර පාලනය
18. ඉහත 17 වැනි රෙගුලාසියෙහි සඳහන් වන අභ්‍යන්තර පාලන පද්ධතියට අමතරව බලයලත් මුදල් තැරැව්කරුවන් විසින් :
- (අ) අභ්‍යන්තර පාලන පද්ධතිය ක්‍රමවත්ව සමාලෝචනය කිරීම සහ/හෝ යාවත්කාලීන කිරීම කළ යුතු අතරම සියලුම මෙහෙයුම් කාර්ය මණ්ඩලය එම පද්ධතිය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ඊට අනුකූලව කටයුතු කළ යුතු බවට සහතික විය යුතුය ;
 - (ආ) මෙම රෙගුලාසිවල අරමුණු සපුරා ගැනීම සඳහා, අවම වශයෙන් වසර තුනක (03) කාලයක් තුළ සියලු ගනුදෙනුවල විධිමත් වාර්තා, පැහැදිලි ලිඛිත සාක්ෂි ද සමඟ, විද්‍යුත් හෝ වෙනයම් ආකාරයකට පවත්වාගෙන යා යුතුය;
 - (ඇ) ඉහත 10 වැනි රෙගුලාසියෙහි සඳහන් කාර්යයන් ඉටුකිරීම සඳහා පමණක් සම්බන්ධිත දුරකථන මාර්ග භාවිත කළ යුතුය ;
 - (ඈ) ඉහත 18(ඇ) වැනි රෙගුලාසියෙහි සඳහන් දුරකථන සංවාද වාර්තා (හඬ තැටි) එම දුරකථන සංවාද දිනයේ සිට මාස දෙකකට (02) නොඅඩු කාලයක් පවත්වාගෙන යා යුතුය ;
 - (ඉ) දුරකථන සංවාද වාර්තා වලට භෞතික ප්‍රවේශය සඳහා දැඩි පාලන පද්ධතියක් පවත්වාගෙන යා යුතුය;
 - (ඊ) සියලුම සේවා නියුක්තිකයන් හට මෙහෙයුම් පරිශ්‍රය තුළ පෞද්ගලික ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කළ යුතුය.
- තැරැව්කරණ තහවුරු කිරීම
19. (අ) බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක් විසින් ගනුදෙනුවක් සිදුවී විනාඩි විස්සක් (20) ඇතුළත සියලු ගනුදෙනු ලිඛිතව තහවුරු කළ යුතු අතර එම තහවුරුවක පහත සඳහන් අවම තොරතුරු ඇතුළත් විය යුතුය.
- (i) ගනුදෙනුව සිදුවූ වේලාව, දිනය සහ එහි වලංගු දිනය ;
 - (ii) අදාළ ගනුදෙනුකාර පාර්ශ්ව වල නම් ;
 - (iii) පියවීම් උපදෙස් ; සහ
 - (iv) යෝග්‍ය බව, මුදල් තැරැව්කරණ සමාගම විසින් කොමිස් මුදලක් අය කරන ලද්දේ නම් එම මුදල ද ඇතුළුව අදාළ ගනුදෙනුවල සියලු තොරතුරු.
- (ආ) ගනුදෙනුවේ නිරවද්‍යතාවය පිළිබඳව අදාළ ගනුදෙනුව ආරම්භ කළ පාර්ශ්වයන් සමඟ ස්වාධීනව සිදුකරන ලද සියුම් පරීක්ෂණයකින් අනතුරුව පසු මෙහෙයුම් (back office) අංශය විසින් තැරැව්කරණ තහවුරුව යැවිය යුතුය.
- වාර්තා කිරීමේ අවශ්‍යතාවය
20. බලයලත් මුදල් තැරැව්කරණ සමාගම විසින් මාසික කාර්ය සාධන වාර්තාවක්, අදාළ මාසයට පසු එළඹෙන මස වැඩ කරන දින 5 කට නොඅඩු කාලයක් තුළ, මේ සමඟ අමුණා ඇති “උපලේඛන අ” හි සඳහන් පරිදි, දේශීය කටයුතු අධ්‍යක්ෂ වෙත විද්‍යුත් තැපෑල මගින් ලැබීමට සැලැස්විය යුතුය.
- ගිණුම් හා අනෙකුත් වාර්තා පරීක්ෂා කිරීම
21. දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් හෝ ඔහු විසින් බලය පවරන ලද ඔහුගේ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක ගිණුම් හා අනෙකුත් වාර්තා/ක්‍රියාකාරකම්, ඕනෑම අවස්ථාවක පරීක්ෂා කර බලනු ඇත. එවැනි පරීක්ෂාවකට පහසුකම් සලසනු පිණිස, දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් හෝ ඔහු බලය පවරන ලද නිලධාරියකු විසින් හෝ යම් තොරතුරක් ඉල්ලා සිටින සෑම අවස්ථාවකදීම අවසරලත් මුදල් තැරැව්කරණ සමාගම විසින් එම තොරතුරු සැපයිය යුතුය.
- මෙම රෙගුලාසිවලට අනුකූලවීමට අසමත්වීම
22. මෙම රෙගුලාසි ප්‍රකාර විධිවිධාන වලට අවනත වීමට අසමත් වීම හා/හෝ සාවද්‍ය හෝ ව්‍යාජ තොරතුරු ලබාදීම හෝ කිසියම් වැදගත් තොරතුරු සැපයීම පැහැර හැර ඇති විටක, විමර්ශනයකින් අනතුරුව, මුදල් මණ්ඩලය විසින් පහත කරුණු ද ඇතුළත් වූ දඬුවම් ක්‍රියාමාර්ගයක් ගනු ඇත.
- (අ) එවැනි බලයලත් මුදල් තැරැව්කරණ සමාගමට දැඩි ලෙස අවවාද කිරීම;
 - (ආ) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම 10 වැනි රෙගුලාසියේ සඳහන් ඇතැම් මුදල් තැරැව්කරණ ක්‍රියාකාරකම්වල නියැලීමට නුසුදුස්සකු කිරීම;
 - (ඇ) මුදල් මණ්ඩලය මගින් නිකුත් කරන ලද බලය පැවරීමේ සහතිකය අහෝසි කිරීම/ප්‍රත්‍යාදිෂ්ට කිරීම.
- අර්ථ නිරූපන
23. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස මේ රෙගුලාසිවල-
- (අ) “ඒසීඅයි ආකෘති රීති සංග්‍රහය” යන්නෙන් අදහස් විය යුත්තේ කැම්බීස්ට් ඉන්ටර්නැෂනල් සංගමය (ACI) නොහොත් මූල්‍ය වෙළෙඳපොළ සංගමය විසින් සම්මත කරන ලද ස්වයං පාලන ආචාර ධර්ම පද්ධතියයි;
 - (ආ) “බලයලත් මුදල් තැරැව්කරණ සමාගම” යන්නෙන් අදහස් විය යුත්තේ මෙම රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් නිකුත් කරන ලද බලය පැවරීමේ සහතිකය දරනු ලබන සමාගමකි;
 - (ඇ) “මුදල් මණ්ඩලය” යන්නෙන් අදහස් කරන්නේ මුදල් නීති පනත (422 අධිකාරය) යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයයි;
 - (ඈ) “බලය පැවරීමේ සහතිකය” යන්නෙන් අදහස් වන්නේ මෙම රෙගුලාසි යටතේ මුදල් තැරැව්කාර ක්‍රියාකාරකම්හි නියැලීමට මුදල් මණ්ඩලය විසින් යම් සමාගමකට ලබාදී ඇති අවසර පත්‍රයයි;

- (ඉ) “සේවාදායකයින්” යන්නෙන් අදහස් විය යුත්තේ බලපත්‍රලාභී වාණිජ බැංකු හා අනාගතයේ දී විදේශ විනිමය වෙළෙඳාම් කිරීම සඳහා අවසර ලබාදී ඇති ඕනෑම ආයතනයක්, බලපත්‍රලාභී විශේෂිත බැංකු, ප්‍රාථමික ගනුදෙනුකරුවන්, මූල්‍ය කළමනාකරණ ආයතන, විශ්‍රාම අරමුදල්, ඒකක භාර සමාගම්, රක්ෂණ සමාගම්, ආයතනික භාණ්ඩාගාරයන්, රජයේ ආයතන හා මහ බැංකුව විසින් පිළිගත් අනෙකුත් මූල්‍ය ආයතනයන්ය;
- (ඊ) “සමාගම” යන්නෙන් අදහස් විය යුත්තේ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සීමාසහිත පොදු හෝ පුද්ගලික සමාගමක් ලෙස ස්ථාපිත කර ලියාපදිංචි කරන ලද සමාගමකි;
- (උ) “අධ්‍යක්ෂ, දේශීය කටයුතු” යන්නෙන් අදහස් විය යුත්තේ මුදල් නීති පනත (422 අධිකාරය) යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය;
- (ඌ) “මූල්‍ය උපකරණ” යන්නෙන් අදහස් විය යුත්තේ දේශීය හා විදේශීය තොග මුදල් බැංකු තැන්පත්, එතැන් සහ ඉදිරි විදේශ විනිමය (ශ්‍රී ලංකා රුපියලට එරෙහි ඕනෑම මුදලක් සහ ස්ථිර හරස් මුදල් සහ හුවමාරු ගනුදෙනු), විදේශ විනිමය හුවමාරු ගනුදෙනු, පොලී අනුපාතික හුවමාරු ගනුදෙනු, මුදල් විකල්ප සහ ඉදිරි ගනුදෙනු, රජයේ හා ආයතනික බැඳුම්කර ඇතුළු ස්ථිර ආදායම් සුරැකුම්පත්, ප්‍රතිමිලදීගැනුම් හා ප්‍රතිවිකුණුම් ගිවිසුම්, ඒකමුදල් හා කාලීන මුදල්, ණයකර, වාණිජ පත්‍ර, පොරොන්දු නෝට්ටු, සුරැකුම්කරණය, එවැනි උපකරණවල කිසියම් සංයෝගයක් හෝ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද වෙනත් ඕනෑම මූල්‍ය උපකරණයන්ය;
- (එ) “අභ්‍යන්තර පාලන පද්ධතිය” යන්නෙන් අදහස් විය යුත්තේ සමාගමේ ව්‍යාපාර කටයුතු ක්‍රමවත් සහ ඵලදායී ලෙස කරගෙන කළමනාකරණ ප්‍රතිපත්ති වලට අනුකූල බව සහතික කිරීම, වත්කම් ආරක්ෂා කිරීමට සහ හැකිතාක් දුරට වාර්තා වල පරිපූර්ණත්වය හා නිරවද්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා කළමනාකාරිත්වය විසින් ස්ථාපිත කරනු ලබන මූල්‍යමය හෝ වෙනත් සම්පූර්ණ පාලන පද්ධතියකි;
- (ඒ) “ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය” යන්නෙන් අදහස් විය යුත්තේ එම ආයතනයේ ඕනෑම අධ්‍යක්ෂවරයෙක් (විධායක හෝ වෙනත්) ඇතුළු සෘජුව හෝ වක්‍රව ආයතනයේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, මෙහෙයවීම හා පාලනය කිරීමේ බලතල හා වගකීම සහිත පුද්ගලයන්ය;
- (ඔ) “මුදල් තැරැව්කරණය” යන්නෙන් අදහස් විය යුත්තේ ගෙවූ හෝ ගෙවීමට නියමිත තැරැව් ගාස්තු හෝ කොමිස් මුදලක් සැලකිල්ලට ගනිමින් අතරමැදියෙක් ලෙස කටයුතු කරමින් මුදල් හා විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ගැනුම්කරු සහ විකුණුම්කරු අතර ගනුදෙනු පිළියෙළ කිරීමේ නිරත වන ව්‍යාපාරයකි;
- (ඔ) “නිර්-විරෝධතා ලිපිය” යන්නෙන් අදහස් විය යුත්තේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් (හෝ ලිපිය නිකුත් කරනු ලැබුවේ 2002 ජනවාරි 01 වැනි දිනට ප්‍රථම නම් ප්‍රධාන ගණකාධිකාරී විසින්) ශ්‍රී ලංකාවේ මුදල් හා විදේශ විනිමය වෙළෙඳපොළ තුළ තැරැව්කාර ක්‍රියාකාරකම් කරගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විරෝධතාවයක් නොමැති බව සඳහන් කරමින් මෙම රෙගුලාසි බලපැවැත්වෙන දිනය වන විටත් මුදල් තැරැව්කාර ව්‍යාපාරය තුළ කටයුතු කරන ආයතනවලට නිකුත් කරනු ලැබූ ලිපියයි;
- (ක) “මෙහෙයුම් කාර්ය මණ්ඩලය” යන්නෙන් අදහස් විය යුත්තේ 10 වැනි රෙගුලාසිය යටතේ සඳහන් කර ඇති මෙහෙයුම්වල සෘජුවම නියැලෙන, බලයලත් මුදල් තැරැව්කාර ආයතනයේ සේවකයන් ය;
- (ග) “ප්‍රාථමික වෙළෙඳාම” යන්නෙන් අදහස් විය යුත්තේ 1937 අංක 7 දරන ලියාපදිංචි ව්‍යාපාර වස්තු හා සුරැකුම්පත් ආඥා පනතෙහි නිර්වචනය කර ඇති ආකාරයටයි;
- (ච) “ප්‍රධානියා” (Principal) යන්නෙන් අදහස් විය යුත්තේ තමන් විසින්ම අවදානම දරමින් මිලට දීම හා මිලදී ගැනීම සිදු කරන ගැනුම්කරු හෝ විකුණුම්කරු වශයෙන් ක්‍රියාකරන ගනුදෙනුවේ පාර්ශ්වකරුවෙකි;
- (ජ) “සුරැකුම්පත්” යන්නෙන් අදහස් විය යුත්තේ ණය සුරැකුම්පත් සහ ව්‍යුත්පන්න ගිවිසුම් ඇතුළුව ගනුදෙනු කළ හැකි මූල්‍ය වටිනාකමක් සහිත මූල්‍ය උපකරණයන්ය;
- (ච) “ප්‍රකාශ කළ ප්‍රාග්ධනය” යන්නෙන් 2007 අංක 07 දරන සමාගම් පනතේ ඒ සඳහා දී ඇති සමාන අර්ථය අදහස් වේ;
- (ඞ) “සම්බන්ධිත දුරකථන මාර්ග” යන්නෙන් අදහස් විය යුත්තේ බලයලත් මුදල් තැරැව්කරුවා හා අදාළ ප්‍රධානියා අතර පවත්නා අන්තර් සන්නිවේදනය සඳහා වන සන්නිවේදන සම්බන්ධතාවයයි.

“අ” උපලේඛනය

මුදල් තැරැව්කාර සමාගමේ නම :

කාල පරිච්ඡේදය :

	ගනුදෙනු ප්‍රමාණය * (මුහුණත වටිනාකම)		ආදායම	
	එ.ජ.ඩො. අගය	රුපියල්	එ.ජ.ඩො. අගය	රුපියල්
විදේශ විනිමය ගනුදෙනු				
එ.ජ.ඩො./රුපියල් ස්ථිර පදනමක් මත ගනුදෙනු				
විදේශ විනිමය හුවමාරු ගනුදෙනු				
හරස් විනිමය				
තැන්පතු				

අන්තර් බැංකු ගනුදෙනු				
ඒක්ෂණ මුදල්				
කාලීන මුදල්				
රජයේ සුරැකුම්පත්				
ස්ථිර පදනමක් මත ගනුදෙනු				
ප්‍රතිමිලදී ගැනීම/ප්‍රතිවිකුණුම්				
සේවා (වාණිජ පත්‍ර)				
වෙනත්				

* කරුණාකර ගනුදෙනුවක එක් පාර්ශවයක් පමණක් සැලකිල්ලට ගන්න - විකිණීම හෝ මිලදී ගැනීම

වෙනත් තොරතුරු :

- (අ) ප්‍රාග්ධන සහ සංචිත:
- (ආ) බදු අය කිරීමෙන් පසු ලාභය :
- (ඇ) සේවක සංඛ්‍යාව :
- (ඈ) ප්‍රධාන නිලධාරීන් :
- (ඉ) අධ්‍යක්ෂ මණ්ඩලය :

වකුලේඛ අංක : 35/05/004/005/002

2013 පෙබරවාරි 14

සියලුම බලයලත් මුදල් තැරැව්කරුවන් වෙත,

**බලයලත් මුදල් තැරැව්කරණ සමාගමිහි
වාර්ෂික සහතික පත්‍ර ගාස්තු**

2013 අංක 1 දරන මුදල් තැරැව්කරණ රෙගුලාසිවල 8 වන රෙගුලාසිය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

උක්ත විධිවිධානවලට අනුව පවරා ඇති බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්:

- බලයලත් මුදල් තැරැව්කරුවකු විසින් නැවත ඇතුළු දෙනතුරු 2013 වසර සහ ඉන් ඉදිරියට වාර්ෂික සහතික පත්‍ර ගාස්තු වශයෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක (රු.250,000.00) මුදලක් ගෙවිය යුතු බවට; සහ
- සෑම බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක් විසින්ම ඒ ඒ වර්ෂයට අදාළ වාර්ෂික සහතිකපත්‍ර ගාස්තුව බලය පැවරීමේ සහතිකය නිකුත් කරන අවස්ථාවේම ගෙවිය යුතු බවට (පළමු වරට)

සහ

එම සහතිකපත්‍රය නැවත අලුත් කිරීමේ දී ඒ ඒ වර්ෂයේ ජනවාරි මස 31 වන දින හෝ ඊට ප්‍රථම ගෙවිය යුතු බවට තීරණය කර ඇත.

“ශ්‍රී ලංකා මහ බැංකුව” නමට ලියන ලද වෙබ්පිටුව මගින් ගෙවීම් සිදුකළ යුතුය.

අත්සන් කළේ, ආර්.ඒ.ඒ. ජයලත්
අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

මෙහෙයුම් උපදෙස් අංකය : 35/01/005/0007/06

2013 අප්‍රේල් 22

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංචිත අවශ්‍යතා

1. (i) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනත (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වැනි අධිකාරිය) හා 2002 අංක 32 දරන මුදල් නීති (සංශෝධන) පනතින් සංශෝධිත පරිදි 10 (ඇ, 93, 94, 96 සහ 97 වැනි වගන්තිය යටතේ) 2013 අප්‍රේල් 12 වැනි දින අංක 1805/39 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද (ඈ) රෙගුලාසිය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.
- (ii) මුදල් නීති පනතේ 93 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාර, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් පවත්වාගෙන යනු ලබන තැන්පතු වගකීම් මත සංචිත පවත්වා ගත යුතුය.
2. (i) මුදල් නීති පනතේ 94 වගන්තියේ විධිවිධාන ප්‍රකාර, ඉහත අංක 1 රෙගුලාසියෙහි දක්වා ඇති පරිදි වාණිජ බැංකු විසින් ඔවුන්ගේ තැන්පතු වගකීම් මත පවත්වා ගත යුතු සංචිත අවශ්‍යතාවය වනුයේ එවැනි මුළු තැන්පතු වගකීම්වලින් සියයට 8 කට සමාන ප්‍රමාණයකි.
- (ii) ඉහත අංක 1 රෙගුලාසියෙහි දක්වා ඇති පරිදි තැන්පතු වගකීම් මත වාණිජ බැංකු විසින් පවත්වා ගත යුතු සංචිත අවශ්‍යතාවය රුපියල් තැන්පතුවක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ තැබිය යුතුය.
3. වාණිජ බැංකු විසින් පවත්වා ගතයුතු සංචිත අවශ්‍යතාවය ගණනය කිරීම සහ පවත්වා ගැනීම සඳහා සෑම මාසයක්ම කාලපරිච්ඡේද 2 කට බෙදා ඇත. (එනම්, “අ” කාලපරිච්ඡේදය සහ “ආ” කාලපරිච්ඡේදය).
- (i) “අ” කාලපරිච්ඡේදය මාසයේ 1 වන දින සිට 15 වන දින දක්වා (දෙදිනම ඇතුළත්ව); සහ
- (ii) “ආ” කාලපරිච්ඡේදය 16 වන දින සිට මාසයේ අවසන් දිනය දක්වා (දෙදිනම ඇතුළත්ව)

- 4. (i) ඕනෑම මාසයක “අ” කාලපරිච්ඡේදයට අදාළව වාණිජ බැංකු විසින් පවත්වා ගත යුතු සංචිත අවශ්‍යතාවය ඊට පෙර මාසයේ “අ” කාලපරිච්ඡේදයේ දෛනික තැන්පතු වගකීම්වල සාමාන්‍යය මත පදනම් විය යුතු අතර, ඕනෑම මාසයක “ආ” කාලපරිච්ඡේදයට අදාළව පවත්වා ගත යුතු එම සංචිත අවශ්‍යතාවය ඊට පෙර මාසයේ “ආ” කාලපරිච්ඡේදයේ දෛනික තැන්පතු වගකීම්වල සාමාන්‍යය මත පදනම් විය යුතුය.
- (ii) දෛනික තැන්පතු වගකීම්වල සාමාන්‍යය ගණනය කිරීමේ දී තැන්පතු වගකීම්වල හර ශේෂයන් ශුන්‍ය ලෙස සැලකිය යුතු අතර බැර ශේෂයන්ට එරෙහිව ශුද්ධ අගය ගණනය කිරීම නොකළ යුතුය.
- 5. ඉහත අංක 4 රෙගුලාසියෙහි දක්වා ඇති තැන්පතු වගකීම්වලින් සියයට දෙකකට වැඩි වූද, සියයට හතරක් නොඉක්මවන්නා වූද, ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ස්වරූපයෙන් ස්වකීය සංචිතවල කොටසක් වශයෙන් පවත්වා ගත හැකිය. එවැනි මුදල් නෝට්ටු සහ කාසි ස්වරූපයෙන් තබාගත හැකි සංචිත ප්‍රමාණය ඊට අදාළ ගණනය කිරීමේ කාලපරිච්ඡේදයේ නෝට්ටු හා කාසිවල සාමාන්‍යය විය යුතුය.
- 6. වාණිජ බැංකු විසින් ඕනෑම දිනක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගත යුතු අවම තැන්පතු සංචිත අවශ්‍යතා ප්‍රමාණය මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ විසින් වක්‍රලේඛයක් මගින් කලින් කලට වාණිජ බැංකු වෙත උපදෙස් දෙනු ඇත.
- 7. වාණිජ බැංකුවක් විසින් අනිවාර්යයෙන් පවත්වා ගත යුතු සංචිතවල උගුණතාවයක් ඇති වුවහොත් එම ප්‍රමාණය මත දිනකට සියයට එකෙන් දහයෙන් පංගුවක (0.1%) ප්‍රමාණයක පොලියක් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය. එකී පොලිය පනතේ 96 වැනි වගන්තිය යටතේ සංචිත පවත්වා ගතයුතු කාලපරිච්ඡේදයෙන් පසුව එළඹෙන රාජකාරී දින පහකට නොවැඩි කාලයක් ඇතුළත ගෙවිය යුතුය.
- 8. දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් හෝ ඔහු විසින් තත් කාර්යය සඳහා බලය දෙන යම් නිලධාරියෙකු විසින්
 - (අ) යම් වාණිජ බැංකුවල සංචිත ප්‍රමාණය සංචිත අවශ්‍යතා ප්‍රමාණයට වඩා අඩු බව,
 - (ආ) සංචිතවල උගුණතාවය තිබූ කාලපරිච්ඡේදය,
 - (ඇ) උගුණතාවයේ ප්‍රමාණය සහ
 - (ඈ) උගුණතා ප්‍රමාණය මත ගෙවිය යුතු පොලී ප්‍රමාණය
 සඳහන් කොට නිකුත් කරනු ලබන දැන්වීමක් එකී බැංකුවෙන් අය විය යුතු පොලී ප්‍රමාණය පිළිබඳව එකී බැංකුවට දෙන ලද ප්‍රමාණවත් දැන්වීමක් ලෙස සළකනු ලැබිය යුතුය.
- 9. සෑම වාණිජ බැංකුවක් විසින්ම මෙහි “අ” උප ලේඛනය යටතේ දක්වා ඇති ආකෘති පත්‍රයට සාරානුකූල වූ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු අධ්‍යක්ෂ වෙත සැපයිය යුතුය.
 - “අ” කාලපරිච්ඡේදයේ ගණනය කිරීම් : එම මාසයේම 22 වන දින අවසානයට පෙර
 - “ආ” කාලපරිච්ඡේදයේ ගණනය කිරීම් : සැතපෙත් එළඹෙන මාසයේ 7 වන දින අවසානයට පෙර
 වාර්තාව භාරදිය යුතු අවසාන දිනය නිවාඩු දිනයක් වූ විට මිලගට එළඹෙන ප්‍රථම රාජකාරී දිනය තුළ වාර්තාව භාර දිය යුතුය.
- 10. මෙම රෙගුලාසි 2013 මැයි මස 01 දින සිට බලපැවැත්වෙන අතර, ඒ සමග ශ්‍රී ලංකා රජයේ 2003 මාර්තු මස 20 වැනි දින අංක 1280/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ කලින් කලට සංශෝධනය කරනු ලැබූ “අ” රෙගුලාසිය මෙයින් පරිච්ඡින්න කරනු ලැබේ.

පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මෙම රෙගුලාසියෙහි -

- “තැන්පතු වගකීම්” යන්නෙන් වාණිජ බැංකුවක වන පහත දැක්වෙන සියලු වගකීම් අදහස් වේ.
 - ඉල්ලුම් තැන්පතු, විශේෂ තැන්පතු, ඉතිරි කිරීමේ තැන්පතු, කාලීන තැන්පතු, වාණිජ බැංකුවක් නොවන වෙනත් ආයතනයක් මගින් අන්තර් බැංකු ඒකීය මුදල් වෙළෙඳපොළෙහි සිදු කර ඇති ස්ථාපිත කිරීම්, ණයවර ලිපිවලට එරෙහි ආන්තික, විශ්‍රාම වැටුප් අරමුදල් වැනි විශේෂ තැන්පතු යෝජනා ක්‍රම තිබේ නම් ඒවාද, ළමා තැන්පතු යෝජනා ක්‍රම හා එවැනි ස්වභාවයේ වෙනත් යෝජනා ක්‍රමද, එසේම භාරයන් වශයෙන් පවත්වාගෙන යන වත්කම් හෝ ස්වකීය ගනුදෙනුකරුවන් ශ්‍රී ලංකා මුදලින් පවත්වාගෙන යන තැන්පතු වගකීම්, නමුත් අන්තර් බැංකු තැන්පතු ඇතුළත් නොවේ.
 - “ඉල්ලුම් තැන්පතු” යන්නෙන් ශ්‍රී ලංකා රුපියල්වලින් නාමනය කරනු ලැබූ වෙක්පතකින්, අණකරයකින් හෝ ඇණවුමකින් ඉල්ලා සිටිය විට නිත්‍යානුකූල පිරිනැමීමක් වශයෙන් ගෙවීමට යටත් වන්නා වූද, වාණිජ බැංකුවල සියලු තැන්පතු වගකීම් අදහස් වන නමුත් කොන්දේසි මත ගෙවීමට යටත් වන එවැනි වගකීම් ඊට ඇතුළත් නොවේ.
 - “විශේෂ තැන්පතු” යන්නෙන් 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 10 වැනි වගන්තිය යටතේ යම් විශේෂ ගිණුමක තැන්පත් කරන ලද මුදල්වලින් පැන නැගෙන වාණිජ බැංකුවල ඇති සියලුම තැන්පතු වගකීම් අදහස් කෙරේ.
 - “ඉතිරි කිරීමේ තැන්පතු” යන්නෙන් ඉහත විස්තර කර ඇති පරිදි ඉල්ලුම් තැන්පතු, කාලීන තැන්පතු සහ විශේෂ තැන්පතු හැර ශ්‍රී ලංකා ව්‍යවහාර මුදලින් නාමනය කරන ලද සියලුම තැන්පතු වගකීම් අදහස් කෙරේ.
 - “කාලීන තැන්පතු” යන්නෙන්, කල් පිරෙන කාලසීමාවක් සඳහා භාර ගන්නා ලද ඉල්ලුම් කළ විටෙක ආපසු ලබාගත නොහැකි, පොලියක් සමග ආපසු ගෙවනු ලබන්නා වූ ශ්‍රී ලංකා මුදලින් නාමනය කරන ලද සියලුම තැන්පතු වගකීම් අදහස් කෙරේ.

අත්සන් කළේ, ආර්.ඒ.ඒ ජයලත්
අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

“අ” උප ලේඛනය

වාර්තාවේ ආකෘතිය

දෛනික සාමාන්‍ය තැන්පතු වගකීම් පිළිබඳ වාර්තාව

බැංකුවේ නම :

..... සිට දක්වා කාලපරිච්ඡේදය සඳහා

(දිනය)

(දිනය)

අධ්‍යක්ෂ,

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව,

ශ්‍රී ලංකා මහ බැංකුව,

කොළඹ 01.

මෙහි පහත සඳහන් තැන්පතු වගකීම්වල සාමාන්‍ය ප්‍රමාණය ඉහත සඳහන් කරන ලද පදනම් කාලපරිච්ඡේදයෙහි එක් එක් දින බැංකු කටයුතු අවසානයේ දී පොත්වල සඳහන් තැන්පතු ශේෂ පදනම් කොටගෙන සටහන් කරනු ලැබූ ඒවාය.

(i) ඉල්ලුම් තැන්පතු	(ii) කාලීන තැන්පතු හා ඉතිරිකිරීමේ තැන්පතු	(iii) අනෙකුත් සියලුම තැන්පතු වගකීම් (විශේෂ තැන්පතු ණයවර ලිපිවලට එරෙහිව ආන්තික යනාදිය ද ඇතුළුව) ^{*1}	(iv) මුළු ප්‍රමාණය

*1 තැන්පතු සහතික සම්බන්ධයෙන් ප්‍රකාශ කළ වටිනාකම විය යුත්තේ ඒවායේ ගෙවා ඇති වටිනාකමය.

අවශ්‍ය සංචිත

- න්% (දෛනික මුළු රුපියල් තැන්පතු වගකීම්වල සාමාන්‍ය) රු.
- සාමාන්‍ය තැන්පතු වගකීම්වලින් 2% කට වැඩි එහෙත් 4% නොඉක්මවන්නා වූ පවත්වා ගනු ලබන ශ්‍රී ලංකා මුදල් නෝට්ටු සහ කාසි වටිනාකම රු.
- සංචිත පවත්වා ගන්නා කාලපරිච්ඡේද සඳහා පවත්වා ගත යුතු සංචිත අවශ්‍යතාවය (1-2) රු.

ඉහත සඳහන් ප්‍රකාශය නිවැරදි බවද, මෙම බැංකුවේ පොත්වලට අනුකූල බවද ඉහත දක්වා ඇති ගණන් තත් කාර්යය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නියම කොට ඇති නියෝගවලට අනුකූල බවද අපි/මම මෙයින් සහතික කරමු/කරමි.

දිනය:

.....

රාජකාරි අත්සන

සටහන :

(අ) බලපත්‍රලාභී වාණිජ බැංකු හැරුණු විට අනෙක් ඕනෑම ආයතනයක් විසින් කරනු ලබන තැන්පතු සහ ස්ථාපිත කිරීම් නියම කරනු ලැබූ අනුපාතිකයන් අනුව අවශ්‍ය සංචිත පවත්වාගෙන යාම සඳහා ගණන් ගනු ලැබිය යුතුය.

(ආ) සියලුම ගණන් කිට්ටුම රුපියලට දැක්විය යුතුය.

මෙහෙයුම් උපදෙස් අංකය : 35/01/005/0007/07

2013 අප්‍රේල් 22

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංචිත අවශ්‍යතාවය - දිනක් තුළ අවම තැන්පතු ප්‍රමාණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනතේ (ලංකා නීති ප්‍රඥප්තිය 422 වන අධිකාරිය), 10 (ඇ), 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ සහ 2013 අප්‍රේල් 12 වැනි දින අංක 1805/39 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රසිද්ධ කරන ලද සංශෝධිත “ඇ” රෙගුලාසියෙන් නියම කළ පරිදි වාණිජ බැංකු විසින් මහ බැංකුවේ දිනක් තුළ පවත්වා ගතයුතු අවම තැන්පතු ප්‍රමාණය සම්බන්ධව ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

වාණිජ බැංකුවක් විසින් මහ බැංකුවේ දිනක් තුළ පවත්වා ගතයුතු අවම තැන්පතු ප්‍රමාණය, “ඇ” රෙගුලාසියේ, 6 වන රෙගුලාසිය ප්‍රකාරව සංචිත ප්‍රමාණයෙන් සියයට අනුවක් (90) ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නියම කර ඇත.

අත්සන් කළේ, ආර්.ඒ.ඒ. ජයලත්
අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

මෙහෙයුම් උපදෙස් අංකය : 35/01/005/0006/31

2013 මැයි 21

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත,

මහ බැංකුව විසින් ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වනු ලබන විට දී නිත්‍ය පහසුකම යටතේ ප්‍රතිමිලදී ගැනුම් සිදු කිරීම

ඉහත මෙහෙයුම් උපදෙස් සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2012 මාර්තු මස 14 දානම දරන මෙහෙයුම් උපදෙස් වකුලේඛ අංක 35/01/005/0006/30 සම්බන්ධවයි.

මහ බැංකුව විසින් ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වනු ලබන දිනයන්හිදී නිත්‍ය පහසුකම යටතේ සිදුකරනු ලබන ප්‍රතිමිලදීගැනුම් සඳහා පනවන ලද රුපියල් මිලියන 100 ක සීමාව 2013 ජූනි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට තීරණය කළ බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත මෙමගින් දැනුම් දෙනු ලැබේ.

අත්සන් කළේ, ආර්.ඒ.ඒ. ජයලත්
අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

මෙහෙයුම් උපදෙස් අංකය : 35/01/005/0007/08

2013 ජූනි 26

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංචිත අවශ්‍යතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනත (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වන අධිකාරය) සංශෝධිත පරිදි 10 (ඇ), 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ 2013 ජූනි 26 වැනි දින අංක 1816/13 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද (ඇ) නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

ඉහත සඳහන් නිවේදනය ප්‍රකාර සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යනු ලබන තැන්පතු සම්බන්ධව මුළු තැන්පතු වගකීම්වලින් සියයට හයක (6.00%) ප්‍රමාණයක් සංචිතයක් ලෙස පවත්වාගෙන යා යුතුය.

ඉහත සඳහන් සංශෝධනයන් 2013 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙනු ඇත. අපගේ 2013 අප්‍රේල් 22 වැනි දින අංක 35/01/005/0007/06 සහ 35/01/005/0007/07 දරන මෙහෙයුම් උපදෙස්වල අඩංගු අනිකුත් සියලුම උපදෙස් තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

අත්සන් කළේ, ආර්.ඒ.ඒ. ජයලත්
අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1816/13 - 2013 ජූනි මස 26 වැනි බදාදා

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

මුදල් නීති පනත

මුදල් නීති පනතේ (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වැනි අධිකාරය) 10 (සී), 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පනවනු ලබන රෙගුලාසීන්ය.

නිවාඩි අණ ලෙසලි කබරාල්
අධිපති
ශ්‍රී ලංකා මහ බැංකුව.

2013 ක් වූ ජූනි මස 26 වැනි දින,

කොළඹ දී ය.

“ඇ” රෙගුලාසිය

මුදල් මණ්ඩලය විසින් පනවන ලද හා 2013 අප්‍රේල් 12 වැනි දින අංක 1805/39 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද “ඇ” රෙගුලාසිය 2013 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පහත සඳහන් ආකාරයට මෙයින් සංශෝධනය කරනු ලැබේ.

අංක 2(i) රෙගුලාසියෙහි “සියයට 8 කට” යන වචනය හා ඉලක්කම ඉවත් කර ඒ වෙනුවට “සියයට 6 කට” යන වචන හා ඉලක්කම ආදේශ කිරීමෙන්.

මෙහෙයුම් උපදෙස් අංකය : 35/01/005/0006/32

2013 ජූලි 24

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත,

නිර්ලේඛන රාජ්‍ය සුරැකුම්පත් මත ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ වෙළෙඳපොළ කටයුතු සඳහා මෙහෙයුම් උපදෙස්

උක්ත මෙහෙයුම් උපදෙස් සම්බන්ධව අපගේ 2004 ජනවාරි 27 දින දරන චක්‍රලේඛ අංක: 35/01/005/0006/04 හා සම්බන්ධිතයි. එකී මෙහෙයුම් උපදෙස්වල “වෙන්දේසි ක්‍රමය යටතේ ප්‍රතිමිලදීගැනීම් ගනුදෙනු” යන මාතෘකාව සහිත (අ) අයිතමය යටතේ වන 1 සහ 2 යන වගන්ති සහ “ප්‍රතිවිකුණුම් ගනුදෙනු” යන මාතෘකාව සහිත (ආ) අයිතමය යටතේ වන 1 සහ 2 යන වගන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් ආකාරයට මෙමගින් සංශෝධනය කරනු ලැබේ:

(අ) වෙන්දේසි ක්‍රමය යටතේ ප්‍රතිමිලදීගැනීම් ගනුදෙනු

1. ප්‍රතිමිලදීගැනීම් ගනුදෙනුවල කල්පිරීමේ කාලය දිනක සිට සතියක කාලයක් දක්වා වේ. වෙළෙඳපොළ අවශ්‍යතා සහ ප්‍රතිපත්තිමය පසුබිම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව සුදුසු කල්පිරීමේ කාලය වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව විසින් තීරණය කරනු ඇත.
2. වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව විසින් මුදල් වෙළෙඳපොළෙහි කාලීන ද්‍රවශීලතා මට්ටම සලකා බැලීමෙන් අනතුරුව 10:30 පැය වන විට සහභාගිත්ව ආයතනවලින් ලත් සු කැඳවීම සඳහා, මංගත විද්‍යුත් ලත් සු තැබීමේ පද්ධතිය (Online Electronic Bidding System) මගින් සහ/හෝ මුදල් වෙළෙඳපොළ දර්ශන තිරය (Money Market Screen) මගින් නිවේදනය කරනු ලබයි. පිරිනමනු ලබන ද්‍රවශීලතා ප්‍රමාණය සහ කල්පිරෙන දිනය/කල්පිරීමේ කාලය එම නිවේදනයේ ඇතුළත් වේ.

(ආ) ප්‍රතිවිකුණුම් ගනුදෙනු

1. ප්‍රතිවිකුණුම් ගනුදෙනුවල කල්පිරීමේ කාලය දිනක සිට සතියක කාලයක් දක්වා වේ. වෙළෙඳපොළ අවශ්‍යතා සහ ප්‍රතිපත්තිමය පසුබිම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව සුදුසු කල්පිරීමේ කාලය වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව විසින් තීරණය කරනු ඇත.
2. වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව විසින් මුදල් වෙළෙඳපොළෙහි කාලීන ද්‍රවශීලතා මට්ටම සලකා බැලීමෙන් අනතුරුව 09:30 පැය වන විට සහභාගිත්ව ආයතනවලින් ලත් සු කැඳවීම සඳහා, මංගත විද්‍යුත් ලත් සු තැබීමේ පද්ධතිය (Online Electronic Bidding System) මගින් සහ/හෝ මුදල් වෙළෙඳපොළ දර්ශන තිරය (Money Market Screen) මගින් නිවේදනය කරනු ලබයි. පිරිනමනු ලබන ද්‍රවශීලතා ප්‍රමාණය සහ කල්පිරෙන දිනය/කල්පිරීමේ කාලය එම නිවේදනයේ ඇතුළත් වේ.

අත්සන් කළේ, ආර්.ඒ.ඒ. ජයලත්
අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංකය : 35/01/005/0010/15

2013 අගෝස්තු 30

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

මෝටර් රථ වාහන ආනයනය සඳහා ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා

2013 අගෝස්තු 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වාණිජ බැංකු විසින් “අ” ලේඛනයෙහි (අමුණා ඇත) සඳහන් කොට ඇති අයිතමයන් ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේ දී එම අයිතමයන්වල ආනයන වටිනාකමින් සියයට සියයක් ආවරණය වන පරිදි අවම මුදල් ආන්තිකයක් ණයවර ලිපි විවෘත කරන වාණිජ බැංකුවෙහි තැන්පත් කර නොමැති අවස්ථාවකදී ණයවර ලිපි විවෘත නොකළයුතු බව සියලු බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඉහත ඡේදයෙහි සඳහන් කොන්දේසිවලට පරිබාහිරව බැංකු විසින් “අ” ලේඛනයෙහි සඳහන් කොට ඇති අයිතමයන් ආනයනය සඳහා දැනටමත් විවෘත කර ඇති ණයවර ලිපිවල වටිනාකම වැඩි කිරීමට අවසර නොදිය යුතුය.

මෙම චක්‍රලේඛය මගින් පනවා ඇති අවම ආන්තික තැන්පතු අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවන පරිදි ආනයන ගනුදෙනුකරුවන්ට බැංකු විසින් අන්තිකාරම් ලබා නොදිය යුතුය. එනමුදු එම ආන්තික තැන්පතු මත පොලී ගෙවිය හැකිය.

මෙම චක්‍රලේඛයට අනුකූලව ආන්තික තැන්පතු ලබාගෙන ඇති බවට, අදාළ ඉන්වොයිසිය මත බැංකුව විසින් පිටසන් කළ යුතුය.

නැවත දන්වන තුරු වාණිජ බැංකු විසින් මෙම නියෝගවලට අනුකූලව කටයුතු කළ යුතු වේ.

අත්සන් කළේ, ආර්.ඒ.ඒ. ජයලත්
අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙනුවෙන්

‘අ’ ලේඛනය

2013 අගෝස්තු 30

ණයවර ලිපි මත සියයට 100ක ආන්තික තැන්පතු අවශ්‍ය වන අයිතමයක ලැයිස්තු

ශීර්ෂ අංකය	සංයෝජිත වර්ගීකරණ සංකේතය	විස්තරය
87.02		රියාලුරු ඇතුළුව මගීන් දහදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ප්‍රවාහනය සඳහා වූ මෝටර් වාහන
8702.10		සම්පීඩන - ජීවලන අභ්‍යන්තර දහන පිස්ටන් එන්ජිම සහිත (ඩීසල් හෝ අර්ධ-ඩීසල්):
		රියාලුරු ඇතුළුව පුද්ගලයන් (වැඩිහිටියන්) 13 කට අඩුවෙන් ප්‍රවාහනය සඳහා වූ, අවුරුදු තුනහමාරකට වඩා නොපැරණි මෝටර් වාහන
8702.10.11		දෙමුහුන් විදුලි වාහන
8702.10.12		නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන, අවුරුදු දෙකකට වඩා නොපැරණි

8702.10.13	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන, අවුරුදු දෙකකට වඩා පැරණි
8702.10.19	අනෙකුත්
	රියැදුරු ඇතුළුව පුද්ගලයන් (වැඩිහිටියන්) 13 ක් හෝ අඩුවෙන් ප්‍රවාහනය සඳහා වූ, අවුරුදු තුනහමාරකට වඩා පැරණි මෝටර් වාහන
8702.10.21	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන
8702.10.29	අනෙකුත්
	රියැදුරු ඇතුළුව පුද්ගලයන් (වැඩිහිටියන්) 13 ක් හෝ වැඩියෙන් එහෙත් පුද්ගලයන් (වැඩිහිටියන්) 20 කට අඩුවෙන් ප්‍රවාහනය සඳහා වූ, අවුරුදු පහකට වඩා නොපැරණි මෝටර් වාහන
8702.10.31	දෙමුහුන් විදුලි වාහන
8702.10.32	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන, අවුරුදු දෙකකට වඩා නොපැරණි
8702.10.33	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන, අවුරුදු දෙකකට වඩා පැරණි
8702.10.39	අනෙකුත්
	රියැදුරු ඇතුළුව පුද්ගලයන් (වැඩිහිටියන්) 13 ක් හෝ වැඩියෙන් එහෙත් පුද්ගලයන් (වැඩිහිටියන්) 20 කට අඩුවෙන් ප්‍රවාහනය සඳහා වූ, අවුරුදු පහකට වඩා පැරණි මෝටර් වාහන
8702.10.41	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන
8702.10.49	අනෙකුත්
	අවුරුදු පහකට වඩා නොපැරණි, අනෙකුත්
8702.10.51	දෙමුහුන් විදුලි වාහන
8702.10.52	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන, අවුරුදු දෙකකට වඩා නොපැරණි
8702.10.53	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන, අවුරුදු දෙකකට වඩා පැරණි
8702.10.59	අනෙකුත්
	අවුරුදු පහකට වඩා පැරණි, අනෙකුත්
8702.10.61	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන
8702.10.69	අනෙකුත්
8702.90	අනෙකුත් :
	රියැදුරු ඇතුළුව පුද්ගලයන් (වැඩිහිටියන්) 13 කට අඩුවෙන් ප්‍රවාහනය සඳහා වූ, අවුරුදු තුනහමාරකට වඩා නොපැරණි මෝටර් වාහන
8702.90.11	දෙමුහුන් විදුලි වාහන
8702.90.12	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන, අවුරුදු දෙකකට වඩා නොපැරණි
8702.90.13	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන, අවුරුදු දෙකකට වඩා පැරණි
8702.90.19	අනෙකුත්
	රියැදුරු ඇතුළුව පුද්ගලයන් (වැඩිහිටියන්) 13 කට අඩුවෙන් ප්‍රවාහනය සඳහා වූ, අවුරුදු තුනහමාරකට වඩා පැරණි මෝටර් වාහන
8702.90.21	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන
8702.90.29	අනෙකුත්
	රියැදුරු ඇතුළුව පුද්ගලයන් (වැඩිහිටියන්) 13 ක් හෝ වැඩියෙන් එහෙත් පුද්ගලයන් (වැඩිහිටියන්) 20 කට අඩුවෙන් ප්‍රවාහනය සඳහා වූ, අවුරුදු පහකට වඩා නොපැරණි මෝටර් වාහන
8702.90.31	දෙමුහුන් විදුලි වාහන
8702.90.32	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන, අවුරුදු දෙකකට වඩා නොපැරණි
8702.90.33	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන, අවුරුදු දෙකකට වඩා පැරණි
8702.90.39	අනෙකුත්
	රියැදුරු ඇතුළුව පුද්ගලයන් (වැඩිහිටියන්) 13 ක් හෝ වැඩියෙන් එහෙත් පුද්ගලයන් (වැඩිහිටියන්) 20 කට අඩුවෙන් ප්‍රවාහනය සඳහා වූ, අවුරුදු පහකට වඩා පැරණි මෝටර් වාහන
8702.90.41	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන
8702.90.49	අනෙකුත්
	අවුරුදු පහකට වඩා නොපැරණි, අනෙකුත්
8702.90.51	දෙමුහුන් විදුලි වාහන
8702.90.52	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන, අවුරුදු දෙකකට වඩා නොපැරණි
8702.90.53	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන, අවුරුදු දෙකකට වඩා පැරණි
8702.90.59	අනෙකුත්
	අවුරුදු පහකට වඩා පැරණි, අනෙකුත්
8702.90.61	නවීකරණය කරන ලද 87.03 ශීර්ෂයට අයත් වාහන
8702.90.69	අනෙකුත්
87.03	(87.02 ශීර්ෂයේ ඒවා හැර, ස්වෙච්ඡන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව ප්‍රධාන වශයෙන් පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සඳහා සැලසුම් කරන ලද මෝටර් කාර් සහ අනෙකුත් මෝටර් වාහන
8703.10	හිම මත ගමන් කිරීම සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද වාහන; ගොල්ප් කාර් සහ ඒ හා සමාන වාහන:
8703.10.10	අවුරුදු දෙකකට වඩා නොපැරණි
8703.10.20	අවුරුදු දෙකකට වඩා පැරණි
	පුලිඟු - ජීවලන අභ්‍යන්තර දහන පරස්පර පිස්ටන් එන්ජිම සහිත, අනෙකුත් වාහන:
8703.21	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 1,000 නොඉක්ම වූ:
8703.21.51	ත්‍රීරෝද රථ:

	ස්වෛභ්‍ය වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු දෙකකට වඩා නොපැරණි මෝටර් කාර්
8703.24.51	දෙමුහුන් (හයිබ්රිඩ්) විදුලි වාහන
8703.24.59	අනෙකුත්
	ස්වෛභ්‍ය වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු දෙකකට වඩා පැරණි මෝටර් කාර්
8703.24.61	අනෙකුත් දෙමුහුන් (හයිබ්රිඩ්) විදුලි වාහන
8703.24.69	අනෙකුත්
	අවුරුදු දෙකකට වඩා නොපැරණි, අනෙකුත්
8703.24.71	දෙමුහුන් (හයිබ්රිඩ්) විදුලි වාහන
8703.24.79	අනෙකුත්
	අවුරුදු දෙකකට වඩා පැරණි, අනෙකුත්
8703.24.81	දෙමුහුන් (හයිබ්රිඩ්) විදුලි වාහන
8703.24.89	අනෙකුත්
	පීඩන - ජීවලන අභ්‍යන්තර දහන පිස්ටන් එන්ජිම සහිත (ඩීසල් හෝ අර්ධ ඩීසල්), අනෙකුත් වාහන:
8703.31	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 1,500 නොඉක්ම වූ :
8703.31.50	අවුරුදු දෙකකට වඩා නොපැරණි ත්‍රිරෝද රථ
8703.31.60	අවුරුදු දෙකකට වඩා පැරණි ත්‍රිරෝද රථ
8703.31.70	ස්වෛභ්‍ය වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු දෙකකට වඩා නොපැරණි මෝටර් කාර්
8703.31.80	ස්වෛභ්‍ය වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු දෙකකට වඩා පැරණි මෝටර් කාර්
	අනෙකුත්
8703.31.91	අවුරුදු දෙකකට වඩා නොපැරණි
8703.31.92	අවුරුදු දෙකකට වඩා පැරණි
8703.32	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 1,500 ඉක්ම වූ, එහෙත් සහ සෙන්ටි මීටර් 2,500 නොඉක්ම වූ:
	ස්වෛභ්‍ය වැගන් සහ රේසිං කාර් ඇතුළුව, සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 2,000 නොඉක්ම වූ, අවුරුදු දෙකකට වඩා නොපැරණි මෝටර් කාර්:
8703.32.51	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 1,600 නොඉක්මවන දෙමුහුන් (හයිබ්රිඩ්) විදුලි වාහන
8703.32.59	අනෙකුත්
8703.32.60	ස්වෛභ්‍ය වැගන් සහ රේසිං කාර් ඇතුළුව, සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 2,000 නොඉක්ම වූ, අවුරුදු දෙකකට වඩා පැරණි මෝටර් කාර්
	ස්වෛභ්‍ය වැගන් සහ රේසිං කාර් ඇතුළුව, සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 2,000 නොඉක්ම වූ, අවුරුදු දෙකකට වඩා නොපැරණි මෝටර් කාර්
8703.32.71	රියදුරු ඇතුළුව පුද්ගලයන් (වැඩිහිටියන්) 7 හෝ වැඩියෙන් ප්‍රවාහනය සඳහා ඉණිමගක ආකාර වැසියනට ඇණ මුර්ච්චි මගින් සවි කරන ලද ඒකීය බඳක් සහිත නොවූ නිබඳවම රෝද හතරම ඇන්ජිමෙන් කරකවනු ලැබිය හැකි සමස්ත දැරිය හැකි බර කිලෝ ග්‍රෑම් 800 ඉක්මවිය හැකි (පුද්ගලයින් හා භාණ්ඩ බර) වාහන
8703.32.79	අනෙකුත්
8703.32.80	ස්වෛභ්‍ය වැගන් සහ රේසිං කාර් ඇතුළුව, සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 2,000 ඉක්මවන, අවුරුදු දෙකකට වඩා පැරණි මෝටර් කාර්
	අනෙකුත් :
8703.32.91	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 2,000 නොඉක්මවන, අවුරුදු දෙකකට වඩා නොපැරණි
8703.32.92	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 2,000 නොඉක්මවන, අවුරුදු දෙකකට වඩා පැරණි
8703.32.93	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 2,000 ඉක්මවූ, අවුරුදු දෙකකට වඩා නොපැරණි, වාසය කිරීම සඳහා වෙසෙසින් උපාංග සවි කරන ලද (නිදා ගැනීම, ආහාර පිසීම, වැසිකිලි ආදී පහසුකම් සහිත) විසිය හැකි වාහන (මෝටර් හෝමිස්)
8703.32.94	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 2,000 ඉක්මවූ, අවුරුදු දෙකකට වඩා නොපැරණි
8703.32.95	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 2,000 ඉක්මවූ, අවුරුදු දෙකකට වඩා පැරණි
8703.33	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර් 2,500 ඉක්මවූ :
8703.33.50	ස්වෛභ්‍ය වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු දෙකකට වඩා නොපැරණි මෝටර් කාර්
8703.33.60	ස්වෛභ්‍ය වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු දෙකකට වඩා පැරණි මෝටර් කාර්
	අවුරුදු දෙකකට වඩා නොපැරණි, අනෙකුත්
8703.33.71	වාසය කිරීම සඳහා වෙසෙසින් උපාංග සවි කරන ලද (නිදා ගැනීම, ආහාර පිසීම, වැසිකිලි ආදී පහසුකම් සහිත) විසිය හැකි වාහන (මෝටර් හෝමිස්)
8703.33.79	අනෙකුත්
8703.33.80	අවුරුදු දෙකකට වඩා පැරණි, අනෙකුත්
8703.90	අනෙකුත් :
8703.90.10	අවුරුදු දෙකකට වඩා නොපැරණි, විදුලි බලයෙන් ක්‍රියාකරන ත්‍රිරෝද රථ
8703.90.20	අවුරුදු දෙකකට වඩා පැරණි, විදුලි බලයෙන් ක්‍රියාකරන ත්‍රිරෝද රථ
8703.90.30	අවුරුදු දෙකකට වඩා නොපැරණි, විදුලි බලයෙන් ක්‍රියාකරන අනෙකුත්
8703.90.40	අවුරුදු දෙකකට වඩා පැරණි, විදුලි බලයෙන් ක්‍රියාකරන අනෙකුත්
8703.90.50	අවුරුදු දෙකකට වඩා නොපැරණි, අනෙකුත්
8703.90.60	අවුරුදු දෙකකට වඩා පැරණි, අනෙකුත්
87.04	බඩු ප්‍රවාහනය කිරීම සඳහා වූ මෝටර් වාහන
8704.21.30	ජාතික උපබෙදුම් 8704.21.52 හි වාහන සඳහා වූ එන්ජින් සහ කුටි සවිකළ වැසි, අවුරුදු පහකට වඩා පැරණි

8704.90.10	විදුලි බලයෙන් ක්‍රියාකරන, අවුරුදු පහකට වඩා නොපැරණි ත්‍රිරෝද රථ
8704.90.20	විදුලි බලයෙන් ක්‍රියාකරන, අවුරුදු පහකට වඩා පැරණි ත්‍රිරෝද රථ
8704.90.30	විදුලි බලයෙන් ක්‍රියාකරන, අවුරුදු පහකට වඩා නොපැරණි, අනෙකුත්
8704.90.40	විදුලි බලයෙන් ක්‍රියාකරන, අවුරුදු පහකට වඩා පැරණි, අනෙකුත්
8704.90.50	අවුරුදු පහකට වඩා නොපැරණි, අනෙකුත්
8704.90.60	අවුරුදු පහකට වඩා පැරණි, අනෙකුත්
87.06	87.01 සිට 87.05 දක්වා ශීර්ෂයන්හි මෝටර් වාහන සඳහා වූ, එන්ජින් සවිකළ වැසි :
8706.00.10	රියැලුරු ඇතුළුව පුද්ගලයන් 28 ක් හෝ වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය සඳහා වූ, 87.02 ශීර්ෂයේ මෝටර්වාහන සඳහා වූ, එන්ජින් සවිකළ අලුත් වැසි
8706.00.20	87.02 ශීර්ෂයේ අනෙකුත් මෝටර්වාහන සඳහා වූ, එන්ජින් සවිකළ අලුත් වැසි
8706.00.30	8704.21, 8704.22, 8704.23, 8704.31, සහ 8704.32 ශීර්ෂයන්හි දළ වාහන බර කිලෝග්‍රෑම් 3,000 ක් හෝ වැඩි මෝටර් වාහන සඳහා වූ, එන්ජින් සවිකළ අලුත් වැසි
8706.00.40	අනෙකුත් මෝටර් වාහන සඳහා වූ, එන්ජින් සවිකළ අලුත් වැසි
8706.00.50	එන්ජින් සවිකළ වැසි, පාවිච්චිකළ
87.07	87.01 සිට 87.05 දක්වා ශීර්ෂයන්හි මෝටර් වාහන සඳහා වූ, බඳ (බොඩ්) (කැබ්ස් ඇතුළුව)
8707.10	87.03 ශීර්ෂයේ වාහන සඳහා
8707.90	අනෙකුත් :
8707.90.10	ප්‍රධාන වාහනයෙන් කපා ඉවත්කර ගැනීමේ දී ඉතිරි වූ උපාංග සහිත, එහෙත් සම්පූර්ණයක් වශයෙන් සලකන කළ වෙනත් ශීර්ෂයක වර්ගීකරණය වියයුතු තරමින් එකී ඉතිරි වූ උපාංග නොතිබෙන, බඳ සහ කැබ්
8707.90.20	රියැලුරු ඇතුළුව පුද්ගලයන් 28 ක් හෝ වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය සඳහා වූ, 87.02 ශීර්ෂයේ මෝටර් වාහන සඳහා වූ, අනෙකුත්
8707.90.30	දළ වාහන බර කිලෝ ග්‍රෑම් 3,000 ඉක්මවූ, 87.04 ශීර්ෂයේ ලොරි රථ සහ ට්‍රක් රථ නිෂ්පාදනය සඳහා වූ, අනෙකුත්
8707.90.90	අනෙකුත්
87.08	87.01 සිට 87.05 දක්වා ශීර්ෂයන්හි මෝටර් වාහන කොටස් සහ උපාංග
8708.10	අවරෝධක (බම්පර්) සහ ඒවායේ කොටස්
	බඳවල (කැබ්ස් ඇතුළුව) අනෙකුත් කොටස් සහ උපාංග :
8708.29	අනෙකුත් :
8708.29.10	කැබ් සහ බඳවල කැපු කොටස්
8708.29.90	අනෙකුත්
8708.40	ගියර් පෙට්ටි සහ ඒවායේ කොටස්
8708.50	ඛිපරන්සලය සහිත, අනෙකුත් සම්ප්‍රේෂණ කොටස් සහිත හෝ රහිත ධාවක - ඇක්සල සහ ධාවක නොවන ඇක්සල; ඒවායේ කොටස්
8708.70	මාර්ග ස්පර්ශක රෝද සහ ඒවායේ කොටස් සහ උපාංග :
8708.70.10	ගෙවී ගිය සලකුණු පෙන්වන ටයර් සවිකළ පට්ටම්
8708.70.20	අනෙකුත් ටයර් සවිකළ පට්ටම්
8708.70.90	අනෙකුත්
8708.80	සස්පෙන්ෂන් පද්ධති සහ ඒවායේ කොටස් (ෂොක් - ඇබ්සෝබර්ස් ඇතුළුව)
	අනෙකුත් කොටස් සහ උපාංග :
8708.91	රේඩියෝටර් සහ ඒවායේ කොටස්
8708.92	සයිලන්සර් (මගල්ස්) සහ එක්ස්හෝස්ට් පයිප්ප; ඒවායේ කොටස්
8708.93	ක්ලච් සහ ඒවායේ කොටස්
8708.94	සුක්කානම් රෝද, සුක්කානම් කනු සහ සුක්කානම් පෙට්ටි ; ඒවායේ කොටස්
8708.95	සුළං පිරවීමේ පද්ධතියක් සහිත ආරක්ෂක වායු මළු; ඒවායේ කොටස්
8708.99	අනෙකුත්
8708.99.10	87.02 සහ 87.04 ශීර්ෂයේ දළ වාහන බර කිලෝ ග්‍රෑම් 3,000 ක් හෝ වැඩි වාහන සඳහා වූ, එන්ජින් සවි නොකළ නමුත් වැද්දම් සවිකළ හෝ නොකළ අලුත් වැසි
8708.99.20	එන්ජින් සවි නොකළ නමුත්, වැද්දම් සවිකළ හෝ නොකළ අලුත් වැසි
8708.99.30	එන්ජින් සවි නොකළ නමුත්, වැද්දම් සවිකළ හෝ නොකළ පාවිච්චි කරන ලද වැසි
8708.99.40	වාහනවල "කැපු කොටස්"
8708.99.90	අනෙකුත්
87.11	සයිඩ් කාර් සහිත හෝ රහිත, අතිරේක මෝටරයක් සවිකළ පාපැදි සහ යතුරුපැදි (මෝපෙඩ් ඇතුළුව); සයිඩ් කාර්.
8711.10	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර 50 නොඉක්මවූ පරස්පර අභ්‍යන්තර දහන පිස්ටන් එන්ජින් සහිත :
8711.10.10	අවුරුදු තුනකට වඩා නොපැරණි
8711.10.20	අවුරුදු තුනකට වඩා පැරණි
8711.20	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර 50 ඉක්මවූ එහෙත් සහ සෙන්ටි මීටර 250 නොඉක්මවූ පරස්පර අභ්‍යන්තර දහන පිස්ටන් එන්ජින් සහිත :
8711.20.10	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර 50 ඉක්මවූ එහෙත් සහ සෙන්ටි මීටර 200 නොඉක්මවූ, අවුරුදු තුනකට වඩා නොපැරණි
8711.20.20	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර 50 ඉක්මවූ එහෙත් සහ සෙන්ටි මීටර 200 නොඉක්මවූ, අවුරුදු තුනකට වඩා පැරණි
8711.20.30	අවුරුදු තුනකට වඩා නොපැරණි , අනෙකුත්
8711.20.40	අවුරුදු තුනකට වඩා පැරණි , අනෙකුත්
8711.30	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර 250 ඉක්මවූ එහෙත් සහ සෙන්ටි මීටර 500 නොඉක්මවූ, පරස්පර අභ්‍යන්තර දහන පිස්ටන් එන්ජින් සහිත :

8711.30.10	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර 250 ඉක්මවූ එහෙත් සහ සෙන්ටි මීටර 350 නොඉක්මවූ, අවුරුදු තුනකට වඩා පැරණි
8711.30.90	අනෙකුත්
8711.40	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර 550 ඉක්මවූ එහෙත් සහ සෙන්ටි මීටර 800 නොඉක්මවූ, පරස්පර අභ්‍යන්තර දහන පිස්ටන් එන්ජිම සහිත
8711.50	සිලින්ඩර ධාරිතාවය සහ සෙන්ටි මීටර 800 ඉක්මවූ පරස්පර අභ්‍යන්තර දහන පිස්ටන් එන්ජිම සහිත
8711.90	අනෙකුත් :
8711.90.10	විදුලියෙන් ක්‍රියාකරන යතුරුපැදි
8711.90.90	අනෙකුත්

චක්‍රලේඛ අංකය : 35/01/005/0010/16

2013 සැප්තැම්බර් 24

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

මෝටර් රථ වාහන ආනයනය සඳහා ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා සම්බන්ධයෙන් අප විසින් 2013 අගෝස්තු 30 වන දින නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 35/01/005/0010/15 හා බැඳේ.

රජය මගින් සහනදායී කොන්දේසි යටතේ මෝටර් රථ ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත්කර ඇති පුද්ගලයින් (බලපත්‍ර හිමියන්) වෙනුවෙන් විදේශීය වාහන නිෂ්පාදකයන්ගේ පිළිගත් දේශීය නියෝජිතයෙකු විසින් ඒකාබද්ධ විදේශ ණයවර ලිපියක් ආරම්භ කිරීමේදී, ඉහත චක්‍රලේඛය අනුව සියයට සියයක අවම මුදල් ආන්තික තැන්පතුවක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය පහත සඳහන් කොන්දේසිවලට යටත්ව නොසලකා හැරිය හැකි බව බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

1. ඉහත කී පිළිගත් දේශීය නියෝජිතයකු වෙනුවෙන් එක් එක් බලපත්‍රලාභීන් විසින් පෞද්ගලික පදනම මත දේශීය ණයවර ලිපි ආරම්භ කිරීම මගින් ඉහත සඳහන් ආන්තික අවශ්‍යතාවය සපුරාලන බවට වාණිජ බැංකු සහතික විය යුතු අතර ඒ පිළිබඳ ප්‍රමාණවත් ලිඛිත සාක්ෂි ද පවත්වා ගත යුතුය.
2. ඒකාබද්ධ විදේශ ණයවර ලිපියෙහි වටිනාකම ඉහත අංක එකෙහි සඳහන් පෞද්ගලික දේශීය ණයවර ලිපිවල සමස්ත වටිනාකම ඉක්මවා නොයා යුතුය.

අත්සන් කළේ, ආර්.ඒ.ඒ. ජයලත්
 අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙනුවෙන්

චක්‍රලේඛ අංකය : 35/01/005/0010/17

2013 ඔක්තෝබර් 21

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

මෝටර් රථ වාහන ආනයනය සඳහා ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා සම්බන්ධයෙන් අප විසින් 2013 අගෝස්තු 30 වන දින නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 35/01/005/0010/15 හා බැඳේ.

ඉහත චක්‍රලේඛය අනුව සියයට සියයක අවම මුදල් ආන්තික තැන්පතුවක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ස්ථාවර තැන්පතු ගිණුමක පවතින මුදලින් ආවරණය කළ හැකි බව බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

1. අදාළ ස්ථාවර තැන්පතුව, ණයවර ලිපිය ආරම්භ කරන බැංකුවෙහි පැවතිය යුතුය; සහ
2. එම ස්ථාවර තැන්පතුව, ණයවර ලිපිය ආරම්භ කරන පුද්ගලයාගේ (ආනයනකරු) නමට පැවතිය යුතුය.

අත්සන් කළේ, ආර්. ඒ. ඒ. ජයලත්
 අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙනුවෙන්

යොමුව : 06/04/03/2013

2013 ජනවාරි 01

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම (FEEA)

2012 ජූලි 11 දිනැති සම්බන්ධ අංක 06/04/05/2012 දරන විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම පිළිබඳ විධානයේ 3 වන ඡේදය අවලංගු කර ඒ වෙනුවට පහත ඡේදය ඇතුළත් කෙරේ.

“3. ඕනෑම විදේශ ව්‍යවහාර මුදලකින් ජංගම, ඉතුරුම් හෝ කාලීන තැන්පතු ආකාරයෙන් විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම විවෘත කළහැක. කෙසේ වුවත් ජංගම ගිණුම්වලට වෙක්පොත් නිකුත් කළ නොහැක.”

මෙයට - විශ්වාසී,
 පී.එච්.ඕ.වන්දුවංග
 විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1791/15 - 2013 ජනවාරි මස 01 වැනි අගභරුවාදා
(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම (ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වන අධිකාරය)
විදේශීය වාණිජ ණය ගැනීමේ යෝජනා ක්‍රමය

විනිමය පාලන පනතේ 3 සහ 48 වන වගන්ති සමග කියවෙන 5 සහ 7 වන වගන්තිවලට අනුව විදේශීය වාණිජ ණය ගැනීමේ යෝජනා ක්‍රමය යටතේ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාපිත සමාගමකට පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙකුගෙන් ණය ලබාගැනීම සඳහා මෙයින් අවසර ප්‍රදානය කරනු ලැබේ.

1. 2007 අංක 07 දරන සමාගම් පනතින් අර්ථ දැක්වෙන ඇපයෙන් සීමිත සහ අක්වෙරළ සමාගම් සඳහා මෙම අනුමැතිය අදාළ නොවේ.
2. විදේශීය වාණිජ ණය ගැනීමේ යෝජනා ක්‍රමය 2013.01.01 දින ආරම්භ වී 2015.12.31 දිනෙන් අවසන් වේ.
3. සමාගමකට මෙම යෝජනා ක්‍රමය යටතේ ලබාගත හැකි උපරිම ණය මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 30 ක් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ඊට සමාන වටිනාකමක් විය යුතුය. එසේ වුවද, සමාගමකට ලිඛිත වර්ෂයකට ලබාගත හැකි උපරිම ණය මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 10 ක් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ඊට සමාන වටිනාකමක් විය යුතුය.
4. කිසියම් සමාගමකට මෙහි සඳහන් සීමාවන් ඉක්මවා ණය ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා විනිමය පාලකගේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය.

2013 ජනවාරි මස 01 වැනි දින,
කොළඹ දී ය.

පී.එච්.ඕ. චන්ද්‍රවංශ
විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1791/16 - 2013 ජනවාරි මස 01 වැනි අගභරුවාදා
(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම

(ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වැනි අධිකාරය)

1. විනිමය පාලන පනතේ 3 හා 48 වන වගන්ති සමග කියවෙන එකී පනතේ 5, 6, 6A සහ 7 යන වගන්තිවලට යටත්ව ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයින් විසින් ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන පුද්ගලයින්ට සපයන ලද භාණ්ඩ හා සේවාවලට අදාළ ගෙවීම් විදේශ ව්‍යවහාර මුදලින් භාරගැනීමට මෙමගින් අවසර ප්‍රදානය කරන අතර එකී විදේශ ව්‍යවහාර මුදල් භාරගත් පුද්ගලයා විසින් දින 7ක් ඇතුළත පහත ආකාරයකින් සිය සන්තකයෙන් බැහැර කළ යුතු වේ.
(අ) එවැනි ව්‍යවහාර මුදල් භාරගත් පුද්ගලයා විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක ඔහුගේ නමින් විවෘත කර පවත්වාගෙන යන විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුමේ (FEEA) තැන්පත් කිරීම ; හෝ
(ආ) බලපත්‍රලාභී වාණිජ බැංකුවකට විකිණීම.
2. ශ්‍රී ලංකාවේ තොටුපොළවලින් ශ්‍රී ලංකාවට ඇතුල් වන හා ශ්‍රී ලංකාවෙන් පිට වන මගීන්ට තීරු බදු සහන යටතේ භාණ්ඩ හා සේවා සැපයීමට අවසරලත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකුට ද, භාණ්ඩ හා සේවා ලබාගත් මගියාගේ නේවාසික තත්ත්වය සැලකීමෙන් තොරව, මෙම ගැසට් පත්‍රයේ ඇතුළත් විධිවිධාන අදාළ වේ.

2013 ජනවාරි මස 01 වැනි දින,
කොළඹ දී ය.

පී.එච්.ඕ. චන්ද්‍රවංශ
විනිමය පාලක

යොමුව : 06/04/04/2013

2013 ජනවාරි 02

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ මිල දී ගැනීම්

තම ගනුදෙනුකරුවන් සමග පහත දැක්වෙන නියමයන් හා කොන්දේසි යටතේ, එකී ගනුදෙනුකරුවන්ගේ විනිමය අවදානමෙන් ආරක්ෂාවීම පිණිස ඉදිරි ගිවිසුම්වලට (මෙහි මින් මතු “ගිවිසුම” යනුවෙන් සඳහන් කරනු ලබන) එළඹිය හැකි බව බලයලත් වෙළෙඳුන්හට මෙයින් දැනුම් දෙනු ලැබේ.

- (i) විනිමය පාලන පනත යටතේ අවසර දෙනු ලැබූ ජංගම ගිණුම් ගනුදෙනුවකට හෝ ප්‍රාග්ධන ගිණුම් ගනුදෙනුවකට (මෙහි මින්මතු “පාදක වූ ගනුදෙනුව” (underlying transaction) යනුවෙන් සඳහන් කරනු ලබන) අදාළ වන්නා වූ ඇස්තමේන්තුගත ගනුදෙනු වටිනාකමක් පාදක වූ ගිවිසුමක් ඇතුළු ඕනෑම ගිවිසුමක්.
- (ii) ඉහත සඳහන් කරන ලද ඇස්තමේන්තු ගනුදෙනු වටිනාකම නිර්ණය කළයුත්තේ, බලයලත් වෙළෙන්දෙකුගේ තහවුරු කිරීමකට යටත්ව, පූර්වගාමී ගිවිසුම් තුනේ වටිනාකමේ සාමාන්‍යය හෝ ආසන්නම පූර්වගාමී ගිවිසුම් වටිනාකම යන දෙකෙන් වැඩි වටිනාකම පදනම් කොටගෙනය.
- (iii) පාදක වූ ගනුදෙනුවේ නිර්ව්‍යාජ බව පිළිබඳව බලයලත් වෙළෙන්දා සැහීමකට පත්විය යුතුය.
- (iv) අදාළ පාදක වූ ගනුදෙනුවෙහි කොන්දේසි ප්‍රකාරව ඉදිරි ගිවිසුම ක්‍රියාත්මක කරන දිනය, ගෙවීම සිදු කරන හෝ විදේශ මුදල් ලැබෙන දිනයට පසු දිනයක් නොවිය යුතුය. පාදක වූ ගනුදෙනුවෙහි ඉදිරි ගිවිසුම ක්‍රියාත්මක කරන දිනය ගෙවීම සිදු කරන දිනයට පෙර යෙදුණහොත් එවැනි ගිවිසුම්, පාදක වූ ගනුදෙනුවෙහි කල්පිරීමේ කාලයට ගැලපෙන පරිදි දීර්ඝ කළයුතුය.
- (v) ගනුදෙනුකරුවෙකු වෙතත් බලයලත් වෙළෙන්දෙකු සමග ඇති කරගත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් එම බලයලත් වෙළෙන්දා විසින් ලිඛිතමය සාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් ගිවිසුමකට එළඹිය හැකිය.

2. 2012.03.01 දිනැති සම්බන්ධ අංක 06/04/01/2012 දරන විධානය මෙයින් අවලංගු කරනු ලැබේ.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ. වන්දුවංශ
විනිමය පාලක

යොමුව : 06/04/05/2013

2013 ජනවාරි 02

බලයලත් වෙළෙන්දන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (NRFC)

කලින් කලට සංශෝධනය කරනු ලැබූවූ සම්බන්ධ අංක: EC/08/88(D) දරන මෙහෙයුම් උපදෙස්වල 2.2 ඡේදය යටතේ දක්වා ඇති බැර කිරීම්වලට වැඩිමනත්ව අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට බැර කිරීමක් වශයෙන් පහත දෑ සඳහා අවසර ලබා දේ.

“(ඉ) එම ගිණුම් හිමියාගේම සුරැකුම්පත් ආයෝජන ගිණුමකින් මුදල් මාරු කිරීම”

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ.වන්දුවංශ
විනිමය පාලක

යොමුව : 06/04/06/2013

2013 ජනවාරි 02

බලයලත් වෙළෙන්දන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම (SFIDA)

විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුමට කළහැකි බැර කිරීම් සම්බන්ධ අවසර තවදුරටත් පුළුල් කරමින් යම් ගිණුම් හිමියෙකුගේ සුරැකුම්පත් ආයෝජන ගිණුමක ඇති මුදල් ඔහුගේම විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුමකට මාරු කිරීමට මෙමගින් අවසර ලබාදෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ.වන්දුවංශ
විනිමය පාලක

යොමුව : 06/04/07/2013

2013 ජනවාරි 02

බලයලත් වෙළෙන්දන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

න්තර්ජාතික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (RNNFC)

න්තර්ජාතික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට (RNNFC) අවසර ලබා දී ඇති බැර කිරීම්වලට අමතරව, එම ගිණුම් හිමියාගේම සුරැකුම්පත් ආයෝජන ගිණුමකින් (SIA) RNNFC ගිණුමකට අරමුදල් මාරු කිරීම සඳහා අවසර ලබාදෙන ලදී.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ.වන්දුවංශ
විනිමය පාලක

යොමුව : 06/04/08/2013

2013 ජනවාරි 02

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

අන්වසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (NRNFA)

අන්වසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් සඳහා ලබා දී ඇති අවසරලත් බැර කිරීම්වලට වැඩිමනත්ව, එම ගිණුම් හිමියාගේම සුරැකුම්පත් ආයෝජන ගිණුමකින් අන්වසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට අරමුදල් මාරු කිරීමට මෙමගින් අවසර ලබා දේ.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ.වන්දුවංශ
විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1791/43 - 2013 ජනවාරි මස 04 වැනි සිකුරාදා

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම (ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වැනි අධිකාරය)

1. 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති පනත අනුව විශේෂයෙන් සඳහන් කරන ලද ව්‍යාපාර ආයතනයක් ලෙස වර්ගීකරණය කර ඇති සමාගමක ශ්‍රී ලංකා රුපියල්වලින් නියම කර ඇති ගෙවා නිදහස් කළහැකි වරණීය කොටස් අනුමත කළ රටක අරමුදල්වලට, අනුමත කළ ප්‍රාදේශීය අරමුදල්වලට, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථාපිත ආයතනවලට සහ ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයන්ට (ශ්‍රී ලංකාවෙන් පිටත වාසික ශ්‍රී ලාංකිකයන් ද ඇතුළත්ව) නිකුත් කිරීම සහ පැවරීම සඳහා (ලංකා නීති ප්‍රඥප්තිවල 423 වැනි අධිකාරය වූ) 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ (සංශෝධිත) සම්බන්ධයෙන් අදාළ විය යුතු 7, 10, 11, 15 සහ 30 (5) වගන්තිවල කාර්ය සඳහා මෙහි මින්මතු දක්වා ඇති කොන්දේසිවලට යටත්ව මෙයින් අවසරය ප්‍රදානය කරනු ලැබේ.
 - (i) වරණීය කොටසක කල් පිරීමේ කාලය නිකුත් කළ දිනයේ සිට වසර 3කට වඩා අඩු නොවිය යුතුය.
 - (ii) කොටස් ගෙවා නිදහස් කිරීම නිකුත් කළ දින සිට වසරක් ගතවීමට මත්තෙන් ආරම්භ නොකළ යුතු අතර සෙසු කාලපරිච්ඡේදය පුරාවට සමානුපාතිකව බෙදා හැරිය යුතු ය.
 - (iii) එලෙස නිකුත් කළ කොටස් සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කළ හැකිනම්, එවන් පරිවර්තනය කිරීමක් ඕනෑම අවස්ථාවක සිදු කළ හැකි අතර 2002.04.19 දිනැති අංක 1232/14 දරන රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ (සංශෝධිත) සඳහන් කර ඇති බැහැර කිරීම් සහ සීමා කිරීම්වලට අනුකූලව විය යුතු ය.
 - (iv) ශ්‍රී ලංකාවෙන් පිටත වාසිය කරන්නාවූ සහ මේ යටතේ අවසර දෙනු ලැබූ ගනුදෙනුවක පාර්ශ්වකරුවකු වන්නා වූ තැනැත්තෙකු විසින්, ඒ තැනැත්තා ශ්‍රී ලංකාවෙන් පිටත වාසිකයකු බවට අදාළ පරිදි, කොටස් පැවරුම් ආකෘතිය මත හෝ කොටස් ඉල්ලුම් ආකෘතිය මත ප්‍රකාශනයක් කළ යුතුය.
 - (v) මේ යටතේ අවසර දෙනු ලැබූ යම් නිකුතුවක හෝ ගනුදෙනුවක කොටස් සඳහා වූ ගෙවීම, තත්කාර්ය සඳහා විනිමය පාලකවරයා විසින් නිකුත් කරන ද විධානවලට අනුකූලව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක විවෘත කරන ලද සුරැකුම්පත් ආයෝජන ගිණුමෙන් (SIA) හෝ ඒ ගිණුමට පමණක් කරනු ලැබිය යුතුය.
 - (vi) මේ යටතේ අවසර දෙනු ලැබූ යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කොටස් විකිණීමෙන් ලත් මුදල්, ලාභාංශ සහ කොමිස් මුදල් වැනි ගෙවීම් සම්බන්ධයෙන් භාර කරනු ලැබූ බලපත්‍රලාභී වාණිජ බැංකුවක්, බලපත්‍රලත් කොටස් තැව්කරුවෙකු හෝ වෙනත් යම් තැනැත්තෙකු විසින් ඉහත (v) ඡේදයෙහි සඳහන් සුරැකුම්පත් ආයෝජන ගිණුමට හෝ ඒ ගිණුමෙන් පමණක් එම ගෙවීම් කළ යුතුය.
2. (අ) අනුමත කළ රටක අරමුදල්, අනුමත කළ ප්‍රාදේශීය අරමුදල්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කළ සංස්ථාපිත ආයතන මගින් සහ ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයන් 1. ඡේදයේ නියමයන් අනුව අත්පත් කරගත් ව්‍යාපාර කොටස් පැවරීම සඳහා 1. ඡේදයෙහි (iv), (v) සහ (vi) මගින් පනවනු ලැබූ කොන්දේසිවලට අනුකූලව විනිමය පාලන පනතේ 11 වන වගන්තිය යටතේ අවශ්‍ය අවසරය ද,
 - (ආ) 1. ඡේදයෙහි (vi) මගින් පනවනු ලැබූ කොන්දේසිවලට අනුකූලව, මේ යටතේ අවසර දෙනු ලැබූ ගනුදෙනුවක් හා සම්බන්ධ කිසියම් ගෙවීමක් ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයෙකුට හෝ එවැනි පුද්ගලයෙකුගේ බැරට ගෙවීමට විනිමය පාලන පනතේ 7 වන වගන්තිය යටතේ අවශ්‍යවන අවසරය ද,
 මෙයින් ප්‍රදානය කරනු ලැබේ.
3. (අ) 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති සමාගමක් කෙරෙහි, එකී ගිවිසුම මගින් විනිමය පාලන පනතින් නිදහස් කිරීම් ප්‍රදානය කර ඇත්නම් එම නිදහස් කිරීම් ප්‍රමාණයට ද,
 - (ආ) වෙනත් ලිඛිත නීතියක විධිවිධාන කෙරෙහි ද,
 මේ නියමයෙහි ඇතුළත් කිසිවකින් යම් බලපෑමක් හෝ සම්බන්ධයක් ඇත්තේ යැයි තේරුම් නොගත යුතුය.

2013 ජනවාරි මස 04 වැනි දින,
කොළඹ දී ය.

පී.එච්.ඕ. වන්දුවංශ
විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1792/28 - 2013 ජනවාරි මස 10 වැනි බ්‍රහස්පතින්දා
(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන
විනිමය පාලන පනත යටතේ දැන්වීම
(ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වැනි අධිකාරය)

2010 නොවැම්බර් මස 22 වැනි දිනැති අංක 1681/10 දරන රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ විනිමය පාලන පනත යටතේ පළ කරන ලද දැන්වීම මෙමගින් පහත සඳහන් ආකාරයට සංශෝධනය කරනු ලැබේ.

1. 2.1 උප ඡේදයෙහි (අ) අයිතමයේ “ආමුඛ ආයෝජන ගිණුම” වෙනුවට “සුරැකුම්පත් ආයෝජන ගිණුම” යන වචන ආදේශ කිරීමෙන් ; සහ
2. 2 වැනි ඡේදයෙහි 2.2 උපඡේදයේ සහ 3 වැනි ඡේදයෙහි 3.1 උපඡේදයේ “ආමුඛ ආයෝජන ගිණුම” යන වචන වෙනුවට “සුරැකුම්පත් ආයෝජන ගිණුම” යන වචන ආදේශ කිරීමෙන්.

2013 ජනවාරි මස 10 වැනි දින,
කොළඹ දී ය.

පී.එච්.ඕ. චන්ද්‍රවංශ
විනිමය පාලක

යොමුව : 06/04/09/2013

2013 ජනවාරි 23

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

ආමුඛ ආයෝජන ගිණුම (IIA)

“ආමුඛ ආයෝජන ගිණුම” යන මැයෙන්, 2010 නොවැම්බර් 22 දිනැති සම්බන්ධ අංක 06/04/10/2010 දරන නියෝගය මින් අවලංගු වන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඒ අනුව, ඉහත නියෝගය යටතේ විවෘත කරන ලද ගිණුම් ශ්‍රී ලංකා රුපියල් ගිණුම් වශයෙන් පවත්වා ගෙන යා හැක.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ.චන්ද්‍රවංශ
විනිමය පාලක

යොමුව : 06/04/10/2013

2013 ජනවාරි 24

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම (FEEA)

2012 ජූලි 11 දිනැති සම්බන්ධ අංක 06/04/05/2012 දරන විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම (FEEA) සම්බන්ධ විධානයේ 2 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැ ආදේශ කෙරේ.

“2. සුදුසුකම් ලත් පුද්ගලයන්

(i) විදේශ විනිමය උපයනු ලබන පහත සඳහන් තේවාසිකයන් :

- (අ) පුද්ගලයන් ;
- (ආ) ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම් ;
- (ඇ) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර ;
- (ඈ) 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ විදේශ සමාගම් ලෙස ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගම්

(ii) 2013.01.01 දිනැති අංක 1791/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූවා වූ නිවේදනය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු ලැබූ විදේශීය වාණිජ ණය ගැනීමේ යෝජනා ක්‍රමය (ECBS) යටතේ ණය ලබාගෙන ඇති සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන්.”

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ.චන්ද්‍රවංශ
විනිමය පාලක

යොමුව : 06/04/11/2013

2013 ජනවාරි 24

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

විදේශීය වාණිජ ණය ගැනීමේ ගිණුම (ECBA)

සංස්ථාපිත ආයතන විසින් විදේශයන්ගෙන් ණය ලබාගැනීම සඳහා තවදුරටත් පහසුකම් සැලසීමේ පියවරක් වශයෙන් එකී අරමුණ සඳහාම විශේෂිත ගිණුමක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ඉවත් කරන ලදී. එම නිසා විදේශීය වාණිජ ණය ගැනීමේ ගිණුම (ECBA) සම්බන්ධයෙන් 2013.01.01 දින නිකුත් කරන ලද සම්බන්ධ අංක 06/04/02/2013 විධානය මෙමගින් අවලංගු කරනු ලැබේ.

2013.01.01 දිනැති අංක 1791/15 දරන ගැසට් නිවේදනයේ (අති විශේෂ) ප්‍රකාර විදේශීය වාණිජ ණය ගැනීමේ යෝජනා ක්‍රමය (ECBS) යටතේ සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවෙකු විසින් ලබාගන්නා ලද ණය මුදල් එම අරමුණ සඳහාම ආරම්භ කරන ලද විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුමක් (FEEA) ද ඇතුළුව එකී ණය ගැනුම්කරුගේ නමින් ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ඕනෑම බැංකු ගිණුමකට බැර කිරීමට බලයලත් වෙළෙඳුන්ට අවසර ලබාදෙනු ලැබේ. තවද, විදේශීය වාණිජ ණය ගැනීමේ යෝජනා ක්‍රමය (ECBS) යටතේ ලබාගන්නා ලද ණය මුදලක් ආපසු ගෙවීම සහ වෙනත් අදාළ වියදම් සහ ගාස්තු සම්බන්ධයෙන් වන ප්‍රතිමුඛ ප්‍රේෂණයන් සිදුකිරීම සඳහා බලයලත් වෙළෙඳුන්ට අවසර ලබා දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ. වන්දුවංග
විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1795/32 - 2013 ජනවාරි මස 30 වැනි බදාදා

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම (ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වැනි අධිකාරය)

විනිමය පාලන පනතේ 7 හා 31 වගන්ති යටතේ අවසරය

2011 අගෝස්තු මස 18 වැනි දිනැති අංක 1719/24 දරන රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ විනිමය පාලන පනත යටතේ පළ කරන ලද දැන්වීම, (iii) වැනි ඡේදය ඇතුළත් කිරීමෙන් සංශෝධනය කරනු ලැබේ.

“(iii) මෙහි අන්වාසික ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දෙන ලද අවසරය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අන්වාසික පුද්ගලයින් දක්වා දීර්ඝ කරනු ලැබේ.”

2013 ජනවාරි මස 30 වැනි දින,
කොළඹ දී ය.

පී.එච්.ඕ. වන්දුවංග
විනිමය පාලක

යොමුව : 06/04/12/2013

2013 ජනවාරි 31

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි ආයෝජකයින් විසින් ඒකක භාරයන්හි ආයෝජනය කිරීම

2013.01.31 දිනැති අංක: 1795/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් කොන්දේසි ප්‍රකාරව විදේශීය ආයතනික ආයෝජකයින්ට, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කරන ලද සංස්ථාපිත ආයතනවලට සහ ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි ආයෝජකයින්ට (ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව) ඒකක භාරයන්හි ඒකකවල ආයෝජනය කිරීමට පොදු අවසරය ලබාදෙන ලදී.

- 2. ඉහත ගැසට් පත්‍රයට අනුකූලව අදාළ ගනුදෙනු සඳහා පහසුකම් සලසන ලෙස බලයලත් වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
- 3. බලයලත් වෙළෙඳුන් විසින් ඒකක භාරයන්ට අදාළව පවත්වාගෙන යනු ලබන ගිණුම්වල ගනුදෙනු සම්බන්ධයෙන් වාර්තා තබා ගතයුතු අතර ඒකක භාරයක් විසින් ලැබූවා වූ සම්පූර්ණ ආයෝජනයන් සහ ඒකක භාරයක් විසින් ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි ආයෝජකයන් සඳහා නැවත ගෙවනු ලැබූවා වූ සම්පූර්ණ ගෙවීම් සම්බන්ධ කාර්තුමය වාර්තා බලයලත් වෙළෙඳුන් විසින් විනිමය පාලක තුමා වෙත යොමු කළ යුතුය.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ. වන්දුවංග
විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1795/39 - 2013 ජනවාරි මස 31 වැනි බ්‍රහස්පතින්දා

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම (ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වැනි අධිකාරය)

1. විනිමය පාලන පනතේ 7, 10, 11 සහ 15 වගන්ති ප්‍රකාර අවසරය

- (අ) සංශෝධිත 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ නිකුත් කරන ලද බලපත්‍රයක් මත ක්‍රියාත්මක වන ඒකක භාරයක ඒකක පහත දැක්වෙන 2 ඡේදයේ දක්වා ඇති කොන්දේසිවලට යටත්ව විදේශීය ආයතනික ආයෝජකයන්ට, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගම්වලට සහ ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට (ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික ශ්‍රී ලාංකිකයන් ද ඇතුළත්ව) නිකුත් කිරීමට සහ පැවරීමට විනිමය පාලන පනතේ 10, 11 සහ 15 වගන්තිවල කාර්යයන් සඳහා මෙයින් අවසරය ප්‍රදානය කරනු ලැබේ.
- (ආ) ඉහත (අ) උපඡේදය යටතේ අවසර දෙන ලද ගනුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙකුට කරන ගෙවීමක් හෝ එකී පුද්ගලයාගේ ගිණුමකට සිදු කරනු ලබන බැර කිරීමක් සඳහා විනිමය පාලන පනතේ 7 වගන්තිය යටතේ මෙයින් අවසර ප්‍රදානය කරන අතර, එවැනි ගෙවීම් හෝ බැර කිරීම් 2(ඇ) ඡේදය ප්‍රකාර සිදු කළ යුතු ය.

2. කොන්දේසි :

- (අ) මේ යටතේ අවසර දෙනු ලැබූ ගනුදෙනුවක පාර්ශ්වකරුවකු වන්නා වූ ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙකු විසින් එම තැනැත්තා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකයෙකු වන බවට ඒකක මිල දී ගැනීම සඳහා වන අයැදුම්පත්‍රයෙහි ප්‍රකාශයක් කළ යුතු ය.
- (ආ) නිකුතුවක් හෝ පැවරීමක් යටතේ ඒකක මිල දී ගැනීම සඳහා කරනු ලබන ගෙවීම් පහත සඳහන් ආකාරවලින් පමණක් කරනු ලැබිය යුතුය.
 - (i) ඉහත 1(අ) ඡේදයේ සඳහන් පරිදි ආයෝජනය කරනු ලබන පුද්ගලයාගේ නමින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක විවෘත කරන ලද සුරැකුම්පත් ආයෝජන ගිණුමකින් (SIA) හෝ ඕනෑම විදේශ මුදල් ඒකකයකින් පවත්වාගෙන යන ගිණුමකින්; හෝ
 - (ii) ඉහත 1(අ) ඡේදයේ සඳහන් පරිදි ආයෝජනය කරනු ලබන පුද්ගලයාගෙන් ආමුඛ ප්‍රේෂණ ලෙස ලබන මුදල්වලින්.
- (ඇ) මේ යටතේ අවසර දී ඇති කිසියම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වන ඒකක නිදහස් කිරීමෙන් හෝ අලෙවි කිරීමෙන් ලැබෙන මුදල්, ආදායම් සහ එවැනි වෙනත් ප්‍රතිලාභ ආදී ගෙවීම් ඒ සඳහා බලය පැවරෙන කළමනාකරණ සමාගමක්, භාරකරුවෙකු, බලපත්‍රලාභී වාණිජ බැංකුවක්, බලපත්‍ර ලත් තැරැව්කරුවෙකු හෝ වෙනත් පුද්ගලයෙකු විසින් ආයෝජකයා විසින් විශේෂයෙන් සඳහන් කරන පරිදි එම ගෙවීම් සුරැකුම්පත් ආයෝජන ගිණුමකට (SIA), ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක විවෘත කරන ලද විදේශ මුදල් ඒකකයකින් පවත්වාගෙන යන ඕනෑම ගිණුමකට හෝ ප්‍රතිමුඛ ප්‍රේෂණයක් ලෙස සිදු කළ හැකිය.
- (ඈ) කිසියම් ඒකක භාරයක, ඒකක නිකුත් කිරීම හෝ පැවරුම් හා සම්බන්ධව ඒකක හිමියන් පිළිබඳව නාමලේඛනයක් පවත්වාගෙන යාමට වගකීම ලද කළමනාකරණ සමාගමක් හෝ වෙනත් පුද්ගලයෙකු විදේශ ආයතනික ආයෝජකයෙකුගේ, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගමක හෝ ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙකුගේ නම (ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික ශ්‍රී ලාංකිකයන්ද ඇතුළත්ව) හෝ ඔවුන්ගේ නාමිකයෙකුගේ නම එම ඒකක භාරයේ ඒකක හිමියකු වශයෙන් ලියාපදිංචි කිරීමේ දී මෙම දැන්වීමට අදාළ එවැනි නිකුත් කිරීම් හෝ පැවරුම් සම්බන්ධ කොන්දේසිවලට අනුකූලව පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් කිසිවකුගේ නම් ලියාපදිංචි නොකළ යුතු ය.

3. අර්ථ නිරූපණය :

- (අ) “ඒකක භාරය”, “කළමනාකරණ සමාගම”, “භාරකරු” සහ “ඒකක හිමියා” සම්බන්ධයෙන් සංශෝධිත 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ දී ඇති අර්ථයන්ම ඇත්තේය.
- (ආ) “ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයා” සහ “ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයා” සම්බන්ධයෙන් විනිමය පාලන පනත යටතේ 1972.04.21 වැනි දින නිකුත් කරන ලද රජයේ ගැසට් අංක 15007 හි දී ඇති අර්ථයන්ම ඇත්තේය.

4. 2011.08.18 වැනි දින අංක 1719/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද දැන්වීම මෙයින් පරිච්ඡේදන කරනු ලැබේ.

2013 ජනවාරි මස 31 වැනි දින,
කොළඹ දී ය.

පී.එච්.ඕ. වන්දුවංශ
විනිමය පාලන

යොමුව : 06/04/13/2013

2013 පෙබරවාරි 21

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම (FEEA)

2012 ජූලි 11 දිනැති සම්බන්ධ අංක 06/04/05/2012 දරන විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම පිළිබඳ විධානයේ 7 ඡේදය හා බැඳේ.

2. වාර්තාකරණ අවශ්‍යතාවයේ සංශෝධිත ආකෘතියක් මේ සමග අමුණා ඇත.
3. 2013.03.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි අංක 06/04/05/2012 දරන විධානයට සම්බන්ධිත ආකෘතිය මෙමගින් අවලංගු කෙරේ.
4. 2013.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලයලත් වෙළෙඳුන් නව වාර්තාකරණ අවශ්‍යතාවයට අනුකූල විය යුතුයි.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ.චන්ද්‍රවංශ
විනිමය පාලක

විනිමය පාලක,
විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
අංක 30, ජනාධිපති මාවත,
කොළඹ 01.

විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම (FEEA) සඳහා මාසික වාර්තාව

බැංකුවේ නම :

වාර්තා කරන මාසය :

ගිණුම් වර්ගය	මුදල් වර්ගය	මාසය ආරම්භයේ පැවති ශේෂය	බැර කිරීම්			හර කිරීම්		මාසය අවසානයේ පැවති ශේෂය	මාසය අවසානයේ පැවති මුළු ගිණුම් ගණන
			ආමුඛ ප්‍රේෂණ	මුළු පොලී බැර කිරීම්	වෙනත් බැර කිරීම්	ප්‍රතිමුඛ ප්‍රේෂණ	වෙනත් හර කිරීම්		
අපනයනකරුවන්									
එකු අපනයනකරුවන්									
වෘත්තීමය සේවා සපයන්නන්									
සංචාරක නියෝජිතයන්									
අමුද්‍රව්‍ය යෙදවුම් සපයන්නන්									
මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්									
රක්ෂණකරුවන්									
විදේශ රැකියා නියෝජිතයන්									
2013.01.01 දිනැති අංක 1791/16 දරන ගැසට් පත්‍රයේ පොදු අවසරය යටතේ වන ගිණුම් හිමියන්									
තාවකාලික විශේෂ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හිමියන්									
2013.01.01 දිනැති අංක 1791/15 දරන ගැසට් පත්‍රයේ කොන්දේසි පරිදි විදේශීය වාණිජ ණය ගැනීමේ යෝජනා ක්‍රමය යටතේ වන ණය ගැනුම්කරුවන්									
වෙනත් (කරුණාකර ගිණුමේ වර්ගය සඳහන් කරන්න)									

සටහන : කරුණාකර සියළුම ගිණුම්වලට අදාළ තොරතුරු අදාළ මුදල් වර්ග යටතේ දක්වන්න. (යුරෝ, ඇ.එ.ජ.ඩොලර්, ස්ටර්ලිං පවුම්, වෙනත් (කරුණාකර සඳහන් කරන්න))

අදාළ ලිපි ලේඛන මා විසින් පරීක්ෂා කරන ලද අතර, ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බව තහවුරු කරමි.

දිනය:.....
දිනය/මාසය/වර්ෂය

.....
බලයලත් වෙළෙඳුන්ගේ අත්සන සහ මුද්‍රාව

යොමුව : 06/04/14/2013

2013 අප්‍රේල් 29

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

අන්තරාල වෙළෙඳුම

බලයලත් වෙළෙඳුන්හට පහත සඳහන් කොන්දේසිවලට යටත්ව අන්තරාල වෙළෙඳුම උදෙසා භාණ්ඩ ආනයනය, අපනයනය සඳහා වන ඉල්ලීම් සඳහා පහසුකම් සැලසිය හැකි බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

1. පහත සඳහන් ක්‍රම අතුරින් එකක් යටතේ අන්තරාල වෙළෙඳාම සිදු කළ හැකිය:
 - (අ) තුන්වන රටකට ප්‍රති අපනයනය කරන තුරු, ආනයනය කරන ලද භාණ්ඩ රේගුවේ බන්ධිත ගුදමක ගබඩා කර තැබීම.
 - (ආ) ආනයනය කරන ලද භාණ්ඩ තුන්වන රටකට අපනයනය කිරීමට පෙර රේගුවේ බන්ධිත ගුදමක/බන්ධිත ප්‍රදේශයක නැවත ඇසුරුම් කිරීම/නැවත ලේබල් කිරීම/සරල ක්‍රියාවලියකට භාජනය කිරීම.
 - (ඇ) භාණ්ඩ භෞතිකව ශ්‍රී ලංකාවට ළඟාවීමකින් තොරව කෙළින්ම දෙවන රටක සිට තුන්වන රටකට අපනයනය කිරීම.
 - (ඈ) නැව් භාණ්ඩ බන්ධිත ගුදමකට ගෙනයාමකින් තොරව ශ්‍රී ලංකාවේ වරායක් තුළ දී නැවකින්/ගුවන් යානයකින් තවත් නැවකට/ගුවන් යානයකට මාරු කිරීම.
2. අන්තරාල වෙළෙඳාම යටතේ පහත සඳහන් අයිතමයන් ආනයනය කිරීම සපුරා තහනම් වේ.
 - (අ) මත්ද්‍රව්‍ය
 - (ආ) අවි ආයුධ සහ වෙඩි බෙහෙත්
3. අන්තරාල වෙළෙඳාම යටතේ ප්‍රතිඅපනයනය සඳහා භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් සිදු කරන ගෙවීම් පහත සඳහන් අ, ආ සහ ඇ කොන්දේසිවලට යටත්ව පහත ගෙවීම් ක්‍රම යටතේ සිදු කළහැක.
 - (i) ණයවර ලිපි (LC)
 - (ii) ගෙවීම් මත ලේඛන (DP)
 - (iii) පිළිගැනීම මත ලේඛන (DA)
 - (iv) පෙර ගෙවීම් (පළමුව මුදල් ගෙවීම)
 - (v) විවෘත ගිණුම
 - (අ) දේශීය වෙළෙන්දා හට එකතු කළ අගය මත පිරිවැය, බැංකු ගාස්තු සහ ලාභ ඇතුළු අනෙකුත් දේශීය වියදම් ආවරණය කර ගැනීමට ප්‍රමාණවත් ආන්තිකයක් සහතික වන පරිදි අන්තරාල වෙළෙඳාම යටතේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා වන ගෙවීම් අපනයනයෙන් ලැබීමට නියමිත මුදලට වඩා අඩු විය යුතුය.
 - (ආ) ප්‍රති අපනයනයට අදාළ බැර කිරීම් විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුමට (FEEA) බැර කරන්නේ නම් පමණක් පෙර ගෙවීම් ක්‍රමය (පළමුව මුදල් ගෙවීම) යටතේ ගෙවීම් සිදු කළහැකිය.
 - (ඇ) නොභාර පත්‍රයේ (BL)/ගුවන් මාර්ග බිල්පතේ (AWB) දින සිට දින 365 ක් ඇතුළත විවෘත ගිණුම් ක්‍රමය යටතේ වන ගෙවීම් සිදු කළයුතුය.
4. පහත සඳහන් ගෙවීම් ක්‍රම අනුව අන්තරාල වෙළෙඳාම යටතේ ප්‍රති අපනයනය සිදු කළහැකිය.
 - (i) පෙර ගෙවීම් (පළමුව මුදල් ගෙවීම)
 - (ii) ණයවර ලිපි (LC)
 - (iii) ගෙවීම් මත ලේඛන (DP)
 - (iv) පිළිගැනීම මත ලේඛන (DA) - දින 120 ක් දක්වා
5. 1993.02.25 සහ 2001.07.30 යන දිනයන්ට අදාළව නිකුත් කරන ලද පිළිවෙළින් සම්බන්ධ අංක EC/26/93(H) සහ 06/05/06/2001 දරන මෙහෙයුම් උපදෙස් මෙමගින් අවලංගු කරනු ලැබේ.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ. වන්දුවංශ
විනිමය පාලක

යොමුව : 06/04/15/2013

2013 ජූනි 12

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

විගාමිකයින්ට විදේශ විනිමය විකිණීම

විගාමිකයින්ට විදේශ විනිමය විකිණීමේ ක්‍රියාපටිපාටිය පහසු කිරීමේ පියවරක් වශයෙන් පහත ආකාරයට ශ්‍රී ලාංකික විගාමිකයින් වෙනුවෙන් විදේශ විනිමය නිකුත් කිරීමට/මාරු කිරීමට බලයලත් වෙළෙඳුන් හට මෙයින් අවසර දෙනු ලැබේ.

1. මෙම විධානය, මෙය නිකුත් කරන ලද දිනයට පසු වෙනත් රටක ස්ථිර පදිංචිය ලබාගෙන ඇති විගාමිකයින්ට අදාළ වේ.
2. තනි පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවෙන් මූලික අපගමනය සිදු කරන අවස්ථාවේ දී වෙනත් රටක ස්ථිර පදිංචියට අදාළ පිටසතක් ඇතුළත් වලංගු ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් තිබේ නම් එම පුද්ගලයා වෙනුවෙන් ඇ.එ.ජ. ඩොලර් 150,000 ක් දක්වා මූලික දීමනාවක් නිදහස් කළහැක. විගාමිකයාට ස්ථිර පදිංචිය සඳහා ශ්‍රී ලංකාවෙන් ප්‍රථමවරට පිටත්ව යන අවස්ථාවේ දී (මින් මතු අපගමනය වශයෙන් සඳහන් වනු ඇත) සුදුසුකම් ලත් දීමනාවෙන් ඇ.එ.ජ. ඩොලර් 5,000 ක ව්‍යවහාර මුදල් නෝට්ටු වශයෙන් ලබාගත හැක.
3. අපගමනයේ දී සියලුම වැඩිහිටි විගාමිකයින් ඕනෑම බලයලත් වෙළෙන්දෙක් සමග විනිමය පාලකගේ පූර්ව අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව සංක්‍රමණික ආවෘත ගිණුමක් (MBA) ලෙස නම් කරන ලද අනේවාසික ආවෘත ගිණුමක් (NRBA) විවෘත කළයුතුය. තනි පුද්ගලයෙකු එක් සංක්‍රමණික ආවෘත ගිණුමක් පමණක් පවත්වාගෙන යායුතු අතර මුදල් මාරු කිරීමේ කාර්යය සඳහා මෙකී ගිණුම දිගටම පවත්වාගෙන යායුතුය.

- 4 (i) බලයලත් වෙළෙඳුන් විසින් විගාමිකයෙකු වෙනුවෙන් සංක්‍රමණික ආවෘත ගිණුමක් විවෘත කිරීමේ දී විනිමය පාලකගේ අවසරය ලබාගත යුතුය.
- (ii) බලයලත් වෙළෙඳුන් විසින් විගාමිකයාගේ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයේ පිටපත් සමග (හඳුනා ගැනීමේ පිටුව, ස්ථිර පදිංචියට අදාළ පිටසහ සහ වෙනස් කිරීම් හා නිරීක්ෂණ පිටුව ද ඇතුළුව) ඇමුණුම 1 හි සඳහන් ආකාරයට ඉල්ලීමක් නිල වශයෙන් විද්‍යුත් තැපෑල (ecd@cbsl.lk වෙත) හෝ ෆැක්ස් පතක් (011-2477716 වෙත) මගින් මෙම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළයුතුය.
- (iii) විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් විගාමිකයා ලියාපදිංචි කරගනු ලබන අතර, අදාළ ලියාපදිංචි අංකය ඔහුගේ ඉල්ලීමේ සඳහන් වඩාත් කැමති සන්නිවේදන මාධ්‍යය ඔස්සේ බලයලත් වෙළෙඳුන්ට දන්වනු ඇත.
- (iv) ලියාපදිංචි ලැබීමෙන් අනතුරුව බලයලත් වෙළෙඳුන් විසින් සංක්‍රමණික ආවෘත ගිණුමක් විවෘත කර විගාමිකයාට විදේශ විනිමය නිදහස් කරනු ඇත. විගාමිකයා පසුව සිදු කරන මුදල් මාරු කිරීම් මෙම සංක්‍රමණික ආවෘත ගිණුම හරහා ක්‍රියාත්මක කළයුතුය.
- (v) විනිමය පාලකගේ පූර්ව අනුමැතියකින් තොරව සංක්‍රමණික ආවෘත ගිණුමක් වසා දැමීම සිදු නොකළ යුතුය.
- (vi) සංක්‍රමණික ආවෘත ගිණුමට වෙන් කළ අංකය, එය වෙන් කළ වහාම මෙම දෙපාර්තමේන්තුවට දැන් විය යුතුය.
- (vii) මෙම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ලියාපදිංචි අංකයෙන් මෙන්ම සංක්‍රමණික ආවෘත ගිණුම් අංකයෙන් ද විගාමිකයා හඳුනා ගැනීමේ යාන්ත්‍රණයක් බලයලත් වෙළෙඳුන් සතුව තිබිය යුතුය.
- (viii) සංක්‍රමණික ආවෘත ගිණුම් ලෙස නියම කළ හැක්කේ ඉතිරිකිරීමේ ගිණුම් පමණි.
- (ix) සංක්‍රමණික ආවෘත ගිණුමට එදිරිව විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් නිකුත් නොකළ යුතුය.
- 5. විගාමිකයෙක් අපගමනය කරන අවස්ථාවේ දී මූලික සංක්‍රමණික දීමනාව සම්පූර්ණයෙන් භාවිතා නොකළේ නම් භාවිතා නොකළ මුදල පසුව මාරු කළහැක.
- 6. විගාමිකයෙක් ඇ.එ.ජ. ඩොලර් 20,000 ක වාර්ෂික දීමනාවකට සුදුසුකම් ලබයි. එම පළමු වාර්ෂික දීමනාව ඇ.එ.ජ.ඩොලර් 150,000 මූලික දීමනාව සම්පූර්ණයෙන්ම භාවිතා කර මාස 12 ක කාලයක් ගත වූ පසු මාරු කළහැක. මුල් දීමනාව හැරුණු කොට පසුකාලීන දීමනාවන් ලිඛිත වර්ෂයකට වරක් මාරු කළයුතුය. තවද, විගාමිකයෙකු පෙර වර්ෂයකට අදාළ වාර්ෂික දීමනාව මාරු කර නොමැති අවස්ථාවක දී එය සමුච්චිතව මාරු කළ හැක.
- 7. බලයලත් වෙළෙඳුන් විසින් විගාමිකයන්ට අපගමනය කරන අවස්ථාවේ දී විදේශ විනිමය විකිණීමට අදාළ දිනය, නිකුත් කළ විදේශ විනිමය ප්‍රමාණය හා ආකාරය (මුදල් නෝට්ටු, සංචාරක චෙක්පත් හෝ බැංකු අණකර ද යන වග), සංක්‍රමණික ආවෘත ගිණුම් අංකය සහ සංක්‍රමණය වන රට දක්වමින් විගාමිකයාගේ විදේශ ගමන් බලපත්‍රය නිසි පරිදි පිටසන් කළයුතුය.
- 8. විගාමිකයා සතුව තිබූ වංචල හා නිශ්චල දේපළ සහ ස්පෘශ්‍ය හා අස්පෘශ්‍ය වත්කම් විකිණීමෙන් ලද මුදල් සහ තම කලත්‍රයා හා දෙමව්පියන්ගෙන් විගාමිකයාට ලද ත්‍යාගයන් සංක්‍රමණික දීමනාවට ඇතුළත් වේ. වත්කම්වලට අයත් වන්නේ වටිනා ගල් වර්ග, වටිනා ලෝහ වර්ග, පෞද්ගලික ස්වර්ණාභරණ සහ ප්‍රතිලාභීන් වශයෙන් උරුම වූ බුදල ඇතුළත්ව ශ්‍රී ලංකාවේ ඇති වෙනත් වත්කම්.
- 9. වාර්ෂික දීමනාවද ඇතුළුව සංක්‍රමණික දීමනාවට අමතරව සංක්‍රමණික ආවෘත ගිණුම් හිමියාගේ පහත ආදායම් ද, සංක්‍රමණික ආවෘත ගිණුමක් හරහා මාරු කළහැක.
 - (i) අර්ථසාධක අරමුදල හා අග්‍රහාර ප්‍රතිලාභ
 - (ii) පොලී, ලාභාංශ, විශ්‍රාම වැටුප්, කුලී, කල්බදු කුලී සහ ලාභයන්ද ඇතුළත්ව ජංගම ආදායම්
- 10. බලයලත් වෙළෙඳුන් විසින් එක් එක් ප්‍රේෂණයට අදාළව ලිඛිත සාක්ෂි විගාමිකයාගෙන් ලබාගත යුතු අතර, එම වාර්තා දෘඩ හෝ මෘදු පිටපත් වශයෙන් පවත්වාගෙන යා යුතුය. මෙම විධානය යටතේ සිදු කරනු ලබන මාරු කිරීම්වලට අදාළ වාර්තා පවත්වාගෙන යාමේ කාලය ව්‍යවස්ථාපිත වාර්තා තැබීමේ අවශ්‍යතාවයන්ට සීමා නොවිය යුතුය. කරුණාකර සංක්‍රමණික දීමනාව නිදහස් කිරීමේ දී ලබාගත යුතු ලියවිලි සඳහා ඇමුණුම 2 බලන්න.
- 11. ඇමුණුම 3 ට අනුව විගාමිකයන් වෙනුවෙන් කරන ලද මාරු කිරීම් සම්බන්ධයෙන් මාසික වාර්තාවක් මෙම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළයුතුය.
- 12. මෙම විධානය යටතේ අවසරලත් සියලුම මුදල් මාරු කිරීම් සංක්‍රමණික ආවෘත ගිණුමේ ඇති මුදල්වලින් සිදු කළයුතු අතර සංක්‍රමණික ආවෘත ගිණුම් හිමියාගේ උපදෙස් මත කිසියම් අවස්ථාවක දී මාරු කිරීමට සුදුසුකම් ලත් මුදල් ප්‍රමාණය ;
 - (i) ශ්‍රී ලංකාවේ ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක පවත්වාගෙන යන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට සහ/හෝ
 - (ii) ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වාගෙන යන ගිණුමකට බැර කළයුතුය.
- 13. මෙම විධානය වයස අවුරුදු 18 හා ඊට වැඩි විගාමිකයෙකුට අදාළ වේ.
- 14. බලයලත් වෙළෙඳුන්ට, බාල වයස්කාරයෙකු වශයෙන් සංක්‍රමණය වන දරුවෙකුට එම බාලවයස්කරුවා වයස අවුරුදු 18 සම්පූර්ණ කළ පසු මෙම විධානයේ විධිවිධානයන් අනුව කටයුතු කළහැක.

මෙයට - විශ්වාසී,
 පී.එච්.ඕ. චන්ද්‍රවංශ
 විනිමය පාලක

සංක්‍රමණික ආවෘත ගිණුම් (MBA)

ඇමුණුම I

සංක්‍රමණික ආවෘත ගිණුම විවෘත කිරීම සඳහා අයදුම්පත

<p>විගාමිකයාගේ තොරතුරු</p> <p>සම්පූර්ණ නම :</p> <p>ජාතික හැඳුනුම්පත් අංකය :</p> <p>ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර අංකය :</p> <p>විදේශීය විදේශ ගමන් බලපත්‍රයේ අංකය (අදාළ වේ නම්) :</p> <p>උපන් දිනය :</p> <p>ස්ථීර පදිංචිය ලබාගත් දිනය :</p> <p>ස්ථීර පදිංචිය ලබාගත් රට :</p> <p>බලයලත් වෙළෙන්දාගේ තොරතුරු</p> <p>නම :</p> <p>ශාඛාව :</p> <p>පිළිතුරු සැපයීම සඳහා වඩා කැමති මාධ්‍යය : විද්‍යුත් තැපෑල/ෆැක්ස්</p> <p>විද්‍යුත් තැපෑල/ ෆැක්ස් අංකය :</p> <p>ඉල්ලීම කරනු ලබන නිලධාරියාගේ සම්පූර්ණ නම :</p> <p>තනතුර :</p> <p>සම්බන්ධ විය හැකි දුරකථන අංකය :</p>
--

සංක්‍රමණික දීමනාව නිදහස් කිරීමේ දී ලබාගත යුතු ලියවිලි

ඇමුණුම II

සංක්‍රමණික දීමනාව නිකුත් කිරීමේ දී බලයලත් වෙළෙන්දා විසින් පහත තොරතුරු/ලියවිලි ලබාගත යුතුය.

- (i) විගාමිකයාගේ තැපැල් ලිපිනය, දුරකථන අංකය හා විදේශීය විද්‍යුත් තැපැල් ලිපිනයන් ඇතුළු සම්බන්ධ වියහැකි තොරතුරු
- (ii) ස්ථීර පදිංචියට අදාළ අවසර පත්‍රය ද ඇතුළුව සංක්‍රමණය කරන අවස්ථාවේ දී විගාමිකයා සතුව තිබූ විදේශ ගමන් බලපත්‍රයේ සම්පූර්ණ පිටපතක්
- (iii) ඇ.එ.ජ. ඩොලර් 150,000 මුල් දීමනාව හෝ ඇ.එ.ජ. ඩොලර් 20,000 වාර්ෂික දීමනාව ඉක්මවා කිසිදු ප්‍රේෂණයක් සිදු කර නොමැති බවට හා එසේ නොකරන බවට සාමදාන විනිශ්චයකාර/නීතිඥ/සොලිසිටර් වරයෙකු විසින් සහතික කර නිසි පරිදි මුද්‍රා තැබූ දිවුරුම් ප්‍රකාශයක්. දිවුරුම් ප්‍රකාශය නිකුත් කරනු ලබන දිනයට පෙර කිසියම් සංක්‍රමණික දීමනාවන් භාවිතා කර තිබුණේ නම් ඒ බව ප්‍රකාශ කළයුතුය.
- (iv) මුදල්වල මූලාශ්‍රය තහවුරු කිරීම සඳහා වලංගු ලියවිලි
- (v) ප්‍රේෂණය කිරීමට නියමිත මුදල රුපියල් 1,000,000 ඉක්මවන්නේ නම් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගෙන් ලබාගත් බදු නිෂ්කාෂණ සහතිකය.
- (vi) විගාමිකයාගේ ඇටෝර්නි බලපත්‍රයේ පිටපතක් (අදාළ අවස්ථාවලදී)
- (vii) නිසි පරිදි සම්පූර්ණ කරන ලද පෝරම 4 (මේ සම්බන්ධ සියලුම තොරතුරු දන්වමින් නිසි ලෙස සම්පූර්ණ කළයුතුය)
- (viii) ගුවන් ටිකට්ටුව (මූලික අපගමනයේ දී)

බලයලත් වෙළෙන්දා විසින් පසුකාලීන මාරු කිරීම් සලකා බැලීමේ දී පහත තොරතුරු/ලියවිලි විගාමිකයාගෙන් ලබාගත යුතුය.

- (i) සංක්‍රමණික ආවෘත ගිණුම්හිමියා පිටරට ස්ථීරව වාසය කරන බවට ප්‍රකාශ කරමින් හා සහතික කරමින් දිවුරුම් ප්‍රකාශයක්
- (ii) මුදල්වල මූලාශ්‍රය තහවුරු කිරීම සඳහා වලංගු ලියවිලි
- (iii) ප්‍රේෂණය කිරීමට නියමිත මුදල රුපියල් 1,000,000 ඉක්මවන්නේ නම් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගෙන් ලබාගත් බදු නිෂ්කාෂණ සහතිකය.
- (iv) විගාමිකයාගේ ඇටෝර්නි බලපත්‍රයේ පිටපතක් (අදාළ අවස්ථාවලදී)
- (v) නිසි පරිදි සම්පූර්ණ කරන ලද පෝරම 4 (මේ සම්බන්ධ සියලුම තොරතුරු දන්වමින් නිසි ලෙස සම්පූර්ණ කළයුතුය)

සංක්‍රමණික ආවෘත ගිණුමෙන් විගාමිකයින් වෙත මුදල් නිකුත් කිරීමට අදාළ මාසික වාර්තාව

ඇමුණුම III

එක් එක් මාසය අවසානයේ සති තුනක් ඇතුළත පහත ආකෘතියට අනුව මෙම වාර්තාව ඉදිරිපත් කළයුතුය.

සම්පූර්ණ නම	විදේශ ගමන් බලපත්‍ර අංකය	ජා.හැ. අංකය	රට	ස්ථිර දේ.විය ලබාගත් දිනය	සංක්‍රමණික ආවෘත ගිණුම් අංකය	මුදල් බැර කරන ගිණුම		මූලාශ්‍රය					වටිනාකම			
						විදේශ ගිණුම් අංකය	NRFC ගිණුම් අංකය	ප්‍රාග්ධන දීමනාව	ප්‍රාග්ධන වාර්ෂික දීමනාව	වර්තන	සේවක අර්ථසාධක අරමුදල	අග්‍රහාර	මුදල් වර්ගය	වටිනාකම	නිකුත්කළ මාධ්‍යය	

යොමුව : 06/04/16/2013

2013 ජූනි 12

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (RFC)

නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (RFC) සම්බන්ධයෙන් කලින් කලට නිකුත් කරනු ලැබූ විධානයන්ට සහ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමනත්ව මෙම විධානය නිකුත් කරනු ලැබේ.

- බලයලත් වෙළෙඳුන්ට යම් පුද්ගලයෙකු වෙනුවෙන් එකී පුද්ගලයා විසින් වෙනත් බලයලත් වෙළෙන්දෙකු වෙත පවත්වාගෙන යනු ලබන (RFC) ගිණුමකින් අරමුදල් මාරු කිරීමෙන් (මුදල් වර්ගය නොසලකා) නව RFC ගිණුම් ආරම්භ කිරීමට මෙමගින් අවසර ලබා දෙනු ලැබේ.
- නව නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් ඇරඹීමේ අරමුණින් අරමුදල් මාරු කරනු ලබන බලයලත් නියෝජිතයා විසින් මෙම අරමුදල් ප්‍රේෂණය කිරීමට උපදෙස් දුන් තැනැත්තා එකී RFC ගිණුම ආරම්භ කරන අවස්ථාවේ දී 1991.08.01 දිනැති මෙහෙයුම් උපදෙස් අංක: EC/52/91(D) අනුව හෝ විනිමය පාලකවරයා විසින් ලබාදී ඇති විශේෂ අවසරයක් මත RFC ගිණුමක් ආරම්භ කිරීමට සුදුසුකම් ලැබූ බව දන්වමින් ප්‍රේෂණය ලබන බලයලත් වෙළෙන්දා වෙත තහවුරුවක් ඉදිරිපත් කළයුතුය.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ.චන්ද්‍රවංශ
විනිමය පාලක

යොමුව : 06/04/17/2013

2013 ජූනි 12

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

බලයලත් වෙළෙඳුන් විසින් නොස්ට්‍රෝ ගිණුම් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම

බලයලත් වෙළෙඳුන් විසින් වෙනත් රටවල් සමග සිදු කරනු ලබන විදේශ විනිමය ගනුදෙනු පියවීමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කර ඇති බැංකු සහ ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටුවන ලද එවැනි බැංකුවල ශාඛාවන් සමග නොස්ට්‍රෝ ගිණුම් ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට පහත සඳහන් කොන්දේසිවලට යටත්ව අවසර ලබාදීමට තීරණය කරන ලදී.

- නොස්ට්‍රෝ ගිණුම් ඕනෑම විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් පවත්වාගෙන යා හැකිය. එසේ වුවත් අක් වෙරළ බැංකු ඒකකයෙහි ගනුදෙනු පියවීමේ අරමුණ සඳහා නොස්ට්‍රෝ ගිණුම් භාවිතා කරන අවස්ථාවක දී, එකී නොස්ට්‍රෝ ගිණුම් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් පමණක් පවත්වා ගෙන යා යුතුය.
- දේශීය බැංකු කටයුතු සහ එතෙර බැංකු කටයුතු සඳහා එකම නොස්ට්‍රෝ ගිණුමක් පවත්වාගෙන යාමට බලයලත් වෙළෙන්දා බලාපොරොත්තු වන්නේ නම්, දේශීය බැංකු කටයුතු සහ එතෙර බැංකු කටයුතු සම්බන්ධ විදේශ විනිමය ගනුදෙනු වෙත වෙනම හඳුනා ගතහැකි වන පරිදි කිසියම් ක්‍රමවේදයක් එකී බලයලත් වෙළෙන්දා විසින් ස්ථාපනය කළයුතුය.
- සෑම නොස්ට්‍රෝ ගිණුමක්ම නිශ්චිත කාල රාමුවක් තුළ සංසන්දනයට ලක් කළයුතු අතර, එම කාලය අඩුම තරමේ මාසයක් විය යුතුය.
- සියලුම නොස්ට්‍රෝ ගිණුම්වලට අදාළ තොරතුරු සම්බන්ධිත ඇමුණුම පරිදි මාසික පදනමක් මත එළඹෙන මාසයේ පහළොස්වන දිනට පෙර විනිමය පාලන දෙපාර්තමේන්තුවට යොමු කළයුතුය.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ.චන්ද්‍රවංශ
විනිමය පාලක

නොස්ට්‍රෝ ගිණුම් සම්බන්ධ මාසික වාර්තාව

බලයලත් වෙළෙන්දාගේ නම :

මාසය :

	නොස්ට්‍රෝ ගිණුම පවත්වාගෙන යනු ලබන බැංකුවෙහි නම සහ ලිපිනය	ආරම්භ කළ දිනය	මුදල් වර්ගය	මාසය ආරම්භයේ දී පැවති ශේෂය	මුළු බැර කිරීම්	මුළු හර කිරීම්	මාසය අවසානයේ දී පැවති ශේෂය
1							
2							

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරමි.

දිනය :

.....

බලයලත් නිලධාරියාගේ අත්සන

.....

බලයලත් නිලධාරියාගේ තනතුර

යොමුව : 06/04/18/2013

2013 ජූනි 12

බලයලත් වෙළෙන්දා වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

සුරැකුම්පත් ආයෝජන ගිණුම (SIA)

ආයෝජන අවශ්‍යතාවයන් සඳහා ශ්‍රී ලංකාව තුළට ආමුඛ ප්‍රේෂණ ගෙනඒමට පහසුකම් සලසාදීමේ පියවරක් වශයෙන්, SIA ගිණුම්වලට මුදල් ලබාගැනීම හා SIA ගිණුම්වලින් මුදල් නැවත ප්‍රේෂණය කිරීමට වඩා පහසු ප්‍රවේශයන් පිරිනැමීමට තීරණය කරන ලදී. ඒ අනුව, පහත සඳහන් නියමයන් හා කොන්දේසිවලට යටත්ව, SIA ගිණුම් ආරම්භ කිරීම හා පවත්වාගෙනයාමට බලයලත් වෙළෙන්දන් වෙත මෙමගින් අවසර ලබාදෙනු ලැබේ.

2. සුදුසුකම් ලත් ආයෝජකයන්

- (i) අනුමත කළ රටක අරමුදල්, අනුමත කළ ප්‍රාදේශීය අරමුදල් හෝ අන්‍යෝන්‍ය අරමුදල් ද ඇතුළත්ව විදේශීය ආයතනික ආයෝජකයන් (FII)
- (ii) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කරන ලද සංස්ථාපිත ආයතන
- (iii) ශ්‍රී ලංකාව තුළ වාසය කරන හෝ ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන විදේශීය රාජ්‍යවල පුරවැසියන්
- (iv) අන්තවාසික ශ්‍රී ලාංකිකයන්

3. SIA ගිණුමකට වන බැර කිරීම් පහත සඳහන් කරුණුවලට සීමා විය යුතුය.

- (i) අන්තර්ජාතික බැංකු පද්ධතීන් හරහා විදේශයන්ගෙන් සෘජුවම ලද ආමුඛ ප්‍රේෂණ
- (ii) එම ගිණුම් හිමියාගේම අන්තවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRFC), විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (SFIDA), නේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (RNNFC), සුරැකුම්පත් ආයෝජන ගිණුම් (SIA), අන්තවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRNFA), සහ අක්වෙරළ ඒකකයේ පවත්වාගෙන යන ගිණුම්වලින් කරන මාරුකිරීම්.
- (iii) ගිණුම් හිමියා තාවකාලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී, අදාළ පරිදි ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කොට රැගෙන ආ සංචාරක චෙක්පත්, බැංකු අණකර හෝ මුදල් නෝට්ටු ආකාරයෙන් බලයලත් වෙළෙන්දා වෙත ඉදිරිපත් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ; එසේ වුවද එම සංචාරක චෙක්පත් ශ්‍රී ලංකාවෙන් පිටතදී නිකුත් කළ සංචාරක චෙක්පත් විය යුතු අතර, බැංකු අණකර ශ්‍රී ලංකාවෙන් පිටත බැංකුවක් විසින් නිකුත්කොට ගිණුම් හිමියාගේ නමින් පිටසන් කර තිබිය යුතුය.
- (iv) සුදුසුකම්ලත් ආයෝජකයෙකු සඳහා ආමුඛ ප්‍රේෂණයක් ලද වෙනත් බලයලත් වෙළෙන්දෙකු විසින් SIA ගිණුමකට බැර කිරීමක් ලෙස අරමුදල් මාරු කිරීමක් දී, අරමුදල් මාරු කරන බලයලත් වෙළෙන්දා විසින්, ඡේද අංක 3(i) හි සඳහන් ආකාරයට ආමුඛ ප්‍රේෂණය ලද බව සඳහන් කරමින් ලිඛිත තහවුරු කිරීමක් නිකුත් කළ යුතු අතර, එලෙස මාරු කළ අරමුදල් ලබාගන්නා බලයලත් වෙළෙන්දා විසින් ඉහත කී තහවුරු කිරීම SIA ගිණුමට මුදල් බැර කිරීමට පෙර ලබාගත යුතුය.
- (v) 5 වන ඡේදයේ සඳහන් වන බැර කිරීම්
- (vi) 5 වන ඡේදයේ සඳහන් කළ ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් ලබාගන්නා කොමිස් හා තැරැව් ගාස්තු
- (vii) ගිණුමේ බැරට ඇති අරමුදල් සඳහා උපයන පොළිය

4. SIA ගිණුමකට වන හර කිරීම් පහත සඳහන් කරුණුවලට සීමා විය යුතුය.

- (i) 3 වන ඡේදයේ සඳහන් කළ බැර කිරීම් ලෙස ලද අරමුදල්වලින් කරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේෂණ
- (ii) බැංකු ගාස්තු, රජයේ බදු, මුද්දර ගාස්තු සහ තැරැව්කරුවන්ට, ප්‍රාථමික වෙළෙන්දන්ට, ප්‍රධාන කළමනාකරුවන්ට සහ ඒකක භාරයන්හි කළමනාකරණ ආයතනවලට කරන ගෙවීම් ද ඇතුළත්ව 5 වන ඡේදයේ සඳහන් ගනුදෙනු හා සම්බන්ධ සියලුම අනුයාත (ancillary) ගෙවීම්

- (iii) එම ගිණුම් ගිණිකාගේම NRFC, SFIDA, RNNFC, SIA, NRRNFA හා අක්වෙරළ බැංකු ඒකකයේ පවත්වාගෙන යන ගිණුම්වලට අරමුදල් මාරු කිරීම
- (iv) 5 වෙනි ඡේදයේ සඳහන් කර ඇති හර කිරීම්
- (v) ශ්‍රී ලංකා රුපියල්වලින් වන දේශීය වියදම්

5. ආයෝජන ගනුදෙනු

	ආයෝජන වර්ගය	ගනුදෙනු	
		බැර කිරීම්	හර කිරීම්
i.	කොටස් (ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොවන)	ලාභාංශ සහ විකිණීමෙන්, ඇවර කිරීමෙන්, ප්‍රාග්ධන නිදහස් කිරීම්වලින් හෝ කොටස් නැවත ලබාගැනීමෙන් ලැබෙන මුදල්	කොටස් සඳහා වන ගෙවීම්
ii.	භාණ්ඩාගාර බැඳුම්කර	විකිණීමෙන් හෝ කල්පිරීමෙන් ලැබෙන මුදල්, පොලිය	භාණ්ඩාගාර බැඳුම්කර අත්පත් කර ගැනීම සඳහා කරන ගෙවීම්
iii.	භාණ්ඩාගාර බිල්පත්	විකිණීමෙන් හෝ කල්පිරීමෙන් ලැබෙන මුදල්	භාණ්ඩාගාර බිල්පත් අත්පත් කර ගැනීම සඳහා කරන ගෙවීම්
iv.	ඒකක භාරයන්හි ඒකක	විකිණීමෙන් හෝ ඒකක නිදහස් කිරීමෙන් ලැබෙන මුදල්, ලාභාංශ ආදායම	ඒකක අත්පත් කර ගැනීම සඳහා කරන ගෙවීම්
v.	ණයකර	විකිණීමෙන් හෝ කල්පිරීමෙන් ලැබෙන මුදල්, පොලිය	ණයකර අත්පත් කර ගැනීම සඳහා කරන ගෙවීම්
vi.	SFIDA	තැන්පතු කල් පිරීමෙන් ලැබෙන මුදල්	තැන්පතු සඳහා
vii.	විදේශීය සමාගමක් (OC) ලෙස ව්‍යාපාරික ස්ථාන පිහිටුවීම	ලාභය, අතිරික්ත මුදල්, අධිකාරි/පුරස්කාරක ගෙවීම්	විදේශීය සමාගමෙහි කරන ලද ආයෝජන හෝ විදේශීය සමාගම පවත්වාගෙන යාම සඳහා කරන ගෙවීම් (අදාළ පරිදි)
viii.	නිශ්චල දේපළ	කුලී ආදායම, විකිණීමෙන් ලැබෙන මුදල්	නිශ්චල දේපළ අත්පත් කර ගැනීම සහ සංවර්ධනය කිරීම සඳහා කරන ගෙවීම්
ix.	විදේශීය වාණිජ ණය ගැනීමේ යෝජනා ක්‍රමය (ECBS) යටතේ නේවාසිකයන්ට ණයදීම් හෝ ණය ලබාගන්නා විනිමය පාලක ක්‍රමා විසින් ලබාදුන් විශේෂ අවසරයක් යටතේ ණයදීම්	මුල් මුදල අය කර ගැනීම, පොලිය, ණය හා සම්බන්ධ ගාස්තු හා අනෙකුත් ගෙවීම්, සුරැකුම්පත විකිණීමෙන් ලැබෙන මුදල්, ණය ගෙවීම පැහැර හැරීමක් හා සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත් අවස්ථාවක අධිකරණය මගින් ප්‍රදානය කළ කිසියම් වන්දි මුදලක්	ණය මුදල නිකුත් කිරීම, ණය හා සම්බන්ධ ගෙවීම්

6. විදේශීය ආයතනික ආයෝජකයන් (FII) විසින් කරන ආයෝජනයන්

6.1 ඉහත දී ප්‍රදානය කළ අවසරයන්ට අමතරව, පහත සඳහන් කොන්දේසිවලට යටත්ව, විදේශීය ආයතනික ආයෝජකයන් විසින් සිදු කළ ආයෝජනයන් හා සම්බන්ධ ගනුදෙනුවලට පහසුකම් සැලසීමට බලයලත් වෙළෙඳුන්ට මෙමගින් අවසරය ප්‍රදානය කරනු ලැබේ.

- (අ) මෙම ඡේදය යටතේ අවසර ලත් ආයෝජනයන් විය යුත්තේ ලැයිස්තුගත කොටස්, ලැයිස්තුගත ණයකර, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ඒකක භාරවල ඒකක සහ SFIDA වේ.
- (ආ) අනේවාසික අතරමැදියෙකු විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන ගිණුමක් හරහා විදේශීය ආයතනික ආයෝජකයෙකුගේ (SIA) ගිණුමකට මුදල් බැර කිරීම් සිදු කිරීමට පහත ආකාරයට අවසරය ඇත.
 - (i) අනේවාසික අතරමැදියා, ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථාපනය කරන ලද බැංකුවක් වන අවස්ථාවක දී හෝ ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටුවන ලද එවැනි බැංකුවක ශාඛාවක් වන අවස්ථාවක දී, ඉහත සඳහන් කළ ගිණුම, වොස්ට්‍රෝ ගිණුමක් (VOTRO) හෝ SIA ගිණුමක් විය යුතුය.
 - (ii) වෙනත් කිසියම් අනේවාසික අතරමැදියෙකු වන අවස්ථාවක දී ඉහත සඳහන් කළ ගිණුම SIA ගිණුමක් විය යුතුය.
- (ඇ) 6.1 (ආ) කොන්දේසිය යටතේ ලද මුදල්වලින් සිදු කරන ලද ආයෝජන විකිණීමෙන් හෝ කල් පිරීමෙන් ලද මුදල් සහ ප්‍රතිලාභ එහි සඳහන් කළ ක්‍රියාවලිය මගින්ම නැවත රැගෙන යා හැකිය.
- (ඈ) අනේවාසික අතරමැදියාගේ වොස්ට්‍රෝ ගිණුම හෝ SIA ගිණුමට මුදල් ලබාදීම සඳහා බැංකුවක් විසින් අනේවාසික අතරමැදියෙකුට කිසියම් වූ ආකාරයකට ණයට දීමක් නොකළ යුතුය.
- (ඉ) ඉහත සඳහන් කළ ආයෝජනයන් හා සම්බන්ධ සියලුම ගනුදෙනු වොස්ට්‍රෝ ගිණුමක් හරහා සිදු වූයේ නම් ඇමුණුම් 1 ට අනුව මාසිකව වාර්තා කළයුතු වන අතර, SIA ගිණුමක් හරහා සිදුවූයේ නම් 11 වන ඡේදයේ සඳහන් ආකාරයට වාර්තා කළයුතුය.
- (ඊ) 6 වෙනි ඡේදය යටතේ සිදු කළ ගනුදෙනු සඳහා 3(iv) සහ 7(v) ඡේදවල සඳහන් වගන්ති අදාළ වේ.

6.2 ඉහත 6.1 ඡේදය යටතේ දක්වා ඇති අවසරලත් ගනුදෙනු හා සම්බන්ධව පැන නැගිය හැකි ගනුදෙනු පියවීම් සහ අනෙක් පාර්ශ්වයෙන් වන අවදානම් අවම කර ගැනීමට බලයලත් වෙළෙඳුන් විසින් සුදුසු ක්‍රියාමාර්ගයන් ගතයුතුය.

7. වෙනත් නීති හා කොන්දේසි
 - (i) 3 වෙනි ඡේදයේ උපඡේද (i), (ii), (iii) හා (iv) හි සඳහන් කරන ලද අනුමත බැර කිරීමවලින් SIA ගිණුමක් විවෘත කළ හැක.
 - (ii) SIA ගිණුමක් ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ වෙනත් ඕනෑම අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් පවත්වාගෙන යා හැක.
 - (iii) සුදුසුකම්ලත් ආයෝජකයන් විසින් SIA හවුලේ පවත්වාගෙන යා හැක.
 - (iv) SIA ගිණුමකට අයිරා පහසුකම් ලබා නොදිය යුතු අතර SIA ගිණුම් හිමියෙකුට ණය පහසුකම් දීම නොකළ යුතුය. තවද, SIA ගිණුමකට වෙස් පොතක් නිකුත් නොකළ යුතුය.
 - (v) 4(i) ඡේදය මගින් අවසර දුන් මුදල් ප්‍රතිමුඛ ප්‍රේෂණය කිරීම, SIA ගිණුම පවත්වාගෙන යන බලයලත් වෙළෙන්දා හැරුණුකොට වෙනත් බලයලත් වෙළෙන්දෙකු හරහා සිදු කළ හැකි වන අතර, කෙසේ නමුත් ගිණුම් හිමියාගේ SIA ගිණුමෙන් මුදල් හර වූ බවට SIA ගිණුම පවත්වාගෙන යන බලයලත් වෙළෙන්දාගෙන් තහවුරු කිරීමක් ලබාගත යුතුය.
 - (vi) ප්‍රාථමික මෙන්ම ද්විතීය වෙළෙඳපොළවල් හරහා භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමට සුදුසුකම් ලත් ආයෝජකයන්ට අවසර ප්‍රදානය කෙරෙන අතර එවැනි සියලුම ආයෝජනවල එකතුව කිසියම් අවස්ථාවක පවතින භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත්වල මුළු වටිනාකමින් සුදුසුකම්ලත් ආයෝජකයන්ට අත්පත් කර ගැනීමට අනුමත ප්‍රතිශතය නොඉක්ම විය යුතුය.
 - (vii) 5 වෙනි ඡේදයේ ලැයිස්තුගත කරන ලද බැර කිරීම් සිදු කළයුත්තේ, ප්‍රථම ආයෝජනය සඳහා වන ගෙවීම් එම SIA ගිණුම තුළින්ම හර කළේ නම් පමණි. ප්‍රථම ආයෝජනයට අදාළ සාක්ෂි සම්බන්ධයෙන් බලයලත් වෙළෙන්දා විසින් වාර්තාවක් නබා ගතයුතුය. ප්‍රසාද කොටස් නිකුත්වන දී ලද කොටස් විකුණු අවස්ථාවක දී, එවැනි කොටස් විකිණීමෙන් ලද මුදල් SIA ගිණුමකට බැර කිරීමට අවසරය ඇත්තේ එම SIA ගිණුමේ ඇති මුදල්වලින් ආරම්භක කොටස් සඳහා වන ගෙවීම් සිදුකළ අවස්ථාවක දී පමණි.
8. SIA ගිණුමක් වසා දැමීම
 - (i) SIA ගිණුම හරහා සිදු කළ සියලුම ආයෝජනයන් නිම කර ඇත්නම් පමණක් එකී SIA ගිණුම වැසීමට මෙමගින් අවසරය ප්‍රදානය කරනු ලැබේ.
 - (ii) කෙසේ නමුත්, SIA ගිණුම් හිමියෙකු විසින් එම SIA ගිණුම හරහා සිදු කළ ආයෝජනයන් හමාර කිරීමට ප්‍රථම නව SIA ගිණුමක් විවෘත කිරීමට හෝ වෙනත් බලයලත් වෙළෙන්දෙකු සමග ඇති SIA ගිණුමකට මුදල් මාරු කිරීමේ අරමුණ සඳහා එම SIA ගිණුම වැසීමට ඉල්ලීමක් කරන අවස්ථාවක දී, මුල් SIA ගිණුම පවත්වාගෙන ගිය බලයලත් වෙළෙන්දා විසින්, SIA ගිණුම පවත්වාගෙන යාමට අදහස් කරන බලයලත් වෙළෙන්දා වෙත ගනුදෙනුකරුගේ ඉල්ලීම පරිදි වසා දැමීමට ඇති SIA ගිණුමේ ඇති මුදල්වලින් සිදු කරන ලද පවතින ආයෝජන පිළිබඳව තහවුරු කිරීමක් ඉදිරිපත් කළයුතුය.
9. SIA ගිණුමක බැරට පවතින මුදල් සඳහා පොලී ගෙවීම් සිදු කළ හැකිය.
10. ශ්‍රී ලංකාවේ සමාගම්වල කොටස්වල ප්‍රාථමික නිකුත්වන අදාළ ග්‍රාහක මුදල් හා සම්බන්ධව බලයලත් වෙළෙන්දා හට SIA ගිණුම් හිමියා වෙනුවෙන් SIA ගිණුමක බැරට පවතින මුදල්වලට එරෙහිව හෝ ඉහතකී ආයෝජකයා විසින් අක්වෙරළ බැංකු ඒකකයේ පවත්වාගෙන යන ගිණුමකට එරෙහිව බැංකු ඇපකරයක් නිකුත් කළහැකිය.
11. බලයලත් වෙළෙන්දන් විසින් මාසික පදනම මත, එළඹෙන මාසයේ 15 වෙනි දිනට ප්‍රථම ඇමුණුම් II හි සඳහන් ආකාරයට SIA ගිණුම්වල විස්තර මෙම දෙපාර්තමේන්තුවට ලැබීමට සැලැස්විය යුතුය.
12. 2013 ජනවාරි 01 දිනැති සම්බන්ධ අංක 06/04/01/2013 දරන විධානය මෙමගින් අවලංගු කරනු ලැබේ.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ. චන්ද්‍රවංශ
විනිමය පාලක

ඇමුණුම 1

බලයලත් වෙළෙන්දාගේ නම :

මාසය :

6 වෙනි ඡේදය හා සම්බන්ධ VOSTRO වාර්තා කිරීම

VOSTRO හිමියාගේ නම	ගිණුම් අංකය	ආමුඛ ප්‍රේෂණ				ප්‍රතිමුඛ ප්‍රේෂණ			
		දිනය	මුදල	මූලාශ්‍රය	අවශ්‍යතාවය	දිනය	මුදල	ප්‍රතිලාභියා	අවශ්‍යතාවය

ඉහත සඳහන් කළ විස්තර සත්‍ය හා නිවැරදි බවට මම මෙයින් සහතික කරමි.

දිනය :

.....
බලයලත් නිලධාරියාගේ නම, අත්සන සහ මුද්‍රාව

ඇමුණුම II

බලයලත් වෙළෙන්දාගේ නම :

..... වන මාසය සඳහා මාසික ප්‍රකාශනය :

SIA ගිණුම් ගිණිසාගේ නම	ගිණුම් අංකය	මුදල් වර්ගය	බැර කිරීම්		හර කිරීම්	
			ආමුඛ ප්‍රේෂණ	වෙනත් ගිණුම්වලින් ලැබෙන මාරු කිරීම්	ප්‍රතිමුඛ ප්‍රේෂණ	වෙනත් ගිණුම්වලට කරන මාරු කිරීම්

ඉහත සඳහන් කළ විස්තර සත්‍ය හා නිවැරදි බවට මම මෙයින් සහතික කරමි.

දිනය :

.....
බලයලත් නිලධාරියාගේ නම, අත්සන සහ මුද්‍රාව

යොමුව : 06/04/19/2013

2013 ජුනි 12

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ට විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත් කිරීම

එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ගමන් දීමනාවෙහි කොටසක් ලෙස ඇමෙරිකානු ඩොලර් පන්දහසක් (USD 5,000) හෝ ඊට සමාන වටිනාකමක් සහිතව වෙනත් ඕනෑම පරිවර්තය විදේශ ව්‍යවහාර මුදලකින් නෝට්ටු නිකුත් කිරීමට බලයලත් වෙළෙඳුන්හට මෙමගින් අවසර ලබාදෙනු ලැබේ.

විදේශ මුදල් නිකුත් කිරීම, අදාළ ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලීම්වල සඳහා විය හැකි නිසි තක්සේරුවක් කිරීම මගින් සෑහීමකට පත්වීමෙන් පසුව කළයුතු බවට බලයලත් වෙළෙඳුන්හට මෙයින් උපදෙස් දෙනු ලැබේ.

ඉහත විෂය සම්බන්ධයෙන් 2010.06.02 දිනැති අංක 06/04/06/2010 දරන විධානය මෙයින් අවලංගු කෙරේ.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ. වන්දුවංශ
විනිමය පාලක

යොමුව : 06/04/20/2013

2013 ජුනි 12

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

අන්තර්ජාතිකයන් සතුව පවතින නිශ්චල දේපළ විකුණා ලද මුදල් නැවත සිය රටට යැවීම

ශ්‍රී ලංකාවේ ඇති නිශ්චල දේපළක් එම දේපළෙහි ශ්‍රී ලංකාවෙන් පිටත වාසික අයිතිකරු හෝ අයිතිකරුගේ උරුමකරු (මින් මතු පිළිවෙළින් අයිතිකරු සහ උරුමකරු ලෙස හඳුන්වනු ලබන) විසින් විකුණන අවස්ථාවේ දී එම විකුණුම් වටිනාකම ශ්‍රී ලංකාවෙන් පිටත වාසික තැනැත්තෙකුට ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ වාසික තැනැත්තන්ට පොදු අවසරයක් 2013.06.12 දින අංක 1814/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ දැන්වීමෙන් ප්‍රදානය කර ඇත.

- උක්ත අවසරය අනුව, ඉහතින් සඳහන් කරන ලද ගැසට් නිවේදනය ප්‍රකාරව ප්‍රාග්ධන ලාභද ඇතුළුව (අදාළ නම් පමණක්) ශ්‍රී ලංකා රුපියල්වලින් ලද විකුණුම් ආදායම්,
 - (අ) නිශ්චල දේපළේ පළමු අත්පත් කර ගැනීම සිදුවී ඇත්තේ සුරැකුම්පත් ආයෝජන ගිණුමේ අරමුදල් භාවිතා කිරීමෙන් නම්, අයිතිකරුගේ හෝ උරුමකරුගේ සුරැකුම්පත් ආයෝජන ගිණුමට ; හෝ
 - (ආ) එම දේපළ පළමු අත්පත් කර ගැනීම සහ/හෝ සංවර්ධනය සඳහා ලද ආමුඛ ප්‍රේෂණවලට අදාළ සාක්ෂි නිශ්චය කර ගැනීමෙන් අනතුරුව අයිතිකරු හෝ උරුමකරු විසින් ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වාගෙන යනු ලබන ගිණුමකට, බැර කිරීම සඳහා බලයලත් වෙළෙඳුන්හට මෙමගින් අවසර දෙනු ලැබේ.
- ඉහත 2 ඡේදයේ අරමුණු සඳහා ආමුඛ ප්‍රේෂණ නිශ්චය කර ගැනීම පිණිස, අයිතිකරු හට නිශ්චල දේපළ අත්පත් කර ගැනීම වෙනුවෙන් පහසුකම් සලසා ඇති තෙවන පාර්ශ්වයක් විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන ගිණුමකට අයිතිකරු විසින් එවන ලද ආමුඛ ප්‍රේෂණ ද බලයලත් වෙළෙන්දෙකු විසින් සැලකිල්ලට ගත හැක.
- 2003 දෙසැම්බර් 9 දිනැති සම්බන්ධ අංක 06/04/11/2003 දරණ මෙහෙයුම් උපදෙස් මෙමගින් අවලංගු කරනු ලැබේ.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ. වන්දුවංශ
විනිමය පාලක

යොමුව : 06/04/21/2013

2013 ජූනි 12

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් (FEEA) හිමිකරුවන් සඳහා වූ ණය පහසුකම්

විදේශ විනිමය උපයන්තන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා තවදුරටත් පහසුකම් සැලසීම පිණිස, විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් සඳහා පහත නියමයන් හා කොන්දේසිවලට යටත්ව දේශීය බැංකු ඒකකවලින් විදේශ ව්‍යවහාර මුදලින් ණය පහසුකම් ලබාදීම පිණිස බලයලත් වෙළෙඳුන්හට මෙමගින් අවසර ලබාදේ.

- i. ණය මුදල ප්‍රදානය කළයුතු වන්නේ විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම හිමි ගිණුම් හිමියාගේ (මින් මතු “ණය ගැනුම්කරුවා” ලෙස හඳුන්වනු ලබන) ව්‍යාපාරයේ ස්ථාවර හෝ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණ සඳහා විය යුතුය.
- ii. ආපසු ගෙවීමේ කාලය සහ පොලී අනුපාතිකය, ණය ගැනුම්කරුවා සහ බලයලත් වෙළෙඳුන් (මින් මතු “ණය දෙන්නා” ලෙස හඳුන්වනු ලබන) අතර ඇති කර ගත් එකඟතාවය අනුව විය හැක.
- iii. මෙම අවසරය යටතේ ණය පහසුකම් ප්‍රදානය කළහැකි වන්නේ, ණය මුදල සම්පූර්ණයෙන්ම හා නිසි වේලාවට ආපසු ගෙවීම පිණිස සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතරතුර දී විදේශ විනිමයවලින් ක්‍රමික මුදල් ප්‍රවාහයන් ලැබෙන බවට ණය දෙන්නාට තෘප්තිමත් විය හැකි මට්ටමකට සනාථ කර ඇති විදේශ විනිමය උපයන්තන් සඳහා පමණි.
- iv. ණය දෙන්නා විසින් විවක්ෂණශීලීව විදේශ විනිමයෙන් වන අනාගත මුදල් ප්‍රවාහයන් තක්සේරු කිරීම සහ ණය ගැනුම්කරුවාගේ විශ්වාසවන්තතාවය නිශ්චය කිරීම සිදු කළයුතු අතර ඒ පිළිබඳ වාර්තා පවත්වා ගත යුතුය.
- v. ණය ගැනුම්කරුවාගේ නමින් ණය දෙන්නා සමග පවත්වාගෙන යනු ලබන විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුමක බැරට ණය මුදල නිදහස් කළහැක.
- vi. මෙම විධානය යටතේ ප්‍රදානයකරන්නා වූ ණය පහසුකම්වලට සුරැකුම් වශයෙන් ණය ගැනුම්කරුවාගේ විදේශ ව්‍යවහාර මුදලින් පවත්වාගෙන යනු ලබන තැන්පතු හෝ ස්පාභ්‍ය වත්කම් ණය දෙන්නා විසින් ලබාගත යුතුය.
- vii. ගෙවීම් පැහැර හැර ඇති අවස්ථාවක දී ණය දෙන්නා විසින් පහත පිළිවෙලට ණය මුදලේ හිඟව තිබෙන ප්‍රමාණය පියවා ගත යුතුය.
 - (අ) අදාළ ණය මුදල සඳහා සුරැකුමක් වශයෙන් ලබාගත් විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් අයකර ගැනීම
 - (ආ) සුරැකුම විකුණා ලද විදේශ ව්‍යවහාර මුදල්
 - (ඇ) සුරැකුම විදේශ ව්‍යවහාර මුදලින් විකුණා මුදල් ලබා ගැනීමේ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ අවස්ථාවක දී,
 - (i) විදේශ විනිමයෙන් ආදායම් ඉපැයූ ව්‍යාපාරය ණය ගැනුම්කරුවා විසින් සම්පූර්ණයෙන්ම වසා දමා ඇත්නම් ; සහ
 - (ii) අවසාන වාර්තය ගෙවූ දිනයේ සිට මාස 12 ක කාලයක් ඉක්ම ගොස් ඇත්නම්,
 අවසාන විකල්පය වශයෙන් ඇප සුරැකුම් ශ්‍රී ලංකා රුපියල්වලින් විකුණා ලත් මුදල්වලින් ණය පහසුකමේ හිඟව තිබෙන ප්‍රමාණය පියවා ගත යුතුය.
- viii. ණය දෙන්නා විසින් මෙම විධානය යටතේ ප්‍රදානය කළ ණය පහසුකම් පිළිබඳ කාර්තුමය වාර්තා සැම කාර්තුවක් අවසානයේම එළඹෙන පළමු මාසයේ 15 වන දිනට ප්‍රථම ඇමුණුම් I හි දක්වා ඇති පරිදි ඉදිරිපත් කළයුතුය.
- ix. පහත විධානයන් හා මෙහෙයුම් උපදෙස් මෙමගින් අවලංගු කෙරේ. එසේ වුවද, ඒ යටතේ දැනටමත් ප්‍රදානය කර ඇති ණය පහසුකම් පියවා ගැනීම vii හා viii හි දක්වා ඇති ක්‍රියාපටිපාටීන් ප්‍රකාරව අදාළ පරිදි සිදු කළයුතුය.
 - (i) 1994.04.22 දිනැති සම්බන්ධ අංක : EC/10/94 (C&F)
 - (ii) 1994.11.04 දිනැති සම්බන්ධ අංක : EC/17/94 (C&F)
 - (iii) 1994.11.30 දිනැති සම්බන්ධ අංක : EC/20/94 (C&F)
 - (iv) 1997.01.03 දිනැති සම්බන්ධ අංක : ECD/02/97 (C&F)
 - (v) 1997.01.03 දිනැති සම්බන්ධ අංක : ECD/03/97 (C&F)
 - (vi) 2000.04.07 දිනැති සම්බන්ධ අංක : EC/05/2000 D
 - (vii) 2003.01.21 දිනැති සම්බන්ධ අංක : 06/02/03/2003
 - (viii) 2011.01.06 දිනැති සම්බන්ධ අංක : 06/04/01/2011

මෙයට - විශ්වාසී,
පී.එච්.ඩී. චන්ද්‍රවංශ
විනිමය පාලක

ඇමුණුම I

විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් හිමිකරුවන් සඳහා වූ ණය පහසුකම්

බලයලත් වෙළෙන්ඳාගේ නම :

වාර්තා කිරීමේ කාලසීමාව :

		අවස්ථා සංඛ්‍යාව	වටිනාකම (ඇ.ඩො.වලින්)
1	අදාළ කාලසීමාව තුළ ප්‍රදානය කළ ණය පහසුකම්		
2	කාර්තුව අවසානයේ දී ප්‍රදානය කර ඇති මුළු ණය පහසුකම්		
3	ගෙවීම් පැහැර හැර ඇති ණය පහසුකම්		
4	ගෙවීම් පැහැර හරිනු ලැබ ඇ.එ.ජ.ඩොලර්වලින් පියවා ගත් ණය පහසුකම්		
	(අ) විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු		
	(ආ) විදේශ ව්‍යවහාර මුදලින් විකුණන ලද සුරැකුම්		
	(ඇ) ශ්‍රී ලංකා රුපියල්වලින් විකුණන ලද සුරැකුම්		

ඉහත තොරතුරු සත්‍ය හා නිවැරදි බවට මම මෙමගින් සහතික කරමි.

දිනය :

.....
 බලයලත් නිලධාරියාගේ අත්සන

 බලයලත් නිලධාරියාගේ තනතුර

යොමුව : 06/04/22/2013

2013 ජූනි 12

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRFC)

අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRFC) සම්බන්ධයෙන් කලින් කලට නිකුත් කරනු ලැබූ විධානයන්ට සහ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමනත්ව මෙම විධානය නිකුත් කරනු ලැබේ.

2. අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සඳහා කළහැකි බැර කිරීම්
 - 2.1 2013 ජූනි 12 දිනැති සම්බන්ධ අංක 06/04/15/2013 දරන විධානයන්හි නියෝගයන්ට යටත්ව සංක්‍රමණික ආවාත ගිණුම්වලින් අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට අරමුදල් මාරු කිරීම සඳහා බලයලත් වෙළෙඳුන්ට මෙමගින් අවසර ලබාදෙනු ලැබේ.
3. නව අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් ආරම්භ කිරීම
 - 3.1 තවද, බලයලත් වෙළෙඳුන්ට යම් පුද්ගලයෙකු වෙනුවෙන් එකී පුද්ගලයා විසින් වෙනත් බලයලත් වෙළෙන්ඳෙකු වෙත පවත්වා ගෙන යනු ලබන NRFC ගිණුමකින් අරමුදල් මාරු කිරීමෙන් (එහි මුදල් වර්ගය නොසලකා) නව NRFC ගිණුම් ආරම්භ කිරීමට මෙමගින් අවසර ලබාදෙනු ලැබේ.
 - 3.2 නව අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් ඇරඹීමේ අරමුණින් අරමුදල් මාරු කරනු ලබන බලයලත් නියෝජිතයා විසින් මෙම අරමුදල් ප්‍රේෂණයකිරීමට උපදෙස් දුන් තැනැත්තා එකී ගිණුම ආරම්භ කරන අවස්ථාවේ දී, 1988.05.05 දිනැති මෙහෙයුම් උපදෙස් අංක:EC/08/88(D) අනුව හෝ විනිමය පාලකවරයා විසින් ලබාදී ඇති විශේෂ අවසරයක් මත NRFC ගිණුමක් ආරම්භ කිරීමට සුදුසුකම් ලැබූ බව දන්වමින් ප්‍රේෂණය ලබන බලයලත් වෙළෙන්ඳා වෙත තහවුරුවක් ඉදිරිපත් කළයුතුය.

මෙයට - විශ්වාසී
 පී.එච්.ඕ. චන්ද්‍රවංශ,
 විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1814/39 - 2013 ජූනි මස 12 වැනි බදාදා

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම (ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්තීන්ගේ 423 වැනි අධිකාරය)

අන්තර්ජාතිකයන් සතුව පවතින නිශ්චල දේපළ අත්පත් කර ගැනීම සඳහා ගෙවීම් සිදු කිරීමට නේවාසිකයන්ට අවසර ලබාදීම.

1. ශ්‍රී ලංකාවෙන් පිටත වාසික තැනැත්තෙකු විසින් නිශ්චල දේපළ අත්පත් කර ගැනීම, හිමිකම සහ භුක්ති විඳීම සම්බන්ධයෙන් කලින් කලට බලපවත්වන නීතිවලට යටත්ව, ශ්‍රී ලංකාවෙහි ඇති නිශ්චල දේපළක් එම දේපලෙහි ශ්‍රී ලංකාවෙන් පිටත වාසික අයිතිකරු හෝ

අයිතිකරුගේ උරුමකරු විසින් විකුණන අවස්ථාවේ දී එම විකුණුම් වටිනාකම ශ්‍රී ලංකාවෙන් පිටත වාසික තැනැත්තෙකුට ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ වාසික තැනැත්තෙකුට 7 වන වගන්තියේ (අ) උපවගන්තිය යටතේ මෙයින් අවසර ලබා දෙනු ලැබේ.

- 2. මෙම විධානයේ අරමුණ සඳහා,
 - (අ) “නිශ්චල දේපළ” යන්නෙහි අදහස ඉඩම් සහ ගොඩනැගිලි වේ;
 - (ආ) “ශ්‍රී ලංකාවේ වාසික තැනැත්තෙකු” සහ “ශ්‍රී ලංකාවෙන් පිටත වාසික තැනැත්තෙකු” යන්නෙහි අදහස විනිමය පාලන පනතේ 37 වගන්තියේ 1 වැනි උපවගන්තිය යටතේ මුදල් ඇමතිතුමා විසින් නිකුත් කරන ලද 1972.04.21 වැනි දින අංක 15007 දරන රජයේ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද විධානය පරිදි වේ.
- 3. 2003.10.28 දින අංක 1312/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද දැන්වීම මෙයින් පරිච්ඡින්න කරනු ලැබේ.

2013 ක් වූ ජුනි මස 12 වැනි දින,
කොළඹ දී ය.

පී.එච්.ඕ. වන්දුවංශ
විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1814/40 - 2013 ජුනි මස 12 වැනි බදාදා
(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම (ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්තීන්ගේ 423 වැනි අධිකාරය)

ශ්‍රී ලංකාවෙන් පිටත බැංකුවල ගිණුම් විවෘත කිරීම සහ පවත්වා ගැනීමට අවසරය

2010 මාර්තු 11 දිනැති අංක 1644/26 දරන රජයේ (අති විශේෂ) ගැසට් නිවේදනයේ විනිමය පාලන පනත යටතේ පළ කරන ලද දැන්වීමෙහි පළමුවන ඡේදය, පහත උපඡේද (vi) සහ (vii) ඇතුළත් කිරීමෙන් සංශෝධනය වේ.

- “(vi) වෙනත් රටක වලංගු නිත්‍ය නේවාසික බලපත්‍රයක් ලබාගත් පුද්ගලයකු
- (vii) ද්විත්ව පුරවැසියකු”

2013 ජුනි මස 12 වැනි දින,
කොළඹ දී ය.

පී.එච්.ඕ. වන්දුවංශ
විනිමය පාලක

යොමුව : 06/04/23/2013

2013 ජූලි 15

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

බලයලත් වෙළෙඳුන් විසින් නොස්ට්‍රෝ (NOSTRO) ගිණුම් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම

ඉහත විෂය සම්බන්ධයෙන් 2013 ජුනි 12 දිනැති සම්බන්ධ අංක 06/04/17/2013 දරන විධානයට අමතරවයි.

ඉහත කී විධානයෙහි කොන්දේසි අංක 04 හි සඳහන් පරිදි නොස්ට්‍රෝ ගිණුම් සම්බන්ධ තොරතුරු එවීම තවදුරටත් අවශ්‍ය නොවන බව බලයලත් වෙළෙඳුන් හට මෙමගින් දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ. වන්දුවංශ
විනිමය පාලක

යොමුව : 06/04/24/2013

2013 අගෝස්තු 26

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

හිතවත් මහත්වරුනි,

බලයලත් වෙළෙඳුන් ලෙස පත්කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ද්විතියික වෙළෙඳපොළෙහි

ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීම

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, ද්විතියික වෙළෙඳපොළෙන් මිල දී ගැනීම සඳහා අවසරය අපේක්ෂාවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් යොමු කරන ලද ඉල්ලීම් ගණනාවක් අප වෙත ලැබී ඇත.

එවැනි ඉල්ලීම් පෙරදැරිව, 2010, 2011 සහ 2012 යන වසර තුළ දී ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකාවෙන් පිටත නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, ද්විතියික වෙළෙඳපොළ තුළින් අත්පත් කර ගැනීම, රඳවා ගැනීම සහ පැවරීම සඳහා බලයලත් වෙළෙඳුන් ලෙස පත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවලට මෙමගින් අවසරය ප්‍රදානය කරනු ලැබේ.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ. චන්ද්‍රවංශ
විනිමය පාලක

යොමුව : 06/04/25/01/2013

2013 ඔක්තෝබර් 21

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්,

විදේශ නැව් සේවයක හෝ ගුවන් සේවයක නියෝජිතයෙකු විසින් පවත්වාගෙන යන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම, විදේශ නැව් සේවයක හෝ ගුවන් සේවයක නියෝජිතයෙකු සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (FCAASA) ලෙස නැවත නම් කිරීම.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නැව් සමාගම් හා ගුවන් සමාගම්වල නියෝජිතයන්ගේ ගනුදෙනු අනුකූලනය කිරීමේ ක්‍රියාමාර්ගයන් ලෙස, විනිමය පාලන පනතේ 3 වන වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව, මෙම විධානය නිකුත් කරන ලදී. පහත සඳහන් කොන්දේසි සහ නියමයන් යටතේ බලයලත් වෙළෙඳුන් විසින් (FCAASA) ගිණුම් විවෘත කිරීම හා පවත්වාගෙන යාම සිදු කළයුතුයි.

2. FCAASA විවෘත කිරීම

2.1 යෝග්‍යතාවය

විදේශ නැව් සමාගමක් හෝ විදේශ ගුවන් සමාගමක් (මින්පසුව “විදේශ ප්‍රධානියා” ලෙස හඳුන්වනු ලබන) ශ්‍රී ලංකාවේ දී නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකාවේ නේවාසික පහත සඳහන් පුද්ගලයන් (මින් පසුව “නියෝජිතයන්” ලෙස හඳුන්වනු ලබන);

- i. වෙළෙඳ නැව් අධ්‍යක්ෂ ජනරාල් (DGMS) විසින් නිකුත් කරන ලද “නැව් නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීම සඳහා බලපත්‍රයේ” තොරතුරු දක්වා ඇති විදේශ නැව් සමාගමක් වෙනුවෙන්, නැව් නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කිරීමට බලයලත් ඕනෑම පුද්ගලයෙක්.
- ii. වලංගු අන්තර්ජාතික ගුවන් සේවා බලපත්‍රයක් හෝ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ, සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCAA) විසින් නිකුත් කරන ලද වෙනත් ඕනෑම අවසරපතක් හිමි විදේශ ගුවන් සේවයක සාමාන්‍ය විකුණුම් නියෝජිතයෙකු (GSA) ලෙස ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු කර ගෙන යාමට අවසරලත් ඕනෑම පුද්ගලයෙක්.

2.2 FCAASA වර්ග

- i. විදේශ ප්‍රධානියෙකු වෙනුවෙන්, නියෝජිතයෙකු විසින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක දේශීය බැංකු ඒකකයක FCAASA ගිණුමක් විවෘත කර පවත්වාගෙන යා හැකිය.
- ii. එය නම් කරන ලද ඕනෑම අනුමත විදේශ ව්‍යවහාර මුදල් ඒකකයකින් ඉතුරුම් හෝ ජංගම ගිණුමක් ලෙස පවත්වාගෙන යා හැකිය.
- iii. එකී විදේශ ප්‍රධානියා වෙනුවෙන් එකී නියෝජිතයා එම බලයලත් වෙළෙන්ඳා සමග පවත්වාගෙන යන රුපියල් ගිණුමට අමතරව FCAASA විවෘත කළයුතුය.
- iv. “(විදේශ ප්‍රධානියාගේ නම) වෙනුවෙන්” ලෙස නම අගට දක්වමින් නියෝජිතයාගේ නමින් FCAASA නම් කළයුතුය.

2.3 අවශ්‍ය ලියකියවිලි

ගිණුමක් විවෘත කිරීම සඳහා සාමාන්‍යයෙන් අවශ්‍ය වන ලියකියවිලිවලට අමතරව බලයලත් වෙළෙඳුන් විසින් පහත සඳහන් ලියකියවිලි ලබාගත යුතුය.

- i. නියෝජිතයා, විදේශ ප්‍රධානියාගේ නැව් නියෝජිතයෙකු ලෙස හෝ සාමාන්‍ය වෙළෙඳ නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීම සඳහා අවසර ලද බවට තහවුරු කරනු පිණිස, අදාළ පරිදි වෙළෙඳ නැව් අධ්‍යක්ෂ ජනරාල් (DGMS) හෝ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින්, නිකුත් කරනු ලැබූ වලංගු බලපත්‍රයක් හෝ ලිපියක්.
- ii. අදාළ ආයතනය ශ්‍රී ලාංකික නියෝජිතයා වශයෙන් පත් කිරීමට අදාළව, නියෝජිතයා සහ විදේශ ප්‍රධානියා විසින් අත්සන් කරනු ලැබූ ගිවිසුමක හෝ විදේශ ප්‍රධානියා විසින් අත්සන් කරන ලද ලිපියක සහතික කරන ලද පිටපතක්.

3. අවසරලත් බැර කිරීම්

- i. බලපත්‍රලාභී වාණිජ බැංකුවක අක්වෙරළ බැංකු ඒකකයේ පවත්වාගෙන යන ගිණුමකට හෝ විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුමකට (FEEA) එදිරිව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් නිකුත් කරන ලද බැංකු අණකරයක් හෝ බැංකු මාරු කිරීමක් ආකාරයෙන් විදේශ ප්‍රධානියා වෙනුවෙන් නියෝජිතයා විසින් විදේශ මුදල්වලින් එකතු කර ගන්නා ලද නැව් ගාස්තු.
- ii. සෘජු අන්තර්ජාතික බැංකු මූලාශ්‍ර හරහා විදේශ ප්‍රධානියා වෙතින් ලැබූ ආමුඛ ප්‍රේෂණ.
- iii. විදේශ ප්‍රධානියා විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක අක්වෙරළ බැංකු ඒකකයක් තුළ පවත්වාගෙන යනු ලබන ගිණුමකින් කරනු ලබන මාරු කිරීම්.
- iv. ගිණුමේ පවතින අරමුදල් වෙනුවෙන් කිසියම් පොලියක් වේ නම් එකී පොලිය.

4. අවසරලත් හර කිරීම්

- i. එකී විදේශ ප්‍රධානියා වෙනුවෙන් එම නියෝජිතයා විසින් එම බලපත්‍රලාභී වාණිජ බැංකුවේම පවත්වාගෙන යනු ලබන රුපියල් ගිණුමට මාරු කිරීම.

- ii. නැව පිටත්වීමෙන් හෝ අදාළ සේවාව සැපයීමෙන් දින 30 ක් ඇතුළත, නියෝජිත කොමිස් වශයෙන්, නියෝජිතයාගේ බැංකු ගිණුමකට කරනු ලබන මාරු කිරීම.
- iii. උපලේඛන 1 හි ලැයිස්තුගත කර ඇති පරිදි වරාය පර්යන්ත ක්‍රියාකරුවෙකුගේ නමින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක අක්වෙරළ මුදල් ඒකකයක් තුළ පවත්වාගෙන යනු ලබන ගිණුමකට හෝ විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුමකට වරාය පර්යන්ත ගාස්තුවලට අදාළව සිදු කරනු ලබන මාරු කිරීම.
- iv. බාහිර තෙල් කර්මාන්තයට අදාළ අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ වලංගු නැව් තෙල් සැපයීම සඳහා වූ බලපත්‍රයක් හිමි (License Bunker Operation) නැව් තෙල් වෙළෙඳාමේ යෙදෙන්නෙකු (Bunker Operator) විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක අක්වෙරළ බැංකු ඒකකය තුළ පවත්වාගෙන යනු ලබන ගිණුමකට හෝ විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුමකට කරනු ලබන මාරු කිරීම.
- v. වෙනත් නැව් නියෝජිතයකු විසින් විදේශ ප්‍රධානියෙකු වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන FCAASA ගිණුමකට එම නියෝජිතයන් විදේශ ප්‍රධානියාගෙන් ලද ආමුඛ ප්‍රේෂණවලට එදිරිව ප්‍රවාහන ගාස්තු ගෙවීම වෙනුවෙන් කරනු ලබන මාරු කිරීම.
- vi. තේවාසික පුද්ගලයෙකු විසින් විදේශ ප්‍රධානියා වෙත සෘජුව සපයා ඇති භාණ්ඩ හා සේවා වෙනුවෙන් විදේශ ප්‍රධානියා ලද ආමුඛ ප්‍රේෂණවලට එදිරිව, එකී තේවාසික පුද්ගලයා නමින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක අක්වෙරළ මුදල් ඒකකය තුළ පවත්වාගෙන යනු ලබන ගිණුමකට හෝ විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුමකට කරනු ලබන මාරු කිරීම.
- vii. බලයලත් වෙළෙඳාමට පිළිගත හැකි හේතූන් සමග නියෝජිතයා විසින් කරනු ලබන ඉල්ලීම මත විදේශ ප්‍රධානියාගෙන් ලද ආමුඛ ප්‍රේෂණයකට එදිරිව එක් වරකට එක් නැවකට Cash to Masters (CTM) වශයෙන් ඇ.එ.ජ.ඩොලර් 50,000 ක් දක්වා විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු ආපසු ගැනීම.
- viii. නියෝජිත කොමිස් සහ රජයට ගෙවිය යුතු බදු ගෙවීම් ද ඇතුළත්ව විදේශ ප්‍රධානියාගේ සියලු දේශීය වගකීම් පියවීම සඳහා FCAASA ගිණුම තුළ සහ/හෝ එකී විදේශ ප්‍රධානියා වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන රුපියල් ගිණුම තුළ ප්‍රමාණවත් තරම් අරමුදල් රඳවා ඇති බවට නියෝජිතයාගෙන් ලබාගත් ලිඛිත තහවුරුවක් මත විදේශ නියෝජිතයා වෙත කරනු ලබන අතිරේක අරමුදල් නැවත යැවීම.

5. සාමාන්‍ය කොන්දේසි

- i. FCAASA ගිණුමේ ඇති මුදල්වලට එදිරිව වෙක් පොත් නිකුත් නොකළ යුතුය.
- ii. FCAASA ගිණුම අධිරා තත්ත්වයට පත් නොවිය යුතු අතර ණය පහසුකම් ලබා නොදිය යුතුය.
- iii. 2002.03.22 දිනැති සම්බන්ධ අංක 06/07/07/2002 දරන මෙහෙයුම් උපදෙස් ප්‍රකාරව ආරම්භ කරන ලද හා පවත්වාගෙන යන ලද සියලු ගිණුම් FCAASA නමින් නැවත නම් කළයුතු වන අතර මෙහි දක්වා ඇති කොන්දේසි හා නියමයන් ප්‍රකාරව පවත්වාගෙන යා යුතු වේ.
- iv. ප්‍රවාහන ගාස්තු වශයෙන් සලකනු නොලබන, දේශීය ගාස්තු සහ අය කිරීම් ලෙස රැස්කරගත් අය කිරීම් හා තැන්පතු කිසිදු හේතුවක් මත බලයලත් නියෝජිතයන් විසින් FCAASA ගිණුමට තැන්පත් නොකළ යුතුය.
- v. බලයලත් නියෝජිතයන් විසින් රුපියල්වලින් රැස්කරගත් ප්‍රවාහන ගාස්තු විදේශ ප්‍රධානියා වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන රුපියල් ගිණුමට බැර කළයුතුය.
- vi. 2002.03.22 දිනැති සම්බන්ධ අංක 06/07/07/2002 දරන මෙහෙයුම් උපදෙස් මෙයින් අවලංගු වේ.

6. නිර්වචන

- i. “විදේශ නැව් සමාගම” යනු 1972 අංක 10 දරන නැව් සමාගම් ලියාපදිංචි පනත (සංශෝධනය කරන ලද) ප්‍රකාරව ශ්‍රී ලංකාවෙන් පිටත තේවාසික වූ ඕනෑම නැව් සමාගමකි.
- ii. “විදේශ ගුවන් සමාගම” යනු 2010 අංක 14 දරන සිවිල් ගුවන් කටයුතු පනත (සංශෝධනය කරන ලද) ප්‍රකාරව ශ්‍රී ලංකාවෙන් පිටත තේවාසික වූ ඕනෑම විදේශ ගුවන් මෙහෙයුම්කරුවෙකි.

මෙයට - විශ්වාසී,
පී.එච්.ඕ. වන්දුවංග
විනිමය පාලක

උපලේඛන 1

- 1. සී/ස ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම.
- 2. ශ්‍රී ලංකා වරාය අධිකාරිය.
- 3. සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පුද්ගලික සමාගම.
- 4. සී/ස කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගම.

යොමුව : 37/03/004/0006/007

විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම්හි අධ්‍යක්ෂකවරුන් වෙත,

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත

මූල්‍ය බුද්ධි ඒකකය විසින්, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 2 වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ නිකුත් කරනු ලබන රීති.

2013 ජනවාරි මස 31 වන දින,
කොළඹ දී ය.

ඩී.එම්.රූපසිංහ
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ දක්වා ඇති අවශ්‍යතාවයන් සඳහා අනුකූල වීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (මෙහි මින්මතු “පනත” යනුවෙන් සඳහන් කරනු ලබන) 33 වන වගන්තියට අනුව, අනෙකුත් වාර්තා කිරීමේ ආයතන අතර මුදල් හා ව්‍යවහාර මුදල් මාරු කිරීමේ සේවා ද වාර්තා කිරීමේ ආයතන ලෙස දක්වා ඇත. එමනිසා, පනතේ 2(3) වගන්තිය යටතේ පහත සඳහන් රීතීන් නිකුත් කරනු ලැබේ. එකී විධිවිධානයන් කිසියම් ලෙස උල්ලංඝනය කිරීම හෝ අනුකූලතාවය නොදැක්වීම පනතේ දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදකි.

I වන කොටස

විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම්වලට අදාළ වේ.

- (1) මෙම රීතීන්හි අරුත සඳහා
 - (අ) “විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම්” යන්නෙන් 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධානයන්ට අනුකූලව විදේශ මුදල් නෝට්ටු මිලදී ගැනීමට සහ හුවමාරු කිරීමට, සංචාරක වෙක්පත් මුදල් කිරීමට සහ/හෝ විදේශ මුදල් නෝට්ටු විකිණීමට බලයලත් සමාගම් අදහස් වේ.
 - (ආ) “විනිමය පාලක” යන්නෙන් 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ 3 වන වගන්තියේ දක්වා ඇති අදහසම දැක්වේ.
 - (ඇ) “නීති විරෝධී ක්‍රියා” යන්නට 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 33 වන වගන්තියේ දක්වා ඇති අදහසම දැක්වේ.
 - (2) පනතේ 6(අ) වගන්තියට අනුව, කිසියම් ගනුදෙනුවක් මුදලින් රුපියල් මිලියනයක් (රු.1,000,000) හෝ විදේශ මුදල් වලින් වූ ඊට සමාන මුදලක් ඉක්මවන්නේ නම් එය මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම් දිය යුතුය. [ගැසට් (අතිවිශේෂ) අංක 1555/9, 2008.06.25 දින] විනිමය පාලකවරයා විසින් නිකුත් කරනු ලැබූ බලපත්‍රයට අනුව විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම් විසින් විනිමය පාලකවරයා වෙත එවනු ලබන ගනුදෙනු වාර්තා වලින් ඉහත දැක්වෙන වාර්තා කිරීමේ සීමාව ඉක්මවන ගනුදෙනු වලට අදාළ විස්තර මෙම අවශ්‍යතාවය සපුරාලීම සඳහා ලබා ගනු ඇත.
 - (3) පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව කිසියම් විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගමක්-
 - (අ) යම් ගනුදෙනුවක් හෝ ගනුදෙනු කිරීමට තැත් කිරීමක්, යම් නීති විරෝධී කටයුත්තක් හෝ වෙනත් යම් සාපරාධී වරදක් කිරීමට අදාළ විය හැකි යැයි සැක කිරීමට තරම් හේතු ඇත්තා වූ හෝ
 - (ආ) එයට,
 - (i) 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනතේ විධිවිධාන යටතේ වරදකට සුදානම් වීමේ ක්‍රියාවකට
 - (ii) නීති විරෝධී ක්‍රියාවක් සංස්ථාපනය කෙරෙන ක්‍රියාවක් සම්බන්ධයෙන් තැනැත්තෙකු හෝ තැනැත්තන් පිළිබඳ විමර්ශනය කිරීමකට, නඩු පැවරීමකට නැතහොත් මේ පනත හෝ 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත හා 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත බලාත්මක කිරීමෙහිලා අන්‍යාකාරයෙන් සහාය වීමකට අදාළ විය හැකි යැයි සැක කිරීමට තරම් තොරතුරු ඇත්තා වූ අවස්ථාවක,
- විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම් විසින්, හැකි ඉක්මනින් ක්‍රියාවෙහි යෙදවිය හැකිතාක්දුරට සැකය ඇතිකර ගැනීමෙන් හෝ තොරතුරු ලැබීමෙන් පසුව, එහෙත් එතැන් පටන් වැඩ කරන දින 2 ක් පසු නොවී, ගනුදෙනුව හෝ ගනුදෙනුව කිරීමට තැත් කිරීම නැතහොත්, තොරතුරු පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කරනු ලැබිය යුතුය. එකී වාර්තාව ලියවිල්ලකින් විය යුතු අතර, තැපැල් මගින්, පැය 24 ක් ඇතුළත ලියවිල්ලක් පසුව යැවීමේ අදහසින් දුරකථනයෙන්, ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑලෙන් හෝ මූල්‍ය බුද්ධි ඒකකය විසින් විනිශ්චය කරනු ලැබිය හැකි වෙනත් යම් ආකාරයකින් ලබා දිය හැකිය.
- (4) ඉහත අවශ්‍යතාවයන්ට අනුකූල වීම සඳහා, සියළුම විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම්, සැක කටයුතු ගනුදෙනු, මේ සමග අමුණා ඇති “සැක කටයුතු ගනුදෙනු වාර්තාව” නැමැති ආකෘතිය යොදා ගනිමින් වාර්තා කළ යුතුය.
 - (5) යම් තැනැත්තකු විසින් සැක කටයුතු ගනුදෙනුවලට අදාළ කිසිදු තොරතුරක් ගනුදෙනුකරුට හෝ වෙනත් කිසියම් තැනැත්තෙකුට පනතේ 9 වන වගන්තියට යටත්ව හෙළිදරව් කරනු නොලැබිය යුතුය. එකී හෙළිදරව් කිරීමක් පනතේ විධිවිධාන ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදකි.
 - (6) පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව, සියළුම විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම් විසින් අනුකූලතා නිලධාරියකු පත් කළ යුතු අතර, ඔහු පනතේ විධිවිධානයන්ට අනුකූලව සමාගම කටයුතු කරන්නේදැයි සහතික කිරීමේ වගකීමට යටත් වෙයි.
 - (7) සියළුම විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම් විසින් පනතේ 4 වන වගන්තියේ දක්වා ඇති පරිදි ගනුදෙනුවලට අදාළ වාර්තා සහ ගනුදෙනුවලට අදාළව හුවමාරු වූ ලිපි සහ මූල්‍ය බුද්ධි ඒකකය වෙත ඉදිරිපත් කරනු ලැබූ සියලු වාර්තා අවුරුදු 06 ක කාලපරිච්ඡේදයක් තබා ගත යුතු ය.

II වන කොටස

“විදේශ මුදල් නෝට්ටු මිලදී ගැනීම, මාරු කිරීම සහ සංචාරක වෙක්පත් මාරු කිරීමේ බලපත්‍රය” දරන්නන් සඳහා අදාළ වේ.

- (8) සියළුම විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම්, විනිමය පාලක විසින් නිකුත් කරනු ලැබූ බලපත්‍රයේ (පේ) වගන්තියේ දක්වා ඇති ආකාරයට සියළුම ගනුදෙනුකරුවන් පිළිබඳ තොරතුරු තබා ගත යුතුය. මීට අමතරව විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම් විසින් ගනුදෙනුකරුගේ ලිපිනය සහ විදේශ මුදල් ලැබුණු ආකාරය සහ අන්‍යාකාරය තහවුරු කර ගැනීම සඳහා ලබා ගන්නා ලද සියලුම ලේඛනයන්හි පිටපත් තබාගත යුතුය.

III වන කොටස

“ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ශ්‍රී ලංකාවේ නේවාසික විදේශිකයන්ට විදේශ සංචාර සඳහා විදේශ මුදල් නෝට්ටු විකිණීමේ අවසරය” දරන්නන් සඳහා අදාළ වේ.

(9) සියළුම විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම්, විනිමය පාලක විසින් නිකුත් කරනු ලැබූ බලපත්‍රයේ (4) සහ (6) වගන්තින්හි දක්වා ඇති ආකාරයට සියළුම ගනුදෙනුකරුවන් පිළිබඳ තොරතුරු තබාගත යුතුය. මීට අමතරව විදේශ මුදල් හුවමාරු කිරීමට බලයලත් සමාගම් විසින් ගනුදෙනුකරුවන්ගේ අරමුදලෙහි ප්‍රභවය ලබාගත යුතු අතර අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ලබා ගන්නා ලද සියලුම ලේඛනයන්හි පිටපත් තබාගත යුතුය.

වකුලේඛ අංකය : 01/13

2013 පෙබරවාරි 28

යොමුව : 37/01/062/0001/013

බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, රක්ෂණ හා කොටස් තැරැව්කාර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත, හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකායේ ප්‍රසිද්ධ ප්‍රකාශය

මුදල් විශුද්ධීකරණය සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම් මැඩපැවැත්වීමෙහිලා අන්තර්ජාතික ප්‍රමිති සකසන්නා ලෙස මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකාය (මූ.කා.සා.බ.) විසින් 2013 පෙබරවාරි 22 වන දින පැවැති මහා සමුළුවේදී, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම් මැඩපැවැත්වීමේ නීතිය වන, 2005 අංක 25 දරණ ක්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත සහ 2006 අංක 05 දරණ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ඔවුන්ගේ නිර්දේශ මත පදනම්ව සමාලෝචනය කර ඇත.

මුදල් විශුද්ධීකරණය/ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම් මැඩපැවැත්වීමේ නීතීන්හි උෟණතාවන් ආමන්ත්‍රණය කිරීමෙහි ලා දැක් වූ ප්‍රගතිය මත ශ්‍රී ලංකාව ඔවුන්ගේ අනුකූලතා ලේඛනයේ ලැයිස්තුගත කර ඇත. මුදල් විශුද්ධීකරණය/ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම් මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් අනුකූලතාවය දැක්වීම සම්බන්ධයෙන් වර්ධනයක් පෙන්නුම් කරන රටක් ලෙසද ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාව, මූ.කා.සා.බ. (FATF) සහ ආසියා ශාන්තිකර කලාපීය මුදල් විශුද්ධීකරණය පිළිබඳ කණ්ඩායම (APG) සමඟ කටයුතු කිරීමෙහි ලා දැක්වූ කැපවීමට ප්‍රතිචාරයක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

ඉහත දැක්වූ ප්‍රකාශය පහත සඳහන් වෙබ් අඩවිය හරහා ලබා ගත හැක. http://www.fatf_gafi.org

මෙයට විශ්වාසී,
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත්: අනුකූලතා නිලධාරීන්

වකුලේඛ අංකය :02/13

2013 ඔක්තෝබර් 29

සියලුම බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් හි ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

ක්‍රස්තවාදය සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සහ මැඩපැවැත්වීම වාර්තා කරන ආයතනයන්හි වගකීම්

මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකායේ (FATF) 2012 පෙබරවාරි මස සිට බලපවත්නා පරිදි සංශෝධිත 6 වෙනි නිර්දේශය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2012 මැයි 31 දිනැති අංක.1760/40 දරන අති විශේෂ ගැසට් නිවේදනය වෙත සියලුම බලපත්‍රලාභී බැංකු/බලපත්‍රලාභී මුදල් සමාගම්හි අවධානය මෙයින් යොමු කෙරේ.

- 1) ඒ අනුව, නම් කරන ලද තැනැත්තන්ගේ සහ ආයතනවල අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් වහාම ක්‍රියාවිරහිත කිරීමේ, සහ එවැනි අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් නම් කරන ලද තැනැත්තන් හෝ ආයතන හෝ ඔවුන්ගේ/ඒවායේ ප්‍රතිලාභීන් වෙත හෝ ප්‍රයෝජනය සඳහා හෝ ලබා නොදීමේ අවශ්‍යතා රාජ්‍යයන් වෙත පැවරෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිය (UNSCR) 1267 (1999) සහ පසුව කරන ලද යෝජනා සම්මුතිවලට අනුකූල වන සේ ඉහත ගැසට් නිවේදනයෙහි සඳහන් ඉලක්කගත මූල්‍ය සම්බාධක ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. ඒ අනුව, එවැනි නම් කරන ලද තැනැත්තන්ගේ සහ ආයතනයන්හි අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් වහාම ක්‍රියාවිරහිත කිරීමට අවශ්‍ය ක්‍රියාවලීන් පවත්වාගෙන යාමට සියලුම බලපත්‍රලාභී බැංකු/බලපත්‍රලාභී මුදල් සමාගම් බැඳී සිටී.
- 2) ක්‍රියාවිරහිත කිරීම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නම් කරන ලද තැනැත්තන් සහ ආයතනවල නම් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ සිටම බලපැවැත්වෙන අතර එකී ක්‍රියාවිරහිත කිරීම එම තැනැත්තා හෝ ආයතනය නම් කරන ලද ලැයිස්තුවෙන් ඉවත් කරන තෙක්ම වලංගු වේ.
- 3) ක්‍රස්තවාදය සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීමට අදාළ ඉලක්කගත මූල්‍ය සම්බාධකවලට අනුකූල වීමේ බලපත්‍රලාභී බැංකු හෝ බලපත්‍රලාභී මුදල් සමාගම්හි වගකීම් සම්බන්ධ වැඩි විස්තර සඳහා කරුණාකර මේ සමඟ අමුණා ඇති FIU/UNSCR1267/විධාන අංක.01 බලන්න. මෙම විධාන බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්හි පවත්නා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ක්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා රාමුවේ කොටසක් ලෙස සැලකිය යුතු වේ.

මෙයට - විශ්වාසී,
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත්: සියලුම බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් හි අනුකූලතා නිලධාරීන්

අධ්‍යක්ෂ/බැංකු අධීක්ෂණ
අධ්‍යක්ෂ/බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ

FIU/UNSCR1267/විධාන අංක.01

ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සහ මැඩපැවැත්වීම වාර්තා කරන ආයතනයන්හි වගකීම්

1267(1999) දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිය 4 (ආ) ඡේදය සහ ආශ්‍රිත ඡේද යටතේ අරමුදල් ක්‍රියාවිරහිත කිරීමට අදාළ බැඳීම් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලැස්වීම ද, පසුව සිදු කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිවල නිශ්චිතව දක්වා ඇති වෙනස් කිරීම් සහ සවිමත් කිරීම්, විශේෂයෙන්ම 1988(2011) සහ 1989(2011) දරන යෝජනා සම්මුතිවල 1 වැනි ඡේදය ශ්‍රී ලංකාව ඇතුළත ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලැස්වීම ද එමගින් ඉහත කී පසුව සිදු කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිවලට අනුකූලව ක්‍රියා කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව දැක්වීම ද අරමුණු කරගත්, 2012 මැයි 31 දිනැති අංක. 1760/40 දරන අති විශේෂ ගැසට් නිවේදනයෙහි පළවූ 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝග වලට වැඩිමනක් ලෙස

1. 2012 මැයි 31 දින ගැසට් නිවේදනයෙහි පළවූ 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (පිටපතක් අමුණා ඇත) වල සඳහන් ක්‍රියාවලීන් දැඩිව අනුගමනය කිරීමටත්, අනුකූලතාවය තහවුරු කිරීමටත් බැංකු/මුදල් සමාගම්වලට මෙයින් උපදෙස් දෙනු ලැබේ.
2. නම් කරන ලද තැනැත්තන් සහ ආයතනයන්හි ලැයිස්තුවට (ඒකාබද්ධ ලැයිස්තුව ලෙස ඉහත කී ගැසට් පත්‍රයේ සඳහන්) 1267(1999)/1989(2011) සහ 1267(1999)/1988(2011) යෝජනා සම්මුතීන්ට අනුව ස්ථාපනය කරන ලද ආරක්ෂක මණ්ඩල කමිටු මගින් අනුමත කරන ලද සංශෝධන, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු සැනින්, එම සංශෝධන මූල්‍ය බුද්ධි ඒකකය විසින් බැංකු/මුදල් සමාගම් වල සියලුම අනුකූලතා නිලධාරීන් වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ බෙදා හරිනු ඇත. තවද, එවැනි නම් කරන ලද තැනැත්තන්/ආයතන වල යාවත්කාලීන කරන ලද ලැයිස්තුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල වෙබ් අඩවි වන <http://www.un.org/sc/committees/1267/consolist.shtml> සහ <http://www.un.org/sc/committees/1988/list.shtml> ඔස්සේ පරිශීලනය කිරීමට බැංකු/මුදල් සමාගම්වලට මෙයින් උපදෙස් දෙනු ලැබේ.
3. නම් කරන ලද තැනැත්තන්/ආයතනවල යාවත්කාලීන කරන ලද ලැයිස්තුවට අදාළ දැනුම්දීම් මූල්‍ය බුද්ධි ඒකකයෙන් ලැබුණු විට, නව ව්‍යාපාරික සබඳතා ඇරඹීමට පෙර යෝජිත ගනුදෙනුකරුවන්ගේ නම් ඉහත කී ලැයිස්තුවේ සඳහන්ව නොමැති බවට බැංකු/මුදල් සමාගම් තහවුරු කර ගත යුතු බවට මෙයින් උපදෙස් දෙනු ලැබේ. තවද ලැයිස්තුවේ සඳහන් නම් කරන ලද ආයතන හෝ තැනැත්තන් සමග ව්‍යාපාරික සබඳතා නොපවත්වන බවට තහවුරු කර ගැනීම සඳහා බැංකු/මුදල් සමාගම් විසින් දැනටමත් පවත්නා සියලුම ව්‍යාපාරික සබඳතා නැවත වරක් පරීක්ෂාකර බැලිය යුතු වේ.
4. ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට අදාළ සැක සහිත අවස්ථා විධිමත්ව හඳුනා ගැනීමට, නම් කරන ලද ලැයිස්තුවේ සඳහන් තැනැත්තන්/ආයතන වල නම් සහ වෙනත් විස්තර ඇතුළත් දත්ත ගොනුවක්, වාර්තා කරන ආයතන විසින් නඩත්තු කළ යුතු වේ.
5. ඉහත කී දත්ත ගොනුවේ සඳහන් තොරතුරු යාවත්කාලීනව සහ අදාළව පවත්වාගෙන යා යුතු අතර නම් කරන ලද තැනැත්තන් සහ ආයතන වල අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් පහසුවෙන් හඳුනා ගත හැකි වන පරිදි ප්‍රධාන කාර්යාලයේ, ශාඛාවල සහ පරිපාලිත සමාගම්වල සේවක මණ්ඩලයට පහසුවෙන් පරිශීලනය කළ හැකි වන සේ පවත්වාගෙන යා යුතු වේ.
6. නම් කරන ලද තැනැත්තන්ගේ/ආයතනයන්හි විස්තර සමග යම් ගනුදෙනුකරුවෙකුගේ විස්තර සැසඳුන අවස්ථාවක බැංකු/මුදල් සමාගම් විසින් 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝගයන්හි වගන්ති 5 සහ 6 ප්‍රකාරව, නම් කරන ලද තැනැත්තන්ගේ සියලුම ගනුදෙනු වැළැක්විය යුතු අතර සියලුම අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් ක්‍රියාවිරහිත කළ යුතු වේ.
7. නම් කරන ලද තැනැත්තන් සහ ආයතනවල අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් ක්‍රියාවිරහිත කළ විට හෝ, නම් කරන ලද තැනැත්තන් හෝ ආයතන විසින් හෝ වෙනුවෙන් ගනුදෙනු කිරීමට තැත් කළ අවස්ථාවක, බැංකු/මුදල් සමාගම් විසින් අදාළ ගනුදෙනුකරු අදාළ බැංකුවේ/මුදල් සමාගමේ පොත්පත්වල පවත්වාගෙන යනු ලබන සියලුම අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත්වල සම්පූර්ණ විස්තර, අදාළ ගනුදෙනුකරු හඳුනාගත් අවස්ථාවේ සිට පැය 24 ක් ඇතුළත, හැකි ඉක්මනින් මූල්‍ය බුද්ධි ඒකකය වෙත ෆැක්ස් අංක 011-2477692 හෝ 011-2477722 ඔස්සේ සහ දුරකථන අංක 011-2477125 ඔස්සේ දැන්විය යුතු වේ. මෙම විස්තර තැපැල්/ෆැක්ස් මාර්ගවලට අමතරව අනිවාර්යයෙන්ම විද්‍යුත් තැපෑල ඔස්සේ fiu@cbsl.lk වෙත ද දැනුම් දිය යුතු වේ.
8. ඉහත අංක 7 හි සඳහන් තොරතුරු, බැංකු/මුදල් සමාගම් විසින් නිසි බලධරයා වෙත ද (ජාතික බුද්ධි ප්‍රධානී, නිසි බලධාරී කාර්යාලය, ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, අංක 15/5, බලදක්ෂ මාවත, කොළඹ 03) දැන්විය යුතු වේ. මෙම විස්තර තැපැල් මාර්ගයට අමතරව අනිවාර්යයෙන්ම විද්‍යුත් තැපෑල ඔස්සේ cniofficemod@gmail.com වෙත ද දැනුම් දිය යුතු වේ.
9. බැංකු/මුදල් සමාගම් 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝගයන්හි විධිවිධාන අදාළ සේවක මණ්ඩලයන්හි අවධානයට යොමු කළයුතු බවට සහ දැඩි අනුකූලතාවය සහතික කළයුතු බවට මෙයින් උපදෙස් දෙනු ලැබේ.
10. 1267(1999) දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිය සහ එයට අනුශාංගිකව, යෝජනා සම්මුති 1988(2011) සහ 1989(2011) ඇතුළත්ව, පසුව සිදු කරන ලද හෝ අනාගතයේ දී සිදු කෙරෙන සියලුම යෝජනා සම්මුති ක්‍රියාවට නැංවීමට අදාළ ලිඛිත අභ්‍යන්තර ක්‍රියාපටිපාටි සහ පද්ධතීන් ස්ථාපනය කර පවත්වාගෙන යාමට අනුකූලතා නිලධාරීන් වගබලාගත යුතු වේ.

වක්‍රලේඛ අංකය : 03/13

2013 නොවැම්බර් 04

සියලුම රක්ෂණ සමාගම් හි ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සහ මැඩපැවැත්වීම වාර්තා කරන ආයතනයන්හි වගකීම්

මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකායේ (FATF) 2012 පෙබරවාරි මස සිට බලපවත්නා පරිදි සංශෝධිත 6 වෙනි නිර්දේශය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2012 මැයි 31 දිනැති අංක.1760/40 දරන අති විශේෂ ගැසට් නිවේදනය වෙත සියලුම රක්ෂණ සමාගම්හි අවධානය මෙයින් යොමු කෙරේ.

- 1) ඒ අනුව, නම් කරන ලද තැනැත්තන්ගේ සහ ආයතනවල අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් වහාම ක්‍රියාවිරහිත කිරීමේ, සහ එවැනි අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් නම් කරන ලද තැනැත්තන් හෝ ආයතන හෝ ඔවුන්ගේ/ඒවායේ ප්‍රතිලාභීන් වෙත හෝ ප්‍රයෝජනය සඳහා හෝ ලබා නොදීමේ අවශ්‍යතා රාජ්‍යයන් වෙත පැවරෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිය (UNSCR) 1267 (1999) සහ පසුව කරන ලද යෝජනා සම්මුතිවලට අනුකූල වන සේ ඉහත ගැසට් නිවේදනයෙහි සඳහන් ඉලක්කගත මූල්‍ය සම්බාධක ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. ඒ අනුව, එවැනි නම් කරන ලද තැනැත්තන්ගේ සහ ආයතනයන්හි අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් වහාම ක්‍රියාවිරහිත කිරීමට අවශ්‍ය ක්‍රියාවලීන් පවත්වාගෙන යාමට සියලුම රක්ෂණ සමාගම් බැඳී සිටී.
- 2) ක්‍රියාවිරහිත කිරීම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නම් කරන ලද තැනැත්තන් සහ ආයතනවල නම් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ සිටම බලපැවැත්වෙන අතර එකී ක්‍රියාවිරහිත කිරීම එම තැනැත්තා හෝ ආයතනය නම් කරන ලද ලැයිස්තුවෙන් ඉවත් කරන තෙක්ම වලංගු වේ.
- 3) ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට අදාළ ඉලක්කගත මූල්‍ය සම්බාධකවලට අනුකූල වීමේ රක්ෂණ සමාගම්හි වගකීම් සම්බන්ධ වැඩි විස්තර සඳහා කරුණාකර මේ සමග අමුණා ඇති FIU/UNSCR1267/විධාන අංක.02 බලන්න. මෙම විධාන රක්ෂණ සමාගම්හි පවත්නා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා රාමුවේ කොටසක් ලෙස සැලකිය යුතු වේ.

මෙයට - විශ්වාසී,
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත්: සියලුම රක්ෂණ සමාගම් හි අනුකූලතා නිලධාරීන්
අධ්‍යක්ෂ ජෙනරාල්/ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය

FIU/UNSCR1267/විධාන අංක.02

ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සහ මැඩපැවැත්වීම වාර්තා කරන ආයතනයන්හි වගකීම්

1267(1999) දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිය 4 (අ) ඡේදය සහ ආශ්‍රිත ඡේද යටතේ අරමුදල් ක්‍රියාවිරහිත කිරීමට අදාළ බැඳීම් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලැස්වීම ද, පසුව සිදු කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිවල නිශ්චිතව දක්වා ඇති වෙනස් කිරීම් සහ සවිමත් කිරීම්, විශේෂයෙන්ම 1988(2011) සහ 1989(2011) දරන යෝජනා සම්මුතිවල 1 වැනි ඡේදය ශ්‍රී ලංකාව ඇතුළත ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලැස්වීම ද එමගින් ඉහත කී පසුව සිදු කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිවලට අනුකූලව ක්‍රියා කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව දැක්වීම ද අරමුණු කරගත්, 2012 මැයි 31 දිනැති අංක. 1760/40 දරන අති විශේෂ ගැසට් නිවේදනයෙහි පළවූ 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝග වලට වැඩිමනක් ලෙස

1. 2012 මැයි 31 දින ගැසට් නිවේදනයෙහි පළවූ 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (පිටපතක් අමුණා ඇත) වල සඳහන් ක්‍රියාවලීන් දැඩිව අනුගමනය කිරීමටත්, අනුකූලතාවය තහවුරු කිරීමටත් රක්ෂණ සමාගම්වලට මෙයින් උපදෙස් දෙනු ලැබේ.
2. නම් කරන ලද තැනැත්තන් සහ ආයතනයන්හි ලැයිස්තුවට (ඒකාබද්ධ ලැයිස්තුව ලෙස ඉහත කී ගැසට් පත්‍රයේ සඳහන්) 1267(1999)/1989(2011) සහ 1267(1999)/1988(2011) යෝජනා සම්මුතීන්ට අනුව ස්ථාපනය කරන ලද ආරක්ෂක මණ්ඩල කමිටු මගින් අනුමත කරන ලද සංශෝධන, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු සැනින්, එම සංශෝධන මූල්‍ය බුද්ධි ඒකකය විසින් රක්ෂණ සමාගම් වල සියලුම අනුකූලතා නිලධාරීන් වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ බෙදා හරිනු ඇත. තවද, එවැනි නම් කරන ලද තැනැත්තන්/ආයතන වල යාවත්කාලීන කරන ලද ලැයිස්තුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල වෙබ් අඩවි වන <http://www.un.org/sc/committees/1267/consolist.shtml> සහ <http://www.un.org/sc/committees/1988/list.shtml> ඔස්සේ පරිශීලනය කිරීමට රක්ෂණ සමාගම්වලට මෙයින් උපදෙස් දෙනු ලැබේ.
3. නම් කරන ලද තැනැත්තන්/ආයතනවල යාවත්කාලීන කරන ලද ලැයිස්තුවට අදාළ දැනුම්දීම් මූල්‍ය බුද්ධි ඒකකයෙන් ලැබුණුවිට, නව ව්‍යාපාරික සබඳතා ඇරඹීමට පෙර යෝජිත ගනුදෙනුකරුවන්ගේ නම් ඉහත කී ලැයිස්තුවේ සඳහන්ව නොමැති බවට රක්ෂණ සමාගම් තහවුරු කර ගත යුතු බවට මෙයින් උපදෙස් දෙනු ලැබේ. තවද ලැයිස්තුවේ සඳහන් නම් කරන ලද ආයතන හෝ තැනැත්තන් සමග ව්‍යාපාරික සබඳතා නොපවත්වන බවට තහවුරු කර ගැනීම සඳහා රක්ෂණ සමාගම් විසින් දැනටමත් පවත්නා සියලුම ව්‍යාපාරික සබඳතා නැවත වරක් පරීක්ෂාකර බැලිය යුතු වේ.
4. ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට අදාළ සැක සහිත අවස්ථා විධිමත්ව හඳුනා ගැනීමට, නම් කරන ලද ලැයිස්තුවේ සඳහන් තැනැත්තන්/ආයතන වල නම් සහ වෙනත් විස්තර ඇතුලත් දත්ත ගොනුවක්, වාර්තා කරන ආයතන විසින් නඩත්තු කළ යුතු වේ.

5. ඉහත කී දත්ත ගොනුවේ සඳහන් තොරතුරු යාවත්කාලීනව සහ අදාළව පවත්වාගෙන යා යුතු අතර නම් කරන ලද තැනැත්තන් සහ ආයතන වල අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් පහසුවෙන් හඳුනා ගත හැකි වන පරිදි ප්‍රධාන කාර්යාලයේ, ශාඛාවල සහ පරිපාලිත සමාගම්වල සේවක මණ්ඩලයට පහසුවෙන් පරිශීලනය කළ හැකි වන සේ පවත්වාගෙන යා යුතු වේ.
6. නම් කරන ලද තැනැත්තන්ගේ/ආයතනයන්හි විස්තර සමග යම් ගනුදෙනුකරුවෙකුගේ විස්තර සැසඳුන අවස්ථාවක රක්ෂණ සමාගම් විසින් 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝගයන්හි වගන්ති 5 සහ 6 ප්‍රකාරව, නම් කරන ලද තැනැත්තන්ගේ සියලුම ගනුදෙනු වැළැක්විය යුතු අතර සියලුම අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් ක්‍රියාවිරහිත කළ යුතු වේ.
7. නම් කරන ලද තැනැත්තන් සහ ආයතනවල අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් ක්‍රියාවිරහිත කළවිට හෝ, නම් කරන ලද තැනැත්තන් හෝ ආයතන විසින් හෝ වෙනුවෙන් ගනුදෙනු කිරීමට තැත් කළ අවස්ථාවක, රක්ෂණ සමාගම් විසින් අදාළ ගනුදෙනුකරු අදාළ රක්ෂණ සමාගමේ පොත්පත්වල පවත්වාගෙන යනු ලබන සියලුම අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත්වල සම්පූර්ණ විස්තර, අදාළ ගනුදෙනුකරු හඳුනාගත් අවස්ථාවේ සිට පැය 24 ක් ඇතුළත, හැකි ඉක්මනින් මූල්‍ය බුද්ධි ඒකකය වෙත ෆැක්ස් අංක 011-2477692 හෝ 011-2477722 ඔස්සේ සහ දුරකථන අංක 011-2477125 ඔස්සේ දැන්විය යුතු වේ. මෙම විස්තර තැපැල්/ෆැක්ස් මාර්ගවලට අමතරව අනිවාර්යයෙන්ම විද්‍යුත් තැපෑල ඔස්සේ fiu@cbsl.lk වෙත ද ඇතුළු දිය යුතු වේ.
8. ඉහත අංක 7 හි සඳහන් තොරතුරු, රක්ෂණ සමාගම් විසින් නිසි බලධරයා වෙත ද (ජාතික බුද්ධි ප්‍රධානි, නිසි බලධාරී කාර්යාලය, ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, අංක 15/5, බාලදක්ෂ මාවත, කොළඹ 03) දැන්විය යුතු වේ. මෙම විස්තර තැපැල් මාර්ගයට අමතරව අනිවාර්යයෙන්ම විද්‍යුත් තැපෑල ඔස්සේ cniofficemod@gmail.com වෙත ද ඇතුළු දිය යුතු වේ.
9. රක්ෂණ සමාගම් 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝගයන්හි විධිවිධාන අදාළ සේවක මණ්ඩලයන්හි අවධානයට යොමු කළයුතු බවට සහ දැඩි අනුකූලතාවය සහතික කළයුතු බවට මෙයින් උපදෙස් දෙනු ලැබේ.
10. 1267(1999) දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිය සහ එයට අනුශාංගිකව, යෝජනා සම්මුති 1988(2011) සහ 1989(2011) ඇතුළත්ව, පසුව සිදු කරන ලද හෝ අනාගතයේ දී සිදු කෙරෙන සියලුම යෝජනා සම්මුති ක්‍රියාවට නැංවීමට අදාළ ලිඛිත අභ්‍යන්තර ක්‍රියාපටිපාටීන් සහ පද්ධතීන් ස්ථාපනය කර පවත්වාගෙන යාමට අනුකූලතා නිලධාරීන් වගබලාගත යුතු වේ.

වක්‍රලේඛ අංකය : 04/13

2013 නොවැම්බර් 04

සියලුම කොටස් තැරැව්කාර සමාගම් හි ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සහ මැඩපැවැත්වීම වාර්තා කරන ආයතනයන්හි වගකීම්

මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකායේ (FATF) 2012 පෙබරවාරි මස සිට බලපවත්නා පරිදි සංශෝධිත 6 වෙනි නිර්දේශය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2012 මැයි 31 දිනැති අංක 1760/40 දරන අති විශේෂ ගැසට් නිවේදනය වෙත සියලුම කොටස් තැරැව්කාර සමාගම්හි අවධානය මෙයින් යොමු කෙරේ.

- 1) ඒ අනුව, නම් කරන ලද තැනැත්තන්ගේ සහ ආයතනවල අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් වහාම ක්‍රියාවිරහිත කිරීමේ, සහ එවැනි අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් නම් කරන ලද තැනැත්තන් හෝ ආයතන හෝ ඔවුන්ගේ/ඒවායේ ප්‍රතිලාභීන් වෙත හෝ ප්‍රයෝජනය සඳහා හෝ ලබා නොදීමේ අවශ්‍යතා රාජ්‍යයන් වෙත පැවරෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිය (UNSCR) 1267 (1999) සහ පසුව කරන ලද යෝජනා සම්මුතිවලට අනුකූල වන සේ ඉහත ගැසට් නිවේදනයෙහි සඳහන් ඉලක්කගත මූල්‍ය සම්බාධක ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. ඒ අනුව, එවැනි නම් කරන ලද තැනැත්තන්ගේ සහ ආයතනයන්හි අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් වහාම ක්‍රියාවිරහිත කිරීමට අවශ්‍ය ක්‍රියාවලීන් පවත්වාගෙන යාමට සියලුම කොටස් තැරැව්කාර සමාගම් බැඳී සිටී.
- 2) ක්‍රියාවිරහිත කිරීම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නම් කරන ලද තැනැත්තන් සහ ආයතනවල නම් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ සිටම බලපැවැත්වෙන අතර එකී ක්‍රියාවිරහිත කිරීම එම තැනැත්තා හෝ ආයතනය නම් කරන ලද ලැයිස්තුවෙන් ඉවත් කරන තෙක්ම වලංගු වේ.
- 3) ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට අදාළ ඉලක්කගත මූල්‍ය සම්බාධකවලට අනුකූල වීමේ කොටස් තැරැව්කාර සමාගම්හි වගකීම් සම්බන්ධ වැඩි විස්තර සඳහා කරුණාකර මේ සමග අමුණා ඇති FIU/UNSCR1267/විධාන අංක 03 බලන්න. මෙම විධාන කොටස් තැරැව්කාර සමාගම්හි පවත්නා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා රාමුවේ කොටසක් ලෙස සැලකිය යුතු වේ.

මෙයට - විශ්වාසී,
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත්: සියලුම කොටස් තැරැව්කාර සමාගම් හි අනුකූලතා නිලධාරීන්
අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව
අධ්‍යක්ෂ ජෙනරාල්, කොළඹ කොටස් වෙළෙඳපොළ

FIU/UNSCR1267/විධාන අංක 03

ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සහ මැඩපැවැත්වීම වාර්තා කරන ආයතනයන්හි වගකීම්

1267(1999) දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිය 4 (ආ) ඡේදය සහ ආශ්‍රිත ඡේද යටතේ අරමුදල් ක්‍රියාවිරහිත කිරීමට අදාළ බැඳීම් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලැස්වීම ද, පසුව සිදු කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා

සම්මුතිවල නිශ්චිතව දක්වා ඇති වෙනස් කිරීම් සහ සවිමත් කිරීම්, විශේෂයෙන්ම 1988(2011) සහ 1989(2011) දරන යෝජනා සම්මුතිවල 1 වැනි ඡේදය ශ්‍රී ලංකාව ඇතුළත ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලැස්වීම ද එමගින් ඉහත කී පසුව සිදු කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිවලට අනුකූලව ක්‍රියා කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව දැක්වීම ද අරමුණු කරගත්, 2012 මැයි 31 දිනැති අංක 1760/40 දරන අති විශේෂ ගැසට් නිවේදනයෙහි පළවූ 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝග වලට වැඩිමනක් ලෙස

1. 2012 මැයි 31 දින ගැසට් නිවේදනයෙහි පළවූ 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝගවල (පිටපතක් අමුණා ඇත) සඳහන් ක්‍රියාවලීන් දැඩිව අනුගමනය කිරීමටත්, අනුකූලතාවය තහවුරු කිරීමටත් කොටස් තැරැවිකාර සමාගම්වලට මෙයින් උපදෙස් දෙනු ලැබේ.
2. නම් කරන ලද තැනැත්තන් සහ ආයතනයන්හි ලැයිස්තුවට (ඒකාබද්ධ ලැයිස්තුව ලෙස ඉහත කී ගැසට් පත්‍රයේ සඳහන්) 1267(1999)/1989(2011) සහ 1267(1999)/1988(2011) යෝජනා සම්මුතීන්ට අනුව ස්ථාපනය කරන ලද ආරක්ෂක මණ්ඩල කමිටු මගින් අනුමත කරන ලද සංශෝධන, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු සැනින්, එම සංශෝධන මූල්‍ය බුද්ධි ඒකකය විසින් කොටස් තැරැවිකාර සමාගම් වල සියලුම අනුකූලතා නිලධාරීන් වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ බෙදා හරිනු ඇත. තවද, එවැනි නම් කරන ලද තැනැත්තන්/ආයතන වල යාවත්කාලීන කරන ලද ලැයිස්තුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල වෙබ් අඩවි වන <http://www.un.org/sc/committees/1267/consolist.shtml> සහ <http://www.un.org/sc/committees/1988/list.shtml> ඔස්සේ පරිශීලනය කිරීමට කොටස් තැරැවිකාර සමාගම්වලට මෙයින් උපදෙස් දෙනු ලැබේ.
3. නම් කරන ලද තැනැත්තන්/ආයතනවල යාවත්කාලීන කරන ලද ලැයිස්තුවට අදාළ දැනුම්දීම් මූල්‍ය බුද්ධි ඒකකයෙන් ලැබුණුවිට, නව ව්‍යාපාරික සබඳතා ඇරඹීමට පෙර යෝජිත ගනුදෙනුකරුවන්ගේ නම් ඉහත කී ලැයිස්තුවේ සඳහන්ව නොමැති බවට කොටස් තැරැවිකාර සමාගම් තහවුරු කර ගත යුතු බවට මෙයින් උපදෙස් දෙනු ලැබේ. තවද ලැයිස්තුවේ සඳහන් නම් කරන ලද ආයතන හෝ තැනැත්තන් සමග ව්‍යාපාරික සබඳතා නොපවත්වන බවට තහවුරු කර ගැනීම සඳහා කොටස් තැරැවිකාර සමාගම් විසින් දැනටමත් පවත්නා සියලුම ව්‍යාපාරික සබඳතා නැවත වරක් පරීක්ෂාකර බැලිය යුතු වේ.
4. ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට අදාළ සැක සහිත අවස්ථා විධිමත්ව හඳුනා ගැනීමට, නම් කරන ලද ලැයිස්තුවේ සඳහන් තැනැත්තන්/ආයතන වල නම් සහ වෙනත් විස්තර ඇතුළත් දත්ත ගොනුවක්, වාර්තා කරන ආයතන විසින් නඩත්තු කළ යුතු වේ.
5. ඉහත කී දත්ත ගොනුවේ සඳහන් තොරතුරු යාවත්කාලීනව සහ අදාළව පවත්වාගෙන යා යුතු අතර නම් කරන ලද තැනැත්තන් සහ ආයතන වල අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් පහසුවෙන් හඳුනා ගත හැකි වන පරිදි ප්‍රධාන කාර්යාලයේ, ශාඛාවල සහ පරිපාලිත සමාගම්වල සේවක මණ්ඩලයට පහසුවෙන් පරිශීලනය කළ හැකි වන සේ පවත්වාගෙන යා යුතු වේ.
6. නම් කරන ලද තැනැත්තන්ගේ/ආයතනයන්හි විස්තර සමග යම් ගනුදෙනුකරුවෙකුගේ විස්තර සැසඳුන අවස්ථාවක කොටස් තැරැවිකාර සමාගම් විසින් 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝගයන්හි වගන්ති 5 සහ 6 ප්‍රකාරව, නම් කරන ලද තැනැත්තන්ගේ සියලුම ගනුදෙනු වැළැක්විය යුතු අතර සියලුම අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් ක්‍රියාවිරහිත කළ යුතු වේ.
7. නම් කරන ලද තැනැත්තන් සහ ආයතනවල අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් ක්‍රියාවිරහිත කළවිට හෝ, නම් කරන ලද තැනැත්තන් හෝ ආයතන විසින් හෝ වෙනුවෙන් ගනුදෙනු කිරීමට තැත් කළ අවස්ථාවක, කොටස් තැරැවිකාර සමාගම් විසින් අදාළ ගනුදෙනුකරු අදාළ කොටස් තැරැවිකාර සමාගමේ පොත්පත්වල පවත්වාගෙන යනු ලබන සියලුම අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත්වල සම්පූර්ණ විස්තර, අදාළ ගනුදෙනුකරු හඳුනාගත් අවස්ථාවේ සිට පැය 24 ක් ඇතුළත, හැකි ඉක්මනින් මූල්‍ය බුද්ධි ඒකකය වෙත ගැස්සේ අංක 011-2477692 හෝ 011-2477722 ඔස්සේ සහ දුරකථන අංක 011-2477125 ඔස්සේ දැන්විය යුතු වේ. මෙම විස්තර තැපෑල/ගැස්සේ මාර්ගවලට අමතරව අනිවාර්යයෙන්ම විද්‍යුත් තැපෑල ඔස්සේ fiu@cbsl.lk වෙත ද දැනුම් දිය යුතු වේ.
8. ඉහත අංක 7 හි සඳහන් තොරතුරු, කොටස් තැරැවිකාර සමාගම් විසින් නිසි බලධරයා වෙත ද (ජාතික බුද්ධි ප්‍රධානි, නිසි බලධාරී කාර්යාලය, ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, අංක 15/5, බාලදක්ෂ මාවත, කොළඹ 03) දැන්විය යුතු වේ. මෙම විස්තර තැපෑල මාර්ගයට අමතරව අනිවාර්යයෙන්ම විද්‍යුත් තැපෑල ඔස්සේ cniofficemod@gmail.com වෙත ද දැනුම් දිය යුතු වේ.
9. කොටස් තැරැවිකාර සමාගම් 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝගයන්හි විධිවිධාන අදාළ සේවක මණ්ඩලයන්හි අවධානයට යොමු කළයුතු බවට සහ දැඩි අනුකූලතාවය සහතික කළයුතු බවට මෙයින් උපදෙස් දෙනු ලැබේ.
10. 1267 (1999) දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතිය සහ එයට අනුශාංගිකව, යෝජනා සම්මුති 1988 (2011) සහ 1989 (2011) ඇතුළත්ව, පසුව සිදු කරන ලද හෝ අනාගතයේ දී සිදු කෙරෙන සියලුම යෝජනා සම්මුති ක්‍රියාවට නැංවීමට අදාළ ලිඛිත අභ්‍යන්තර ක්‍රියාපටිපාටීන් සහ පද්ධතීන් ස්ථාපනය කර පවත්වාගෙන යාමට අනුකූලතා නිලධාරීන් වගබලාගත යුතු වේ.

යොමුව : 34/07/029/0001/002

2013 පෙබරවාරි 27

වකුලේඛ අංකය: ආර්ටීපීඑස්/01/2013

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

2013 මාර්තු මස 05 වැනි අගභරුවාදා දින ලංකාසෙට්ල් පද්ධතියෙහි සජීවී මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කිරීම

2013 මාර්තු මස 05 වැනි අගභරුවාදා දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා ලංකාසෙට්ල් (තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ ලංකාසෙසිනු පද්ධතිය) සහ ඒ හා සම්බන්ධ අනෙකුත් අදාළ පද්ධතීන් හි මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදුකරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

ලංකාසෙට්ල් පද්ධතියෙහි සහභාගීත්ව ආයතන විසින් තම වැඩබිම්වල කිසිදු වෙනසක් සිදුකිරීම අවශ්‍ය නොවන අතර ශ්‍රී ලංකා මහ බැංකුව සමග සිදුවන ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන මෙන් ඉල්ලා සිටිමු.

2013 මාර්තු මස 05 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලය ඇමතීම සඳහා පහත දැක්වෙන දුරකථන අංක භාවිතා කළ හැකිය.

- තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ විවට වෙළෙඳ කටයුතු : 2477068, 2477055, 2477858, 2477832
- ස්විෆ්ට් : 2477046, 2477858, 2477832
- විදේශ විනිමය පසු මෙහෙයුම් කටයුතු : 2477065, 2477852, 2477832
- ආසියානු නිෂ්කාගන සංගමය : 2477053, 2477057
- ලංකාසෙසකු : 2477852, 2477832, 4858876, 4858879
- අනෙකුත් අංශ : 2477858, 2477832, 4858876, 4858879
- ෆැක්ස් : 2866184, 2873244

රාජනී විරසිංහ
අධ්‍යක්ෂ ගෙවීම් සහ පියවීම්

එන්.ඩබ්ලිව්.ඒ.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

යොමුව : 34/07/029/0001/002

2013 අප්‍රේල් 04

චක්‍රලේඛ අංකය : ආර්ටීජීඑස්/02/2013

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

2013 අප්‍රේල් මස 12 වැනි දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් 2013 අප්‍රේල් මස 12 වැනි දින (සෙනසුරාදා දිනට යෙදී ඇති සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය වෙනුවෙන් දින භාගයක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති බැවින්) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව 2013 අප්‍රේල් මස 12 වැනි දින මධ්‍යහ්න 12.00 න් පසු ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කාලසටහන පහත සඳහන් පරිදි සංශෝධනය කර ඇත.

මෙහෙයුම	සංශෝධන වේලාව
විවට ප්‍රතිමිලදී ගැනුම් (වෙන්දේසිය) පියවීම	ප.ව. 12.45
බහුවිධ ශුද්ධ පියවීම්-රුපියල් අණකර නිෂ්කාගනය, ගැලපුම් නිෂ්කාගනය සහ පියවීම් නිෂ්කාගනය	ප.ව. 2.00
තෙවන පාර්ශවීය ගනුදෙනු සඳහා අවසන් වේලාව	ප.ව. 2.15
බහුවිධ ශුද්ධ පියවීම් - ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (දෙවන අදියර)	ප.ව. 2.15
විවට ප්‍රතිමිලදී ගැනුම් (ස්ථාවර පහසුකම්) පියවීම	ප.ව. 2.30
දවස ඇතුළත ද්‍රවශීලනා පහසුකම් ආපසු ගෙවීම සහ ප්‍රතිවිකුණුම් පියවීම	ප.ව. 2.45
පද්ධතිය ගනුදෙනු සඳහා වැසීම	ප.ව. 3.00
පද්ධතිය වැසීම	ප.ව. 3.30

රාජනී විරසිංහ
අධ්‍යක්ෂ ගෙවීම් සහ පියවීම්

එන්.ඩබ්ලිව්.ඒ.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

යොමුව: 34/07/029/0001/002

2013 මැයි 17

චක්‍රලේඛ අංකය : ආර්ටීජීඑස්/03/2013

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

2013 මැයි මස 23 වැනි (බ්‍රහස්පතින්දා) දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් 2013 මැයි මස 23 වැනි දින (සෙනසුරාදා දිනට යෙදී ඇති වෙසක් පුර පසලොස්වක පොහොය දිනට පසු දිනය වෙනුවෙන් දින භාගයක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති බැවින්) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව 2013 මැයි මස 23 වැනි දින මධ්‍යහ්න 12.00 න් පසු ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කාලසටහන පහත සඳහන් පරිදි සංශෝධනය කර ඇත.

මෙහෙයුම	සංශෝධන වේලාව
විවට ප්‍රතිමිලදී ගැනුම් (වෙන්දේසිය) පියවීම	ප.ව. 12.45
බහුවිධ ශුද්ධ පියවීම්-රුපියල් අණකර නිෂ්කාගනය, ගැලපුම් නිෂ්කාගනය සහ පියවීම් නිෂ්කාගනය	ප.ව. 2.00
තෙවන පාර්ශවීය ගනුදෙනු සඳහා අවසන් වේලාව	ප.ව. 2.15
බහුවිධ ශුද්ධ පියවීම් - ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (දෙවන අදියර)	ප.ව. 2.15
විවට ප්‍රතිමිලදී ගැනුම් (ස්ථාවර පහසුකම්) පියවීම	ප.ව. 2.30
දවස ඇතුළත ද්‍රවශීලනා පහසුකම් ආපසු ගෙවීම සහ ප්‍රතිවිකුණුම් පියවීම	ප.ව. 2.45
පද්ධතිය ගනුදෙනු සඳහා වැසීම	ප.ව. 3.00
පද්ධතිය වැසීම	ප.ව. 3.30

රාජනී විරසිංහ
අධ්‍යක්ෂ ගෙවීම් සහ පියවීම්

එන්.ඩබ්ලිව්.ඒ.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1813/25 - 2013 ජුනි මස 07 වැනි සිකුරාදා
(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී.)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය
රජයේ නිවේදන

2005 අංක 28 දරන ගෙවීමේ හා බෙරුම් කිරීමේ පද්ධති පනත

2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග

2005 අංක 28 දරන ගෙවීමේ හා බෙරුම් කිරීමේ පද්ධති පනතේ 11 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 17 වැනි වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවෙහි (2) වැනි ඡේදය යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නියෝග.

2013 මැයි මස 30 වැනි දින,
කොළඹ දී ය.

මහින්ද රාජපක්ෂ
ජනාධිපති

නියෝග

1. මෙම නියෝග 2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග (මෙහි මින් මතු 'නියෝග' යනුවෙන් සඳහන් කරනු ලබන) යනුවෙන් හඳුන්වනු ලැබිය හැකි ය.
2. (අ) ශ්‍රී ලංකා මහ බැංකුව (මෙහි මින් මතු 'මහ බැංකුව' යනුවෙන් සඳහන් කරනු ලබන) ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති පිළිබඳ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය වශයෙන් ක්‍රියා කළ යුතු වන අතර සියලුම ගෙවීම් කාඩ්පත් සහ/හෝ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සේවා සැපයුම්කරුවන් නියාමනය සහ අධීක්ෂණය කිරීම පිළිබඳව මහ බැංකුව වගකිව යුතු ය.
(ආ) මෙම නියෝගයන්හි විධිවිධානවලට අනුකූලව මහ බැංකුවේ කටයුතු සිදු කිරීම සඳහා එහි යම් නිලධාරියෙකුට ලිඛිතව බලය පැවරීම මහ බැංකුවට කළ හැකි ය.
3. මෙම නියෝගයන්හි 'ගෙවීම් කාඩ්පත්' යන්නෙන් හර කාඩ්පත්, ණය කාඩ්පත්, අයහාර කාඩ්පත් සහ අගය රාශිගත කාඩ්පත් පමණක් අදහස් කරනු ලැබේ.
4. මහ බැංකුව විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරිය යටතේ සහ එහි අන්තර්ගත නියමයන් හා කොන්දේසිවලට අනුකූලව මිස, යම් තැනැත්තෙකු විසින් සේවා සැපයුම්කරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතුවල නියුක්තවීමට හෝ ක්‍රියා කිරීමට නොකළ යුතු ය.
5. (අ) සේවා සැපයුම්කරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතුවල නියුක්තවීමට හෝ ක්‍රියා කිරීමට බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට මෙහි පහත සඳහන් කරනු ලබන තැනැත්තන් සුදුසුකම් ලබනු ඇත.
 - (i) බලපත්‍රලාභී වාණිජ බැංකුවක්
 - (ii) බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්
 - (iii) මූල්‍ය සමාගමක්
 - (iv) 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත (සංශෝධිත) අනුව නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරිය යටතේ සෛලීය ජංගම දුරකථන සේවා සපයනු ලබන ක්‍රියාකරුවෙක්
 - (v) 2007 අංක 7 දරන සමාගම් පනතෙහි අර්ථ නිරූපණය කෙරෙන, ඇපයෙන් සීමිත සමාගමක්, අක්වෙරළ සමාගමක් හෝ විදේශ සමාගමක් හැර 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති අවම වශයෙන් රුපියල් මිලියන එකසිය පනහ (150) ක ක්ෂය නොවූ ප්‍රාග්ධනයක් හෝ මහ බැංකුව විසින් නියම කරන ලද වෙනත් ප්‍රමාණයක ක්ෂය නොවූ ප්‍රාග්ධනයක් ඇති සමාගමක්
 (ආ) ඉහත (අ) ඡේදය යටතේ සුදුසුකම් ලබන තැනැත්තෙකුට, මහ බැංකුව විසින් මෙම නියෝගයන්ට අනුව නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරිය යටතේ, පහත දැක්වෙන ව්‍යාපාර කාණ්ඩයක හෝ වැඩි ගණනක සේවා සැපයුම්කරුවෙකු ලෙස නියුක්තවීමට හෝ ක්‍රියා කිරීමට හැකි ය.
 - (i) ගෙවීම් කාඩ්පත් නිකුත් කරන්නෙක්
 - (ii) ගෙවීම් කාඩ්පත් පිළිබඳ මූල්‍ය අත්පත්කරුවෙක්
 - (iii) ගනුදෙනුකරුවන්ගේ ගිණුම් පදනම් කරගත් ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතියක ක්‍රියාකරුවෙක්
 - (iv) ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධතියක ක්‍රියාකරුවෙක්
 (ඇ) ඉහත (අ) ඡේදය යටතේ සුදුසුකම් ලබන පාර්ශවයකට හෝ වැඩි ගණනකට ඉහත (ආ) ඡේදය යටතේ දක්වා ඇති ව්‍යාපාර කාණ්ඩයක හෝ වැඩි ගණනක නියුක්තවීම සීමා කිරීම මහ බැංකුවට කළ හැකිය.
6. (අ) සේවා සැපයුම්කරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතුවල නියුක්තවීමට හෝ ක්‍රියා කිරීමට අපේක්ෂා කරන සුදුසුකම්ලත් තැනැත්තෙකුට ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට මහ බැංකුව විසින් නියම කරනු ලබන අයදුම්පතක් මගින් අයදුම් කළ හැකිය.
(ආ) ඉදිරිපත් කරන ලද අයදුම්පතෙහි, ලියකියවිලිවල, තොරතුරුවල සහ අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතු වන අනෙකුත් විස්තරවල මෙන්ම මහ බැංකුව විසින් ඉල්ලා සිටිනු ලබන අනෙකුත් එවැනි ලියකියවිලිවල සහ තොරතුරුවල අන්තර්ගත කරුණු පිළිබඳව මහ බැංකුව සැඟීමකට පත් වන්නේ නම්, සේවා සැපයුම්කරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතුවල නියුක්තවීමට හෝ ක්‍රියා කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම මහ බැංකුවට කළ හැකිය.

- (ඇ) කිසිදු හේතු දැක්වීමකින් තොරව, බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම මහ බැංකුවට කළ හැකි ය.
 - (ඈ) මෙම නියෝගයෙහි (ආ) ඡේදය යටතේ නිකුත් කරනු ලබන බලපත්‍රයක්, එම බලපත්‍රයේ හෝ බලපත්‍රය සමග ඇති උපලේඛනයක සඳහන් කරනු ලබන කොන්දේසිවලට යටත් වනු ඇත.
 - 7. (අ) මෙම නියෝගයන්හි 6 වැනි නියෝගයෙහි (අ) ඡේදය අනුව අයදුම්පතක් ඉදිරිපත් කළ පසු මහ බැංකුව විසින් කරනු ලබන දැනුම්දීමකින් අනතුරුව අයදුම්කරු විසින් බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතුය.
 - (ආ) බලපත්‍රයක් නිකුත් කරනු ලැබීමෙන් පසුව, එම බලපත්‍රය වලංගු පවතින තෙක් වාර්ෂික ගාස්තුවක් මහ බැංකුව වෙත ගෙවිය යුතු අතර එම ගෙවීම් සෑම ලීන් වර්ෂයකම ජනවාරි මාසය තුළදී සිදු කළ යුතුය.
 - (ඇ) බලපත්‍ර ගාස්තුව හා වාර්ෂික ගාස්තුව කලින් කලට මහ බැංකුවට තීරණය කිරීම කළ හැකිය.
 - 8. මෙම නියෝගයෙහි 6 වැනි නියෝගයෙහි (ආ) ඡේදය යටතේ නිකුත් කරන ලද බලපත්‍රයක් ලැබූ තැනැත්තෙකු මෙහි මින් මතු “බලපත්‍රලාභී සේවා සැපයුම්කරු” ලෙස හැඳින්වෙනු ඇත.
 - 9. සෑම බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකුම මෙම නියෝගයන්හි 6 වැනි නියෝගයෙහි (ආ) ඡේදය යටතේ තමන් වෙත නිකුත් කරන ලද බලපත්‍රයේ පිටපතක් සිය ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයෙහි සහ සෑම ශාඛාවකම ප්‍රදර්ශනය කළ යුතු ය.
 - 10. මෙම නියෝගයන්හි 5 වැනි නියෝගයෙහි (ඇ) ඡේදයට යටත්ව, සෑම බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකුම,
 - (අ) තමන් වෙත නිකුත් කරන ලද බලපත්‍රයේ උපලේඛනයෙහි දක්වා ඇති ව්‍යාපාර කාණ්ඩයට/කාණ්ඩවලට අදාළ ව්‍යාපාර කටයුතුවල පමණක් සේවා සැපයුම්කරුවෙකු ලෙස නියුක්තවීම හෝ ක්‍රියා කිරීම කළ යුතුය.
 - (ආ) තමන් වෙත නිකුත් කරන ලද බලපත්‍රයේ උපලේඛනයෙහි දක්වා ඇති ව්‍යාපාර කාණ්ඩයට/කාණ්ඩවලට අමතරව වෙනත් ව්‍යාපාර කාණ්ඩයක/කාණ්ඩවල බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකු ලෙස නියුක්තවීම හෝ ක්‍රියා කිරීම සඳහා මහ බැංකුවෙන් පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතුය. එවැනි බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකු මහ බැංකුව විසින් නියම කරනු ලබන අයදුම්පතක් මගින් එම අනුමැතිය ලබා ගැනීම සඳහා අයදුම් කළ යුතු වන අතර, එම අයදුම්පත මහ බැංකුව විසින් නියම කරනු ලබන ගාස්තුවක් සමග ඉදිරිපත් කළ යුතුය.
 - 11. සෑම බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකුම තම ව්‍යාපාරයන්හි නමෙහි, ලියාපදිංචි ලිපිනයෙහි, අධ්‍යක්ෂ මණ්ඩලයෙහි හෝ සාංගමික ව්‍යවස්ථාවලියෙහි යම් වෙනසක් සිදු වුවහොත්, එම වෙනස්වීම් බලපැවැත්වෙන දින සිට දින තුනක් ඇතුළත ඒ බව ලිඛිතව මහ බැංකුවට දැනුම් දිය යුතු ය.
 - 12. (අ) යම් බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකු;
 - (i) බලපත්‍රය නිකුත් කළ දින සිට මාස හයක් ඇතුළත ගෙවීම් කාඩ්පත්/ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිවලට අදාළ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අපොහොසත් වී ඇති බවට; හෝ
 - (ii) අසත්‍ය හෝ වැරදි සහගත තොරතුරු ඉදිරිපත් කර ඇති බවට හෝ යම් වැදගත් තොරතුරක් ඉදිරිපත් කිරීම මඟ හැර ඇති බවට; හෝ
 - (iii) පනතේ යම් විධිවිධානයකට, පනත යටතේ නිකුත් කරනු ලැබූ යම් නියෝගයකට, විධානයකට, මඟ පෙන්වීමකට, රීතියකට, කොන්දේසියකට, චක්‍රලේඛයකට, මාර්ගෝපදේශයකට හෝ උපදේශයකට අනුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවට; හෝ
 - (iv) මහ බැංකුව විසින් නිශ්චිතව දක්වනු ලබන කාලයක් ඇතුළත මහ බැංකුව විසින් දන්වන ලද පරිදි විශෝධන ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූ බවට; හෝ
 - (v) බුන්වත්තභාවයට පත්ව ඇති බව හෝ බුන්වත්තභාවයට පත්වීමට ඉඩ ඇති බවට; හෝ
 - (vi) අධිකරණයක් විසින් යම් වරදක් සඳහා වරදකරු කරනු ලැබ ඇති බවට; හෝ
- මහ බැංකුව සෑහීමකට පත් වන පරිදි සනාථ වුවහොත්, එවැනි බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවකුට නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කරන බවට දැනුම්දීමක් කිරීම මහ බැංකුවට කළ හැකි ය.
- (ආ) ඉහත (අ) ඡේදය යටතේ බලපත්‍රය අවලංගු කරන බවට දැනුම්දීමක් ලද බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවකුට එම දැනුම්දීම ලැබී දින දාහතරක් ඇතුළත, මෙම නියෝගයන්හි 6 වැනි නියෝගයෙහි (ආ) ඡේදය යටතේ එම සේවා සැපයුම්කරුට නිකුත් කරන ලද බලපත්‍රය අවලංගු කරන බවට වූ දැනුම්දීමට එරෙහිව එම අවලංගු කිරීම නොකළ යුත්තේ මන්ද යන්න පිළිබඳව හේතු දක්වමින් විරෝධතාවක් ලිඛිතව මහ බැංකුවට ඉදිරිපත් කළ හැකිය.
 - (ඇ) ඉහත (ආ) ඡේදය යටතේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දෙනු ලබන කාලසීමාවේ අවසන් දින සිට දින තිහක් ඇතුළත, එම ඡේදය යටතේ ඉදිරිපත් කරන ලද විරෝධතා ඇත්නම් ඒවා සැලකිල්ලට ගැනීමෙන් පසු සහ එම බලපත්‍රලාභී සේවා සැපයුම්කරුගේ විරෝධතාවලට අනුබල වශයෙන් දක්වනු ලබන කරුණුවලට සවන් දීමෙන් පසු ඉහත (අ) ඡේදය යටතේ කරන ලද දැනුම්දීම කොන්දේසි සහිතව හෝ රහිතව අස්කර ගැනීමට හෝ බලපත්‍රලාභී සේවා සැපයුම්කරුට නිකුත් කරන ලද බලපත්‍රය අවලංගු කිරීමට මහ බැංකුවට හැකි වන අතර මහ බැංකුව ඒ බව බලපත්‍රලාභී සේවා සැපයුම්කරුට ලිඛිතව දැනුම් දිය යුතුය.
13. බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකුට නිකුත් කරන ලද බලපත්‍රය අවලංගු කරනු ලැබූ විටකදී, එම සේවා සැපයුම්කරුගේ ගෙවීම් කාඩ්පත් සහ/හෝ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති හා සම්බන්ධ ව්‍යාපාර කටයුතු වහාම අවසන් කිරීමට හා අත්හිටුවීමට එම සේවා සැපයුම්කරුට මහ බැංකුව නියම කළ යුතු ය. මහ බැංකුව විසින් ගනු ලබන එවැනි තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා පනතෙහි විධිවිධාන ප්‍රකාරව සුදුසු ඕනෑම ක්‍රියාමාර්ගයක් මහ බැංකුවට ගත හැකි ය.
14. බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකුගේ ගෙවීම් කාඩ්පත් සහ/හෝ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිවලට අදාළ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් එතැන් පරීක්ෂණ සහ දුරස්ථ අවේක්ෂණ කටයුතු මහ බැංකුවට සිදු කළ හැකි ය.

- 15. එතැන් පරීක්ෂණ සහ දුරස්ථ අවේක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා හෝ බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකු ලෙස තව දුරටත් අඛණ්ඩව කටයුතු කරගෙන යාමට බලපත්‍රලාභී සේවා සැපයුම්කරුට ඇති හැකියාව ඇගයීම සඳහා මහ බැංකුව හෝ මහ බැංකුව විසින් බලය පවරන ලද නිලධාරියෙකු විසින් ඉල්ලා සිටිනු ලබන ලියකියවිලි, තොරතුරු සහ අනෙකුත් විස්තර සෑම බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකුටම ලබා දිය යුතු ය.
- 16. (අ) එතැන් පරීක්ෂණ සහ/හෝ දුරස්ථ අවේක්ෂණ කටයුතු මගින් හෝ ලැබුණ වෙනත් තොරතුරක් මත සිදු කරනු ලබන පරීක්ෂණයක් මගින් හෝ යම් බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකු;
 - (i) ගෙවීම් කාඩ්පත්/ඡංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිවලට අදාළ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අපොහොසත් බව; හෝ
 - (ii) ගෙවීම් කාඩ්පත්/ඡංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිවලට අදාළ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට අහිතකර බලපෑම් ඇති වන ආකාරයේ අනාරක්ෂිත සහ/හෝ අසහපත් ක්‍රියාමාර්ගයන්හි නියුක්තවන බව; හෝ
 - (iii) ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාවට සහ ශ්‍රී ලංකාවේ ගෙවීම් පද්ධතිවල විශ්වාසනීයත්වය, උන්නතිය සහ මනා ක්‍රියාකාරීත්වයට අහිතකර වන පරිදි ව්‍යාපාර කටයුතු කරගෙන යන බව; හෝ

හෙළිදරව් වුවහොත්, එම බලපත්‍රලාභී සේවා සැපයුම්කරුගේ බලපත්‍රයෙහි උපලේඛනයෙහි සඳහන් කර ඇති ඕනෑම ව්‍යාපාර කාණ්ඩයකට හෝ ව්‍යාපාර කාණ්ඩ කිහිපයකට අදාළ ව්‍යාපාර කටයුතු වහාම අත්හිටුවීමටත්, මහ බැංකුව විසින් පනවනු ලබන කොන්දේසිවලට යටත්ව සහ නියම කරන ලද කාලසීමාවක් ඇතුළත විශෝධන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් බලපත්‍රලාභී සේවා සැපයුම්කරුට මහ බැංකුව නියම කළ යුතු ය.

 - (ආ) බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවකු විසින් එම විශෝධන ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වුවහොත්,
 - (i) ඉහත 12 වන නියෝගය යටතේ බලපත්‍රය අවලංගු කිරීම; හෝ
 - (ii) බලපත්‍රලාභී සේවා සැපයුම්කරුහට නිකුත් කර ඇති බලපත්‍රයෙහි උපලේඛනයෙහි සඳහන් කර ඇති ඕනෑම ව්‍යාපාර කාණ්ඩයක් හෝ ව්‍යාපාර කාණ්ඩ කිහිපයක් සඳහා දෙන ලද අනුමැතිය අහෝසි කිරීම; හෝ

මහ බැංකුවට කළ හැකි ය.

- 17. (අ) යම් බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකුගේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලපත්‍රයේ උපලේඛනයෙහි සඳහන් ඕනෑම ව්‍යාපාර කාණ්ඩයක් හෝ ව්‍යාපාර කාණ්ඩ කිහිපයක් ස්වේච්ඡාවෙන් අත්හිටුවීමට තීරණය කළහොත්, එම බලපත්‍රලාභී සේවා සැපයුම්කරු විසින් එම තීරණය වහාම මහ බැංකුවට දැන්විය යුතු වන අතර එම තීරණය ගත් දිනයේ සිට දින හතක් ඇතුළත;
 - (i) ගෙවීම් කාඩ්පත් සහ/හෝ ඡංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිවලට අදාළ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට හෝ අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපොහොසත් වීම පිළිබඳව හේතු දැක්වීම ; සහ
 - (ii) ඒ වන විට සිටින ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා වගකීම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ විස්තරාත්මක යෝජනාවලියක් සහ ගිවිස ගත් සේවා සැපයීම සඳහා වන විකල්ප ක්‍රමයක් ඉදිරිපත් කිරීම;

කළ යුතු ය.

 - (ආ) බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවකු විසින් සිය ව්‍යාපාරය අත්හිටුවීමට ගත් තීරණය දැනුම් දුන් විට, එම ව්‍යාපාරය අවසන් කිරීම සිදු කළ යුතු ආකාරය සහ ඒ පිළිබඳව පිළිපැදිය යුතු කොන්දේසි සහිත විධාන මහ බැංකුවට නිකුත් කළ හැකි ය.- 18. යම් කාණ්ඩයක හෝ සියලුම කාණ්ඩවල බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකුගේ හෝ සැපයුම්කරුවන්ගේ ව්‍යාපාර කටයුතුවලට අදාළ ඕනෑම කාර්යයක් සිදු කළ යුතු ආකාරය පිළිබඳව සේවා සැපයුම්කරුවෙකුට හෝ සේවා සැපයුම්කරුවන් වැඩි දෙනෙකුට කලින් කල විධානයන්, මඟ පෙන්වීම්, රීති, කොන්දේසි, චක්‍රලේඛ, මාර්ගෝපදේශ හෝ උපදේශයන් මහ බැංකුවට නිකුත් කළ හැකි අතර එම බලයට අගතියක් සිදු නොවන ආකාරයෙන් පහත සඳහන් දෑ සම්බන්ධයෙන් විධානයන්, මඟ පෙන්වීම්, රීති, කොන්දේසි, චක්‍රලේඛ, මාර්ගෝපදේශ හෝ උපදේශයන් නිකුත් කිරීම මහ බැංකුවට කළ හැකි ය.
 - (අ) යහපාලනය, අවදානම් කළමනාකරණය සහ පාලනය
 - (ආ) ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සහ අනෙකුත් ප්‍රාග්ධන අවශ්‍යතාවන්
 - (ඇ) ගෙවීම් කාඩ්පත්/ඡංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති භාවිතය පිළිබඳ සීමාවන්
 - (ඈ) ගෙවීම් කාඩ්පත්/ඡංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති හා සම්බන්ධ සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන්හට අදාළ වන ගාස්තු සහ අය කිරීම්
 - (ඉ) ගනුදෙනුකරුවන්ගේ හා බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග
 - (ඊ) ගෙවීම් කාඩ්පත්/ඡංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිවලට අදාළ ව්‍යාපාර කටයුතු හා සම්බන්ධ වන නියෝජිතයින්, පාලිත සමාගම් සහ බාහිර පාර්ශවයන්ගෙන් ලබාගන්නා සේවාවන්ට අදාළ වන වැඩපිළිවෙල
 - (උ) ගෙවීම් කාඩ්පත්/ඡංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති හා සම්බන්ධ තාක්ෂණයෙහි ආරක්ෂිත ක්‍රමවේදයන්
 - (ඌ) ව්‍යාපාරික සහ ආයෝජන කටයුතු පිළිබඳ සීමාවන්
 - (එ) ගෙවීම් කාඩ්පත්/ඡංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති පිළිබඳ තොරතුරු ලබාදීම.
- 19. මෙම නියෝගයන්හි 6 වැනි නියෝගයෙහි (අ) ඡේදය යටතේ නිකුත් කළ බලපත්‍රයක් 12 වැනි නියෝගය යටතේ අවලංගු කළ විටකදී, මහ බැංකුව එම අවලංගු කිරීම සිංහල පුවත්පතක, දෙමළ පුවත්පතක සහ ඉංග්‍රීසි පුවත්පතක දැන්වීමක් පළකිරීමෙන් මහජනතාව දැනුවත් කළ යුතු ය.
- 20. ප්‍රකාශයට පත් කරන ලද, සම්ප්‍රේෂණය කරන ලද, විසුරුවා හරින ලද, විකාශනය කරන ලද හෝ ප්‍රදර්ශනය කරන ලද යම් ප්‍රචාරක දැන්වීමක් මගින් පනතෙහි හෝ පනත යටතේ නිකුත් කරන ලද නියෝග හෝ පනත යටතේ හෝ මෙම නියෝග යටතේ නිකුත් කරන

ලද විධාන, මාර්ගෝපදේශ හෝ උපදේශයන් උල්ලංඝනය කිරීමක් හෝ මහජනතාව නොමග යැවීමක් සිදු වන බව මහ බැංකුවට හැඟී යන්නේ නම්, එම ප්‍රචාරක දැන්වීම් ප්‍රකාශයට පත් කිරීම, සම්ප්‍රේෂණය කිරීම, විසුරුවා හැරීම, විකාශනය කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම අත්හිටුවීම හෝ නිශ්චිත කාලසීමාවක් තුළදී එම දැන්වීම වෙනස් කිරීම සඳහා බලපත්‍රලාභී සේවා සැපයුම්කරුට නියම කිරීම මහ බැංකුවට කළ හැකි ය.

21. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස මෙම නියෝගයන්හි -

‘පනත’ යන්නෙන් 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත අදහස් වේ.

‘කාඩ්පත් දරන්නා’ යන්නෙන් නිකුත් කරන්නෙකු විසින් නිකුත් කරනු ලබන ගෙවීම් කාඩ්පතක් භාවිත කිරීමට අවසර ලත් යම් තැනැත්තෙක් අදහස් වේ.

‘ශ්‍රී ලංකා මහ බැංකුව’ යන්නෙන් (422 අධිකාරිය වූ) 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් වේ.

‘අයහාර කාඩ්පත’ යන්නෙන් කාඩ්පත් දරන්නා වෙත එය නිකුත් කරන්නා විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකමක් සහිත, කාඩ්පත් දරන්නා විසින් භාවිත කරන ලද ණය මුදල තවදුරටත් දීර්ඝ කිරීමකින් තොරව නියම කරන ලද දිනට හෝ ඊට පෙර සම්පූර්ණයෙන් ගෙවා නිමකළ යුතු ගෙවීම් කාඩ්පතක් අදහස් වේ.

‘ණය කාඩ්පත’ යන්නෙන් කාඩ්පත් දරන්නා වෙත එය නිකුත් කරන්නා විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකම් සහිත, කාඩ්පත් දරන්නා විසින් භාවිතා කරන ලද ණය මුදල සම්පූර්ණයෙන් හෝ කොටසක් නියමිත දින හෝ ඊට පෙර ගෙවා නිමකළ හැකි කාඩ්පතක් අදහස් වේ. නියමිත දිනට නොපියවන ලද ණය මුදලට නිකුත් කරන්නා විසින් පොලී හෝ වෙනත් ගාස්තු අය කරනු ලැබිය හැකි ය.

‘ගනුදෙනුකරුවන්ගේ ගිණුම් පදනම් කරගත් ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිය’ යන්නෙන් බලපත්‍රලාභී වාණිජ බැංකුවක්, බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් හෝ මූල්‍ය සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබන ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට ප්‍රවේශවීමේ මාධ්‍යයක් ලබාදීම සඳහා එම මූල්‍ය ආයතනය විසින් මෙහෙයවනු ලබන ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතියක් අදහස් වේ.

‘දිනය’ යන්නෙන් ලිඛිත දිනයක් අදහස් වේ.

‘හර කාඩ්පත’ යන්නෙන් මුදල් ලබාගැනීම සහ/හෝ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා එම කාඩ්පත දරන්නා විසින් පවත්වාගෙන යනු ලබන ගිණුම සෘජුවම හර කළ හැකි කාඩ්පතක් අදහස් වේ.

‘විද්‍යුත් මුදල් පද්ධතිය’ යන්නෙන් ගෙවීම් මාධ්‍යයක් ලෙස භාවිත කිරීම හෝ මූල්‍ය වගකීම් පියවීම සඳහා, ගෙවනු ලබන අරමුදල් භාරගෙන එහි මූල්‍ය වටිනාකම විද්‍යුත් මාර්ගයෙන් නිකුත් කිරීම සහ රාශිගත කිරීම සිදු කෙරෙන පද්ධතියක් අදහස් වේ.

‘මූල්‍ය සමාගමක්’ යන්නෙන් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රයක් ලබාගෙන ඇති මූල්‍ය සමාගමක් අදහස් වේ.

‘මූල්‍ය අත්පත්කරු’ යන්නෙන් ගෙවීම් මාධ්‍යයක් වශයෙන් කාඩ්පත් දරන්නන්ගෙන් ගෙවීම් කාඩ්පත් භාර ගැනීමට තුන්වන පාර්ශවයන් සමග කටයුතු පිළියෙල කරනු ලබන සහ කාඩ්පත් දරන්නා විසින් මිලදී ගත් භාණ්ඩ හා සේවාවල වටිනාකම එම තුන්වන පාර්ශවයන් වෙත ප්‍රතිපූර්ණය කරනු ලබන සහ/හෝ කාඩ්පත් දරන්නන් විසින් ලබාගත් මුදල් අත්තිකාරම්වල වටිනාකම එම තුන්වන පාර්ශවය වෙත ප්‍රතිපූර්ණය කරනු ලබන ඕනෑම තැනැත්තෙක් අදහස් වේ.

‘නිකුත් කරන්නා’ යන්නෙන් ගෙවීම් කාඩ්පත් නිකුත් කරනු ලබන සහ ඒ අනුව කාඩ්පත් හිමියන් සමග ගිවිසුම්ගත සම්බන්ධතා ඇති කර ගනු ලබන ආයතනයක් අදහස් වේ.

‘බලපත්‍රලාභී වාණිජ බැංකු’ යන්නෙන් 1988 අංක 30 දරන බැංකු පනත (සංශෝධිත) යටතේ බලපත්‍රයක් ලබාගත් වාණිජ බැංකුවක් අදහස් වේ.

‘බලපත්‍රලාභී විශේෂිත බැංකුව’ යන්නෙන් 1988 අංක 30 දරන බැංකු පනත (සංශෝධිත) යටතේ බලපත්‍රයක් ලබාගත් විශේෂිත බැංකුවක් අදහස් වේ.

‘සේවා සැපයුම්කරු’ යන්නෙන් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවෙක් සහ/හෝ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සේවා සැපයුම්කරුවෙක් අදහස් වේ.

‘ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සේවා සැපයුම්කරු’ යන්නෙන් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් පදනම් කරගත් ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති ක්‍රියාකරුවෙකු ලෙස කටයුතු කරන ඕනෑම තැනැත්තෙක් සහ/හෝ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවෙකු ලෙස කටයුතු කරන ඕනෑම තැනැත්තෙක් අදහස් වේ.

‘ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරු’ යන්නෙන් ගෙවීම් කාඩ්පත් නිකුත් කරන්නෙකු වශයෙන් කටයුතු කරන සහ/හෝ ගෙවීම් කාඩ්පත් පිළිබඳ මූල්‍ය අත්පත්කරුවෙකු වශයෙන් කටයුතු කරන ඕනෑම තැනැත්තෙක් අදහස් වේ.

‘රාශිගත අගය’ යන්නෙන් 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතෙහි 18 වැනි වගන්තියේ දී ඇති අර්ථයම අදහස් වේ.

‘අගය රාශිගත කාඩ්පත’ යන්නෙන් ගෙවීම් මාධ්‍යයක් වශයෙන් භාවිත කළ හැකි රාශිගත අගයකට ප්‍රවේශවීමට පහසුකම් සලසා දෙන ගෙවීම් කාඩ්පතක් හෝ වෙනත් යම් උපාංගයක් අදහස් වේ. කාඩ්පත් නිකුත් කරන්නා වෙතම පමණක් ගෙවීම් පියවිය හැකි රාශිගත කාඩ්පත් මෙම අර්ථකථනයට ඇතුළත් නොවේ.

‘ක්ෂය නොවූ ප්‍රාග්ධනය’ යන්නෙන් ලියමක් හෝ වෙනත් ගාස්තු නොමැති ප්‍රාග්ධනයක් අදහස් වේ.

22. 2009 ජූලි මස 31 වැනි දින අති විශේෂ ගැසට් පත්‍ර අංක 1612/32 මගින් ප්‍රසිද්ධ කරන ලද 2009 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන් සඳහා වූ නියෝග, එකී නියෝග යටතේ සිදු කරන ලද කිසිදු කාර්යයකට අගතියක් සිදු නොවන පරිදි මෙයින් අවලංගු කරනු ලැබේ.

2013 අංක 01 දරන පොදු විධිවිධාන
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු
2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත

2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 44 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද පොදු විධිවිධාන.

2013 මැයි මස 31 වැනි දින,
කොළඹ දී ය.

නිවාඩ් අපේක්ෂා කිරීමට
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2013 අංක 01 දරන පොදු විධිවිධාන - ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු

මෙම විධිවිධානය, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සඳහා වන 2013 අංක 01 දරන පොදු විධිවිධාන ලෙස හඳුන්වනු ලබන අතර, ලංකා ක්‍රීඩා සමාගමට සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සාමාජිකයින්ට අදාළ වේ. 2013 මැයි මස 31 වැනි දින සිට මෙය බලපැවැත්වේ.

2. නිර්වචන

පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස මෙම පොදු විධිවිධානයෙහි;

- 2.1 “ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය” යන්නෙන් කාඩ්පත් දරන්නාගේ පුද්ගල අනන්‍යතා අංකයෙහි නිරවද්‍යතාව තහවුරු කර සියළු ගනුදෙනු මංගතව සිදු කරන, කාඩ්පත් දරන්නාට සක්‍රීය කර ගත හැකි ටර්මිනලයක් අදහස් වේ.
- 2.2 “ශ්‍රී ලංකා මහ බැංකුව” යන්නෙන් 1949 අංක 58 දරන (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත යටතේ පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් වේ.
- 2.3 “ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය” යන්නෙන් ලංකා ක්‍රීඩා සමාගම (පුද්ගලික) සමාගම මගින් මෙහෙයවනු ලබන විද්‍යුත් ගෙවීම් පද්ධතියක් අදහස් කරනු ලබන අතර, එම පද්ධතිය මගින් මුදල් ආපසු ලබාගැනීම, ශේෂය පිරික්සීම සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් සපයන අනෙකුත් සේවාවන් සැලසීමට අවශ්‍ය සන්නිවේදන හා ක්‍රියාවලි සඳහා පහසුකම් සලසනු ලබයි. එමෙන්ම ලංකා ක්‍රීඩා සමාගම (පුද්ගලික) සමාගමේ පද්ධතීන්, ක්‍රියාවලීන් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයකු විසින් අපේක්ෂිත විද්‍යුත් දත්ත හුවමාරු කිරීම හා ගෙවීම් සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියා පිළිවෙළ මෙයට ඇතුළත් වේ.
- 2.4 “ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සාමාජික” යන්නෙන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි ප්‍රාථමික සාමාජිකයෙක් සහ ද්විතීයික සාමාජිකයෙක් අදහස් වේ.
- 2.5 “නිෂ්කාශන චක්‍රය” යන්නෙන් ලංකා ක්‍රීඩා සමාගම (පුද්ගලික) සමාගම විසින් කලින් නියම කර ඇති එක් පියවීමේ කාලයක සිට ඊළඟ ආසන්නතම පියවීමේ කාලය අදහස් වේ.
- 2.6 “මෙහෙයුම් ක්‍රියාවලි අත්පොත” යන්නෙන් ලංකා ක්‍රීඩා සමාගම (පුද්ගලික) සමාගමට සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට මත පෙන්වීම් සඳහා ලංකා ක්‍රීඩා සමාගම (පුද්ගලික) සමාගම විසින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු පිළිබඳව සැකසූ ක්‍රියාවලි ඇතුළත් ලේඛනය අදහස් වේ.
- 2.7 “ප්‍රාථමික සාමාජික” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලංකා ක්‍රීඩා සමාගම (පුද්ගලික) සමාගම විසින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සාමාජිකයකු වීමට අනුමැතිය දෙන ලද තත්කාලීන දළ පියවීමේ පද්ධතියෙහි සහභාගීත්ව ආයතනයක් වන ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් අදහස් වේ.
- 2.8 “තත්කාලීන දළ පියවීමේ පද්ධතිය” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙහෙයවනු ලබන පූර්ණ ස්වයංක්‍රීය ගෙවීම් පද්ධතිය අදහස් වේ.
- 2.9 “ද්විතීයික සාමාජික” යන්නෙන් ප්‍රාථමික සාමාජිකයෙකු විසින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් ගනුදෙනු සිදු කිරීමට, එම ගනුදෙනුවල ශුද්ධ ශේෂය, එම ප්‍රාථමික සාමාජිකයාගේ තත්කාලීන දළ පියවීමේ ගිණුම හරහා පියවීමට, අනුමැතිය ලබා දෙන සහ ලංකා ක්‍රීඩා සමාගම (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම පද්ධතියෙහි සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට අවසර ලබා දෙන්නා වූ ඕනෑම නෛතික ඒකකයක් අදහස් වේ.
- 2.10 “සාමාජිකත්ව ගිවිසුම” යන්නෙන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයකු ලංකා ක්‍රීඩා සමාගම (පුද්ගලික) සමාගම සමඟ එළඹෙනු ලබන ගිවිසුමක් අදහස් වේ.

3. ලංකා ක්‍රීඩා සමාගම (පුද්ගලික) සමාගමේ සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයන්ගේ වගකීම්:

- 3.1 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි කටයුතුවලට සහභාගිවීම හා මෙහෙයුම් කටයුතුවල නිරතවීම පිළිබඳව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙක්ම සහ ලංකා ක්‍රීඩා සමාගම (පුද්ගලික) සමාගම, සාමාජිකත්ව ගිවිසුමකට එළඹිය යුතුය.
- 3.2 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ලංකා ක්‍රීඩා සමාගම (පුද්ගලික) සමාගම විසින් නියමයන් හා ක්‍රියාදාමයන් ආකාරයෙන් කලින් කලට පනවනු ලබන විධිවිධානවලට අනුකූලව, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙක්ම සහ ලංකා ක්‍රීඩා සමාගම (පුද්ගලික) සමාගම ක්‍රියා කළ යුතුය.

- 3.3 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙක්ම සහ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් ක්‍රියාවලි අත්පොතෙහි නියමයන් හා මාර්ගෝපදේශ අනුගමනය කිරීමට එකඟ විය යුතුය.
- 3.4 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙක්ම සහ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ගනුදෙනුවලට අදාළ ගාස්තු සම්බන්ධයෙන් සිදු කරන අයකිරීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලබන සීමාවන් ඇත්නම් ඊට අනුකූලව සිදු කළ යුතුය.
- 4. **ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමෙහි වගකීම්:**
 - 4.1 ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ තනි ක්‍රියාකරු වේ.
 - 4.2 ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම පහත සඳහන් කාර්යයන් සඳහා වගකිව යුතු වේ;
 - 4.2.1 සෑම දිනකම දවස පුරාම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා මෙහෙයුම් කටයුතු සිදුකිරීම;
 - 4.2.2 ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිතව සුදුසුකම්ලත් ආයතන සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ප්‍රාථමික හා ද්විතීයික සාමාජිකත්ව ලබාදීම;
 - 4.2.3 ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ අනුමැතිය සහිතව, ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් රිකි මාලාවන් නිකුත් කළ යුතු අතර, එය ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමේ සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ගේ බලතල, අයිතිවාසිකම්, යුතුකම් හා බැඳීම් මෙන්ම සාමාජිකත්වය ලබාගැනීම, ඉවත්වීම්, අවසන් කිරීම් හා අත්හිටුවීම්, මෙහෙයුම් අවශ්‍යතාවන්, ආරවුල් විසඳීමේ ක්‍රමවේදයන්, තොරතුරුවල රහස්‍යභාවය පවත්වාගෙන යාම සඳහා කොන්දේසි ආදී කරුණු ද ඇතුළත් පැහැදිලි හා විස්තරාත්මක රීති මාලාවක් වීම;
 - 4.2.4 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් සඳහා විශේෂ නියමයන්, ප්‍රමිතීන්, ආරක්ෂිත ලක්ෂණ, විගණන අනුකූලතා යනාදිය නිර්වචනය කිරීම;
 - 4.2.5 සෑම සාමාජිකයකුගේ ම ශුද්ධ ශේෂ දක්වමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් කාණ්ඩ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද කඩඉම් වේලාවන්හි දී හෝ ඊට පෙර මහ බැංකුවට ලැබීමට සැලැස්වීම;
 - 4.2.6 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම්වලට අදාළ ඕනෑම සේවා සපයන්නකු සමඟ ගිවිසුම්වලට සහ කොන්ත්‍රාත්වලට එළඹීම හා අවසන් කිරීම;
 - 4.2.7 මෙහි 3.4 වගන්තියට යටත්ව, කලින් කලට ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට සංශෝධනය කළ හැකි ඒකීය ගාස්තු සහ දඩ අය කිරීමේ ව්‍යුහයක් සකස් කිරීම;
 - 4.2.8 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් සහ ඊට අදාළ කරුණු සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද වාර්තා කිරීමේ අවශ්‍යතාවලට අනුගතව ක්‍රියා කිරීම.
- 5. **ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයන්ගේ වගකීම්.**

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයකුම පහත දැක්වෙන කාර්යයන් සිදු කළ යුතුය;

 - 5.1 ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමේ විශේෂ නියමයන්ට පූර්ණ වශයෙන් අනුකූල වන පරිදි පද්ධතීන්ට අදාළව දෘඪාංග, මෘදුකාංග සහ ජාලමය යටිතල පහසුකම් සපයා ගැනීම;
 - 5.2 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල මනා නඩත්තුව සහ දවස පුරා තම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල ප්‍රමාණවත් පරිදි මුදල් පවත්වා ගෙන යන බවට සහතික වීම;
 - 5.3 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ආරක්ෂාව සහ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් සහභාගීකරුවන් වෙත නිකුත් කළ ආරක්ෂණ ක්‍රමවේදවලට අනුකූල වීම සහ උපදෙස් පිළිපැදීමට බැඳී සිටීම;
 - 5.4 ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් කලින් කලට නියම කරනු ලබන තාක්ෂණික, පරිපාලනමය සහ අනෙකුත් අවශ්‍යතාවන්ට අනුකූල වීම;
 - 5.5 ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇති පරිදි කඩඉම් වේලාවන්හි දී ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පියවීම සඳහා තත්කාලීන දළ පියවීම් ගිණුමෙහි ප්‍රමාණවත් අරමුදල් පවත්වාගෙන යන බවට සහතික වීම;
 - 5.6 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දත්ත ගබඩාවෙහි සහ අනිකුත් සියලුම තොරතුරුවල ද මෙහෙයුම් කටයුතුවලට අදාළ දත්තයන්හි ද උපස්ථ පිටපත් නිතිපතා සැකසීම සහ පද්ධති බිඳ වැටීමක් හෝ දත්ත විනාශ වීමක් හෝ නැතිවීමක් හෝ සිදුවූ අවස්ථාවක දී එම දත්ත නැවත ලබාගෙන යථා තත්ත්වයට පත්විය හැකි ක්‍රමවේදයක් ස්ථාපනය කර පවත්වාගෙන යෑම;
 - 5.7 දෛනික ගනුදෙනු වාර්තා සැසඳිය යුතු අතර යම් විෂමතාවක් ඇතොත් පියවීම් වාර්තාව ලැබී පැය 24 ක් ඇතුළත ඒ පිළිබඳව ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට ලිඛිතව දැන්වීම;
 - 5.8 ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් සකසන ලද ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය සම්බන්ධයෙන් සකස් කොට ඇති පද්ධති රීතිවලට අනුකූලව කටයුතු කිරීම; සහ
 - 5.9 ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් දැනුම් දෙන ලද ගාස්තු සහ දඩ මුදල් ව්‍යුහයට අනුකූල වීම.

6. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම:

- 6.1 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සේවාවන් දවස පුරාම පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ එම පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින් විසින්, එම යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලවල අනුමැතිය සහිතව මනා ලෙස සැකසූ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් තබා ගත යුතුය.
- 6.2 ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ යාන්ත්‍රණයේ සාමාජිකයින් විසින් සියලු පහසුකම් සහිත ප්‍රතිප්‍රාප්ති වැඩබිමක් සහ ආපදා කළමනාකරණය හා අපදාවන්ට ලක් වූ ව්‍යාපාර යථා තත්ත්වයට පත්කිරීම සඳහා මනාව පුහුණු වූ කණ්ඩායම් පවත්වාගත යුතුය.
- 6.3 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු, කම්කරු ආරවුල් ඇතුළු හදිසි අවස්ථාවන්හි දී කිසිදු අඩාල වීමකින් තොරව පවත්වාගෙන යාම සහතික වීම සඳහා එම පද්ධතියේ ප්‍රධාන කාර්යයන් පිළිබඳව පුහුණුවක් ලද මනා නිපුණත්වයකින් යුතු විකල්ප කාර්ය මණ්ඩලයක් පවත්වාගත යුතුය.
- 6.4 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා වන සේ කිසියම් තාක්ෂණික හෝ මෙහෙයුම් දෝෂයකට මුහුණ පෑමට ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට සිදු වුවහොත්, ඒ පිළිබඳව දැනුවත් වූ වහාම ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දිය යුතුය. නැවත යථා තත්ත්වයට පත් කිරීමට අපහසු බිඳ වැටීමක් ප්‍රාථමික වැඩ බිමෙහි සිදු වුවහොත් ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් වහාම ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත් කළ යුතු අතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩ බිමෙහි සිට ආරම්භ කර බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් දත්ත ගොනුව, එම වැඩ බිමෙහි සිට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කළ යුතුය. ප්‍රාථමික හා ප්‍රතිප්‍රාප්ති යන වැඩ බිම් දෙකෙහිම දිගුකාලීනව යථා තත්ත්වයට පත් කළ නොහැකි බිඳ වැටීමක් සිදු වූ අවස්ථාවක දී ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් වහාම ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත් කළ යුතුය. එමෙන්ම අවසාන නිෂ්කාගත වනුයේ සිට පද්ධතියෙහි බිඳ වැටීම සිදු වූ වේලාව වන තෙක් වන කාලපරිච්ඡේදයට අදාළ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් ශේෂයන් ලබාගැනීම සඳහා විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු අතර එම ශේෂ වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට කටයුතු කළ යුතුය.

7. රහස්‍යභාවය

- 7.1 ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින් සියලු දත්ත, තොරතුරු සහ වාර්තාවල රහස්‍යභාවය පවත්වා ගෙන යා යුතු අතර අදාළ නීතිවලට අනුකූලව සෑම අවස්ථාවකම එම ආයතනවල නිලධාරීන්, සේවකයින්, නියෝජිතයින් සහ/හෝ ඕනෑම තත්ත්වයක් යටතේ සේවයට බඳවාගෙන ඇති සේවකයින් රහස්‍යභාවය ආරක්ෂා කරන බවට සහතික විය යුතුය.
- 7.2 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් සම්බන්ධව, නීතියෙන් හෝ වෙනත් අයුරකින් කලින් කලට ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයන් වෙත පවරා ඇති බලතල හා කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනයට, අධීක්ෂණයට, නියාමනයට සහ අවේක්ෂණයට සාමූහිකව සහ තනි තනිව යටත් විය යුතු අතර ඒ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන සියලුම උපදෙස්, විධාන සහ නියෝගවලට අනුකූලව කටයුතු කළ යුතුය.
- 7.3 ඉහත සඳහන් වගන්තියේ කරුණුවලට අමතරව සහ එකී කරුණුවලට අගති විරහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම්වලට අදාළව තොරතුරු ලබා දෙන ලෙස කලින් කලට සහ ඕනෑම වේලාවක ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට නියෝග කළ හැකි අතර, ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්, එවැනි තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත ලබා දිය යුතුය.
- 7.4 ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයන් විසින්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම්වලට අදාළව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත ලබාදෙන සියලු වාර්තා සහ තොරතුරු නිවැරදි විය යුතුය.

8. පොදු කරුණු:

- 8.1 මෙම විධිවිධානය ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට අදාළ වන සහ කලින් කලට අදාළ විය හැකි ඕනෑම වෙනත් ලිඛිත නීති සහ රීති, රෙගුලාසි, නියමයන් හා කොන්දේසිවලට අතිරේක වන අතර අගතියක් වන අයුරින් නොයෙදේ.
- 8.2 ඉහත වගන්තියෙහි සාකච්ඡාභාවයට හානි නොවන පරිදි, 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත මගින් පනවා ඇති ඕනෑම බැඳීමක් හෝ වගකීමක් මෙම විධිවිධාන මගින් සීමා කෙරෙන අයුරින් අර්ථ නිරූපනය නොකළ යුතුය.

2013 අංක 02 දරන පොදු විධිවිධාන - ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් සිදු කරන ගනුදෙනු සඳහා අය කළ හැකි ගාස්තු
2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත

2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 44 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද පොදු විධිවිධාන

2013 ජූලි මස 02 වැනි දින,
 කොළඹ දී ය.

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් සිදු කරන ගනුදෙනු සඳහා අය කළ හැකි ගාස්තු පිළිබඳ පොදු විධිවිධාන

මෙම විධිවිධාන, 2013 අංක 02 දරන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් සිදුකරන ගනුදෙනු සඳහා අය කළ හැකි ගාස්තු පිළිබඳ පොදු විධිවිධාන ලෙස හඳුන්වනු ලැබේ. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට මෙම විධිවිධාන අදාළ වන අතර 2013 ජූලි මස 02 වැනි දින සිට බලපැවැත්වේ.

- 2. 2013 මැයි මස 31 වැනි දින නිකුත් කරන ලද 2013 අංක 01 දරන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ පොදු විධිවිධානයට අමතරව, කාඩ්පත් නිකුත් කරන්නා විසින් ගනුදෙනුකරුගෙන් අයකරනු ලබන ගාස්තුව සහ අන්තර් හුවමාරු ගාස්තුවක් ලෙස මූල්‍ය අත්පත්කරු විසින් කාඩ්පත් නිකුත් කරන්නාගෙන් අයකර ගතහැකි ගාස්තුව පිළිබඳව සීමාවන් පැනවීම සඳහා මෙම පොදු විධිවිධානය නිකුත් කරනු ලැබේ.
- 3. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් සිදුකරන ගනුදෙනු සඳහා අයකරන ගාස්තු පහත දැක්වෙන සීමාවන්වලට අනුකූල විය යුතුය.
 - 3.1 කාඩ්පත් නිකුත් කරන්නා විසින් ගනුදෙනුකරුගෙන් අය කළ හැකි ගාස්තුව:
 - 3.1.1 ගනුදෙනුකරුවකු, වෙනත් බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් භාවිතා කර මුදල් ආපසු ගැනීමේ දී කාඩ්පත් නිකුත් කරන්නා විසින් ගනුදෙනුකරුගෙන් අයකරනු ලබන ගාස්තුව මුදල් ආපසු ගැනීමේ එක් වාරයක් සඳහා රු. 15.00 (බදු ඇතුළුව) නොඉක්මවිය යුතුය.
 - 3.1.2 ගනුදෙනුකරුවකු වෙනත් බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් භාවිතා කර සිදු කරන ශේෂ පිරික්සුමක් සඳහා කාඩ්පත් නිකුත් කරන්නා විසින් ගනුදෙනුකරුගෙන් අය කළ හැකි ගාස්තුව රු. 7.50 (බදු ඇතුළුව) නොඉක්මවිය යුතුය.
 - 3.2 මූල්‍ය අත්පත්කරුවකු විසින් කාඩ්පත් නිකුත් කරන්නාගෙන් අය කරනු ලබන අන්තර් හුවමාරු ගාස්තුව:
 - 3.2.1 ගනුදෙනුකරුවෙකු විසින් මුදල් ආපසු ගැනීමක් සඳහා මූල්‍ය අත්පත්කරුවකු විසින් කාඩ්පත් නිකුත් කරන්නාගෙන් අයකරනු ලබන අන්තර් හුවමාරු ගාස්තුව, මුදල් ආපසු ගැනීමේ එක් වාරයක් සඳහා රු. 20.00 (බදු ඇතුළුව) නොඉක්මවිය යුතුය.
 - 3.2.2 ගනුදෙනුකරුවකු විසින් සිදුකරනු ලබන ශේෂ පිරික්සුමක් සඳහා මූල්‍ය අත්පත්කරුවකු කාඩ්පත් නිකුත් කරන්නාගෙන් අය කරනු ලබන අන්තර් හුවමාරු ගාස්තුව රු. 10.00 (බදු ඇතුළුව) නොඉක්මවිය යුතුය.

2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත

2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 44 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද පොදු විධිවිධාන

2013 දෙසැම්බර් මස 30 වැනි දින,
කොළඹ දී ය.

නිවාඩ් අජිත් ලෙස්ලි කබරාල්
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2013 අංක 03 දරන පොදු විධිවිධාන - වෙක්පත් තැන්පතු භාරගැනීම සහ වෙක්පත්වලට අදාළ අරමුදල් බැර කිරීම සඳහා අදාළ සේවා නියමයන් සහ සම්මත වේලාවන්

මෙම විධිවිධාන, 2013 අංක 03 දරන වෙක්පත් තැන්පතු භාරගැනීම සහ වෙක්පත්වලට අදාළ අරමුදල් බැර කිරීම සඳහා අදාළ සේවා නියමයන් සහ සම්මත වේලාවන් පිළිබඳ පොදු විධිවිධාන ලෙස හඳුන්වනු ලබන අතර, මෙමගින් 2007 අංක 1 දරන ඡායාගත වෙක්පත් පිළිබඳ නිෂ්කාගත පද්ධතිය යටතේ ගනුදෙනුකරුවන්ගෙන් වෙක්පත් තැන්පතු භාරගැනීම සහ වෙක්පත්වලට අදාළ අරමුදල් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීම සඳහා සහභාගිත්ව ආයතනවලට අදාළ සම්මත වේලාවන් සහ සේවා නියමයන් පිළිබඳ පොදු විධිවිධාන ප්‍රතිස්ථාපනය කරනු ලැබේ. මෙම පොදු විධිවිධාන, ඡායාගත වෙක්පත් පිළිබඳ නිෂ්කාගත පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතනවලට අදාළ වන අතර, 2013 දෙසැම්බර් මස 30 වැනි දින සිට වලංගු වනු ඇත.

- 2. සෑම සහභාගිත්ව ආයතනයක් විසින් ම වෙක්පත් තැන්පතු භාරගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි බලපැවැත්වෙන කඩඉම් වේලාව වන ප.ව. 3.00 ට අනුගත විය යුතු අතර, කඩඉම් වේලාවට හෝ ඊට පෙර එක් රැස් කරන ලද තම වෙක්පත් එදිනම ලංකාකේෂ්ට් (පුද්ගලික) සමාගම විසින් නියම කරන ලද වේලාවට හෝ ඊට පෙර නිෂ්කාගතය සඳහා ඉදිරිපත් කළ යුතුය.
- 3. සෑම සහභාගිත්ව ආයතනයක් විසින් ම, නිෂ්කාගතය කරන ලද වෙක්පත්වල අරමුදල් අදාළ ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීම ලංකාකේෂ්ට් (පුද්ගලික) සමාගමෙන් ලබාදෙන අගරු වෙක්පත් වාර්තාව ලැබෙන දිනයේදීම ප.ව. 2.30 ට පෙර සිදුකළ යුතුය.
- 4. මෙම විධිවිධානයෙහි අරමුණ ඉටුකර ගැනීම සඳහා, සෑම සහභාගිත්ව ආයතනයක් විසින් ම, වෙක්පත් එකතු කිරීම; වෙක්පත් සඳහා වූ අරමුදල් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීම හා ගනුදෙනුකරුවන් විසින් ගොනු කරන ලද පැමිණිලි විභාග කිරීම යනාදිය සඳහා වන ක්‍රමවත් නියමයන් හා කාර්ය පටිපාටීන් සකස් කළ යුතුය. එම නියමයන් සහ කාර්ය පටිපාටීන් මගින් සහභාගිත්ව ආයතනයන්හි ගනුදෙනුකරුවන් වෙත ඇති වගකීම් සහ ගනුදෙනුකරුවන්ගේ අයිතීන් පැහැදිලිව දැක්විය යුතු අතර, ඒවා ප්‍රායෝගිකව ඉටුකිරීමට ද බැඳී සිටිය යුතුය.

5. සෑම සහභාගීත්ව ආයතනයක් විසින් ම පහත සඳහන් කරුණු පිළිබඳව සහතික විය යුතුය. එනම් -
 - (i) 4 වන ඡේදයෙහි අඩංගු කරුණු සහ වෙක්පත් එකතු කිරීමේ කඩඉම් වේලාවන් සහ නිෂ්කාශනය කරන ලද වෙක්පත්වල අරමුදල් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමේ වේලාවන් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම සඳහා පහත සඳහන් කටයුතු සිදු කළ යුතු වේ.
 - (අ) ගනුදෙනුකරුවන්ගේ අවධානය යොමු වන පරිදි සහ බැංකු කාර්ය මණ්ඩලය විසින් පිළිපැදීම සඳහා ඉහත 4 ඡේදයේ සඳහන් කරුණු හා වේලාවන් බැංකු ශාඛා පරිශ්‍රවල ඇති දැන්වීම් පුවරුවල හා වෙක්පත් බහාලන පෙට්ටි අසළ පැහැදිලිව ප්‍රදර්ශනය වන අයුරින් දැක්වීම;
 - (ආ) මාසික ජංගම ගිණුම් ප්‍රකාශයන්හි මුද්‍රිත පණිවිඩයක් ලෙස ඇතුළත් කිරීම;
 - (ඇ) කලින් කලට පුවත්පත් දැන්වීම් පළකිරීම; සහ
 - (ඈ) වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීම.
 - (ii) නියමයන් සහ කාර්ය පටිපාටීන් හෝ වෙක්පත් එකතු කිරීමේ සහ ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමේ වේලාවන් හි වෙනසක් සිදු කළහොත් එම වෙනස්කම් නිසි පරිදි ගනුදෙනුකරුවන්ට දැනගැනීමට සැලැස්විය යුතුය;
 - (iii) සහභාගීත්ව ආයතන විසින් පත්කරනු ලබන බලධරයා වෙත තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට අගතියට පත් පාර්ශ්වයට අයිතියක් ලබාදීම සඳහා දුක්ගැනවිලි විසඳීමේ මනා සහ පහසු ක්‍රමවේදයක් සකස් කළ යුතුය;
 - (iv) සංශෝධිත කඩඉම් වේලාවන් ක්‍රියාත්මක කළ දිනයේ සිට දින 3 ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත ඒ බව දැනුම් දිය යුතුය.
6. සෑම සහභාගීත්ව ආයතනයක් විසින් ම, වෙක්පත් භාර ගැනීම පිළිබඳව තම ආයතනයේ පවතින වැඩපිළිවෙල කලින් කල විමර්ශනය කළ යුතු අතර වෙක්පත් තැන්පත් භාර ගැනීමේ අවසන් වේලාව දීර්ඝ කිරීම සහ පියවීම් නිෂ්කාශනයට අදාළ අගරු වෙක්පත් වාර්තාව ලැබුණු පසු අදාළ ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට අරමුදල් බැර කිරීමට දැනට ගතවන කාලය තවදුරටත් අඩු කිරීමට ප්‍රයත්න දැරිය යුතුය.

යොමුව : 08/11/011/0019/001

2013 පෙබරවාරි 14

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස පත් කිරීම

1. ගරු මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2009 අංක 01 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) රෙගුලාසි සහ 2009 අංක 01 දරණ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) රෙගුලාසි මඟින් පනවන ලද පහත සඳහන් නියමයන් සහ කොන්දේසි වලට යටත්ව බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී.
 - (i) බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් ප්‍රාථමික අලෙවිකරුවන්ට (රජයේ සුරැකුම්පත්) සම්බන්ධ කටයුතු සඳහා වෙන් වශයෙන් වූ ගිණුම් පොත් පවත්වාගෙන යා යුතුය;
 - (ii) බලපත්‍රලාභී වාණිජ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙතත් ප්‍රාථමික අලෙවිකරු සමාගමක අධ්‍යක්ෂවරයෙකු හෝ සේවා නියුක්තිකයෙකු ව නොසිටිය යුතුය;
 - (iii) බලපත්‍රලාභී වාණිජ බැංකුවක ප්‍රාථමික අලෙවිකරු මෙහෙයුම් (රජයේ සුරැකුම්පත්) එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරක් දරන සුදුසුකම් ලත් සහ යෝග්‍ය තැනැත්තෙකුගේ මූලිකත්වයෙන් සිදු විය යුතු අතර ඔහු/ඇය සිය සම්පූර්ණ කාලය ප්‍රාථමික අලෙවිකරු මෙහෙයුම් සඳහා යෙදවිය යුතුය;
 - (iv) ප්‍රාථමික අලෙවි කටයුතු සහ මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, කලින් කල පනවනු ලබන විවික්ෂණශීලී අවශ්‍යතා වලට සහ මෙහෙයුම් මාර්ගෝපදේශ වලට එම බලපත්‍රලාභී වාණිජ බැංකුව යටත් විය යුතුය; සහ
 - (v) බලපත්‍රලාභී වාණිජ බැංකුවක ප්‍රාථමික අලෙවි කටයුතු සහ මෙහෙයුම් (රජයේ සුරැකුම්පත්) මහ බැංකුව විසින් නියාමනය සහ අධීක්ෂණය කළ යුතුය.
2. රාජ්‍ය ණය අධිකාරී විසින් 2006 වසරේ ජූනි මස 22 වන දින නිකුත් කරන ලද ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වන විධාන අංක 08/24/002/0005/0006 මඟින් නියම කරන ලද පරිදි, බලපත්‍රලාභී වාණිජ බැංකු අවදානම් මත බර තබන ලද ප්‍රාග්ධන අවශ්‍යතා රාමුවෙන් (RWCAF) 2013 වසරේ පෙබරවාරි මස 14 වන දින සිට නිදහස් වේ.
3. රාජ්‍ය සුරැකුම්පත්හි ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස පත්වීමට අපේක්ෂා කරනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකු සිය අයදුම්පත්, අධිකාරී, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයට එවිය යුතුය.

එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

යොමුව : 08/11/011/0019/001

2013 මාර්තු 08

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස පත් කිරීම

- 1. 2013 පෙබරවාරි මස 14 වන දින අංක 08/11/011/0019/001 දරණ ලිපිය හා සම්බන්ධ වේ.
- 2. රාජ්‍ය ණය අධිකාරී විසින් 2005 අප්‍රේල් මස 18 වන දින නිකුත් කරන ලද විධාන අංක 08/24/002/0005/005 මගින් නියම කරන ලද පරිදි විශේෂිත සංචිත පවත්වා ගැනීමේ අවශ්‍යතාවයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු 2013 වසරේ පෙබරවාරි මස 14 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිදහස් වේ.

එන්.ඩබ්වී.පී.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

යොමුව : 08/24/031/0018/001

2013 අප්‍රේල් 10

විදේශීය ආයෝජකයන් සහ අනේවාසික ශ්‍රී ලාංකිකයන් වෙත,

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මිලදීගැනීම සහ විකිණීමට අදාලව විදේශීය ආයෝජකයන් සහ අනේවාසික ශ්‍රී ලාංකිකයන් සඳහා වන මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි

- (අ) ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයෝජකයන්ට, විදේශ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශ රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මිලදීගැනීම සහ විකිණීමට අදාල පහත සඳහන් මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි 2013 අප්‍රේල් මස 10 වනදා සිට අවලංගු වේ.
 - (i) සහභාගි නියෝජිතයන් සඳහා 2008 මැයි මස 06 වන දින සහ 23 වන දින නිකුත් කරන ලද මාර්ගෝපදේශ/ක්‍රියා පටිපාටි.
 - (ii) ප්‍රධාන කළමනාකරුවන් සඳහා 2009 ජනවාරි මස 06 වන දින නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම - දේශාභිමානී ක්‍රමයට සම්බන්ධ මාර්ගෝපදේශ/ක්‍රියා පටිපාටි.
 - (iii) විදේශීය ආයෝජකයින් සඳහා 2008 මැයි මස 06 වන දින සහ 23 වන දින නිකුත් කරන ලද මාර්ගෝපදේශ/ක්‍රියා පටිපාටි.
 - (iv) විදේශ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශ රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් සඳහා 2009 ජනවාරි මස 06 වන දින නිකුත් කරන මාර්ගෝපදේශ/ක්‍රියා පටිපාටි.
- (ආ) ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයෝජකයින්ට සහ අනේවාසික ශ්‍රී ලාංකිකයින්ට නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ මිලදීගැනීම සහ විකිණීමට අදාල පහත සඳහන් මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටි 2013 අප්‍රේල් මස 10 වන දින සිට වලංගු වේ.

1. සුදුසුකම් ලත් ආයෝජකයන්

ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමට පහත සඳහන් කාණ්ඩවල ආයෝජකයන් පමණක් සුදුසුකම් ලබනු ඇත :

- (අ) විදේශ රටවල අරමුදල්, කලාපීය අරමුදල් හෝ අන්‍යෝන්‍ය අරමුදල් ඇතුළු විදේශීය ආයතනික ආයෝජකයන්.
- (ආ) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතන.
- (ඇ) ශ්‍රී ලංකාවේ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි විදේශීය පුරවැසියන්.
- (ඈ) අනේවාසික ශ්‍රී ලාංකිකයන්.

2. ආයෝජන

ඉහත 1 වන වගන්තියෙහි සඳහන් විදේශීය ආයෝජකයන්ට සහ අනේවාසික ශ්‍රී ලාංකිකයන්ට (මෙහි මින් මතු “සුදුසුකම් ලත් ආයෝජකයන්” යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික අලෙවිකරුවන් සහ බලපත්‍රලාභී වාණිජ බැංකු (මෙහි මින් මතු “සහභාගි නියෝජිතයින්” යනුවෙන් සඳහන් කරනු ලබන) හරහා මිලදී ගැනීමට අවසර ලැබේ.

(මෙම වක්‍රලේඛය අවසානයේදී එම සහභාගි වන නියෝජිතයන්ගේ ලැයිස්තුව දක්වා ඇත.)

3. ලියාපදිංචිය

ලංකා සෙට්ටල් පද්ධති නීති වලට අනුව, සුදුසුකම් ලත් ආයෝජකයින් සම්බන්ධ විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන මධ්‍යම තැන්පතු පද්ධතියෙහි ලියාපදිංචි කිරීම සහභාගි නියෝජිතයන්ගේ වගකීම වේ.

මධ්‍යම තැන්පතු පද්ධතිය මගින් සුදුසුකම් ලත් ආයෝජකයින්ට පහත සඳහන් විස්තර ප්‍රකාශන නිකුත් කරනු ලැබේ.

- (අ) අදාල මාසය තුළ සිදු කරන ලද ගනුදෙනු තහවුරු කරමින් නිකුත් කරන මාසික ප්‍රකාශනය.
 - (ආ) එක් එක් ආයෝජකයා සතු ගිණුමේ ශේෂ තහවුරු කරමින් නිකුත් කරන අර්ධ වාර්ෂික ප්‍රකාශනය.
 - (ඇ) අදාල වන්නේ නම් පමණක් කල් පිරීමේදී කරනු ලබන ගෙවීම්/පොලී ගෙවීම් ඇතුළත් මාසික ප්‍රකාශනය.
- මෙම ප්‍රකාශන මධ්‍යම තැන්පතු පද්ධතියෙහි ලියාපදිංචි වී ඇති ආයෝජකයාගේ ලිපිනයට පමණක් නිකුත් කෙරේ.

4. තත්වය

භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර කල්පිරීමේදී ගෙවිය යුතු මුදල් සහ භාණ්ඩාගාර බැඳුම්කර මත ගෙවිය යුතු පොලිය ශ්‍රී ලංකා රජයේ සෘජු, කොන්දේසි විරහිත, සාමාන්‍ය, සුරක්ෂිත නොකළ වගකීමක් වන අතර, ශ්‍රී ලංකා රජයේ වර්තමාන හෝ අනාගත අනෙකුත් සියලු ගෙවිය යුතු සුරක්ෂිත නොකළ සහ ද්විතියික නොවන වගකීම් සමඟ කිසිදු වරණයකින් තොරව ශ්‍රේණිගත වන හා සමව ශ්‍රේණිගත වේ.

5. කාලසීමාව

ඕනෑම කල්පිරීමේ කාලයක් සහිත භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට හෝ විකිණීමට සුදුසුකම් ලත් ආයෝජකයින්ට අවසර ඇත.

6. භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවීම්

සුදුසුකම් ලත් ආයෝජකයින් විසින් සුරැකුම්පත් ආයෝජන ගිණුම "(SIA)" නම් වූ විශේෂිත ගිණුමක් බලපත්‍රලාභී වාණිජ බැංකුවල ආරම්භ කළ යුතු අතර අදාළ ගිණුම බැර කිරීම තුළින් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට අදාළ ගෙවීම් කළ යුතුය (සුදුසුකම් ලත් ආයෝජකයා විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක දැනටමත් සුරැකුම්පත් ආයෝජන ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් නව ගිණුමක් විවෘත කිරීම අවශ්‍ය නොවේ). සුදුසුකම් ලත් ආයෝජකයා/සහභාගිත්ව නියෝජිතයා අදාළ පාර්ශවයට සම්බන්ධ රුපියල් වටිනාකම පැවරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුව සමඟ එක්වී අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගත යුතුය.

7. භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ බාර දීම

ඉහත 3 වන වගන්තියේ දක්වා ඇති පරිදි මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි වී 6 වන වගන්තියේ දක්වා ඇති පරිදි ගෙවීම් සිදුකොට ඇති විදේශ ආයෝජකයින්ට නිර්ලේඛන (scripless form) භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ.

8. පොලී සහ කල්පිරීමේදී වටිනාකම ගෙවීම

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් තත්කාලීන දළ පියවුම් ක්‍රමය (RTGS) හරහා රුපියල් වලින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල කල්පිරීමේ වටිනාකම සහ භාණ්ඩාගාර බැඳුම්කරවල පොලී ගෙවීම් නිශ්චිත ගෙවීම් දිනයේදී සහභාගි වන නියෝජිතයින්ට ගෙවිය යුතුය. එම ගෙවීම් සුදුසුකම් ලත් ආයෝජකයින්ගේ සුරැකුම්පත් ආයෝජන ගිණුම්වලට (SIA) එම දිනයේදීම බැර කිරීම සහභාගි වන නියෝජිතයන්ගේ වගකීමයි.

යම්කිසි පරිණත විමේ දිනයක් හෝ පොලී ගෙවීමේ දිනයක්, ශ්‍රී ලංකාවේ බැංකු සඳහා ව්‍යාපාර කටයුතු සිදු නොකරනු ලබන දිනයක් නම් භාණ්ඩාගාර බිල්පත් වලට අදාළ කල්පිරීමේ වටිනාකම ඊට පෙර යෙදෙන ව්‍යාපාර කටයුතු කරන දිනයේදී ගෙවිය යුතු අතර භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ කල්පිරීමේ වටිනාකම සහ/හෝ පොලී ගෙවීම අදාළ ගෙවිය යුතු දිනට පසුව යෙදෙන ව්‍යාපාර කටයුතු කරන දිනයේදී ගෙවිය යුතුය.

9. නැවත සිය රටට ප්‍රේෂණය කිරීම

භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන් හෝ කල්පිරීමෙන් ලැබෙන සියළුම මුදල් සහ භාණ්ඩාගාර බැඳුම්කර මත පොලී ගෙවීම් සම්පූර්ණයෙන් නැවත සිය රටට ප්‍රේෂණය කළ හැකිය.

10. බද්ධ ගිම්කම් දැරීම

සුදුසුකම් ලත් ආයෝජකයින්ට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල හවුල් ගිම්කම් පවත්වා ගත හැක. කල්පිරීමේ වටිනාකම සහ පොලී ගෙවීම අදාළ හවුල්කරුවන් සහ භාරකාර බැංකුව අතර ඇති ගිවිසුමට අනුකූලව සුරැකුම්පත් ආයෝජන ගිණුමට/ගිණුම් වලට බැර කළ යුතුය.

11. බදු අය කිරීම

භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වෙලෙඳපොළේ ආයෝජනය කිරීමට සුදුසුකම් ලබන ආයෝජකයින් ප්‍රාථමික නිකුතුවේදී පනවා ඇති 10% රඳවා ගැනීමේ බද්ද හැර තවදුරටත් එකී භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මත වන ඉපැයීම් සඳහා බදු ගෙවිය යුතු නොවේ.

12. මුද්දර බද්ද

භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී, විකිනීමේදී හෝ නිදහස් කිරීමේදී යොදාගන්නා සියළු ලියකියවිලි මුද්දර බද්දෙන් නිදහස්ය.

13. අධිකරණ බල සීමාව

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ සියලුම කටයුතු සඳහා අධිකරණ බලය ශ්‍රී ලංකා අධිකරණය සතු වේ.

14. බලපවත්නා නීතිය

ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ මාර්ගෝපදේශයන්හි සඳහන් නීති සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ බලපවත්වන නීතිවලට අනුව අර්ථකථනය කෙරේ.

(ඇ) වරින් වර ඇතිවන අවශ්‍යතා අනුව රාජ්‍ය ණය අධිකාරී හෝ විනිමය පාලකවරයා විසින් වැඩිදුර උපදෙස් ඉදිරියේදී නිකුත් කරනු ඇත.

එන්.ඩබ්ලිව්.පී.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී
ශ්‍රී ලංකා මහ බැංකුව

සහභාගිවන නියෝජිතයන්ගේ ලැයිස්තුව

බලපත්‍රලාභී වාණිජබැංකු	දුරකථන අංක
ඇක්සිස් බැංකුව	94-11-2577733
ලංකා බැංකුව	94-11-2348878
කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පීඑල්සී	94-11-2447516
සීටී බැංකු එන් ඒ	94-11-4794718
ඩොයිඡ් බැංකු	94-11-4791250
ඩීඑෆ්සීසී වර්ධන බැංකු ලිමිටඩ්	94-11-2371414
හබීබ් බැංකු ලිමිටඩ්	94-11-2370390
හැටන් නැෂනල් බැංකු ලිමිටඩ්	94-11-2661303
හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් ලිමිටඩ්	94-11-2447536
අයිසීඅයිසීඅයි බැංකු ලිමිටඩ්	94-11-4242424
ඉන්දියන් බැංකු	94-11-2446122
ඉන්දියන් ඕවර්සීස් බැංකු	94-11-2320515
එම් සී බී බැංකු ලිමිටඩ්	94-11-2440569
නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකු ලිමිටඩ්	94-11-2448889
නේෂන්ස් ට්‍රස්ට් බැංකු ලිමිටඩ්	94-11-4313101
පැන් ඒෂියා බැංකු කෝපරේෂන් ලිමිටඩ්	94-11-2565555
පබ්ලික් බැංකු	94-11-2576288
මහජන බැංකුව	94-11-2334041
සම්පත් බැංකු ලිමිටඩ්	94-11-2300152
සෙලාන් බැංකු ලිමිටඩ්	94-11-2456771
ස්ටේට් බැංකු ඔෆ් ඉන්දියා	94-11-4622350
ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකු	94-11-2446160
යුනියන් බැංකු ඔෆ් කලම්බු ලිමිටඩ්	94-11-2370690
ප්‍රාථමික අලෙවිකරුවන්	
ඇකියුට් සෙකියුරිටීස් ලිමිටඩ්	94-11-2206297
ලංකා බැංකුව - ප්‍රාථමික වෙළෙඳ ඒකකය	94-11-2439566
කැපිටල් එලායන්ස් ලිමිටඩ්	94-11-2317720
කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පීඑල්සී - ප්‍රාථමික වෙළෙඳ ඒකකය	94-11-2486334
එන්ට්‍රස්ට් සෙකියුරිටීස් පී එල් සී	94-11-4444999
ෆස්ට් කැපිටල් ට්‍රේඩර්ස් ලිමිටඩ්	94-11-2639883
එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි ලිමිටඩ්	94-11-2564601
නැට්වෙල්ස් සෙකියුරිටීස් ලිමිටඩ්	94-11-4716274
මහජන බැංකුව - ප්‍රාථමික අලෙවි ඒකකය	94-11-2206765
සෙලාන් බැංකු පී.එල්.සී.- ප්‍රාථමික අලෙවි ඒකකය	94-11-2456325
සම්පත් බැංකුව පී.එල්.සී. - ප්‍රාථමික අලෙවි ඒකකය	94-11-2300145
වෙල්ක්‍රස්ට් සෙකියුරිටීස් ලිමිටඩ්	94-11-2689823

යොමුව : 08/24/031/0018/001

2013 අප්‍රේල් 10

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයෝජකයන්ට සහ අනේවාසික ශ්‍රී ලාංකිකයන්ට නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ මිලදී ගැනීම සහ විකිණීමට අදාළව සහභාගි වන නියෝජිතයන් සඳහා වන මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි

- (අ) ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයෝජකයන්ට, විදේශ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශ රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම සහ විකිණීමට අදාළව පහත සඳහන් මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි 2013 අප්‍රේල් මස 10 වනදා සිට අවලංගු වේ.
 - (i) 2008 මැයි මස 06 වන දින සහ 23 වන දින සහභාගී නියෝජිතයන් සඳහා නිකුත් කරන ලද මාර්ගෝපදේශ/ක්‍රියා පටිපාටි.
 - (ii) 2009 ජනවාරි මස 06 වන දින ප්‍රධාන කළමනාකරුවන් සඳහා නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ආයෝජන බාහිර රූපියල් ගිණුම - දේශාභිමානී ක්‍රමයට සම්බන්ධ මාර්ගෝපදේශ/ ක්‍රියා පටිපාටි.
 - (iii) 2008 මැයි මස 06 වන දින සහ 23 වන දින විදේශීය ආයෝජකයින් සඳහා නිකුත් කරන ලද මාර්ගෝපදේශ/ක්‍රියා පටිපාටි
 - (iv) 2009 ජනවාරි මස 06 වන දින විදේශ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශ රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට නිකුත් කරන මාර්ගෝපදේශ/ක්‍රියා පටිපාටි

(ආ) ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයෝජකයින්ට සහ අනේවාසික ශ්‍රී ලාංකිකයින්ට නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ මිලදී ගැනීම සහ විකිණීමට අදාළ පහත සඳහන් මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටි 2013 අප්‍රේල් මස 10 වන දින සිට බලපැවැත්වේ.

1. පොදු කරුණු

1.1 සුදුසුකම් ලත් ආයෝජකයින්

පහත සඳහන් කාණ්ඩවල ආයෝජකයන් පමණක් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමට සුදුසුකම් ලබයි:

- (අ) විදේශ රටවල අරමුදල්, කලාපීය අරමුදල් හෝ අන්‍යෝන්‍ය අරමුදල් ඇතුළු විදේශීය ආයතනික ආයෝජකයින්
- (ආ) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගම්
- (ඇ) ශ්‍රී ලංකාවේ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි විදේශීය රාජ්‍යවල පුරවැසියන්
- (ඈ) අනේවාසික ශ්‍රී ලාංකිකයන්

යම් ආයෝජකයක් සඳහා වූ ඉල්ලීම් ඉටු කිරීමේදී ගනුදෙනුකරුවන් හඳුනාගැනීම (Know Your Customer - KYC) යන සම්මතයට අනුගත වෙමින්, තම ගනුදෙනුකරුවන් පිළිබඳ පූර්ණ ලෙස දැනුවත්වීම සහ සෑහීමට පත්වීම සියලුම සහභාගි වන නියෝජිතයන්ගෙන් අපේක්ෂා කෙරේ.

1.2 භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කළ හැකි සීමාව

සුදුසුකම් ලත් ආයෝජකයින්ට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කළ හැකි මුළු ප්‍රමාණය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද උපරිම සීමාව නොඉක්මවිය යුතුය. (පහත 2.3 වගන්තියට යටත්ව)

1.3 භාණ්ඩාගාර බිල්පත්වල සහ භාණ්ඩාගාර බැඳුම්කරවල කාලසීමාව

ඉහත 1.1 හි සඳහන් විදේශීය ආයෝජකයින්ට සහ අනේවාසික ශ්‍රී ලාංකිකයින්ට (මෙහි මින්මතු සුදුසුකම් ලත් ආයෝජකයින් යනුවෙන් සඳහන් කරනු ලබන) ඕනෑම කාලයක් ඇති භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට හෝ විකිණීමට අවසර ලැබී ඇත.

1.4 ලියාපදිංචිය

ලංකාසෙට්ල් පද්ධති නීති වලට අනුව, සුදුසුකම් ලත් ආයෝජකයින් සම්බන්ධ විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන මධ්‍යම තැන්පතු පද්ධතියෙහි ලියාපදිංචි කිරීම සහභාගි නියෝජිතයින්ගේ වගකීමකි.

මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් පහත සඳහන් විස්තර ප්‍රකාශන ගිණුම් හිමියන්ට නිකුත් කරනු ලැබේ.

- (අ) අදාළ මාසය තුළ සිදු කරන ලද ගනුදෙනු තහවුරු කරමින් නිකුත් කරන මාසික ප්‍රකාශනය
- (ආ) එක් එක් ආයෝජකයා සතු ගිණුමේ ගේෂ තහවුරු කරමින් නිකුත් කරන අර්ධ වාර්ෂික ප්‍රකාශනය
- (ඇ) අදාළ වන්නේ නම් කල්පිරීමේදී කරනු ලබන ගෙවීම්/පොලී ගෙවීම් ඇතුළත් මාසික ප්‍රකාශනය

මෙම ප්‍රකාශන මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි වී ඇති ආයෝජකයාගේ ලිපිනයට පමණක් නිකුත් කෙරේ.

2. විකුණුම් ක්‍රියාවලිය

සුදුසුකම් ලත් ආයෝජකයින්ට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට හෝ විකිණීමට අවසර ලැබේ.

- 2.1 සුදුසුකම් ලත් ආයෝජකයින්ගේ උපදෙස්වලට අනුකූලව, පවත්නා නීතිමය අවශ්‍යතා සහ ලංකාසෙට්ල් පද්ධතියේ අඩංගු නීති මෙන්ම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සහ විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ උපදෙස් උල්ලංඝනය නොවන ආකාරයට ගනුදෙනු ඉටුකර දීම සියලුම සහභාගි වන නියෝජිතයින් සහතික කළ යුතුය.
- 2.2 භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම සඳහා රට තුළට ගෙන එනු ලබන සියලුම විදේශ විනිමය ද, භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන්/කල්පිරීමෙන් ලබන මුදල් සහ පොලී හෝ ප්‍රාග්ධන ලාභ වශයෙන් ලබන ඕනෑම ආදායමක් ද සුදුසුකම් ලත් ආයෝජකයා නමින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක විවාත කරන ලද හෝ දැනටමත් පවත්වාගෙන යනු ලබන “සුරැකුම්පත් ආයෝජන ගිණුම (SIA)” හරහා ම පමණක් හුවමාරු කළ යුතුය.
- 2.3 භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ විකිණීමක් ස්ථිර කිරීමට පෙර, සුදුසුකම් ලත් ආයෝජකයින් සඳහා අවසර ලත් සීමාවෙන් දැනට ආයෝජනය සඳහා ඉතිරිව පවතින ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් විමසා දැන ගැනීම සහභාගි වන නියෝජිතයින්ගේ වගකීමකි. ගනුදෙනුව තහවුරු වූ විහාම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ආකේෂ හෝ විද්‍යුත් තැපෑල මගින් ඒ බව දැන්විය යුතුය.
- 2.4 තම ආයෝජකයින්ගේ නමින් ඔවුන් සඳහා වූ ආයෝජන ගිණුම් විහාම මධ්‍යම තැන්පතු පද්ධතියේ ආරම්භ කිරීම සහ ලංකා සෙට්ල් පද්ධති නීතිවලට අනුව ගනුදෙනු වාර්තා කිරීම සෑම සහභාගි වන නියෝජිතයෙකුගේම වගකීම වේ.

3. අරමුදල් පැවරීම

සුදුසුකම් ලත් ආයෝජකයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොලෙන් මිලදී ගැනීම සිදුකරන විට ගනුදෙනුවට අදාළ සියලුම ගෙවීම් ප්‍රාථමික අලෙවිකරු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්කාලීන දළ පියවුම් ක්‍රමයේ (RTGS) ගිණුමට ප්‍රේෂණය කළ යුතුය. මෙම මුදල් සුදුසුකම් ලත් ආයෝජකයින්ගේ සුරැකුම්පත් ආයෝජන ගිණුම (SIA) මගින් ප්‍රේෂණය කළ යුතුය. සුදුසුකම් ලත් ආයෝජකයෙකු විසින් ද්විතීය වෙළෙඳපොලෙන් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී

ගැනීම/විකිණීම සිදු කරන විට, එයට අදාල රුපියල් වටිනාකම අදාල පාර්ශවයන්ට ආයෝජකයා වෙනුවෙන් පැවරීම, ආයෝජකයා/සහභාගීත්ව නියෝජිතයා සුරැකුම්පත් ආයෝජන ගිණුම (SIA) පවත්වාගෙන යන බලපත්‍රලාභී වාණිජ බැංකුව සමඟ එක්ව සිදු කළ යුතුය.

4. පොලී සහ කල්පිරීමේ වටිනාකම ගෙවීම

4.1 ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් තත්කාලීන දළ පියවුම් ක්‍රමය (RTGS) හරහා රුපියල් වලින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල කල්පිරීමේ වටිනාකම සහ භාණ්ඩාගාර බැඳුම්කරවල පොලී ගෙවීම් නිශ්චිත ගෙවීම් දිනයේදී සහභාගි වන නියෝජිතයාට ගෙවිය යුතුය. එම ගෙවීම් සුදුසුකම් ලත් ආයෝජකයාගේ සුරැකුම්පත් ආයෝජන ගිණුමට (SIA) එම දිනයේදීම බැර කිරීම සහභාගි වන නියෝජිතයාගේ වගකීම වේ.

4.2 යම්කිසි පරිණත වීමේ දිනයක් හෝ පොලී ගෙවීමේ දිනයක්, ශ්‍රී ලංකාවේ බැංකු සඳහා ව්‍යාපාර කටයුතු සිදු නොකරනු ලබන දිනයක් නම් භාණ්ඩාගාර බිල්පත් වලට අදාල සියලුම වටිනාකම් ඊට පෙර යෙදෙන ව්‍යාපාර කටයුතු කරන දිනයේදී ගෙවිය යුතු අතර භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාල සියලුම වටිනාකම සහ/හෝ පොලී ගෙවීම අදාල ගෙවිය යුතු දිනට පසුව යෙදෙන ව්‍යාපාර කටයුතු කරන දිනයේදී ගෙවිය යුතුය.

5. නැවත සිය රටට ප්‍රේෂණය කිරීම

භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන්, කල්පිරීමෙන් ලැබෙන සියළුම මුදල් සහ භාණ්ඩාගාර බැඳුම්කර මත පොලී ගෙවීම් සම්පූර්ණයෙන් නැවත සිය රටට ගෙන යා හැක.

6. බද්ධ හිමිකම් දැරීම

සුදුසුකම් ලත් ආයෝජකයින්ට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාලව හවුලේ හිමිකම් පවත්වා ගත හැක. සියලුම වටිනාකම සහ පොලී ගෙවීම අදාල හවුල්කරුවන් සහ භාරකාර බැංකුව අතර ඇති ගිවිසුමට අනුකූලව සුරැකුම්පත් ආයෝජන ගිණුමට/ගිණුම්වලට බැර කළ යුතුය.

7. බදු අය කිරීම

භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට සුදුසුකම් ලබන ආයෝජකයින් ප්‍රාථමික නිකුතුවේදී පනවා ඇති 10% රඳවා ගැනීමේ බද්ද හැර තවදුරටත් එකී භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මත වන ඉපැයීම් සඳහා බදු ගෙවිය යුතු නොවේ.

8. වෙනත්

ව්‍යුත්පන්න ගනුදෙනු (derivative transaction) වලට සම්බන්ධ වීම තුළින් විනිමය සහ අනෙකුත් අවදානම් අවම කර ගැනීමට ද සුදුසුකම් ලත් ආයෝජකයන්ට අනුමැතිය ලබා දී ඇත. මෙම භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාල ගනුදෙනු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සහ විනිමය පාලන දෙපාර්තමේන්තුව නිරතුරුව අධීක්ෂණය කරනු ඇත.

(ඇ) වරින් වර ඇතිවන අවශ්‍යතා අනුව රාජ්‍ය ණය අධිකාරී හෝ විනිමය පාලකවරයා විසින් වැඩිදුර උපදෙස් ඉදිරියේදී නිකුත් කරනු ඇත.

(ඈ) දේශීය ආයෝජකයින් වෙත නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාල ගනුදෙනු මෙහෙයවීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් යනාදී සහභාගි වන නිලධාරීන් ඔවුන්ගේ මෙහෙයුම් වලට අදාල යම්කිසි විශේෂිත වූ මාර්ගෝපදේශයන් නොපවතින විටකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වර්තමානයේදී උපයෝගී කරගනු ලබන මෙහෙයුම් මාර්ගෝපදේශයන්, ක්‍රියා පටිපාටි, පද්ධති නීති, නියාමනීය ප්‍රතිපාදනයන් සහ විධානයන් වලට අනුකූල විය යුතුය. එවැනි උපයෝගී කරගත හැකි නීතින් කිසිවක් නොමැති නම් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ණය අධිකාරීගෙන් පැහැදිලි කිරීම් ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කරනු ලැබේ.

එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී
ශ්‍රී ලංකා මහ බැංකුව

යොමුව : 08/24/008/0019/001

**අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ
යථා යෝග්‍යතාවය තක්සේරු කිරීම සඳහා වන විධානය**

1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද, පිළිවෙලින්, 2009 අංක 01 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි II (I) (පී) සහ 2009 අංක 01 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි II (I) (පී) යටතේ මෙම විධානය නිකුත් කරන ලද අතර එය 2013 ජුනි මස 01 වන දින සිට බලපැවැත්වේ.

2013 මැයි මස 28 වැනි දින,
කොළඹ දී ය.

එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

1. ප්‍රාථමික අලෙවිකාර සමාගම් හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ විධායක තනතුරු දරන නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය (අවංකභාවය, පරිපූර්ණභව, කීර්තිනාමය, ප්‍රවීණත්වය, හැකියාව සහ මූල්‍යමය ස්ථාවරත්වය), එකී සමාගම් හි යන පාලනය සහ ඵලදායී අවදානම් කළමනාකරණය සහතික කිරීම සඳහා මූලික අවශ්‍යතාවයක් වන අතර එය ප්‍රාථමික අලෙවිකාර පද්ධතියේ ස්ථාවර භාවය ද ප්‍රවර්ධනය කරයි.

2. එබැවින්, යම් පුද්ගලයෙකු ප්‍රාථමික අලෙවිකාර සමාගමක අධ්‍යක්ෂවරයෙකු හෝ විධායක කාර්යයන්හි නිරත වන නිලධාරියෙකු ලෙස (මින් මතු “නිලධාරී” ලෙස සඳහන් කරන) තනතුරු දැරීමට යෝග්‍ය හා සුදුසු නොවන්නේ නම් එම පුද්ගලයා ප්‍රාථමික අලෙවිකාර සමාගමක අධ්‍යක්ෂවරයෙකු හෝ විධායක කාර්යයන්හි නිරත වන නිලධාරියෙකු ලෙස පත් කිරීම නොකළ යුතුය. මෙහි පහත දක්වා ඇති යථා යෝග්‍යතාවය ඇගයීමේ නිර්ණායකයන් හා අනුකූල නොවන ඕනෑම පුද්ගලයෙකු අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධාරියෙකු ලෙස පත් කිරීම, තෝරා ගැනීම හෝ යෝජනා කිරීම හෝ තවදුරටත් අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධාරියෙකු ලෙස රඳවා ගැනීම නොකළ යුතුය.
3. අධ්‍යක්ෂවරුන් හා නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය ඇගයීමේ නිර්ණායකයන්
 - 3.1 යම් පුද්ගලයෙකුගේ යථා යෝග්‍යතාවය ඇගයීමේදී රාජ්‍ය ණය අධිකාරී විසින් පහත සඳහන් කරුණු සැලකිල්ලට ලක් කරනු ලැබේ.
 - (අ) එම පුද්ගලයා, අධ්‍යාපනික සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් හෝ බැංකු කටයුතු, මූල්‍ය, ව්‍යාපාර හෝ පරිපාලන හෝ ඊට අදාළ වෙනත් ඕනෑම අංශයකින් ප්‍රායෝගික පළපුරුද්දක් තිබේද;
 - (ආ) ප්‍රාථමික අලෙවිකාර සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයා වයස අවුරුදු 70 නොඉක්මවූ අයෙකු විය යුතුය;
 - (ඇ) 2009 අංක 01 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝග සහ 2009 අංක 01 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයන්ට යටත්ව, ප්‍රාථමික අලෙවිකාර සමාගමක අධ්‍යක්ෂවරයෙකු එම සමාගමට අදාළ සමාගම්/ව්‍යාපාර/ආයතන 20 කට වැඩි සංඛ්‍යාවක අධ්‍යක්ෂ ධූර දරන්නෙකු නොවිය යුතුය;
 - (ඈ) එම පුද්ගලයා වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ අනිසි හැසිරීමක් හෝ ඕනෑම ව්‍යවස්ථාපිත නීතියක් හෝ ඒ යටතේ නිකුත් කරන ලද්දා වූ රීති, රෙගුලාසි, විධාන හෝ නිර්ණායකයන්ට අනුකූල නොවීම වැනි ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ඕනෑම අධිකරණයකින්, නීති මඟින් පිහිටුවන ලද පාලන හෝ අධීක්ෂණ අධිකාරියකින්, වෘත්තීයවේදීන්ගේ සංගමයකින්, විමර්ශන කොමිෂම් සභාවකින්, විනිශ්චය සභාවකින් හෝ වෙනත් නීතියක් මඟින් ස්ථාපිත කළ මණ්ඩලයකින් වරදකරුවකු හෝ එකී ක්‍රියාවට සම්බන්ධ පාර්ශවයක් ලෙස හඳුනාගෙන නොමැති විය යුතුය;
 - (ඉ) එම පුද්ගලයා, සාපරාධී ක්‍රියාවක් සම්බන්ධව ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයක් මඟින් වරදකරුවෙකු කර නොතිබිය යුතුය;
 - (ඊ) එම පුද්ගලයා, ශ්‍රී ලංකාවේදී හෝ විදේශයකදී බුන්වත් බවට හෝ බංකොලොත් බවට ප්‍රකාශ කර නොමැති විය යුතුය;
 - (උ) එම පුද්ගලයා, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයකින් දෙන ලද නියෝගයක් හෝ ආඥාවක් ක්‍රියාත්මක කිරීම හෝ ණයක් ආපසු ගෙවීමක් පැහැර හැර නොමැති විය යුතුය;
 - (ඌ) එම පුද්ගලයා, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නිසි බලය ඇති අධිකරණයක් මඟින් සිහි විකල්පු පුද්ගලයෙකු ලෙස ප්‍රකාශයට පත් කර නොමැති විය යුතුය;
 - (එ) එම පුද්ගලයා, නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක් මඟින් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පිහිටි ඕනෑම බලපත්‍රලාභී බැංකුවක, මූල්‍ය සමාගමක, ප්‍රාථමික අලෙවිකාර සමාගමක, මූල්‍ය ආයතනයක හෝ සංස්ථාපිත ආයතනයක අධ්‍යක්ෂවරයෙකු, ප්‍රධාන විධායක නිලධාරියෙකු හෝ වෙනත් නිලධාරියෙකු හෝ සේවකයෙකු ලෙස සේවයෙන් ඉවත් කර හෝ සේවය අත්හිටුවා නොමැති අයෙකු විය යුතුය;
 - (ඵ) එම පුද්ගලයා,
 - (i) නියාමනයට අදාළ සාධක මත බලපත්‍රය හෝ ව්‍යාපාරය අවලංගු කරනු ලැබූ හෝ අත්හිටුවනු ලැබූ; හෝ
 - (ii) ශ්‍රී ලංකාවේදී හෝ විදේශයකදී ඇවර වූ හෝ ඇවර වෙමින් පවතින හෝ අනිවාර්ය ඇවර කිරීමකට යටත්ව සිටින්නාවූ, බලපත්‍රලාභී බැංකුවක, මූල්‍ය සමාගමක, ප්‍රාථමික අලෙවිකාර සමාගමක හෝ මූල්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයෙකු, ප්‍රධාන විධායක නිලධාරියෙකු හෝ වෙනත් අධිකාරී බලතල සහිත තනතුරක් දරා නොමැති විය යුතුය.
 - 3.2 මීට අමතරව 2009 අංක 01 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි සහ 2009 අංක 01 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි, පහත පරිදි විස්තර කෙරෙන 3 (සී), 5 (සී) සහ 5 (ඩී) නියෝගයන්හි අඩංගු නිර්ණායක ද අදාළ වේ.
 - 3 (සී) නියෝගය : එහි අධ්‍යක්ෂවරුන්ගේ සහ ප්‍රධාන නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය, වරිත ස්වභාවය, විශ්වසනීයත්වය සහ සුදුසුකම් පරීක්ෂණ ඇතුළු ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් පත් කිරීම සඳහා ඉල්ලුම්කරුට ඇති සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය යැයි මහ බැංකුව විසින් සලකනු ලැබිය හැකි පරීක්ෂණ එම බැංකුව විසින් පවත්වනු ලැබිය හැකිය.
 - 5 (සී) නියෝගය : සමාගම් අධ්‍යක්ෂක මණ්ඩලයෙහි, වෙනත් ප්‍රාථමික අලෙවිකරුවෙකුගේ අධ්‍යක්ෂවරයෙකු හෝ සේවා නියුක්තිකයෙකු ව නොසිටිය යුතු අතර ප්‍රධාන විධායක නිලධාරියා හැර එම සමාගමෙහි වෙනත් සේවා නියුක්තිකයෙකු ව නොසිටිය යුතුය.
 - 5 (ඩී) නියෝගය : 1988 අංක 30 දරණ බැංකු පනත ප්‍රකාර බලපත්‍රලාභී වාණිජ බැංකුවක අධ්‍යක්ෂවරුන්ට අදාළ වන යම් නුසුදුසුකමකට යටත් වන යම් තැනැත්තෙක් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නොසිටිය යුතුය.
4. අධ්‍යක්ෂවරුන්ගේ හා විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය තක්සේරු කිරීම
 - 4.1 සෑම ප්‍රාථමික අලෙවිකාර සමාගමක්ම පහත සඳහන් දෑ රාජ්‍ය ණය අධිකාරී වෙත ඉදිරිපත් කළ යුතුය;
 - (අ) ඇමුණුම් I සහ ඇමුණුම් II හි දැක්වෙන පරිදි පත්වීම් සඳහා තෝරාගත් නව අධ්‍යක්ෂවරුන්ගේ හෝ නිලධාරීන්ගේ දිවුරුම් ප්‍රකාශ හා ප්‍රකාශයන්.
 - (ආ) එම අධ්‍යක්ෂවරයා හෝ නිලධාරියා පළමු වරට පත් කිරීමේදී, පත්වීමට පෙර ආසන්නතම කාල පරිච්ඡේදයේදී සේවය කළ ආයතනය වෙතින් ඔහුට/ඇයට පැවරී තිබූ කාර්යයන් ඉටු කිරීමේදී දැක්වූ කාර්යසාධන මට්ටම පිළිබඳව සඳහන් ලිපියක්.
 - 4.2 ප්‍රාථමික අලෙවිකාර සමාගම් විසින් එම සමාගම්වල දැනට සේවයේ නියුතු අධ්‍යක්ෂවරුන් හා නිලධාරීන් සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ සහ ප්‍රකාශනයන් ලබාගෙන මෙම විධානය බලපැවැත්වෙන දින සිට දින 30 ක් ඇතුළත රාජ්‍ය ණය අධිකාරී වෙත ලැබීමට සැලැස්විය යුතුය.

- 4.3 අඛණ්ඩව තවදුරටත් ප්‍රාථමික අලෙවිකාර සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියා කිරීමට නියමිත පුද්ගලයෙකු සම්බන්ධයෙන්, එම පුද්ගලයා නැවත අධ්‍යක්ෂ ධුරයට පත්වීමට යෝජනා වී ඇත්නම්, ප්‍රාථමික අලෙවිකාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් එම පුද්ගලයාගෙන් දිවුරුම් ප්‍රකාශ සහ ප්‍රකාශනයන් වාර්ෂිකව ලබාගෙන ඒවා එම සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමට දින 30 කට ප්‍රථම රාජ්‍ය ණය අධිකාරීවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.
- 4.4 අඛණ්ඩව තවදුරටත් ප්‍රාථමික අලෙවිකාර සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස ක්‍රියා කිරීමට නියමිත පුද්ගලයෙකු සම්බන්ධයෙන්, එම පුද්ගලයා නැවත ප්‍රධාන විධායක නිලධාරී තනතුරට හෝ වෙනත් තනතුරකට යෝජනා වී ඇත්නම්, ප්‍රාථමික අලෙවිකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා විසින් එම පුද්ගලයාගෙන් දිවුරුම් ප්‍රකාශනයක් සහ ප්‍රකාශයක් වාර්ෂිකව ලබාගෙන එය ලිඛිත වර්ෂය ආරම්භ වීමට දින 30 කට ප්‍රථමව රාජ්‍ය ණය අධිකාරීවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.
- 4.5 අඛණ්ඩව තවදුරටත් ප්‍රාථමික අලෙවිකාර සමාගමක නිලධාරියෙකු ලෙස ක්‍රියා කිරීමට නියමිත පුද්ගලයෙකු සම්බන්ධයෙන්, එම පුද්ගලයා නැවත එම තනතුරට හෝ වෙනත් තනතුරකට යෝජනා වී ඇත්නම්, ප්‍රාථමික අලෙවිකාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් එම නිලධාරීන්ගේ දිවුරුම් ප්‍රකාශන සහ ප්‍රකාශයන් වාර්ෂිකව ලබාගෙන එය ලිඛිත වර්ෂය ආරම්භ වීමට දින 30 කට ප්‍රථමව රාජ්‍ය ණය අධිකාරීවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.
- 5. රාජ්‍ය ණය අධිකාරීවරයාගේ අනුමැතිය
 - 5.1 රාජ්‍ය ණය අධිකාරී විසින් ඉහත 3 වන ඡේදයෙහි සඳහන් කරුණු සැලකිල්ලට ගෙන, ප්‍රාථමික අලෙවිකාර සමාගමේ අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධාරියෙකු ලෙස නව පත්වීම් හෝ නැවත පත්වීම් අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකරනු ලැබිය හැකිය.
 - 5.2 රාජ්‍ය ණය අධිකාරී විසින් ඉහත 4 වන ඡේදයේ සඳහන් පරිදි නිසි ලෙස සම්පූර්ණ කරන ලද ලියකියවිලි ලැබී දින 30 ක් ඇතුළත එකී අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ තීරණය හා ඊට පාදක වූ හේතු ප්‍රාථමික අලෙවිකාර සමාගමට දැන්විය යුතු අතර එම තීරණය අදාළ අධ්‍යක්ෂවරයාට හෝ ප්‍රධාන විධායක නිලධාරීවරයාට හෝ නිලධාරී වෙත දැනුම් දීම සහ එය ක්‍රියාත්මක කිරීම ප්‍රාථමික අලෙවිකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිතුමාගේ හෝ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ කාර්යයක් වේ.
- 6. ඕනෑම අවස්ථාවක රාජ්‍ය ණය අධිකාරීවරයා විසින් තීරණය කිරීම
 - 6.1 මෙම විධානයේ 3 වන ඡේදයෙහි සඳහන් කරුණු සැලකිල්ලට ගෙන ප්‍රාථමික අලෙවිකාර සමාගමේ අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධාරියෙකු ලෙස පත් කළ හෝ රැඳී සිටීම අනුමත කළ යම් පුද්ගලයෙකු, එසේ අධ්‍යක්ෂවරයෙකු ලෙස හෝ නිලධාරියෙකු ලෙස තවදුරටත් ක්‍රියා කිරීම යෝග්‍ය යැයි රාජ්‍ය ණය අධිකාරී ඕනෑම අවස්ථාවක සැහිමකට පත් නොවන්නේ නම්, එම පුද්ගලයා ප්‍රාථමික අලෙවිකාර සමාගමේ අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධාරියෙකු ලෙස ක්‍රියා කිරීමට යෝග්‍ය නොවන බවට රාජ්‍ය ණය අධිකාරී තීරණය කරනු ලැබිය හැකි අතර, ඉන් අනතුරුව ඉහත කී 5.2 ඡේදයට අදාළව ක්‍රියා කළ යුතුය.
- 7. පසුව හඳුනාගත් නුසුදුසු බව පිළිබඳව දැන්වීම
 - 7.1 සෑම ප්‍රාථමික අලෙවිකාර සමාගමකම අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිතුමා හෝ ප්‍රධාන විධායක නිලධාරියෙකු විසින්ම, එහි අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධාරියෙකු එම තනතුරට නුසුදුසු බව හෝ යෝග්‍ය නොවන බවට සාධාරණ සැකයට තුඩු දෙන යම් කරුණක් හෝ සොයාගැනීමක් වේ නම් එය හඳුනාගත් දින සිට දින 14 ක් ඇතුළත රාජ්‍ය ණය අධිකාරී වෙත දැනුම් දිය යුතුය.
 - 7.2 පවතින තත්ත්වයන් යටතේ යම් අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධාරියෙකු විසින් ලබා දෙන ලද දිවුරුම් ප්‍රකාශවල සහ ප්‍රකාශනයන්හි තොරතුරු වෙනස්වීමකට, අවලංගු වීමකට, අදාළ නොවීමකට හාජනය වුවහොත් හෝ ව්‍යාජ වුවහොත් ඒ බව දින 14 ක් ඇතුළත රාජ්‍ය ණය අධිකාරීට දැනුම් දිය යුතුය.
- 8. මුදල් මණ්ඩලය වෙත කෙරෙන අභියාචන
 - 8.1 මෙම විධානයෙහි ඉහත සඳහන් 5.1 හෝ 6.1 ඡේදයන් යටතේ රාජ්‍ය ණය අධිකාරී විසින් ප්‍රතික්ෂේප වූ හෝ තීරණය කිරීමකට ලක්ව අගතියට පත්ව සිටින පුද්ගලයෙකුට ප්‍රාථමික අලෙවිකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා හෝ ප්‍රධාන විධායක නිලධාරියා විසින් එකී තීරණය ලද දින සිට දින 14 ක් ඇතුළත සාධාරණ හේතු සහිතව ලිඛිත අභියාචනයක් මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැක.
 - 8.2 මුදල් මණ්ඩලය විසින්, රාජ්‍ය ණය අධිකාරී විසින් වාර්තා කරන ලද කරුණු සහ අගතියට පත් පාර්ශවයෙහි අභියාචනා සැලකිල්ලට ගෙන, රාජ්‍ය ණය අධිකාරීගේ තීරණය තහවුරු කිරීම හෝ නිෂ්ප්‍රභා කිරීම කළ හැකිය.
- 9. මෙම විධානයෙහි, පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස :-
 - 9.1 “ප්‍රාථමික අලෙවිකාර සමාගම” යන්නට, 1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ පත් කරන ලද, රාජ්‍ය ණය අධිකාරී විසින් නිකුත් කරන ලද දැනටමත් පවත්නා විධානයන් යටතේ ප්‍රාග්ධන පදනම රුපියල් මිලියන 300 ඉක්මවා පවත්වාගෙන යන සහ ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස පත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු හැර, ප්‍රාථමික අලෙවිකාර සමාගම් අයත් වේ.
 - 9.2 ප්‍රාථමික අලෙවිකාර සමාගමක “විධායක කාර්යයන්හි නිරත වන නිලධාරීන්” පහත පරිදි වේ:

(අ) ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී	(ආ) ප්‍රධාන අවදානම් නිලධාරී
(ඇ) ප්‍රධාන ගණකාධිකාරී	(ඈ) ප්‍රධාන අභ්‍යන්තර විගණක
(ඉ) අනුකූලතා නිලධාරී	(ඊ) තොරතුරු තාක්ෂණ ප්‍රධානී
(උ) සමාගම් ලේකම්	(උආ) ඉදිරි මෙහෙයුම් අංශ ප්‍රධානී
(එ) මධ්‍යම මෙහෙයුම් අංශ ප්‍රධානී	(උභ) පසු මෙහෙයුම් අංශ ප්‍රධානී
(ඔ) “ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය” යටතට ගැනෙන ඕනෑම නිලධාරියෙකු	

ප්‍රාථමික අලෙවිකාර සමාගමේ නම :

ප්‍රාථමික අලෙවිකාර සමාගමේ අධ්‍යක්ෂවරු සහ විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු දිවුරුම් ප්‍රකාශය

ජාතික හැඳුනුම්පත් අංක/ගමන් බලපත්‍ර අංක දරණ (ලිපිනය) හි පදිංචි (සම්පූර්ණ නම) වන මම (බෞද්ධ/හින්දු භක්තිකයෙකු වශයෙන් ගෞරව පූර්වකව ද, අවංක ලෙස ද සහ සත්‍ය ගරුකව ද ක්‍රිස්තියානි/ කතෝලික/මුස්ලිම්/භක්තිකයෙකු වශයෙන් දිවුරා) පහත පරිදි ප්‍රකාශ කර සිටිමි.

1. (ප්‍රාථමික අලෙවිකාර සමාගමේ නම) හි (තනතුර) වන ඉහත නම සඳහන් මම (ප්‍රතිඥාකරු/දිවුරුම් ප්‍රකාශක) වෙමි.
2. මම පහත සඳහන් අධ්‍යාපනික සහ/හෝ වෘත්තීමය සුදුසුකම් සපුරා ඇති බවට (ප්‍රතිඥා දෙමි/ප්‍රකාශ කරමි).
3. මම පහත සඳහන් පරිදි බැංකු කටයුතු, මූල්‍ය කටයුතු, ව්‍යාපාර කටයුතු හෝ පරිපාලන කටයුතු හෝ වෙනත් අදාළ විෂයයන් පිළිබඳව ප්‍රමාණවත් අත්දැකීම් ලබා ඇති බවට (ප්‍රතිඥා දෙමි/ප්‍රකාශ කරමි).
4. මම, ප්‍රාථමික අලෙවිකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යෝග්‍යතාවය තක්සේරු කිරීමේ විධානයෙහි 3 වන ඡේදයෙහි සහ 2009 අංක 01 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි සහ 2009 අංක 01 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි සඳහන් කිසිදු නුසුදුසුකමකට යටත් නොමැති බව (ප්‍රතිඥා දෙමි/ප්‍රකාශ කරමි).

මෙහි ඇතුළත් සියලු ප්‍රකාශයන් (ප්‍රතිඥාකරු/ දිවුරුම් ප්‍රකාශක) හට කියවා දීමෙන් ද, ඒවායේ අන්තර්ගත කරුණු ඔහු/ඇය විසින් වටහා ගැනීමෙන් සහ ඒවා සත්‍ය බව පිළිගැනීමෙන් ද අනතුරුව දින දී මා ඉදිරිපිටදී අත්සන් කැබූ බව සහතික කරමි.

අදාළ පරිදි මුද්දර අලවන්න

මා ඉදිරිපිට දී

දිවුරුම් කොමසාරිස්/සමාදාන විනිශ්චයකරු

ප්‍රාථමික අලෙවිකාර සමාගමේ නම :

අධ්‍යක්ෂවරු සහ විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු ප්‍රකාශය
(..... දිනට අදාළ ඇමුණුම් සහිතව)

1. පෞද්ගලික තොරතුරු
 - 1.1 සම්පූර්ණ නම :
 - 1.2 උපන් දිනය :
 - 1.3 ජාතික හැඳුනුම්පත් අංකය :
 - 1.4 විදේශ ගමන් බලපත්‍ර අංකය :
 - 1.5 ස්ථීර ලිපිනය :
 - 1.6 වර්තමාන ලිපිනය :
2. ප්‍රාථමික අලෙවිකාර සමාගමට පත්වීම
 - 2.1 අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූ දිනය/වර්තමාන තත්ත්වය : (විධායක කාර්යයන්හි නියුතු නිලධාරියෙක් සම්බන්ධයෙන් නම් කරුණාකර පත්වීම් ලිපියෙහි සහතික කළ පිටපතක් අමුණන්න)
 - 2.2 තනතුර :
 - 2.3 දේශීය හෝ විදේශීය බව :
 - 2.4 වාර්ෂික වේතනය (විස්තර සහිතව) :
 - 2.5 අධ්‍යක්ෂවරයා සහ/හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්, විධායක කාර්යයන්හි නියුතු නිලධාරියා සහ/හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමාගමේ වත්කම් භාවිතයෙන් උපයාගත් ප්‍රතිලාභවල වාර්ෂික වටිනාකම (උදාහරණ ලෙස සමාගමේ ඉඩම්, ගොඩනැගිලි, වාහන ආදිය භාවිතයෙන්) :
 - 2.5.1 ඉහත 2.5 සඳහන් වත්කම් නඩත්තුව සඳහා හෝ වියදම් ප්‍රතිපූරණය සඳහා සමාගම විසින් දැරූ වියදම් (ණය කාඩ් බිල්පත්, උපයෝගීතා බිල්පත් යනාදිය) :
 - 2.6 එම වත්කම්වල මිලදී ගත් අගය සහ පොත් අගය සහ නිශ්චල වත්කම් පිහිටා ඇති ස්ථානය :

3. නැදෑයන්ගේ පෞද්ගලික තොරතුරු

- 3.1 බිරිඳ/ස්වාමිපුරුෂයා ගේ සම්පූර්ණ නම :.....
- 3.2 ජාතික හැඳුනුම්පත් අංකය :.....
- 3.3 විදේශ ගමන් බලපත්‍ර අංකය :.....
- 3.4 යැපෙන දරුවන්ගේ තොරතුරු :.....

	සම්පූර්ණ නම	ජා.හැ. අංකය	විදේශ ගමන් බලපත්‍ර අංකය
3.4.1			
3.4.2			

4. පසුබිම හා අත්දැකීම්

ඔහු/ඇය අධ්‍යක්ෂවරයෙකු හෝ විධායක කාර්යයන්හි නියුතු නිලධාරියෙකු වශයෙන් සේවයේ යෙදී සිටින/යෙදී සිටි බලපත්‍රලාභී බැංකුව/බැංකු හෝ ලියාපදිංචි මූල්‍ය සමාගම/සමාගම් හෝ අනෙකුත් සමාගම/සමාගම් :

ආයතනයේ නම	සේවා කාලය	තනතුර

5. ප්‍රාථමික අලෙවිකාර සමාගම් සහ ඒවායේ සම්බන්ධිත සමාගම්වල ඇති කොටස් හිමිකම

- 1. 2009 අංක 02 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගය සහ 2009 අංක 01 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයට යටත්ව, ප්‍රාථමික අලෙවිකාර සමාගම් සහ ඒවායේ සම්බන්ධිත සමාගම්වල කොටස් හිමිකාරිත්වය දරයි නම් ඒවායේ වර්තමාන හිමිකාරිත්වය :

ආයතනයේ නම	කොටස් සංඛ්‍යාව	දරණ ප්‍රතිශතය

6. ව්‍යාපාරික ගනුදෙනු^{1/}

අධ්‍යක්ෂවරයෙකු හෝ විධායක කාර්යයන්හි නියුතු නිලධාරියෙකු ප්‍රාථමික අලෙවිකාර සමාගම සහ ඒවායේ සම්බන්ධිත සමාගම් සමඟ වර්තමානයේ යම් ව්‍යාපාර ගනුදෙනුවල නිරත වේ නම් :

ආයතනයේ නම	ගනුදෙනුව සිදු කළ දිනය දිනට වටිනාකම (රු.මිලියන)		වර්ගීකරණය (සක්‍රීය/අක්‍රීය)	ඇප වර්ගය සහ සුරැකුම් වටිනාකම (රු.මිලියන)	ප්‍රාථමික අලෙවිකාර සමාගමේ ප්‍රාග්ධන අරමුදල්වල % වශයෙන්
		සීමාව	පවතින ශේෂය			
ප්‍රාථමික අලෙවිකාර සමාගම සමඟ ඇති අත්පිට ගනුදෙනු (හිමිකම් පැවරුම්)						
ප්‍රාථමික අලෙවිකාර සමාගමෙන් ලබාගත් ප්‍රති විකුණුම් පහසුකම්						
ප්‍රාථමික අලෙවිකාර සමාගම සමඟ සිදු කළ ප්‍රති මිලදී ගැනුම් ගනුදෙනු						

^{1/}“ව්‍යාපාරික ගනුදෙනුව” යන්නට හිමිකම් පැවරුම, ප්‍රති මිලදී ගැනුම් සහ ප්‍රති විකුණුම් ගනුදෙනු අයත් වේ.

7. ඇතින්ගේ පත්වීම, කොටස් හිමිකාරිත්වය සහ ව්‍යාපාරික ගනුදෙනු

- 7.1 ඕනෑම ඇතියෙක් වර්තමානයේ අධ්‍යක්ෂවරයෙකු හෝ විධායක නිලධාරියෙකු වශයෙන් ඕනෑම ප්‍රාථමික අලෙවිකාර සමාගමක සේවා නියුක්තව ඇත්නම්

ප්‍රාථමික අලෙවිකාර සමාගමේ නම	ඇතියාගේ සම්පූර්ණ නම	දරණ තනතුර

7.2 අධ්‍යක්ෂවරයෙකුගේ හෝ විධායක නිලධාරියකු වශයෙන් සේවා නියුක්තව සිටින අයෙකුගේ ඕනෑම ඥාතියෙකු අයදුම්කාර ප්‍රාථමික අලෙවිකාර සමාගමේ සාජු හෝ වක්‍රව කොටස් හිමිකාරිත්වය දරන්නේ නම්.

ඥාතියාගේ සම්පූර්ණ නම	කොටස් සංඛ්‍යාව		දරන ප්‍රතිශතය	
	සාජු	වක්‍ර	සාජු	වක්‍ර

7.3 අධ්‍යක්ෂවරයෙකුගේ හෝ විධායක නිලධාරියෙකුගේ ඕනෑම ඥාතියෙකු වර්තමානයේ ප්‍රාථමික අලෙවිකාර සමාගමක් සමඟ පවත්වන ඕනෑම ව්‍යාපාරික ගනුදෙනුවක්

ඥාතියාගේ සම්පූර්ණ නම	ව්‍යාපාරික ගනුදෙනුවේ ස්වභාවය	ගනුදෙනුව සිදු කළ දිනය දිනට සීමාව (රු. මිලියන) දිනට පිටහිට ශේෂය (රු. මිලියන)	ඇප වර්ගය සහ වටිනාකම (රු. මිලියන)	ප්‍රාථමික අලෙවිකාර සමාගමේ ගෙවා නිමි ප්‍රාග්ධනයේ % ලෙස

8. ඉහත සපයන ලද තොරතුරු සම්බන්ධයෙන් වන ඕනෑම විස්තරයක්/තොරතුරක් සහ ප්‍රාථමික අලෙවිකාර සමාගමක අධ්‍යක්ෂවරයෙකු විම සඳහා ඇති සුදුසුකම් ඇගයීමේදී අදාළ වෙනැයි හැඟෙන ඕනෑම අනෙකුත් තොරතුරක් සඳහන් කරන්න.

ප්‍රකාශය :

ඉහත දක්වන ලද තොරතුරු මාගේ දැනුමට හා විශ්වාසයට අනුව නිවැරදි සහ සම්පූර්ණ බව තහවුරු කරමි. ඉහත සපයන ලද තොරතුරුවල පසුව සිදුවන ඕනෑම වෙනසක් ප්‍රාථමික අලෙවිකාර සමාගමට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ණය අධිකාරී වෙත නිසි ලෙස හැකි ඉක්මනින් දැනුම් දෙන බවට පොරොන්දු වෙමි. ඉහත තනතුර සඳහා මාගේ පත්වීම ඕනෑම නීතියක් මගින් නොවළක්වන බව ප්‍රකාශ කරමි.

.....
දිනය

.....
ප්‍රාථමික අලෙවිකාර සමාගමේ
අධ්‍යක්ෂවරයාගේ හෝ විධායක
කාර්යයන්හි නියුතු නිලධාරියාගේ අත්සන

විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරීන් විසින් සම්පූර්ණ කළ යුතුය. ප්‍රාථමික අලෙවිකාර සමාගමක විධායක කාර්යයන්හි නියුතු නිලධාරියෙකු විම සඳහා සුදුසු දැයි ඇගයීමේදී සඳහන් වෙනැයි සැලකෙන අතිරේක විස්තර/තොරතුරු සපයන්න.

.....
දිනය

.....
ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන සහ නිල මුද්‍රාව

ප්‍රධාන විධායක නිලධාරියා සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති විසින් සම්පූර්ණ කළ යුතුය. ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම සඳහා සුදුසු දැයි ඇගයීමේදී වැදගත් වෙනැයි සැලකෙන ඕනෑම අනෙකුත් විස්තර/තොරතුරු සපයන්න.

.....
දිනය

.....
අධ්‍යක්ෂ මණ්ඩල සභාපතියගේ අත්සන සහ නිල මුද්‍රාව

යොමුව : 08/24/008/0021/001

2013 ජූලි මස 10

ප්‍රාථමික අලෙවිකාර ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ප්‍රාථමික අලෙවිකරුවන් සංස්ථාපිත ණය අලෙවිකරුවන් ලෙස පත් කිරීම

- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත සඳහන් දෑ සම්බන්ධයෙන් ප්‍රාථමික අලෙවිකරුවන් වෙත අවසර ලබා දීමට තීරණය කොට ඇත :
 - (අ) මිල ප්‍රකාශිත කොටස්, මිල ප්‍රකාශිත ණයකර හෝ බැඳුම්කර සහ මිල ප්‍රකාශිත වාණිජ පත්‍රවල මුළු ආයෝජනයෙන් සියයට 5 ක් දක්වා ආයෝජන සීමා කිරීම ; සහ
 - (ආ) මිල ප්‍රකාශිත සංස්ථා බැඳුම්කර හෝ ණයකරවල තැරැවුකරුවකු වශයෙන් ක්‍රියා කිරීම.

2. ඒ අනුව, සංස්ථාපිත ණය වෙළෙඳපොළ කටයුතුවල නියැලීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට ප්‍රාථමික අලෙවිකරුවන්හට දැන් අයදුම් කළ හැකිය.
3. සංස්ථාපිත ණය කටයුතුවල නිරත ප්‍රාථමික අලෙවිකරුවන් එම මෙහෙයුම් කටයුතු මත වෙනම වාර්තාවක් පවත්වාගෙන යා යුතු අතර ඇමුණුම් අංක 01 හි දැක්වා ඇති ආකෘතියට අනුව ඒ සම්බන්ධ මාසික ලේඛනයක් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර

රාජ්‍ය ණය අධිකාරී

ඇමුණුම I

ලැයිස්තුගත කොටස් සහ ණය උපකරණවල ආයෝජන පිළිබඳ ලේඛනය

		පොත් අගය රු. මිලියන	වෙළෙඳපොළ වටිනාකම රු. මිලියන
1.	වාර්තා කරන දිනට මුළු ආයෝජන (මුළු කළඹ) වටිනාකම		
2.	ප්‍රකාශිත ආයෝජන ප්‍රකාශිත කොටස් ප්‍රකාශිත ණයකර ප්‍රකාශිත බැඳුම්කර ප්‍රකාශිත වාණිජ පත්‍ර වෙනත් උපකරණ		
3.	මුළු ප්‍රකාශිත ආයෝජන වටිනාකම මුළු ආයෝජන (මුළු කළඹ) වටිනාකමෙහි ප්‍රතිශතයක් ලෙස (%)		

යොමුව : 08/24/008/0022/001

සෘජු අලෙවි සහභාගිකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල පවතින හිමිකම් නොපෑ අරමුදල් සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානය

1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ 10 (6) වගන්තිය හා 10 (7) වගන්තිය සහ 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 21 (ඉ) (6) වගන්තිය හා 21 (ඉ) (7) වගන්තිය යටතේ මෙම විධානය නිකුත් කරන ලද අතර එය 2013 සැප්තැම්බර් මස 2 වන දින සිට බලපැවැත්වේ.

2013 සැප්තැම්බර් මස 02 වැනි දින,
කොළඹ දී ය.

එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

1. 1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ 10 (6) දරණ වගන්තිය සහ 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 21 (ඉ) (6) වගන්තියට අනුව, ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල ඇති නිර්ලේඛන භාණ්ඩාගාර බිල්පත් සහ නිර්ලේඛන භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෘජු අලෙවි සහභාගිකරුවන් වෙත කරන ගෙවීම් සෘජු අලෙවි සහභාගිකරුවන් විසින් අදාළ ගනුදෙනුකරුට හෝ නීත්‍යානුකූලව හෝ සෘජු අලෙවිකරුවෙකු සහ ගනුදෙනුකරු අතර ඇති ලිඛිත ගිවිසුමකට අදාළව හිමිකම් ලබන පාර්ශවයකට ගෙවිය යුතුය.
2. 1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ 10 (7) දරණ වගන්තිය සහ 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 21 (ඉ) (7) දරණ වගන්තියට අනුව, යම් සෘජු අලෙවි සහභාගිකරුවෙක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විධානයෙහි සඳහන් කර ඇති කාල රාමුව තුළ යම් කරුණක් හේතුවෙන් ඉහත සඳහන් ගනුදෙනුකරුවෙකුට හෝ හිමිකම් ඇති පාර්ශවයකට ගෙවීම් කිරීමට අපොහොසත් වුවහොත්, හිමිකම් නොපෑ මුළු මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද ගිණුමට මාරු කළ යුතු අතර අදාළ ගෙවීමට සහ ගනුදෙනුකරුට හෝ අනෙකුත් පාර්ශවයට අදාළ, මහ බැංකුව විසින් නියම කරන තොරතුරු අවශ්‍ය ඕනෑම අවස්ථාවක මහ බැංකුවට ඉදිරිපත් කළ යුතුය.
3. ඒ අනුව, නිර්ලේඛන භාණ්ඩාගාර බිල්පත් හෝ නිර්ලේඛන භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළව සෘජු අලෙවි සහභාගිකරුවන්ට ලැබෙන මහ බැංකුව විසින් කරනු ලබන ගෙවීම් අදාළ ගනුදෙනුකරුට හෝ නීත්‍යානුකූල හිමිකම් ඇති පාර්ශවයකට හෝ සෘජු අලෙවි සහභාගිකරු හා ගනුදෙනුකරු අතර වන ලිඛිත ගිවිසුමකට අනුව අදාළ ගෙවීම සඳහා හිමිකම් ලබන පාර්ශවකරුවකුට දින 90 ක් තුළ අදාළ ගෙවීම කිරීමට සෘජු අලෙවි සහභාගිකරු අපොහොසත් වුවහොත්, ඉහත සඳහන් දින 90 කාලසීමාව ඉකුත් වී දින 7 ක් ඇතුළත එම හිමිකම් නොපාන ලද මුළු මුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන පහත සඳහන් ගිණුමට මාරු කළ යුතු අතර ඇමුණුම් අංක 1 හි දෙන ලද ආකෘතිය මගින් ලිඛිතව රාජ්‍ය ණය අධිකාරී වෙත දැනුම් දිය යුතුය.

ගිණුම් අංකය : 4682
ගිණුමේ නම : හිමිකම් නොපෑ රාජ්‍ය සුරැකුම්පත් ගිණුම

4. ඉහත 3 වන විධානයට අනුව අරමුදල් මාරු කිරීමෙන් අනතුරුව ගනුදෙනුකරු විසින් යම් හිමිකම් පෑමක් සිදු කළ විට සෘජු අලෙවි සහභාගිකරු විසින් ගනුදෙනුකරු හඳුනාගැනීම සහ හිමිකමට අදාළ වලංගුභාවය හා නීත්‍යානුකූල බව සම්බන්ධයෙන් සැසීමට පත් වීමෙන් පසු රාජ්‍ය ණය අධිකාරී වෙත යොමු කළ යුතුය.
5. ඉහත 4 වන විධානයට අනුව, රාජ්‍ය ණය අධිකාරී විසින් අදාළ හිමිකම් පෑම ලැබීමෙන් අනතුරුව එම හිමිකම් පෑ වටිනාකම සෘජු අලෙවි සහභාගිකරුට ගෙවිය යුතුය.

6. සෘජු අලෙවි සහභාගිකරුවන් විසින් ඉහත 3 හි සඳහන් වාර්තාව මගින් ඉදිරිපත් කරන තොරතුරු ඉදිරිපත් කරන ලද දින සිට අවම වශයෙන් වර්ෂ 10 ක කාලපරිච්ඡේදයක් තුළ නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වේ.

ඇමුණුම 1

ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරන ලද හිමිකම් නොපෑ/වැය නොකළ අරමුදල් පිළිබඳ විස්තර

වටිනාකම (රු.)	පවරන ලද දිනය	ගනුදෙනුකරුගේ වාසගම සහිත අනෙකුත් සම්පූර්ණ නම්	ගනුදෙනුකරු හඳුනාගැනීම (ජා.හැ. අංකය, ගමන් බලපත්‍ර අංකය, උපන් දිනය යනාදිය)	ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනාගැනීමේ අංකය (ISIN)

යොමුව : 08/24/008/0020/001

ප්‍රාථමික අලෙවිකරුවන් සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සඳහා වන ගනුදෙනුකරු ප්‍රඥප්තියට අදාළ විධිවිධාන

1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් 2009.06.24 දින නිකුත් කරන ලද පිළිවෙලින් 2009 අංක 01 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි 11 වන වගන්තිය සහ 2009 අංක 01 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි 11 වන වගන්තිය යටතේ මෙම විධානය නිකුත් කරන ලද අතර එය 2013 නොවැම්බර් මස 07 වන දින සිට බලපැවැත්වේ.

2013 නොවැම්බර් මස 07 වැනි දින,
කොළඹ දීය.

එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

1. රාජ්‍ය ණය සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ ප්‍රාථමික වෙළෙඳුන් විසින් තම ගනුදෙනුකරුවන්හට සපයනු ලබන සේවාවන් ඉතා වැදගත් කොට සැලකේ. ප්‍රාථමික අලෙවිකරු ක්‍රමය වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ණය උපකරණ (ණය සාධන පත්‍ර) බෙදාහැරීමේ විශාලතම සංවිධානාත්මක ක්‍රමය මෙන්ම මූල්‍ය සේවා සැපයීම අතින් ඉතා වැදගත් අංශයකි. ප්‍රාථමික වෙළෙඳ ක්‍රමය මගින් මූල්‍ය සේවා අංශය තුළ ආවරණය කරනු ලබන ප්‍රමාණය දිනෙන් දින ප්‍රසාරණය කෙරෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම් සහ අපේක්ෂාවන් සහතික කෙරෙමින් ඔවුන්ට සපයන සේවාවන්හි ගුණාත්මක බව සහ සංයුතිය තවදුරටත් වැඩිදියුණු කිරීම අපේක්ෂා කරනු ලැබේ. එම නිසා ප්‍රාථමික අලෙවිකරුවන් සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන් අතර සම්බන්ධතාවය පාලනය කිරීම සඳහා විධිමත් ගනුදෙනුකරු ප්‍රඥප්තියක් පිහිටුවීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.
2. මෙම විධානයෙහි ඇමුණුම 1 (අ), (ආ) සහ (ඇ) හි දෙන ලද ගනුදෙනුකරු ප්‍රඥප්තියට අනුකූල වීම සඳහා ප්‍රාථමික අලෙවිකරුවන් මෙහෙයවීම මෙමගින් සිදුවේ.
3. ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඔවුන්ගේ වෙබ් අඩවි තුළ ගනුදෙනුකරු ප්‍රඥප්තියෙහි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි අනුවාදයන් කැපී පෙනෙන පරිදි ප්‍රසිද්ධ කළ යුතු අතර ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත ඔවුන් කැමති භාෂාවකින් ලබා දීම සඳහා පිටපත් තබා ගත යුතු අතර අවශ්‍ය අවස්ථාවන්හිදී ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම ද කළ යුතුය.

වැඩි විස්තර සඳහා www.chsl.gov.lk වෙත පිවිසෙන්න.

යොමුව : 08/24/003/0014/001

ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර විකිණීම පිළිබඳ වූ විධානය

1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් 2009.06.24 දින පිළිවෙලින් පනවනු ලැබූ 2009 අංක 01 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි 11 වන වගන්තිය සහ 2009 අංක 01 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයෙහි 11 වන වගන්තිය යටතේ මෙම විධානය නිකුත් කරන ලද අතර, 2013 දෙසැම්බර් මස 26 වන දින සිට බලපැවැත්වේ.

2013 දෙසැම්බර් මස 26 වැනි දින,
කොළඹදී ය.

එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

1. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සුමට සහ කාර්යක්ෂම කිරීමට ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත රාජ්‍ය ණය සුරැකුම්පත් අලෙවි කිරීම අත්‍යවශ්‍ය අංශයක් වන අතර එය කාර්යක්ෂම මිළ අනාවරණයක් සඳහා මෙහෙයුම් නම්‍යතාවයක් සපයන අතරම ද්විතියික වෙළෙඳපොළ කටයුතු වර්ධනය කිරීම මගින් වෙළෙඳපොළ ද්‍රවශීලතාවය ද වර්ධනය කරයි. ප්‍රාථමික වෙන්දේසීන්හි ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරියේදී ආවරණය කිරීමේ පදනම මත භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ද්විතියික වෙළෙඳපොළ තුළ විකිණීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබා දෙන ලදී.
2. ඉහත සඳහන් අරමුණින්, පහත නියමයන් හා කොන්දේසි වලට යටත්ව ප්‍රාථමික අලෙවිකරුවන්හට ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර විකිණීම සඳහා අවසර ලබා දෙන ලදී;

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වනු ලබන භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙන්දේසීන් හි සාර්ථක ලෙස ලංසු ඉදිරිපත් කරනු ලබන සහ ස්ථිර කරනු ලබන ප්‍රාථමික අලෙවිකරුවන් හට පමණක් ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත සුරැකුම්පත් විකිණීමේ කාර්යයන්හි නිරත විය හැකිය;

- (ආ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වනු ලබන භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙන්දේසීන් හි සාර්ථක වූ ලංසු නිවේදනය කිරීමේ සිට එම සාර්ථක ලංසු පියවීමේ දින අවසානය දක්වා කාල පරිච්ඡේදය තුළ පමණක් ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත සුරැකුම්පත් විකිණීම සිදු කළ හැකිය;
 - (ඇ) ඉහත 2 (ආ) හි සඳහන් කරන ලද කාල සීමාව තුළ ඕනෑම අවස්ථාවක ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර විකුණුම්වල ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනා ගැනීමේ අංකයට අනුව ලැබෙන මුළු එකතුව, අදාළ භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසීන්හිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගත් සහ සුදුසු පරිදි තහවුරු කරන ලද සාර්ථක ලංසු වල වටිනාකමට සමාන හෝ අඩු විය යුතුය;
 - (ඈ) ඉහත 2 (අ) හි සඳහන් පරිදි ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත සුරැකුම්පත් විකිණීමේදී එයට අදාළ භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කරවල සුරැකුම්පත් පැවරීම සිදු කළ යුත්තේ ලංකා සෞඛ්‍ය නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමයෙහි ඇති ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ගිණුමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැර කරන ලද සුරැකුම්පත් වලින් පමණි;
 - (ඉ) ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත සෑම සුරැකුම්පත් විකිණීමක්ම ලංකා සෞඛ්‍ය හි ගනුදෙනු දිනයට වාර්තා කළ යුතුය;
 - (ඊ) අවදානම් මත බර තබන ලද ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ගණනය කිරීම සඳහා අවශ්‍ය අවදානම් මත බර තබන ලද වත්කම් වටිනාකම ලබාගැනීමේ අරමුණින් ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත සුරැකුම් විකුණුම් වටිනාකමෙහි ශුද්ධ වටිනාකම ලබා නොගත යුතුය;
 - (උ) ඉහත සඳහන් විවක්ෂණශීලී අවශ්‍යතාවයන් සමග දැඩි ලෙස අනුකූල වන බව සහතික කිරීම සඳහා ප්‍රාථමික අලෙවිකරුවන් විසින් යෝග්‍ය අභ්‍යන්තර පාලනයන් හඳුන්වා දිය යුතුය;
 - (ඌ) ඇමුණුම් 1 හි සඳහන් ආකෘතියට අනුව ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල විකුණුම් තත්ත්වය සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතුය.
3. 2004 ජනවාරි මස 6 වන දින රාජ්‍ය ණය අධිකාරී විසින් ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත සුරැකුම්පත් විකිණීමට අදාළව නිකුත් කරනු ලැබූ විධානය මෙයින් අවලංගු වේ.

ඇමුණුම් 1

ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත සුරැකුම්පත් විකිණුම් තත්ත්වයට අදාළව සතිපතා පිළියෙල කරනු ලබන වාර්තාව

ප්‍රාථමික අලෙවිකරුවන්ගේ නම :

..... දිනෙන් අවසන් සතිය සඳහා :

ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනාගැනීමේ අංකය	ප්‍රාථමික වෙන්දේසීන්වලදී සාර්ථක ලංසුවක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කරන ලද වටිනාකම (මුහුණත වටිනාකම) (රු.)	විකුණුම් දිනය	පියවීමේ දිනය	ඉදිරියේදී ආවරණය කරගැනීමේ පදනම මත විකුණුම් තත්ත්වය	
				මුහුණත වටිනාකම (රු.)	පොත් අගය (රු.)

මෙහෙයුම් උපදෙස් අංක : RDD/PR/2010/03 (A -02)

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
2013 ජනවාරි 21

සියලුම සහභාගිත්ව මූල්‍යායතන වෙත,

මහත්මයාණනි/මහත්මියනි

සෞභාග්‍යා ණය යෝජනාක්‍රමය - උපරිම ණය සීමාව සහ සුදුසුකම් ලබන ව්‍යාපෘති සංශෝධනය කිරීම

2010 මාර්තු 22 දානම අංක RDD/PR/2010/03 දරන මෙහෙයුම් උපදෙස් හා 2011 අප්‍රේල් 01 දානම එම මෙහෙයුම් උපදෙස් සංශෝධනයේ පහත වගන්ති/ උප වගන්ති සහ 2013.01.17 දින සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ පැවති රැස්වීමේ වාර්තාවේ උපදෙස් පහත සඳහන් පරිදි සංශෝධනය කර ඇති අතර එය 2013 ජනවාරි 21 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙමගින් දැනුම් දී සිටිමු.

3 වන වගන්තිය

3.2 ණය සීමාවන් :

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ප්‍රදානය කරන ණය සඳහා විශේෂ අවස්ථාවන්හිදී ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 25 ක උපරිම ණය සීමාවන් දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රතිමූල්‍ය පහසුකම් ලැබීමට සුදුසුකම් ලබයි. රුපියල් ලක්ෂ 5 ඉක්මවන ව්‍යාපෘති නිර්දේශ කිරීමේ දී ශාඛා කළමනාකරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය සමග ව්‍යාපෘති ඇගයීම් වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුය.

4 වන වගන්තිය :

4. සුදුසුකම් ලබන ව්‍යාපෘති : පහත ප්‍රභේදයන් යටතේ වන ව්‍යාපෘතීන්, සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිමූල්‍ය අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

- (අ) ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්
- (ආ) ව්‍යසනවලින් හානියට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්
- (ඇ) කෘෂිකාර්මික හා සත්ව පාලන කටයුතු ඇතුළු වෙනත් ආදායම් උත්පාදන ක්‍රියාකාරකම්

මෙයට - විශ්වාසී,
එම්.ජේ.එස්.අබේසිංහ

අධ්‍යක්ෂ/ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

මෙහෙයුම් උපදෙස් අංක : RDD/CSDDL/2013/01

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
2013 මැයි මස 10 වැනි දින

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීන් වෙත

- ලංකා බැංකුව
- මහජන බැංකුව
- කොමර්ෂල් බැංකුව
- හැටන් නැෂනල් බැංකුව
- සම්පත් බැංකුව
- සෙලාන් බැංකුව
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
- සණස සංවර්ධන බැංකුව
- ජාතික සංවර්ධන බැංකුව
- ඩී.එෆ්.සී.සී. බැංකුව
- ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව

මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමය

1.1 හැඳින්වීම

ශ්‍රී ලංකාව තුළදී අනාගතයේ දී කිරි ස්වයංපෝෂිතතාවට ළඟාවීමට ඉලක්ක කර සිටී. මෙය රටේ වත්මන් කිරි නිෂ්පාදනය සම්බන්ධව සැලකීමට ගැනීමේ දී අභියෝගාත්මක කාර්යයකි. සංඛ්‍යාත්මකව බැලීමේදී ලීටර් මිලියන 253 කට ආසන්න වර්තමාන නිෂ්පාදනය තෙගුණයක් වීම කිරි ස්වයංපෝෂිතතාවට අවශ්‍ය වේ. වර්තමාන දේශීය නිෂ්පාදන මට්ටමේ දී, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන දේශීය පරිභෝජනයෙන් තුනෙන් දෙකක් එනම් මුළු ආනයන වියදමෙන් 1.8 ප්‍රතිශතයක් ලෙස ගණන් බලන ලද ඇ.එ.ජ. ඩොලර් මිලියන 251 ක දළ වාර්ෂික වියදමකට ආනයනය කරනු ලබයි.

එම නිසා කිරි ස්වයංපෝෂිතතාවට ළඟාවීම අත්‍යවශ්‍ය වූ විදේශ විනිමය ඉතිරි කරනු ඇත්තාසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානම අරමුණුවලින් එකක් වන මිල ස්ථායීතාව අත්පත් කර ගැනීමට ද ආධාර වනු ඇත. තවද, එයට පුළුල් හා තුල්‍ය ස්ත්‍රී/පුරුෂ සේවා නියුක්තිය සැපයීමට විභවයක් ඇත.

විදේශ විනිමය ඉතිරි කිරීම සහ සේවා නියුක්ති සැපයුම රටේ මිල හා ආර්ථික ස්ථායීතාව මත සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. තව දුරටත්, දළ දේශීය නිෂ්පාදිතයට ඇති සාපේක්ෂ දායකත්වය අඩු පළාත් බොහොමයකට කිරි කර්මාන්තයට ප්‍රමාණවත් ඉඩක් සැපයීමෙන් තුල්‍ය ආර්ථික වර්ධනයකට ආධාර කිරීමේ විභවයක් කිරි කර්මාන්තයේ ස්වභාවයට පවතී.

ජාත්‍යන්තර මිල ගණන්, ආනයන සඳහා වූ විදේශ විනිමය ප්‍රමාණය, සේවා නියුක්ති මට්ටම් හා ස්ත්‍රී/පුරුෂ තුල්‍යතාව, ප්‍රසාරණය සඳහා පවතින ධාරිතා මට්ටම් හා පෝෂණය වැනි දියර කිරි, කිරි අශ්‍රිත නිෂ්පාදන හා කිරි කර්මාන්තය හා සම්බන්ධ බොහෝ කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ මිල හා ආර්ථික ස්ථායීතා අරමුණු හා තුල්‍ය වර්ධන අරමුණු මත සෘජුවම බලපෑම් කරයි. එම නිසා, ශ්‍රී ලංකා මහ බැංකුවේ සැලකිය යුතු මට්ටමේ මැදිහත්වීම රට තුළ දියර කිරි කර්මාන්තය දියුණු කිරීම වේගවත් කරන අතර විශේෂයෙන් විදේශ විනිමය ඉතිරි කර ගැනීම හා රැකියා අවස්ථා ලබාදීම තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මිල හා ආර්ථික ස්ථායීතාව යන අභිමතාර්ථයන්ට දායක වීම ආදී රටේ ප්‍රධාන අභිමතාර්ථ හා සෘජුවම සම්බන්ධ වන ගැටලු ආමන්ත්‍රණය කිරීමට උපකාරී වේ.

එවැනි අරමුණු ජයගැනීමේ අදහසින්, මහා පරිමාණ කිරි කර්මාන්තය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලබයි. මෙම යෝජනා ක්‍රමය, සහභාගිත්ව මූල්‍ය ආයතනවල සහය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කර ඇත. මේ යෝජනා ක්‍රමය මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමය නම් වේ.

මේ යෝජනා ක්‍රමය නිදහස් කරන ණය මුදල මත වාර්ෂික අනුපාතය 6% වූ පොලී සහනාධාරයන්, සහභාගිත්ව මූල්‍ය ආයතනවලට අර්ධ වාර්ෂිකව ගෙවනු ලබන අතර, මේ යෝජනා ක්‍රමය මධ්‍ය හා මහා පරිමාණ කිරි සංවර්ධකයන්ට කිරි ආශ්‍රිත ක්‍රියාකාරකම් ව්‍යාපාරකරණය සඳහා අවසන් ණය අයදුම්කරුවන් සඳහා වාර්ෂික පොලිය 8% ක් වූ සහනදායී පොලියට ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසයි.

1.2 මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමයේ අරමුණු

- i. වසරක් තුළ දී කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 75 පමණ ප්‍රමාණයකින් ඉහළ නැංවීම.
- ii. එක් ගොවිපොළක කිරි දෙනුත් 25 ක අවමයක් සහිත විශාල කිරි ගොවිපොළවල් අවම වශයෙන් 1,000 ක් ස්ථාපිත කිරීම.
- iii. කිරි ගොවිපොළවල සිට කිරි නිෂ්පාදන ක්‍රියාදාමය තෙක් ක්‍රියාකාරකම් ආවරණය වන පරිදි මහා පරිමාණ කිරි ගොවිපොළ ක්‍රියාකාරකම්වල නිරතවීම සඳහා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම.
- iv. උෟණ උපයෝජිත භූමි සම්පත් වැඩි දියුණු කිරීම සඳහා කිරි සංවර්ධන ක්‍රියාකාරකම්වල නිරතවීමට වැවිලි සමාගම් දිරිමත් කිරීම.
- v. කිරි සැපයුම් දාමයේ ක්‍රියාකාරකම්, විශේෂයෙන්ම කිරි ගොවිපොළකරණය, කිරි සමූහකාර, සකසනයන් හා දේශීය කිරි නිෂ්පාදන අලෙවිකරණ ක්‍රියාකාරකම් වාණිජකරණය දිරිමත් කිරීම.

1.3 අයදුම්කරුවන් සඳහා අදාළවන නිර්ණායක

පහත අවශ්‍යතා සපුරාලන කිරි ගොවියා මෙම යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගැනීමට සුදුසුකම් ලබයි;

- 1.3.1 ණය අයදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.
- 1.3.2 ඒකල, ඒක පුද්ගල කණ්ඩායම් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් වීම
- 1.3.3 ප්‍රාදේශීය වැවිලි සමාගම්
- 1.3.4 සහභාගිත්ව මූල්‍ය ආයතනයට භාරදීමට ව්‍යාපාර සැලසුමක් තිබිය යුතුය.
- 1.3.5 ව්‍යාපාර සැලැස්ම, ව්‍යාපෘති තක්සේරු වාර්තාව සහ සහභාගිත්ව මූල්‍ය ආයතනය විසින් ඉල්ලුම් කරන අනෙකුත් ලියකියවිලි සැපයීමට හැකි විය යුතුය.
- 1.3.6 ව්‍යාපෘතිය ලාභදායීව පවත්වාගෙන යාමට කිරි ව්‍යාපෘතිය/ කිරි ආශ්‍රිත ව්‍යාපෘතිය කළමනාකරණයට හැකි විය යුතුය.
- 1.3.7 සහභාගිත්ව මූල්‍ය ආයතනය විසින් ඉල්ලා සිටින ව්‍යාපෘතියට සමගාමී අමතර ලියකියවිලි සැපයීමට හැකි විය යුතුය.
- 1.3.8 ප්‍රමාණවත් නැවත ගෙවීමේ හැකියාවක් තිබිය යුතුය.

1.4 මූල්‍යකරණය සඳහා යෝග්‍ය අරමුණු

සහභාගිත්ව මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීම සඳහා පහත අංගයන් සුදුසුකම් ලබයි.

- i. කිරි එළදෙනුන් මිල දී ගැනීම.
- ii. ගව මඩු, ගොඩනැගිලි, වාරිමාර්ග පද්ධතිය (වතුර මල/නල මාර්ගය) ලිඳ හෝ කෘෂි ලිඳ ඉදිකිරීම.
- iii. තෘණ වගාව.
- iv. නව ගොවිපොළවල් පිහිටුවීම.
- v. ගොවිපොළ දියුණු කිරීම.
- vi. ජීව වායු ඒකක ඉදිකිරීම.
- vii. පවත්නා ගොවිපොළ පුළුල් කිරීම.
- viii. කිරි ආශ්‍රිත නිෂ්පාදන/ කිරි සැකසුම් නිෂ්පාදනය.
- ix. ට්‍රැක්ටර්, වතුර පොම්ප, ශීතකරණ, ක්‍රීම් සෙපරේටර්, කිරි දෙවීමේ යන්ත්‍ර හා තෘණ කපන යන්ත්‍ර ආදිය මිලදී ගැනීම.
- x. කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන කල්තබා ගැනීමට ගබඩා හා ප්‍රවාහන පහසුකම් සම්පාදනය.
- xi. කිරි නිෂ්පාදන දියුණු කිරීම හෝ දියර කිරි පානය කිරීමේ සංස්කෘතිය වැඩිදියුණු කිරීමට සෘජුවම සම්බන්ධ වූ වෙනත් නවෝත්පාදන ක්‍රියාකාරකම්.
- xii. නිෂ්පාදනය හා නිෂ්පාදන ගුණත්වය ඉහළ දැමීම සඳහා පශු වෛද්‍ය/පශු සම්පත් නිලධාරී විසින් නිර්දේශිත වෙනත් නවෝත්පාදන ක්‍රම.

2. සහභාගිත්ව මූල්‍ය ආයතන

- i. ලංකා බැංකුව
- ii. මහජන බැංකුව
- iii. කොමර්ෂල් බැංකුව
- iv. හැටන් නැෂනල් බැංකුව
- v. සම්පත් බැංකුව
- vi. සෙලාන් බැංකුව
- vii. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
- viii. සණස සංවර්ධන බැංකුව
- ix. ජාතික සංවර්ධන බැංකුව
- x. ඩී.එෆ්.සී.සී. බැංකුව
- xi. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව

3. ණය යෝජනා ක්‍රමයේ සමස්ත පරිපාලන කටයුතු

ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා කළමනාකරණය කිරීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගිනි.

4. ක්‍රියාත්මක වන ප්‍රදේශ

මුළු දිවයින පුරා

5. අවම සක්‍රීයතාව
කිරි ඵලදෙනුත් 25 ක ගෙන්වත් යුතු ගොවිපොළක් වීම.
6. ණය සීමාව
 - 6.1 උපරිම ණය සීමාව රුපියල් මිලියන 25 කි.
 - 6.2 ණය අයදුම්කරුගේ ආංශික ආයතනවය
මුළු ව්‍යාපෘති පිරිවැයෙන් සියයට 15 ක් මුදල් හෝ ද්‍රව්‍යමය ලෙස අයදුම්කරුගෙන් විය යුතුය.
7. පොලී අනුපාතය
 - 7.1 සහභාගිත්ව මූල්‍ය ආයතනය විසින් මුදාහරින ණය මුදලේ හිඟ ශේෂය මත ශ්‍රී ලංකා මහ බැංකුව සහභාගිත්ව මූල්‍ය ආයතනය වෙත අර්ධ වාර්ෂිකව වාර්ෂික අගය සියයට 6 ක් වූ පොලී සහනාධාරයක් සපයනු ලබයි.
 - 7.2 ණය අයදුම්කරුවන් සඳහා පොලී අනුපාතය :
ණය අයදුම්කරුවන්ට ලබාදෙන ණය මත වාර්ෂික පොලී අනුපාතය සියයට 8 කි.
 - 7.3 ආරම්භ කළ දිනය :
2013 මැයි මස 10 වැනි දිනැති මෙහෙයුම් අංක RDD/CSDDL/2013/01 යටතේ ණය යෝජනා ක්‍රමය ආරම්භ කරනු ලැබේ.
8. ණය ආපසු ගෙවීමේ කාලසීමාව
අවශ්‍ය නම්, මාස 6 ක සහන කාලය ද ඇතුළත්ව ණය ආපසු ගෙවීමේ උපරිම කාලසීමාව අවුරුදු 05 කි.
9. සහන කාලය හා ප්‍රතිව්‍යුහගත කිරීම
අවශ්‍ය නම්, ව්‍යාපෘතියේ ස්වභාවය මත ණය අයදුම්කරුගෙන් උපදෙස් විමසීමෙන් අනතුරුව සහභාගිත්ව මූල්‍ය ආයතන මගින් සහන කාලය නියම කළ යුතුය. කෙසේ වුවද, ණය ආපසු ගෙවීමේ කාලසීමාව වසර 05 නොඉක්මවිය යුතුය. වසර 05 ඉක්මවන කාලසීමාවන් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවක් පැන නැගුනහොත්, පළමුව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනුමැතිය ලබාගත යුතුය.
10. ඇප අවශ්‍යතා
සහභාගිත්ව මූල්‍ය ආයතන මගින් තීන්දු කරගත් ලෙස ණය මුදාහැරීම හා බැඳි අවධානම අවම කර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා සහභාගිත්ව මූල්‍ය ආයතනවලට නිදහස ඇත. කිරි ගොවිපොළ සම්බන්ධයෙන් කිරි ඵලදෙනුත් ඇපය ලෙස සලකනු ලබන අතර කිරි ඵලදෙනුත් මිල දී ගැනීමට ණය මුදල යොදවනු ලබයි නම් කිරි ඵලදෙනුත් රක්ෂණය කිරීම ණය අයදුම්කරුගේ වගකීමක් වේ.
11. සහභාගිත්ව මූල්‍ය ආයතනවල කාර්යභාරය
ණය අයදුම්කරුවන් අතර ණය යෝජනා ක්‍රමය ප්‍රචලිත කිරීමට හා මූල්‍යකරණය කිරීමට හැකි ව්‍යාපෘති පවත්වාගෙන යනු ලබන ව්‍යවසායකයන් හඳුනා ගැනීමට සහභාගිත්ව මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී සහභාගිත්ව මූල්‍ය ආයතනවලින් අපේක්ෂිත කාර්යභාරය පහත දැක්වෙන ලෙස කොටස් දෙකකින් සමන්විත වේ.
 - 11.1 සහභාගිත්ව මූල්‍ය ආයතනයන්ගේ ප්‍රධාන කාර්යාලවල කාර්යභාරය
එක් එක් සහභාගිත්ව මූල්‍ය ආයතනය,
 - i. ණය කටයුතු, ශාඛා කාර්යාල හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණයට හා අධීක්ෂණයට ප්‍රධාන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නම් කිරීම.
 - ii. ණය සීමාව සඳහා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක තුළ සුදුසු ශාඛා සංඛ්‍යාවක් නියම කිරීම හා එවැනි ශාඛාවන්හි කාර්ය මණ්ඩලය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දැනුවත් කිරීම.
 - iii. ණය අයදුම්කරුවන් හඳුනා ගැනීම, ණය දීමේ ක්‍රියා පටිපාටිය, ණය ලබාදීම, අධීක්ෂණය හා ණය මුදල ව්‍යාපෘතියට යෙදවීම සම්බන්ධව සොයා බැලීම හා ගිවිසගත් කාලපරිච්ඡේදය තුළ දී ණයමුදල ආපසු අය කර ගැනීම සම්බන්ධයෙන් ශාඛා කළමනාකරුවන් සඳහා සවිස්තරාත්මක මෙහෙයුම් සැකසීම.
 - iv. දිස්ත්‍රික්ක හා ශාඛා මට්ටමෙන් ණය යෝජනා ක්‍රමය සඳහා වාර්ෂික ණය ඉලක්ක පිහිටුවීම හා කාර්තුමය ලෙස ණය මුදාහැරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම.
 - v. එවැනි ව්‍යාපෘති ඇගයීම හා සුපරීක්ෂණය සහ ණය ආපසු අයකර ගැනීම සඳහා, නියම කරගත් ශාඛාවන්හි ප්‍රමාණවත් ක්ෂේත්‍ර නිලධාරීන් සංඛ්‍යාවකගෙන් යුත් ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයන් යෙදවීම සහතික කිරීම.
 - vi. භෞතික ප්‍රගතිය සමාලෝචනයට එහි ශාඛා විසින් මූල්‍යකරණය කළ ව්‍යාපෘති ගැන විධිමත් විමර්ශන මෙහෙයවීම හා ව්‍යාපෘතියේ අරමුණ ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා විමර්ශන වාර්තා සැකසීම.
 - vii. නියම කරගත් ශාඛා ප්‍රගතිය ක්‍රියාත්මක කිරීම ගැන විධිමත් වාර්තා හා ණය ආපසු අයකර ගැනීම සිදු කිරීම ගැන වාර්තා ප්‍රධාන කාර්යාලය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කිරීම සහතික කිරීම. සහභාගිත්ව මූල්‍ය ආයතනයන්හි ප්‍රධාන කාර්යාලය එවැනි දත්ත එක්රැස් කිරීම හා කාර්තුමය පදනමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළයුතුය.
 - viii. ණය අයදුම්කරුවන් සමග රැස්වීම් හෝ සාකච්ඡා පැවැත්වීම හෝ වෙනයම් සුදුසු ආකාරයන්ට ණය යෝජනා ක්‍රමය ප්‍රචලිත කිරීම.

12. සහභාගිත්ව මූල්‍ය ආයතනයන්හි ශාඛාවල කාර්යභාරය

12.1 ව්‍යාපෘති පරීක්ෂාව

ණය ගැනීම සඳහා අයදුම්පතක් ලැබුණු පසු අදාළ ශාඛාවේ ශාඛා කළමනාකරු ව්‍යාපෘතිය ගැන පරීක්ෂණයක් පවත්වාගෙන යා යුතු අතර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පහත මිනුම් දැඩු සම්බන්ධව සැහීමට පත්විය යුතුය.

- i. මූල්‍ය හැකියාව
- ii. තාක්ෂණික ශක්‍යතාව
- iii. නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ශක්‍යතාව
- iv. පරිසර හිතකාමී බව
- v. ණය අයදුම්කරුගේ පාලන හැකියාව

12.2 සහභාගිත්ව මූල්‍ය ආයතන ශාඛා මගින් ව්‍යාපෘති තක්සේරු කිරීම

ණය අයදුම්කරු, සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ශාඛා කළමනාකරුට ව්‍යාපෘති යෝජනා වාර්තාවන් ඉදිරිපත් කළ යුතුය. ශාඛාව මගින් වැඩබිම පරීක්ෂා කිරීම හා යෝජනා ව්‍යාපෘතිය කිරීමේ හැකියාව සහතික කිරීමට යෝජනාව තක්සේරු කිරීම අවශ්‍ය වේ. තක්සේරු වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

12.3 ණය අයදුම්කරුවන් ලියාපදිංචි කිරීම

12.3.1 සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ශාඛා කළමනාකරු ඇමුණුම අංක 1 හි විස්තර කර ඇති පරිදි සම්පූර්ණ ණය ලියාපදිංචි අයදුම්පතක් සැකසිය යුතුය. සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ශාඛා කළමනාකරු ණය අයදුම්කරුගෙන් ව්‍යාපෘති යෝජනාව/තක්සේරු වාර්තාව ලබාගත යුතුය. (ඇමුණුම අංක 3 හි කිරි ගොවිපොළක් සඳහා ආදර්ශයක් දක්වා ඇත.) කළමනාකරු ව්‍යාපෘති යෝජනාවේ ශක්‍යතාව සම්බන්ධව තෘප්තිමත් වේ නම් ඇමුණුම 1 හි විස්තර කර ඇති පරිදි සම්පූර්ණකරන ලද ණය ලියාපදිංචි අයදුම්පත ලියාපදිංචිය සඳහා අදාළ සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය හරහා අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 ලිපිනයට ඉදිරිපත් කළයුතුය. ණය අයදුම්කරු විසින් ඉදිරිපත් කරනු ලැබූ සවිස්තරාත්මක තක්සේරු වාර්තාවේ පිටපතක් පැහැදිලි කරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට එවිය යුතුය.

12.3.2 සෝදිසි අංකය හා ඒ සම්බන්ධව කරුණු ඇතුළත් ලිපියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ අනුමැතිය මත ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කරනු ඇත.

12.3.3 ණය අයදුම්කරු ලියාපදිංචි කිරීමෙන් පසුව, ණය දීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට හා ණය අයදුම්කරුට ණය පහසුකම් සැපයීමට සහභාගිත්ව මූල්‍ය ආයතනයට අනුමැතිය ලැබේ. ණය නිදහස් කර දින 30 ක් ඇතුළත සහභාගිත්ව මූල්‍ය ආයතන පොලී සහනාධාර අයදුම්පත (ඇමුණුම II ඒ හා II බී) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. ලියාපදිංචිය අවලංගු කරන ලද ණයලාභියෙකුට ණය නිදහස් කිරීමට සහභාගිත්ව මූල්‍ය ආයතනය අවශ්‍ය වේ නම්, නව ලියාපදිංචිය සඳහා අලුත් ලියාපදිංචි අයදුම්පතක් ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කළ යුතුය.

12.3.4 සහභාගිත්ව මූල්‍ය ආයතන කළමනාකරු ව්‍යාපෘතියේ අගය විනිශ්චය කිරීමට උචිත ලෙස පොත් හා ගිණුම් පවත්වාගෙන යාමට ණය අයදුම්කරුට විධානය කළ යුතු අතර, ඕනෑම දෙන ලද කාලයක දී ව්‍යාපෘතියේ ලාභදායකත්වය අවබෝධ කර ගැනීමට ණය අයදුම්කරුට පහසු කරවිය යුතුය.

12.4 ණය මුදාහැරීම.

12.4.1 තක්සේරු වාර්තාවේ නියම වූ ලෙස ව්‍යාපෘතියේ පියවර අවශ්‍යතාවන්ට අනුව ණය වාරික කොටස් ලෙස නිදහස් කරනු ලැබේ.

12.4.2 යන්ත්‍රෝපකරණ මිල දී ගැනීමේ අවස්ථාවක දී ශාඛා කළමනාකරු විසින් ගෙවීම සෘජුවම සපයන්නාටම සිදු කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගැනීම අවශ්‍ය වේ.

12.4.3 සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ශාඛා කළමනාකරු එක් එක් ණය වාරිකය නිදහස් කිරීමෙන් පසුව ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර පරීක්ෂණ අඛණ්ඩව කරගෙන යාම හා එවැනි විසිත්ත කිරීම්වල වාර්තා පවත්වාගෙන යාම සිදු කළ යුතුය.

12.5 ව්‍යාපෘති පරීක්ෂාව

12.5.1 ණය මුදාහැරීමෙන් පසු ශාඛා කළමනාකරුවන් විධිමත් කාල පරාස තුළ ව්‍යාපෘති පරීක්ෂාවන් පවත්වාගෙන යා යුතුය. ව්‍යාපෘති අධීක්ෂණයට හා ගිවිසගත් කාල පරිච්ඡේදය තුළ ණය ආපසු අය කර ගැනීමට සහභාගිත්ව මූල්‍ය ආයතනයන්ට දන්වා සිටී.

12.5.2 නව දුරටත් මෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණු සඳහා අවශ්‍යතාව මත මෙම ණය යෝජනා ක්‍රමය යටතේ නිදහස් කරන ලද ඕනෑම ණය මුදලක් සම්බන්ධයෙන් සහභාගිත්ව මූල්‍ය ආයතනය සතු ගිණුම් පොත් හා අනෙකුත් වාර්තා පරීක්ෂා කිරීමට හා අවශ්‍යවිටක ක්ෂේත්‍ර පරීක්ෂණ පවත්වාගෙන යාමට ද ශ්‍රී ලංකා මහ බැංකුව පවතින අයිතිය ගැන ශාඛා කළමනාකරු දැනුවත් විය යුතුය.

12.6 ගිණුම් හා මූල්‍ය ප්‍රකාශනය

12.6.1 සෑම සහභාගිත්ව මූල්‍ය ආයතනයක්ම ණය තක්සේරුකරණ අනුමැති, ණය නිදහස් කිරීම් හා නැවත අයකිරීම් ඇතුළත්ව යෝග්‍ය ගිණුම් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

12.6.2 ණය ඉදිරියට පවත්වාගෙන යාමේ දී ප්‍රායෝගිකව යොදා ගැනීම සඳහා වෙන් වෙන් ගිණුම් පවත්වාගෙන යාමට සහභාගිත්ව මූල්‍ය ආයතනවලට දන්වා සිටී.

12.7 සහභාගිත්ව මූල්‍ය ආයතනයේ වගකීම.

- 12.7.1 ණය අයදුම්කරුවන් හඳුනාගැනීම හා ව්‍යාපෘති ඇගයීම සඳහා සහභාගිත්ව මූල්‍ය ආයතනය වගකීමට බැඳේ.
- 12.7.2 ණය වාරික මුද්‍රාහැරීමට පෙර සහභාගිත්ව මූල්‍ය ආයතනයන්හි ශාඛා නිලධාරීන් ව්‍යාපෘති ශක්‍යතාව ඇගයීමට ව්‍යාපෘතිය විසින් කළ යුතුය.
- 12.7.3 ණය තහවුරු කිරීම සම්බන්ධ සියලු අංශයන්ගේ අවසන් තීරණය සහභාගිත්ව මූල්‍ය ආයතනයේ අධිකාරීත්වයෙන් සිදුවේ. ශාඛාව ණය අයදුම්කරු සමග සමීප හා දැඩි සබඳතාවක් පවත්වාගෙන යා යුතුය.

13. පරිසර සංරක්ෂණ නීති සම්බන්ධ නියමයන්

අවශ්‍යතාව මත අදාළ අධිකාරියෙන් පරිසර ශක්‍යතා වාර්තාවක් ලබාගැනීම ණය අයදුම්කරුගේ වගකීමක් වේ. එවැනි අවස්ථාවක දී වාර්තාවට අදාළ පරිසර ශක්‍යතා වාර්තාව ණය අයදුම්පතට පැමිණිය යුතුය.

14. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය

- 14.1 ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය සම්බන්ධව සහභාගිත්ව මූල්‍ය ආයතන සඳහා අධීක්ෂක ණය ක්‍රියාදාමයේ වර්ධනය නිරීක්ෂණය හා අවශ්‍ය සහය හා උපදෙස් සැපයීම.
- 14.2 සහභාගිත්ව මූල්‍ය ආයතනය මගින් නම් කරන ලද ශාඛා කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.
- 14.3 සහභාගිත්ව මූල්‍ය ආයතන මගින් ඉදිරිපත් කරනු ලබන යෝජනා ඇගයීම හා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීම.
- 14.4 ලියාපදිංචිය හා පොලී සහනාධාර නිදහස් කිරීම.

15. ණය ආපසු අය කර ගැනීම.

15.1 සහන කාලය

සහන කාලයක් ලබා ගෙන ඇත්නම්, අයදුම්කරු සහන කාල සීමාව තුළ ණය සඳහා පොලිය ගෙවීම කළ යුතුය. මුල දී තක්සේරු වාර්තාවේ දී හා ණය ගිවිසුමේ දී සඳහන් කළ නැවත ගෙවීමේ ක්‍රියාපිළිවෙළට අනුව, සහන කාලය අවසන් වූ පසු පොලිය සමග ණය වාරික නැවත අය කර ගැනීමට ශාඛා කළමනාකරු ක්‍රියාමාර්ග ගත යුතුය.

15.2 ප්‍රගතිය වාර්තා කිරීම

ණය යෝජනා ක්‍රමය යටතේ නිදහස් කළ ණය නැවත අයකර ගැනීමේ දී සහභාගිත්ව මූල්‍ය ආයතන ක්‍රියාශීලී විය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

15.2.1 සහභාගිත්ව මූල්‍ය ආයතනයන්ගේ ප්‍රධාන කාර්යාලය මගින් ඇමුණුම iv ලෙස නිර්දේශිත ආකෘති පත්‍රයට අනුව ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාකාරකම්වල ප්‍රගතිය කාර්තුමය ලෙස වාර්තා කළ යුතුය.

15.3 පශ්චාත් ණය අධීක්ෂණය හා ක්‍රියාමාර්ග ගැනීම

සහභාගිත්ව මූල්‍ය ආයතන ශාඛාව තක්සේරු වාර්තාවේ නියම කර ඇති අරමුණ සඳහා ණය භාවිතා නොකර ඇති බවට සොයා ගැනීම හෝ කෙරීගෙන යන වැඩ සම්බන්ධව සෑහීමකට පත්නොවන අවස්ථාවක දී ශාඛාව මගින් මූල්‍යනය කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන් සහභාගිත්ව මූල්‍ය ආයතන ශාඛා කාලීනව පරීක්ෂණ කළ යුතු අතර, සහභාගිත්ව මූල්‍ය ආයතන ශාඛාව මගින් පහත ක්‍රියා සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගතයුතුය.

- 15.3.1 ණය මුදලේ ඉතිරි වාරික නිදහස් කිරීම තහර කිරීම.
- 15.3.2 ණය මුදලේ ගිත අගය මත ඉක්මන් නැවත අය කර ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීම සහ,
- 15.3.3 ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට වාර්තා කිරීම.

16. ණය නිදහස් කිරීම, පොලී සහනාධාර ගෙවීම සහ තොරතුරු වාර්තා කිරීම.

16.1 ණය අයදුම්පතක් සඳහා මූලික පරීක්ෂණයෙන් පසු,

ශාඛා කළමනාකරු සෑහීමට පත් වුවා නම්, ඔහු/ඇය ඇමුණුම 1 විද්‍යුත් තැපෑල මගින් හෝ තැපෑල මගින් ලියාපදිංචිය සඳහා ප්‍රධාන කාර්යාලය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට එවිය යුතුය.

16.2 සහභාගිත්ව මූල්‍ය ආයතනවලින් ලැබෙන ණය අයදුම්පත් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ලියාපදිංචි කර, ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල හරහා අදාළ ශාඛාවලට ලියාපදිංචි අංකය දැනුම් දෙනු ලැබේ.

16.3 ලියාපදිංචි අංකය ලද පසු ණය මුද්‍රාහරිනු ලැබේ. ණය මුද්‍රාහරීම ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කළ යුතුය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුළුල් දත්ත සමුදායක් පවත්වාගෙන යනු ලැබේ. මේ තොරතුරු ප්‍රගතිය විශ්ලේෂණය, පොලී සහනාධාර ගණනය කිරීම, නැවත ගෙවීම් ආදිය සඳහා ආත්‍යවශ්‍ය වේ.

16.4 සෑම සහභාගිත්ව මූල්‍ය ආයතනයක්ම සෑම ණය අයදුම්පතක්ම ලියාපදිංචියෙන් මාසයක් ඇතුළත ණය මුද්‍රාහරීම් තොරතුරු දැනුම් දිය යුතු අතර, එසේ කිරීමට අසමත් වුවහොත් ලියාපදිංචි අංකය යටතේ ණය මුදලක් නිදහස් කර නොමැති බවට සලකමින් ලියාපදිංචි අංකය යටතේ ගබඩා වූ තොරතුරු පද්ධතිය මගින් ස්වයංක්‍රීයව මකා දමනු ලැබේ.

16.5 පොලී සහනාධාර සඳහා අයදුම්පත් සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. පොලී සහනාධාර අය කර ගැනීමේ දී ඇමුණුම II a හා ඇමුණුම II b ලෙස විස්තර කර ඇති ආකෘතීන් භාවිතා කරන ලෙස සහභාගිත්ව මූල්‍ය ආයතනයන්ට දන්වා සිටී.

16.6 සහභාගිත්ව මූල්‍ය ආයතනයන්හි ප්‍රධාන කාර්යාලය ශාඛා තොරතුරු සාරාංශගත කර පොලී සහනාධාර අයදුම්පත් සමග ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට එවිය යුතුය.

16.7 ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව අර්ධ වාර්ෂිකව පොලී සහනාධාර මුදාහරිනු ලැබේ.

16.8 අවශ්‍ය අවස්ථාවක දී ක්ෂේත්‍ර පරීක්ෂාවට/ ක්ෂේත්‍ර විසින් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට සෘජු හැකියාවක් ඇත.

17. වෙනත්

17.1 අවශ්‍ය අවස්ථාවක දී මෙම යෝජනා ක්‍රමයට අදාළව විධි හා නියමයන් සංශෝධනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

මෙයට - විශ්වාසී,
ඒම්.ඒ.එස්. අබේසිංහ
අධ්‍යක්ෂ - ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

මෙහෙයුම් උපදෙස් අංක : RDD/RF/2013/08

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
2013 ජූනි 17

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

- ලංකා බැංකුව
- මහජන බැංකුව
- හැටන් නැෂනල් බැංකුව
- කොමර්ෂල් බැංකුව
- සෙලාන් බැංකුව
- සණස සංවර්ධන බැංකුව
- යුනියන් බැංකුව
- පෑන් ඒෂියා බැංකුව
- ජාතික සංවර්ධන බැංකුව
- ඩී.එෆ්.සී.සී. බැංකුව
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
- සම්පත් බැංකුව

මහත්මයාණනි/මහත්මියනි,

නැගෙනහිර පළාතේ ආර්ථික කටයුතු පුනරාරම්භය උදෙසා වන වක්‍රීය අරමුදල - III පියවර

1. හැඳින්වීම

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන බහුවාර්ෂික බෝග වගාව, පශු සම්පත්, ධීවර, වෙළෙඳ, සංචාරක සහ අනෙක් ස්වයං රැකියා ව්‍යාපෘති වැනි ආර්ථික කටයුතු පුනරාරම්භය අරමුණු කොටගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදෙන ලද මෙය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගන්නා ලද සහභාගිවන මූල්‍ය ආයතන වන බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන්ට ණය ලබාගැනීමට මෙම යෝජනා ක්‍රමය යටතේ අවස්ථාව සලසා දී ඇත.

2. ව්‍යාපෘතියේ සමස්ත කළමනාකාරිත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

3. ණය ව්‍යාපෘතියෙහි ලක්ෂණ

- 3.1 අනුමත මුළු ණය මුදල : නැගෙනහිර පළාතේ ආර්ථික කටයුතු පුනරාරම්භය සඳහා වන වක්‍රීය ණය අරමුදලෙන් II පියවරෙහි ආපසු අයකිරීම් ලෙස ලැබූ මුදල් රු.500,000/- ක උපරිම සීමාවකට යටත්ව.
- 3.2 ණය : ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කරන ලද මුදලෙන් 90% ක ප්‍රතිශතයකි.
- 3.3 ප්‍රතිමූල්‍ය පහසුකම් : සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ප්‍රදානය කරනු ලබන ණය වටිනාකම ප්‍රතිමූල්‍ය වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදෙනු ලබයි.
- 3.4 ප්‍රතිමූල්‍ය මත අයකර ගන්නා පොලී අනුපාතිකය : සහභාගිවන මූල්‍ය ආයතන සඳහා වාර්ෂිකව 4% ක ප්‍රතිශතයකි.
- 3.5 ණය ලබාගන්නන් සඳහා අයකර ගන්නා පොලී අනුපාතිකය : වාර්ෂිකව 9% ක ප්‍රතිශතයකි.
- 3.6 සහන කාලය : ව්‍යාපෘතියේ ස්වභාවය අනුව ණය මුදලේ පළමු වාරිකය මුදාහර දිනයේ සිට මාස 06 ක කාලයකි
- 3.7 ණය ආපසු ගෙවීමේ කාලසීමාව : මාස 06 ක සහන කාලය ඇතුළත් උපරිමය අවුරුදු 05 (මෙය ව්‍යාපෘතියේ ස්වභාවය මත රඳා පවතී)

- 3.8 ක්‍රියාත්මක වන දිනය : 2013 ජූලි 01 දින සිට මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි.
- 3.9 ක්‍රියාත්මක වන ප්‍රදේශ : නැගෙනහිර පළාතේ සියලුම දිස්ත්‍රික්ක

4. සුදුසුකම් ලබන ව්‍යාපෘති

පහත සඳහන් සුදුසුකම් යටතට ගැනෙන නීත්‍යානුකූලව පිළිගන්නා ඕනෑම ආදායම් උත්පාදන කටයුත්තක් මේ ණය ව්‍යාපෘතිය යටතේ සලකා බැලීමට සුදුසුකම් ලබයි.

- (අ) බහු වාර්ෂික බෝග වගාව
- (ආ) පශු සම්පත් සංවර්ධනය
- (ඇ) ධීවර හා ඒ ආශ්‍රිත කටයුතු
- (ඈ) වෙළෙඳාම, සංචාරක සහ අනෙක් ස්වයං රැකියා ව්‍යාපෘති

5. ණය අයදුම්කරුවන් සඳහා අදාළ වන නිර්ණායක

සුදුසුකම් ලබන අයදුම්කරුවා,

- 5.1 නැගෙනහිර පළාතේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය.
- 5.2 තක්සේරු මුදලින් 10% ක් ව්‍යාපෘතිය ආරම්භයට හෝ පුනරාරම්භයට යෙදිය හැකි විය යුතුය.
එය මුදල් හෝ ශ්‍රමය හෝ වෙනයම් ක්‍රමයක් විය හැක.
- 5.3 ප්‍රමාණවත් නැවත ගෙවීමේ හැකියාවක් හා හොඳ මුදල් ප්‍රවාහයක් ඇති බවට සහභාගී වන මූල්‍ය ආයතනය සෑහීමකට පත්විය යුතුය.
- 5.4 සහභාගී වන මූල්‍ය ආයතනය විසින් ඉල්ලා සිටින ව්‍යාපෘතියට සමගාමී අමතර දේ සැපයීමට හැකි විය යුතුය.

6. සහභාගිත්ව මූල්‍ය ආයතන

නැගෙනහිර පළාත තුළ ද ශාඛාවන් ක්‍රියාත්මක වන පහත සඳහන් බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු සහභාගිත්ව මූල්‍ය ආයතන ලෙස තෝරා ගෙන ඇත.

ලංකා බැංකුව	මහජන බැංකුව
හැටන් නැෂනල් බැංකුව	කොමර්ෂල් බැංකුව
සෙලාන් බැංකුව	සණස සංවර්ධන බැංකුව
යූනියන් බැංකුව	පැන් ඒෂියා බැංකුව
ජාතික සංවර්ධන බැංකුව	ඩී.එෆ්.සී.සී. බැංකුව
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	සම්පත් බැංකුව

මෙය ක්‍රියාත්මක කිරීම සඳහා නව සහභාගිත්ව මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කාලයෙන් කාලයට ප්‍රකාශයට පත්කෙරේ.

7. ණය අයදුම්කරුවන් ලියාපදිංචි කිරීම

- 7.1 සහභාගිවන මූල්‍ය ආයතනයේ ශාඛා කළමනාකරු ඇමුණුම් අංක 01 හි විස්තර කර ඇති පරිදි සම්පූර්ණ ණය ලියාපදිංචි අයදුම්පතක් සැකසිය යුතුය.
- 7.2 සම්පූර්ණ කරන ලද ණය අයදුම්පතේ මුල් පිටපත ලියාපදිංචිය සඳහා අදාළ මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය හරහා, අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 ට ඉදිරිපත් කළ යුතුය.
- 7.3 සෑම ලියාපදිංචි කරන අයදුම්පතකටම අදාළ සෝදිසි අංකයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබයි. එම අංකය සහිත ලියාපදිංචි වීම තහවුරු කරන ලද දැන්වීමක් අදාළ මූල්‍ය ආයතනවලට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබේ.

8. ණය මුදාහැරීම

- 8.1 සහභාගිවන මූල්‍ය ආයතනයේ ශාඛා කළමනාකරු එක් එක් ණය වාරිකය නිදහස් කිරීමෙන් පසුව ව්‍යාපෘතීන්ගේ ක්ෂේත්‍ර පරීක්ෂණ අඛණ්ඩව කරගෙනයාම හා ඒවායේ වාර්තා පවත්වාගෙන යාම සිදුකළ යුතුය.
තක්සේරු වාර්තාවේ නියම වූ ලෙස ව්‍යාපෘතියේ පියවර අවශ්‍යතාවන්ට අනුව ණය වාරික කොටස් ලෙස නිදහස් කරනු ලැබේ.
- 8.2 යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ අවස්ථාවක දී ශාඛා කළමනාකරු විසින් ගෙවීම සෘජුවම සපයන්නාටම සිදුකිරීමට හැකි සෑම උත්සාහයක්ම ගැනීම අවශ්‍ය වේ.

9. ණය සඳහා අයදුම්පත්‍රය

- 9.1 සහභාගිවන මූල්‍ය ආයතනය මගින් සපයන අයදුම්පත්‍රය ණය ගැනුම්කරුවා විසින් ලබාගත යුතුය.
- 9.2 අයදුම්පත ළඟම සහභාගිවන මූල්‍ය ආයතනයේ ශාඛාවට ලබාදිය යුතුය. මෙහිදී ළඟම ඇති ශාඛාව ලෙස සලකනු ලබන්නේ ණය ගැනුම්කරුවාගේ ව්‍යාපෘති ස්ථානයට ළඟම ශාඛාවයි.
- 9.3 මුළු තක්සේරු මුදලින් 90% ක මුදලක් උපරිම ණය මුදල ලෙස 3.2 ඡේදයේ පරිදි ගැනුම්කරුවන්ට ලබාදේ.
- 9.4 මූල්‍ය ආයතනයට ආසන්නව ගැනුම්කරුවන්ගේ ව්‍යාපෘති පිහිටීම වඩා ආරක්ෂාකාරී වේ.

10. ප්‍රතිමූල්‍ය සඳහා අයදුම්පත

10.1 සහභාගිවන මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබීමට සැලැස්විය යුතුය. ප්‍රතිමූල්‍ය අයදුම්පත පහත ලියකියවිලිවලින් සමන්විත විය යුතුය.

- i. ප්‍රතිමූල්‍ය අයදුම්පත (ඇමුණුම I)
- ii. ප්‍රදානිත ණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රතිමූල්‍ය ආපසු ගෙවීම පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනය (ඇමුණුම II)
- iii. පොරොන්දු නෝට්ටුව (ඇමුණුම III)
- iv. භාරදීමේ ලිපිය (ඇමුණුම IV)
- v. පැවරුම් ලිපිය (ඇමුණුම V)
- vi. මුදාහැරීමේ ලිපිය (ඇමුණුම VI)

10.2 වාරික වශයෙන් ගෙවීමේදී ද ඉහත සඳහන් ලියකියවිලි ප්‍රතිමූල්‍ය කිරීමේ අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතුය.

11. ප්‍රතිමූල්‍ය මුදාහැරීම

11.1 සහභාගිත්ව මූල්‍යායතනවලට 7.3 ඡේදයෙහි විස්තර කෙරෙන පරිදි එක් එක් ඉල්ලුම්කරුවන් වෙත ලබාදී ඇති සෝදිසි අංකයට අදාළව ණය නිකුත් කළ හැකි අතර එකී ණය සඳහා 10.1 ඡේදයෙහි විස්තර කෙරෙන ලියකියවිලි සමග එක් එක් ඉල්ලුම්කරුවන්ගේ සෝදිසි අංකයට අදාළව ප්‍රතිමූල්‍ය අයදුම්පත ඉදිරිපත් කළ හැකිය. ප්‍රතිමූල්‍ය පහසුකම් සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සමග කරනු ලබන සියලුම ලිපිලේඛනවල දී අදාළ ස්ථානයන්හි අයදුම්කරුවාගේ සෝදිසි අංකය සඳහන් කිරීම වැදගත් වේ. අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබන ණය හඳුනාගැනීම සඳහා එකී සෝදිසි අංකය ඔවුන්ගේ ලෙජර පත්‍රයන්හි යොදන ලෙස සහභාගිත්ව මූල්‍යායතන ඔවුන්ගේ ශාඛා කාර්යාල දැනුවත් කළ යුතුය.

11.2 අනුමත ප්‍රතිමූල්‍ය අයදුම්පත් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබුණු පිළිවෙලට මුල්තැන දෙමින් ප්‍රතිමූල්‍ය කටයුතු සිදුකර එය අදාළ සහභාගිත්ව මූල්‍ය ආයතනවල ප්‍රධාන කාර්යාලයට දැනුම් දෙනු ලබයි.

(අ) ප්‍රතිමූල්‍ය අයදුම්පත ණය මුදාහල දින සිට දින 60 ක් ඇතුළත ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

(ආ) නිසි පරිදි සම්පූර්ණ කරන ලද ප්‍රතිමූල්‍ය අයදුම්පත සඳහා ඉදිරිපත් කළ දින සිට දින 30 ක් ඇතුළත ප්‍රතිමූල්‍ය පහසුකම් ලබාදීමට ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

12. පශ්චාත් ණය අධීක්ෂණය

12.1 බැංකු ශාඛාවන් විසින් නිකුත් කරනු ලැබූ ණය, ණයහිමියන් විසින් හඳුනාගත් ව්‍යාපෘති සඳහා නිශ්චය වශයෙන්ම යොදවනු ලබන්නේදැයි කලින් කල බැංකුව විසින් අධීක්ෂණය කළ යුතුය.

12.2 යන්ත්‍රෝපකරණ, උපකරණ, අලුද්‍රව්‍ය සහ කෘෂිකාර්මික යෙදවුම් ආදී දේ ණයකරුවන් විසින් මිලදී ගන්නා අවස්ථාවේදී, ඒවා අදාළ ණයකරුවා වෙත ලබාදෙන්නේ දැයි බැංකු ශාඛාවේ ක්ෂේත්‍ර නිලධාරීන් විසින් පරීක්ෂා කළ යුතු අතර, බැංකු ශාඛාව විසින් බිල්පත් අදාළ සැපයුම් ආයතන වෙත සෘජුවම නිකුත්කොට ඒ බව තහවුරු කිරීමේ ලේඛන ලිපිගොනු ගතකළ යුතුය.

12.3 යන්ත්‍රෝපකරණ ආදිය වෙනුවෙන් සැපයුම්කරුවා විසින් නිකුත් කරනු ලබන වගකීම් සහතිකය, වගකීම් කාලය තුළ බැංකු ශාඛාව විසින් රඳවා තබාගත යුතුය. එකී කාලය තුළ යන්ත්‍රෝපකරණ ආදියෙහි සිදුවන දෝෂ ණයකරුවා විසින් බැංකු ශාඛාව වෙත දැනුම් දිය යුතු අතර බැංකුව එකී ගැටලුව සැපයුම්කරුවා සමග සාකච්ඡා කොට හැකි ඉක්මණින් නිවැරදි කළ යුතුය.

12.4 ණය මුදල් වාරික මුදාහැරීමෙන් පසුව අදාළ ශාඛාවේ ක්ෂේත්‍ර නිලධාරියා ව්‍යාපෘති පරීක්ෂාව සිදුකර ණය අදාළ ලෙස භාවිතයට ගත් බවට සහතික කරන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. දෙවන වාරිකය මුදාහරන්නේ පළමු වාරිකයේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුවය.

12.5 අදාළ ශාඛාවේ ක්ෂේත්‍ර නිලධාරියා නිරන්තරයෙන් ණයකරුවාගේ කටයුතු නිරීක්ෂණය කළ යුතු අතර ණයකරුවා සමග ළගින් ඇසුරු කළ යුතුය. මෙහි අරමුණ වන්නේ ණයකරුවාගේ ප්‍රගතියට ණය අරමුදල දායක කිරීමයි.

13. ණය ආපසු අයකර ගැනීමේ කටයුතු

13.1 හැකි අය සහ සහන කාලය තුළ ගෙවීමට කැමති ණයකරුවන්ට එසේ කිරීමට අවසර දෙනු ලැබේ.

13.2 ණය ගෙවීම හා ව්‍යාපෘතියට ණය යෙදවීම පිළිබඳව සෑහීමකට පත් නොවන අවස්ථාවක දී සහභාගිවන මූල්‍ය ආයතනයේ අභිමතය පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයෙන් වසර 02 කට නොවැඩි දිගු කිරීමක් ණය නැවත ගෙවීමට ලබාදේ. මෙවැනි අවස්ථාවල දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව අදාළ කාල දිගුව අදාළ මූල්‍ය ආයතනයට ද ප්‍රතිමූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ලබාදේ.

14. ශ්‍රී ලංකා මහ බැංකුවට නැවත ගෙවීම් කිරීම

14.1 ණය ප්‍රතිමූල්‍ය කටයුතුවලදී මූලික සහ පොලී ගෙවීම් කටයුතු සහභාගිවන මූල්‍ය ආයතන මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට අර්ධ වාර්ෂිකව (ජූනි 30 සහ දෙසැම්බර් 31) ගෙවනු ලැබේ. සහන කාලයෙන් ආරම්භ කර සෑම වසරකම මෙය 3.4 ඡේදයේ ඇති පොලී අනුපාතවලට අදාළව ගෙවනු ලැබේ.

14.2 සහන කාලය තුළ ගෙවිය යුතු පොලිය අදාළ දිනට නොගෙවුවහොත් ඒ පොලිය මුල් අගයට අදාළ මූල්‍ය ආයතනය මගින් එකතු කරනු ලැබේ.

15. සහභාගිවන මූල්‍ය ආයතනයේ කාර්යභාරය

ණය කටයුතු, ශාඛා කාර්යාල හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණයට හා අධීක්ෂණයට ප්‍රධාන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නම් කිරීම.

සහභාගිවන මූල්‍ය ආයතනවල කාර්යයන් පහත සඳහන් පරිදි වේ.

- 15.1 ණය සීමාව සඳහා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක තුළ සුදුසු ශාඛා සංඛ්‍යාවක් නියම කිරීම හා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් උපදෙස් ලබාගැනීම. මෙම ශාඛා සඳහා ණය පාලන කටයුතුවල පහසුව උදෙසා සෝදිසි අංක ලබාදෙනු ලැබේ.
- 15.2 ශාඛා කළමනාකරුවන්ට ණය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දැනුවත් කිරීම සහ ණය මුදල ආපසු අය කර ගැනීමට පියවර ගැනීම.
- 15.3 ණය ව්‍යාපෘතිය යටතේ සහභාගිවන මූල්‍ය ආයතනවල ඒ ඒ ශාඛා වෙත වෙනම ලෙජර ගිණුම් පවත්වාගෙන යාම.
- 15.4 ණය මුදාහැරීමට පෙර ව්‍යාපෘතිවල භෞතික වර්ධනය නිරීක්ෂණයට කටයුතු යෙදීම.
- 15.5 ව්‍යාපෘති ඇගයීම, සුපරීක්ෂණය සහ ණය ආපසු අයකර ගැනීම සඳහා නියම කරගත් ශාඛාවන්හි ප්‍රමාණවත් ක්ෂේත්‍ර නිලධාරීන් සංඛ්‍යාවකගෙන් යුත් ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් යෙදවීම සහතික කිරීම.
- 15.6 ණය අයදුම්කරුවන් හඳුනාගැනීම, ණය දීමේ ක්‍රියාපටිපාටිය, ණය ලබාදීම, අධීක්ෂණය හා ණය මුදල ව්‍යාපෘතියට යෙදවීම සම්බන්ධව සොයාබැලීම හා ගිවිසගත් කාලපරිච්ඡේදය තුළ දී ණය මුදල ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් ශාඛා කළමනාකරුවන් සඳහා සවිස්තරාත්මක මෙහෙයුම් සැකසීම.
- 15.7 දිස්ත්‍රික්ක හා ශාඛා මට්ටමෙන් ණය යෝජනා ක්‍රමය සඳහා වාර්ෂික ණය ඉලක්ක පිහිටුවීම හා කාර්තුමය ලෙස ණය මුදාහැරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම.

16. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය

පහත අරමුණු උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාපටිපාටියක් ස්ථාපිත කරනු ලැබේ.

- 16.1 සහභාගිවන මූල්‍ය ආයතන ණය ව්‍යාපෘතියේ ප්‍රගතිය උදෙසා නිරන්තර පාලනය සහ උපදෙස් ලබාදීම.
- 16.2 අවශ්‍ය අවස්ථාවක දී ක්ෂේත්‍ර පරීක්ෂාවට/ ක්ෂේත්‍ර විසිත්ත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට සෘජු හැකියාවක් ඇත.
- 16.3 ව්‍යාපෘති පරිසරය තුළ සහභාගිවන මූල්‍ය ආයතන හැසිරවීම.
- 16.4 ශාඛා වල නිලධාරීන් උදෙසා පුහුණු වැඩසටහන් සහ අධ්‍යාපන වැඩමුළු පැවැත්වීම.

17. වෙනත්

- 17.1 අවශ්‍ය අවස්ථාවක දී මේ යෝජනා ක්‍රමයට අදාළව විධි හා නියමයන් සංශෝධනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුවේ.

මෙයට - විශ්වාසී
එම්.ජේ.එස්.අබේසිංහ
අධ්‍යක්ෂ / ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

යොමුව: 24/10/001/0005/001

2013 මැයි 15

සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල සභාපතිවරුන් වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

2013 අංක 01 දරන මාර්ගෝපදේශය නිකුත් කිරීම

බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS) අංක 32, 39 සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති (SLFRS) අංක 7 යොදා ගැනීම.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2013.05.15 දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු ලබන ඉහත සඳහන් මාර්ගෝපදේශය මේ සමඟ අමුණා ඇත.

කරුණාකර මෙම මාර්ගෝපදේශයේ පිටපත් අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ට සහ විධායක කාර්යයන්හි නිරත වන සියලුම අදාළ නිලධාරීන් වෙත ඉදිරිපත් කර සියලුම අදාළ නිලධාරීන් මෙය ලැබුණු බවට අත්සන් කර පහතින් අත්සන් කර ඇති අය වෙත 2013.05.28 දින වනවිට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න.

තවද, කරුණාකර සියලුම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීන්, අභ්‍යන්තර/බාහිර විගණකවරු සහ අනුකූලතා නිලධාරීන් මෙම මාර්ගෝපදේශය පිළිබඳව දැනුවත් බවට සහතික වන්න.

මෙයට - විශ්වාසී,
වැඩබලන අධ්‍යක්ෂ / බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ

පිටපත්:-සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

2013 අංක 01 දරන බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් (මෙහි මින්මතු බැංකු නොවන මූල්‍ය ආයතන ලෙස හඳුන්වනු ලබන) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS) අංක 32, 39 සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) අංක 7 පිළිගැනීමේ මාර්ගෝපදේශය

1. නියාමන වාර්තාකරණය

බැංකු නොවන මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට කාලාවර්තීතව ඉදිරිපත් කළයුතු සියළුම වාර්තා, ජාලගත ව්‍යවස්ථාපිත වාර්තා ද ඇතුළුව පවත්නා නිර්ණයන්, විධානයන්, මාර්ගෝපදේශ, වක්‍රලේඛ, රීතින් සහ උපදෙස්වලට අනුකූලව නොකඩවා ඉදිරිපත් කළයුතු අතර, 2012.01.01 දින හෝ ඊට පසුව ඇරඹෙන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා නැවත දැනුම් දෙන තුරු LKAS 32, LKAS 39 හා SLFRS 7 ට අදාළව විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කළ යුතුය.

2. සැසඳීම

පවත්නා නියාමන රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා කර ඇති ශේෂයන් සහ LKAS/SLFRS යටතේ ප්‍රකාශිත ගිණුම් ශේෂයන් අතර වෙනස්කම් සැසඳීම සඳහා යම් ඕනෑම අවස්ථාවක අවශ්‍ය ප්‍රමාණවත් දත්ත/වාර්තා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් පවත්වා ගත යුතුය.

3. ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම හෝ ලාභ බෙදා හැරීම

2013.05.15 දින සිට බලපැවැත්වෙන පරිදි, අතුරු/අවසාන ලාභාංශ ප්‍රකාශයට පත් කිරීමට හෝ ලාභ බෙදා හැරීමට පෙර බැංකු නොවන මූල්‍ය ආයතන ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පවත්වා ගැනීම සහතික කිරීම පිළිබඳ විවක්ෂණ මිනුමක් ලෙස බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය. යෝජිත ලාභාංශ ගෙවීම සඳහා,

- (අ) ලාභාංශ ගෙවීමට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුව සහ LKAS/SLFRS අනුව ගණනය කරන ලද ලාභයන් සැසඳීමේ ප්‍රකාශයක් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත එවිය යුතුය. මෙම සැසඳුම අදාළ බැංකු නොවන මූල්‍ය ආයතනයේ විගණන කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතුය. මෙම සැසඳුම පිළියෙල කළ යුත්තේ මූල්‍ය වර්ෂය ආරම්භයේ සිට යෝජිත ලාභාංශ ප්‍රකාශ කිරීමට පෙර කැලැන්ඩර් මාසය දක්වා කාලපරිච්ඡේදයටය.
- (ආ) පවත්නා විවක්ෂණ විධානයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කරන ලද මූල්‍ය තොරතුරු පදනම් කරගෙන යෝජිත ලාභාංශ සඳහා ගැලපුම් කිරීමෙන් පසු මුදල් සමාගම් (ද්‍රවශීල වත්කම්) සහ (අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය) විධානයන්හි දැක්වෙන පරිදි ගණනය කරන ලද විවක්ෂණ අනුපාතයන් එවිය යුතුය. මෙම ගණනය කිරීම කළ යුත්තේ යෝජිත ලාභාංශ ප්‍රකාශ කිරීමට පෙර කැලැන්ඩර් මාසය සඳහා ය. මෙය බැංකු නොවන මූල්‍ය ආයතනයේ විගණන කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතුය.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

වර්ෂ 2013 ක් වූ ජුනි මස 07 වැනි දින,
කොළඹ දී ය.

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සහායක සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2013 අංක 1 දරන මුදල් සමාගම් (ව්‍යුහාත්මක වෙනස්කම්) විධානය

හැඳින්වීම

1. මෙම විධානය 2013 අංක 1 දරන මුදල් සමාගම් (ව්‍යුහාත්මක වෙනස්කම්) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී සෑම මුදල් සමාගමකටම, මෙම විධානයෙහි දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විය යුතුය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම්

- 2. බලපත්‍රයක් නිකුත් කරනු ලැබ ඇති කිසිදු මුදල් සමාගමක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව;
 - 2.1 යම් පාලිත සමාගමක්, පාලිත සමාගමක පාලිත හෝ ආශ්‍රිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් පිහිටුවීම;
 - 2.2 සම්පූර්ණ ව්‍යාපාරය හෝ එහි කොටසක් විකිණීම;
 - 2.3 මුදල් ව්‍යාපාරය, කුලී සිත්තක්කර, කල්බදු මූල්‍යකරණ හෝ උකස් ව්‍යාපාරවලට සෘජුව අදාළ නොවන නව ව්‍යාපාර කටයුත්තක් ඇරඹීම;
 - 2.4 යම් ආයතනයක හෝ සමාගමක සම්පූර්ණ ව්‍යාපාර කටයුතු හෝ ඉන් කොටසක් අත්පත් කර ගැනීම;
 - 2.5 යම් ආයතනයක් හෝ සමාගමක් සමඟ සංසර්ජනය කිරීම, බද්ධ කිරීම හෝ ඒකාබද්ධ වීම;
 - 2.6 සමාගමේ නම වෙනස් කිරීම;
 - 2.7 සමාගමේ කළමනාකාරිත්වය ප්‍රතිව්‍යුහගත කිරීම; නොකළ යුතුය.

අධ්‍යක්ෂගේ අනුමැතිය අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම්

- 3. බලපත්‍රයක් නිකුත් කරනු ලැබ ඇති කිසිදු මුදල් සමාගමක්, අධ්‍යක්ෂගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව;
 - 3.1 තැපැල් සේවා, පණිවිඩ සේවා, ආහාරපාන පහසුකම් සේවා, ගෘහ පාලන හා පිරිසිදු කිරීමේ සේවා, පරිශ්‍ර ආරක්ෂා කිරීමේ සේවා, වැටුප් හා ලේඛන කටයුතු හැර වෙනත් කටයුතු සඳහා බාහිර සේවාවන් ලබා ගැනීම;
 - 3.2 සමාගමේ කොටස් ප්‍රාග්ධනය වැඩි කිරීම හෝ අඩු කිරීම;
 - 3.3 සමාගමේ පාලිත හෝ ආශ්‍රිත සමාගමක කොටස් ප්‍රාග්ධනයෙහි කර ඇති ආයෝජනයන් වැඩි කිරීම;
 - 3.4 පාලිත හෝ ආශ්‍රිත සමාගමක සම්පූර්ණ ව්‍යාපාර කටයුතු හෝ ඉන් කොටසක් විකිණීම;
 - 3.5 එහි සාංගමික ව්‍යවස්ථාවලිය වෙනස් කිරීම;

- 3.6 පොත් අගය රුපියල් මිලියන පහකට (රු.5,000,000/-) වඩා වැඩි වත්කම්, පවත්නා වෙළෙඳපොල වටිනාකමට වඩා අඩු අගයකට පැවරීම හෝ විකිණීම;
 - 3.7 අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුගේ හෝ ප්‍රධාන විධායක නිලධාරියාගේ තනතුර වෙනස් කිරීම; නොකළ යුතුය.
- වත්කම් පැවරීම/විකිණීම සම්බන්ධ සීමාව
- 4. කිසිදු මුදල් සමාගමක් පවරන්නාට වාසි වන පරිදි ලැබෙන මූල්‍ය ප්‍රතිශ්ඨාවකට හැර වෙනත් ප්‍රතිශ්ඨාවකට එහි වත්කම් පැවරීම හෝ විකිණීම නොකළ යුතුය.
- අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු හෝ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ ඉල්ලා අස්වීම්
- 5. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු හෝ ප්‍රධාන විධායක නිලධාරියා, අධ්‍යක්ෂගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව සමාගමෙන් ඉල්ලා අස් නොවිය යුතුය.
- අර්ථ දැක්වීම්
- 6. මෙම විධානයෙහි,
 - 6.1 “මුදල් ව්‍යාපාර”, “පාලිත සමාගම” සහ “ආශ්‍රිත සමාගම” සඳහා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 74 වගන්තියේ සඳහන් නිර්වචනයන්ට සමාන අර්ථ දිය යුතුය.
 - 6.2 “පවත්නා වෙළෙඳපොල වටිනාකම” යන්නෙන් කැමැත්තක් ඇති ගැණුම්කාර හා විකුණුම්කාර පාර්ශවයන් අතර අතේ දුරින් සිදුවන ගණුදෙනුවකදී වත්කමක් හුවමාරු විය යුතු අගය ලෙස බලපත්‍ර ලත් තක්සේරුකරුවකු විසින් තීරණය කරනු ලබන තක්සේරු වටිනාකම අදහස් වේ.
 - 6.3 “අධ්‍යක්ෂ” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අදහස් වේ.
- විධානයන් අහෝසි කිරීම
- 7. 2005 අංක 5 දරන මුදල් සමාගම් (ව්‍යුහාත්මක වෙනස්කම්) විධානය සහ 1991 අංක 4 දරන මුදල් සමාගම් (වත්කම් මාරු කිරීම) විධානය මෙයින් අහෝසි කෙරේ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

වර්ෂ 2013 ක් වූ ජූලි මස 26 වැනි දින, කොළඹ දී ය.

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2013 අංක 2 දරන මුදල් සමාගම් (ණය පහසුකම් ලියා හැරීම) විධානය

- හැදින්වීම
- 1. මෙම විධානය 2013 අංක 2 දරන මුදල් සමාගම් (ණය පහසුකම් ලියා හැරීම) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී සෑම මුදල් සමාගමකටම, මෙම විධානයෙහි දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාල විය යුතුය.
- ණය පහසුකම් ලියා හැරීම
- 2. කිසිදු මුදල් සමාගමක් විසින් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව පහතින් දැක්වෙන පුද්ගලයන් හෝ ආයතන සඳහා එම ආයතන විසින් ලබා දී ඇති කිසිදු ණය පහසුකමක් ලියා හැරීම නොකළ යුතුය.
 - 2.1 එහි ඕනෑම අධ්‍යක්ෂවරයෙක් හෝ අධ්‍යක්ෂවරයෙකුගේ ඕනෑම ඥාතියෙක්;
 - 2.2 එහි ඕනෑම අධ්‍යක්ෂවරයකු, හවුල්කරුවෙකු, කළමනාකරුවෙකු, නියෝජිතයෙකු, ආයෝජකයෙකු, ඇපකරු හෝ කොටස් හිමිකරුවෙකු ලෙස අධ්‍යක්ෂවරයෙකුට සම්බන්ධයක් ඇති ඕනෑම ව්‍යාපාරයක්;
 - 2.3 එහි ඕනෑම පාලිත සමාගමක්, ආශ්‍රිත සමාගමක්, පාලිත සමාගමක පාලිත හෝ ආශ්‍රිත සමාගමක් හෝ එහි පාලක සමාගමක්;
 - 2.4 මුදල් සමාගමේ අධ්‍යක්ෂවරු විසින් අධ්‍යක්ෂභාවය, කොටස් හෝ වෙනත් ආයෝජන දරන සංස්ථාගත කරන ලද හෝ නොකරන ලද සමාගම්;
 - 2.5 මුදල් සමාගමේ සේවකයෙකු හෝ උපදේශකයන් ලෙස කටයුතු කරන ඕනෑම පුද්ගලයෙක්.
- අර්ථ දැක්වීම්
- 3. මෙම විධානයෙහි, “ඥාතියා” යන්නෙන් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 74 වගන්තියේ අර්ථ දැක්වීමෙහි ඇති නිර්වචනයම අදහස් විය යුතුය.
- විධානයන් අහෝසි කිරීම
- 4. 1991 අංක 3 දරන මුදල් සමාගම් (ණය සහ අත්තිකාරම් ලියා හැරීම) විධානය මෙයින් අහෝසි කෙරේ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

වර්ෂ 2013 ක් වූ ජූලි මස 26 වැනි දින,
කොළඹ දී ය.

නිවාඩි අප්පත් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2013 අංක 3 දරන මුදල් සමාගම් (ණය සාධන පත්‍ර) විධානය

- හැඳින්වීම 1. මෙම විධානය 2013 අංක 3 දරන මුදල් සමාගම් (ණය සාධන පත්‍ර) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී සෑම මුදල් සමාගමකටම, මෙම විධානයෙහි දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විය යුතුය.
- ණය සාධන පත්‍ර 2. 2.1 මෙම විධානය මුදල් ණයට ගැනීම සඳහා මුදල් සමාගම් විසින් නිකුත් කෙරෙන ණය සාධන පත්‍ර සම්බන්ධව අදාළ විය යුතුය. ණය සාධන පත්‍රයක් යන්නෙන් බැඳුම්කරයක්, ණයකරයක්, වාණිජ පත්‍රයක්, පොරොන්දු නෝට්ටුවක් හෝ අධ්‍යක්ෂ විසින් තීරණය කරනු ලබන වෙනත් ඕනෑම ණය සාධන පත්‍රයක් අදහස් විය යුතුය.
2.2 සෑම ණය සාධන පත්‍ර නිකුත්වන්නේ මුදල් ප්‍රතිශ්ඨාවක් මත හෝ මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන වෙනත් ඕනෑම ප්‍රතිශ්ඨාවක් මත සිදු කළ යුතුය.
2.3 මුදල් සමාගමකට මෙම විධානයේ, මුදල් සමාගම් (පොළී අනුපාත) විධානයේ සහ මුදල් සමාගම් (ද්‍රවශීල වත්කම්) විධානයේ විධිවිධානවලට යටත්ව ණය සාධන පත්‍ර නිකුත් කරනු ලැබිය හැකිය.
- ණය සාධන පත්‍ර කල්පිරීම 3. ඕනෑම ණය සාධන පත්‍රයක් මුදා හැරීමේ කාලය එය නිකුත් කරනු ලැබූ දිනයේ සිට මාසයක කාලයකට නොඅඩු විය යුතු අතර, මාස හැටක කාලයක් නොඉක්මවිය යුතුය.
- අරමුදල් කල්පිරීම 4. 4.1 වසරකින් හෝ ඊට අඩු කාලයකින් කල්පිරෙන ණය සාධන පත්‍ර නිකුත් කිරීමේදී,
i. පුද්ගලික ස්ථාපනයක් හරහා සිදු කළ යුතුය.
ii. එය රුපියල් මිලියනයකට (1,000,000/-) නොඅඩු වටිනාකමකින් යුක්ත විය යුතුය.
4.2 වසරකට වැඩි කල්පිරීම් සහිත ණය සාධන පත්‍ර නිකුත් කිරීම,
i. ශ්‍රී ලංකා සුරැකුම් සහ විනිමය කොමිසමේ ණය ලැයිස්තුගත කිරීමේ රීතීන්ට යටත්ව කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කළ යුතුය.
ii. ණය සාධන පත්‍ර නිකුත් කිරීමට ප්‍රථම අධ්‍යක්ෂගේ ලිඛිත අනුමැතිය අයදුම් කොට ලබාගත යුතුය.
- පොළී අනුපාතයන්/කුපන අනුපාතයන්/ වට්ටම් අනුපාතයන් 5. මුදල් සමාගමක් විසින් නිකුත් කරනු ලැබූ ණය සාධන පත්‍ර සඳහා ගෙවනු ලබන උපරිම වාර්ෂික පොළී/වට්ටම්/කුපන අනුපාතය මුදල් සමාගම් (පොළී අනුපාත) විධානයෙහි එන විධිවිධානයන්ට අනුකූල විය යුතුය.
- ද්‍රවශීලතා අවශ්‍යතාව 6. සෑම මුදල් සමාගමක්ම මුදල් සමාගම් (ද්‍රවශීල වත්කම්) විධානයේ ඇතුළත් විධිවිධානයන්ට යටත්ව ණය සාධන පත්‍ර සඳහා ද්‍රවශීලතාවය පවත්වා ගත යුතුය.
- ණය සාධන පත්‍ර ආකෘතිය 7. 7.1 ඕනෑම අරමුණක් උදෙසා මුදල් ණයට ගන්නා සෑම මුදල් සමාගමක් විසින්ම ණය සාධන පත්‍රයන්හි ආයෝජනය කරනු ලබන සෑම පුද්ගලයෙකු වෙතම එම මුදල් සමාගම විසින් නියමිත මුදල් ප්‍රමාණය භාරගත් බවට දැනුම් දීමක් ලෙස ණය සාධන පත්‍රයක් නිකුත් කළ යුතුය.
7.2 එවැනි සෑම ණය සාධන පත්‍රයකම අවම වශයෙන් ණය සාධන පත්‍ර නිකුත් කිරීමේ කාර්යය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලය දෙනු ලැබූ නිලධාරීන් දෙදෙනෙකු විසින්වත් අත්සන් කරනු ලැබිය යුතුය.
7.3 සෑම ණය සාධන පත්‍රයකම පහත සඳහන් දෑ ඇතුළත් විය යුතුය.
i. කාණ්ඩ අංකය;
ii. මුදල් සමාගමේ නම සහ ලියාපදිංචි ලිපිනය;
iii. නිකුත් කළ දිනය;
iv. ආයෝජකයාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය සහ ලිපිනය;
v. භාරගත් මුදල් ප්‍රමාණය ඉලක්කමෙන් සහ අකුරින්;
vi. ගෙවිය යුතු වාර්ෂික පොළී අනුපාතය සහ පොළිය ගෙවන ආකාරය;
vii. ණය සාධන පත්‍රය කල් පිරෙන දිනය;
viii. බලයලත් නිලධාරීන්ගේ නම් සහ තනතුරු.

- ලේඛන පවත්වාගෙන යාම
8. 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ පනවන ලද අවශ්‍යතා සහ ඊට අනුගාමී ඕනෑම නීතියකට අමතරව සෑම මුදල් සමාගමක්ම සෑම ණය සාධන පත්‍ර වර්ගයක්ම සඳහා පනත දැක්වෙන තොරතුරු ඇතුළත් වෙනම ලේඛනයක් පවත්වා ගත යුතුය.
 - i. කාණ්ඩ අංකය;
 - ii. සෑම ආයෝජකයෙකුගේම නම, ලිපිනය, සම්බන්ධ කර ගැනීමේ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත් අංකය; නැතහොත් ආයෝජක ආයතන සම්බන්ධයෙන් වනවිට නම, ලියාපදිංචි ලිපිනය, ව්‍යාපාර කටයුතු සිදු කරන මූලස්ථානය, සමාගම් ලියාපදිංචි අංකය;
 - iii. භාරගත් මුදල් ප්‍රමාණය;
 - iv. ණය සාධන පත්‍රය කල් පිරෙන දිනය;
 - v. පොලී අනුපාතයන් සහ පොලිය ගෙවනු ලබන ආකාරය (මාසික/කාර්තුමය/අර්ධ වාර්ෂික/වාර්ෂික හෝ කල් පිරීමේදී); සහ
 - vi. සෑම ගෙවීමකම දිනය සහ මුදල් ප්‍රමාණය (පොලිය සහ/හෝ මුල් මුදල).
- වසරකට වැඩි කල්පිරීම් කාලයක් සහිත ණය සාධන පත්‍ර සඳහා අවශ්‍ය දැන්වීම් සහ වෙනත් අවශ්‍යතා
9. 9.1 මහජනතාව වෙතින් සෘජුව හෝ වක්‍රව ණය ලබා ගැනීමේ අරමුණින් මූල්‍ය සමාගමක් විසින් පළ කරනු ලබන සෑම දැන්වීමකම:-
 - i. එම සමාගම 2011 අංක 42 දරන මුදල් සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර ලබා දුන් සමාගමක් බව;
 - ii. සමාගම පිහිටුවනු ලැබූ දිනය;
 - iii. සමාගමේ ණය වර්ගීකරණය සහ ශ්‍රී ලංකා මහ බැංකුවට පිළිගත හැකි ණය වර්ගීකරණ නියෝජිතායතනයක් විසින් පවරනු ලැබූ ණය සාධන පත්‍රය;
 - iv. පොලිය ගෙවීමේ කාලසීමාවන්, වාර්ෂික කුපන අනුපාතය සහ එවැනි ණයවල කල් පිරීම්; සහ
 - v. කවරාකාර ණය පිළිගැනේද යන්නට යටත්ව නියම සහ කොන්දේසි.
 - 9.2 මෙම වගන්තිය යටතේ දැක්වෙන පරිදි මුදල් සමාගමක් විසින් දැන්වීම් පළ කිරීමේදී අනෙකුත් මූල්‍ය ආයතන සමඟ අසාධාරණ සහ ආචාර ධර්මයන්ට පටහැනි වන තරගකාරී බවකට හේතුවන ආකාරයේ කිසිදු යෙදුමක් භාවිතා නොකළ යුතුය. මෙම වගන්තිය යටතේ පළ කරනු ලැබූ/විකාශය කරනු ලැබූ/ප්‍රචාරය කරනු ලැබූ/ප්‍රදර්ශනය කරනු ලැබූ යම් දැන්වීමක් මෙම වගන්තියේ විධිවිධානයන්ට අනුකූල නොවන බව හෝ මහජනතාව නොමග යවන සුළු කරුණුවලින් සමන්විත බව හෝ අධ්‍යක්ෂගේ මතය වනවිට අධ්‍යක්ෂ විසින් දක්වනු ලබන ආකාරයට සාධාරණ කාලයක් තුළ එම දැන්වීම් සංශෝධනය කොට පළ කරන/විකාශය කරන/ප්‍රචාරය කරන/ප්‍රදර්ශනය කරන ලෙස අධ්‍යක්ෂ විසින් අදාළ මුදල් සමාගමට නියම කරනු ලැබිය හැකිය.
 - 9.3 ණය නිකුත්වකට දායකයින් සපයා ගැනීම සඳහා වන ඕනෑම දැන්වීමක් පළ කිරීමට හෝ ප්‍රදර්ශනය කිරීමට පෙර මුදල් සමාගමක් විසින් අධ්‍යක්ෂ වෙතින් අයදුම් කරනු ලැබ ඒ සඳහා ලිඛිත අනුමැතියක් ලබාගත යුතුය. එවැනි දැන්වීමක් පළ කිරීමට/ප්‍රදර්ශනය කිරීමට අවම වශයෙන් වැඩ කරන දින 3 කට පෙර මුදල් සමාගමක් විසින් එම දැන්වීමේ මුද්‍රිත හෝ විද්‍යුත් පිටපතක් අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
- අර්ථ නිරූපනය
10. මෙම විධානයෙහි,
 - i. “අධ්‍යක්ෂ මණ්ඩලය” යන්නෙන් මුදල් සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය අදහස් වේ.
 - ii. “අධ්‍යක්ෂ” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
 - iii. “මූල්‍ය ආයතනය” යන්නෙන් 1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍ර ලැබූ බැංකුවක් හෝ 2011 අංක 42 දරන මුදල් සමාගම් පනත යටතේ බලපත්‍ර ලැබූ මුදල් සමාගමක් හෝ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ සමාගමක් අදහස් වේ.
 - iv. “පුද්ගලික ස්ථාපනයක්” යන්නෙන් අන්තර්ජාල, තැපැල්, ෆැක්ස්, විද්‍යුත් තැපෑල, අන් පත්‍රිකා, බැනර්, පෝස්ටර් හෝ පොත් ඇතුළු කිසිදු මාධ්‍යකින් දැන්වීම් පළ කිරීමක් හෝ අරමුණු ඉදිරිපත් කිරීමකින් තොරව කිසිදු ලෙසකින් කවරාකාර හෝ ප්‍රචාරයක් සිදු නොකර කරනු ලබන ණය සාධන පත්‍ර නිකුත්වකට අදහස් වේ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

වර්ෂ 2013 ක් වූ ජූලි මස 26 වැනි දින,
කොළඹ දී ය.

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2013 අංක 4 දරන මුදල් සමාගම් (ද්‍රවශීලනා වත්කම්) විධානය

- හැඳින්වීම**

1. මෙම විධානය 2013 අංක 4 දරන මුදල් සමාගම් (ද්‍රවශීලන වත්කම්) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී සෑම මුදල් සමාගමකටම, මෙම විධානයෙහි දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විය යුතුය.
- කාලීන තැන්පතු, ඉතුරුම් තැන්පතු හා පැවරිය නොහැකි තැන්පතු සහතික සඳහා වන ද්‍රවශීලන වත්කම් අවශ්‍යතාවය**

2. සෑම මුදල් සමාගමක්ම, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 74 වන වගන්තියෙහි අර්ථකථනය කර ඇති පරිදි අවම ද්‍රවශීලන වත්කම් ප්‍රමාණයක් පවත්වාගෙන යා යුතු අතර, එම ප්‍රමාණය ඕනෑම දිනයක ව්‍යාපාර කටයුතු අවසන් කරන අවස්ථාවේදී,

 - i. (අ) මුදල් සමාගමක් විසින් එකී දිනය අවසානය වනවිට භාරගෙන ඇති කාලීන තැන්පතුවල ගෙවිය යුතුව පවතින වටිනාකම හා ගෙවිය යුතු පොළිය; සහ
 - (ආ) එම මුදල් සමාගම විසින් එකී දිනය අවසානය වනවිට නිකුත් කර ඇති පැවරිය නොහැකි තැන්පතු සහතිකවල මුහුණත වටිනාකම හා ගෙවිය යුතු පොළිය යන දෙකෙන් සියයට දහයක් (10); සහ
 - ii. එකී දින අවසානය වනවිට එම මුදල් සමාගම විසින් භාරගෙන ඇති ඉතිරි කිරීමේ තැන්පතුවලින් ආපසු නොගෙවා ඇති ශේෂයෙන් හා ගෙවිය යුතු පොළියෙන් සියයට පහළොවක් (15) ලෙස ගණනය කළ මුළු එකතුවට අඩු නොවිය යුතුය.
- ණය ගැනීම සඳහා වන ද්‍රවශීලන වත්කම් අවශ්‍යතාවය**

3. 2 වන වගන්තියේ අවශ්‍යතාවයට අමතරව, සෑම මුදල් සමාගමක්ම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 74 වන වගන්තියෙහි අර්ථකථනය කර ඇති පරිදි අවම ද්‍රවශීලන වත්කම් ප්‍රමාණයක් පවත්වාගෙන යා යුතු අතර, එම ප්‍රමාණය ඕනෑම දිනයක ව්‍යාපාර කටයුතු අවසන් කරන අවස්ථාවේදී, මුදල් සමාගමේ ප්‍රාග්ධන අරමුදලෙහි ඇතුළත් කර ඇති ණය ගැනීම් සහ සමාගමේ ඕනෑම වත්කමක්, එහි වෙළෙඳපොළ අගයට වඩා අඩු ණය වටිනාකමක් වෙනුවෙන් උකස්කින් සුරක්ෂිත කරන ලද ණය ගැනීම් හැර අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන මුළු පිටහිටි ණය ගැනීම් සහ වෙනත් ඕනෑම ගෙවිය යුතු වටිනාකමකින් 2014.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි සියයට පහකට (5) අඩු නොවිය යුතු අතර එය 2014.07.01 දින සිට සියයට දහයකට (10) අඩු නොවිය යුතුය.
- ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්, ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් හා ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් භාවිතය**

4. 4.1 සෑම මුදල් සමාගමක්ම සැමවිටම, පෙර මුදල් වර්ෂයේ මාස දොළහේ එක් එක් මාසය අවසානයට පැවති ස්වකීය තැන්පතු වගකීම්වල සහ ණය ගැනීම්වල එකතුවේ සාමාන්‍යයෙන් සියයට හත නමාරකට (7.5) සමාන වත්කම්, ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්, ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් හා ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් වශයෙන් පවත්වා ගත යුතුය. එසේ පවත්වා ගන්නා ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්, ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් හා ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් ආයෝජන අරමුදල් ගිණුම භාවිතයේ ගණනය කිරීම සඳහා යොදා නොගත යුතුය.

4.2 ඉහත 2 සහ 3 වන වගන්තියේ සඳහන් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්, ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් හා ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් ඉහත 4.1 වගන්තියේ සඳහන් ද්‍රවශීලන වත්කම්වල කොටසක් වේ.

4.3 මුදල් සමාගමක් විසින් ඉහත 4 වන වගන්තියට අනුකූල වීම සඳහා පවත්වා ගනු ලබන ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්, ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් හා ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් බලපත්‍රලාභී වාණිජ බැංකු එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ ප්‍රාථමික අලෙවිකාර සමාගම් එකක් හෝ ඊට වැඩි ගණනක් භාරයේ තැබිය යුතුය.
- වාර්තා කිරීම**

5. සෑම මුදල් සමාගමක් විසින්ම, එළඹෙන මාසයේ හත්වන (7) දින හෝ ඊට පෙර ජාලගත වාර්තා කිරීමේ පද්ධතිය හරහා ද්‍රවශීලන වත්කම් අධ්‍යක්ෂ වෙත වාර්තා කළ යුතුය.
- අර්ථ දැක්වීම**

6. මෙම විධානයෙහි,

 - i. “කාලීන තැන්පතු” සඳහා මුදල් සමාගම් (තැන්පතු) විධානයෙහි සඳහන් නිර්වචනයට සමාන අර්ථය දිය යුතුය.
 - ii. “මුළු තැන්පතු වගකීම්” පිටහිටි කාලීන තැන්පතු වටිනාකම, පිටහිටි පැවරිය නොහැකි තැන්පතු සහතිකවල මුහුණත වටිනාකම සහ පිටහිටි ඉතුරුම් තැන්පතු වටිනාකමින් සමන්විත වේ.
 - iii. “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
 - iv. “ණය ගැනීම්” යන්නෙන් ණය/බැංකු අයිරා මගින් ලබාගත් අරමුදල්, සම්බන්ධිත පාර්ශවවලට ගෙවිය යුතු ප්‍රමාණයන් හෝ සමුච්චිත හා නිදහස් කළ හැකි වරණීය කොටස්, සුරැකුම්කරණයන්, බැඳුම්කර, ණයකර, පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍රිකා නිකුතු, වෙනත් ඕනෑම කළ යුතු ගෙවීමක් සහ අධ්‍යක්ෂ විසින් තීරණය කරනු ලබන වෙන ඕනෑම ණය ගැනීමක් අදහස් වේ.

- v. “ප්‍රාථමික අලෙවිකාර සමාගම” යන්නට 1995 අංක 31 දරන පනතින් සංශෝධිත (420 වන අධිකාරිය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ 16 වැනි වගන්තිය යටතේ පනවන ලද 2002 අංක 1 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයන්හි සහ 1995 අංක 32 දරන පනතින් සංශෝධිත (420 වන අධිකාරිය වූ) ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනතේ 55 වැනි වගන්තිය යටතේ නිකුත් කළ 2002 අංක 1 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයන්හි සඳහන් නිර්වචනයට සමාන අර්ථ දිය යුතුය.
- vi. “බලපත්‍රලාභී වාණිජ බැංකු” යන්නෙන් 1988 අංක 30 දරන බැංකු පනතේ සඳහන් නිර්වචනයට සමාන අර්ථය දිය යුතුය.

අහෝසි කිරීම 7. 2009 අංක 1 දරන මුදල් සමාගම් (ද්‍රවශීල වත්කම්) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

වර්ෂ 2013 ක් වූ ජූලි මස 26 වැනි දින,
කොළඹ දී ය.

නිවාඩ් අර්ථ ලෙසේ ලිඛිතව
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2013 අංක 5 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය

- හැඳින්වීම 1. 1.1 මෙම විධානය 2013 අංක 5 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය.
- 1.2 මෙම විධානයෙහි සඳහන් නියෝග, ඕනෑම ඉතිරිකිරීමේ තැන්පතු, කාලීන තැන්පතු, පැවරිය නොහැකි තැන්පතු සහතික සහ මෙම විධානයෙහි දිනයේ සිට භාරගනු ලබන හෝ අලුත් කරනු ලබන සහ නිකුත් කරනු ලබන ණය සාධන පත්‍ර සඳහා අදාළ විය යුතුය.

- කාලීන තැන්පතුවක් සඳහා උපරිම පොලී අනුපාතය 2. 2.1 කාලීන තැන්පතුවක් සඳහා මුදල් සමාගමක් විසින් ගෙවිය හැකි වාර්ෂික පොලී අනුපාතය පහත සඳහන් උපරිම පොලී අනුපාත සීමාවන් නොඉක්මවිය යුතුය;

කාලීන තැන්පතුවක කල් පිරීමේ කාලය	උපරිම පොලී අනුපාත සීමාව	
වසරක් හෝ ඊට අඩු	අධ්‍යක්ෂවරයා විසින් මුදල් සමාගම් වෙත දැනුම් දෙනු ලබන තැන්පතු භාර ගැනීමට පෙර කාර්තුවේදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගයට	ප්‍රතිශත අංක 2.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය.
වසරකට වැඩි - වසර 3 ට අඩු		ප්‍රතිශත අංක 2.50 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය.
වසර 3 ට වැඩි - වසර 5 ට අඩු		ප්‍රතිශත අංක 3.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය.

2.2 වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයෙකුගේ (මෙහි මින් මතු “ජ්‍යෙෂ්ඨ පුරවැසියා” ලෙස හැඳින්වෙන) කාලීන තැන්පතුවක් භාර ගැනීමේදී හෝ නැවත අලුත් කිරීමේදී, මුදල් සමාගම විසින් ඉහත (2.1) ඡේදයෙහි සඳහන් උපරිම පොලී අනුපාත සීමාවට වඩා ප්‍රතිශත අංක එකකට නොවැඩි අතිරේක පොලියක් ගෙවිය හැකිය.

- ඉතිරිකිරීමේ තැන්පතු සඳහා උපරිම පොලී අනුපාතය 3. 3.1 මුදල් සමාගමක් විසින් ඕනෑම ඉතිරිකිරීමේ තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතය අධ්‍යක්ෂවරයා විසින් මුදල් සමාගම් වෙත දැනුම් දෙනු ලබන, පෙර කාර්තුවේ දී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය නොඉක්මවිය යුතුය.
- 3.2 ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විසින් ඉතිරිකිරීමේ තැන්පතුවක් පවත්වාගෙන යාමේදී, ඉහත (3.1) ඡේදයෙහි සඳහන් උපරිම පොලී අනුපාත සීමාවට වඩා ප්‍රතිශත අංක එකක් නොඉක්මවන අතිරේක පොලියක් මුදල් සමාගමක් විසින් ගෙවිය හැකිය.

පැවරිය නොහැකි තැන්පතු සහතික සඳහා උපරිම වට්ටම් අනුපාතය 4. කල් පිරීමේදී නිදහස් කරවා ගත හැකි අගයට වඩා අඩු මිලකින් යුත් පැවරිය නොහැකි තැන්පතු සහතික නිකුත් කිරීමේදී මුදල් සමාගම විසින් අනුමත කළ හැකි වට්ටම් අනුපාතය ඒ ඒ තැන්පතුව සම්බන්ධව පහත දක්වා ඇති උපරිම ඵලදායී අගය නොඉක්මවිය යුතුය;

පැවරිය නොහැකි තැන්පතු සහතික සඳහා කල් පිරීමේ කාලය	ඵලදායී අගයෙහි උපරිම ඉහළ සීමාව	
වසරක් හෝ ඊට අඩු	අධ්‍යක්ෂවරයා විසින් මුදල් සමාගම් වෙත දැනුම් දෙනු ලබන තැන්පතු සහතික නිකුත් කිරීමට පෙර කාර්තුවේදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගයට	ප්‍රතිශත අංක 2.00 ක එකතුව.
වසරකට වැඩි - වසර 3 ට අඩු		ප්‍රතිශත අංක 2.50 ක එකතුව.
වසර 3 ට වැඩි - වසර 5 ට අඩු		ප්‍රතිශත අංක 3.00 ක එකතුව.

5. මුදල් සමාගමක් විසින් ණය සාධන පත්‍රයක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොළී/වට්ටම්/කුපන අනුපාතය අදාළ කල්පිරීමේ කාලයක් සඳහා පහත දක්වා ඇති පොළී/වට්ටම්/කුපන් අනුපාතයන්හි උපරිම ඉහළ සීමාව නොඉක්මවිය යුතුය;

ණය සාධන පත්‍රයක් සඳහා උපරිම වාර්ෂික පොළී/වට්ටම්/කුපන අනුපාතය

ණය සාධන පත්‍ර කල්පිරීමේ කාලසීමාව		අධ්‍යක්ෂවරයා විසින් මුදල් සමාගම් වෙත දැනුම් දෙනු ලබන පෙර කාර්තුවේ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය	උපරිම වාර්ෂික පොළී/වට්ටම්/කුපන අනුපාතය	
වසරක් හෝ ඊට අඩු			ණය සාධන පත්‍ර නිකුත් කිරීමට පෙර	ප්‍රතිශත අංක 3.50 ක එකතුව.
පාවෙන අනුපාතය	වසරකට වැඩි - වසර 3 ට අඩු	අධ්‍යක්ෂවරයා විසින් මුදල් සමාගම් වෙත දැනුම් දෙනු ලබන පෙර කාර්තුවේ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය	අදාළ පොළී/ කුපන කාලසීමාව ඇරඹීමට පෙර	ප්‍රතිශත අංක 4.25 ක එකතුව.
	වසර 3 ට වැඩි - වසර 5 ට අඩු		ප්‍රතිශත අංක 5.00 ක එකතුව.	
ස්ථාවර අනුපාතය	වසරකට වැඩි - වසර 3 ට අඩු		ණය සාධන පත්‍රය මහජනතාවට දැනුම්දීමට පෙර දිනය හෝ වට්ටම් දිනය	ප්‍රතිශත අංක 4.25 ක එකතුව.
	වසර 3 ට වැඩි - වසර 5 ට අඩු		ප්‍රතිශත අංක 5.00 ක එකතුව.	

කාර්තුවකට බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය

6.1 අධ්‍යක්ෂවරයා විසින් මාර්තු 31, ජූනි 30, සැප්තැම්බර් 30 සහ දෙසැම්බර් 31 න් අවසන් වන කාර්තු සඳහා අදාළ වන දින 91 ක සහ දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා කාර්තුවකට බරතබන ලද සාමාන්‍ය ඵලදායී අගය දැනුම් දිය යුතුය.

6.2 පොළී/වට්ටම්/කුපන ගෙවීමේ කාලසීමාවට පෙර ඒ ඒ කාලසීමාව සඳහා අදාළ වන කාර්තුවකට බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය මුදල් සමාගම විසින් කොළඹ කොටස් හුවමාරුව වෙත සහ භාරකරුට දැනුම් දිය යුතුය.

වාර්තා කිරීම

7. සෑම මුදල් සමාගමක් විසින්ම කිසියම් මාසයකදී, එම මුදල් සමාගම් විසින් කාලීන තැන්පතු, ඉතිරිකිරීමේ තැන්පතු, පැවරිය නොහැකි තැන්පතු සහතික සහ ණය සාධන පත්‍ර සඳහා ගෙවන ලද පොළී/වට්ටම්/කුපන අනුපාත පිළිබඳ විස්තර එම මාසයට පසුව එළඹෙන මාසයේ 07 වැනි දින හෝ එදිනට ප්‍රථම, අධ්‍යක්ෂවරයා විසින් දෙන ලද උපදෙස් පරිදි එවිය යුතුය.

අර්ථ දැක්වීම

8. මෙම විධානයෙහි,
 - 8.1 “කාලීන තැන්පතු” යන්නෙන් නිශ්චිත කාලසීමාවක් තුළ ආපසු ගෙවීමේ එකඟතාවක් මත මුදල් සමාගමක් විසින් භාරගනු ලබන ඕනෑම තැන්පතුවක් අදහස් වේ.
 - 8.2 “ණය සාධන පත්‍ර” යන්නෙන් බැඳුම්කරයක්, ණයකරයක්, වානිජ පත්‍රිකාවක්, පොරොන්දු නෝට්ටුවක් හෝ අධ්‍යක්ෂවරයා විසින් තීරණය කරනු ලබන වෙනත් ඕනෑම ණය සාධන පත්‍රයක් අදහස් වේ.
 - 8.3 “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.

අහෝසි කිරීම

9. 2012 අංක 6 දරන මුදල් සමාගම් (පොළී අනුපාත) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

වර්ෂ 2013 ක් වූ සැප්තැම්බර් මස 17 වැනි දින, කොළඹ දී ය.

නිවාඩි අප්පත් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2013 අංක 6 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන - සංශෝධන) විධානය

හැඳින්වීම

1. මෙම විධානය 2013 අංක 6 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන-සංශෝධන) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී සෑම මුදල් සමාගමකටම, මෙම විධානයෙහි දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ.

- සංශෝධන**
2. 2008 අංක 3 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන) විධානයෙහි 5 වන ඡේදය මෙමගින් පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලැබේ.
එහි 2 වන උපඡේදය ඉවත් කිරීමෙන් පහත දැක්වෙන උපඡේදය ආදේශ කෙරේ.
මුදල් සමාගමක අධ්‍යක්ෂවරයෙකු විසින් මුදල් සමාගමේ පාලිත සමාගමේ හෝ ආශ්‍රිත සමාගම් ද ඇතුළත්ව සමාගම්/සමිති/සංස්ථාපිත ආයතන 20 කට වඩා වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂ හෝ ඊට සමාන තනතුරු නොදැරිය යුතුය.
 3. 2008 අංක 3 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන) විධානයෙහි 10 වන ඡේදය මෙමගින් පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලැබේ.
 - (1) එහි 2(ආ) වන උපඡේදය ඉවත් කිරීමෙන් පහත දැක්වෙන උපඡේදය ආදේශ කෙරේ.
මූල්‍ය වාර්තාකරණයේ විශ්වාසනීයත්වය පිළිබඳ සාධාරණ සහතිකයක් ලැබෙන ආකාරයට මූල්‍ය වාර්තාකරණය සැලසුම් කර ඇති බවත්, අදාළ ගිණුම්කරණ මූලධර්ම හා නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව බාහිර පාර්ශවයන් සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් සහතික කරන ලද අදාළ ආයතනයේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය පිළිබඳ මණ්ඩල වාර්තාවක්.
 - (2) එහි 2(ඇ) වන උපඡේදය ඉවත් කිරීමෙන් පහත දැක්වෙන උපඡේදය ආදේශ කෙරේ.
මෙම විධානයෙහි දිනයේ සිට පිළියෙල කරන හෝ ප්‍රසිද්ධ කරන ඕනෑම වාර්තාවක, ඉහත දැක්වෙන 2 (ආ) වන උපඡේදයෙහි දක්වා ඇති අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයේ ඵලදායීතාවය පිළිබඳ බාහිර විගණකගේ සහතිකය.
 - (3) එහි 2(ඒ) වන උපඡේදය ඉවත් කිරීමෙන් පහත දැක්වෙන උපඡේදය ආදේශ කෙරේ.
මෙම විධානයෙහි දිනයේ සිට ප්‍රසිද්ධ කරනු ලබන වාර්ෂික ආයතනික යහපාලන වාර්තාවන්හි, ආයතනික යහපාලන විධානවලට අනුකූල බවට බාහිර විගණකගේ සහතිකය.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ දෙනු ලබන විධානය.

වර්ෂ 2013 ක් වූ සැප්තැම්බර් මස 17 වැනි දින,
කොළඹ දී ය.

එච්.බී.බී. කරුණාරත්න
වැඩබලන අධ්‍යක්ෂ
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

2013 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (ආයතනික යහපාලන - සංශෝධන) විධානය

- හැඳින්වීම**
1. 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම පනතේ 3 වන වගන්තියේ (ඇ) ඡේදයේ විධිවිධානයන්ට අනුව ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතන ලෙස සඳහන් කරන පොදු සමාගම්වලට (මෙහි මින්මතු “විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම” යනුවෙන් සඳහන් කරනු ලබන සමාගම්වලට) පොදු විධාන නිකුත් කිරීම සඳහා පැවරී ඇති බලතල අනුව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහි මින්මතු “අධ්‍යක්ෂ” යනුවෙන් සඳහන් කරනු ලබන) විසින් නිකුත් කරනු ලබන මෙම විධානය මෙම විධානයෙහි දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ.
- සංශෝධන**
2. 2009 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (ආයතනික යහපාලන) විධානයෙහි 5 වන ඡේදය මෙමගින් පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලැබේ.
එහි 2 වන උපඡේදය ඉවත් කිරීමෙන් පහත දැක්වෙන උපඡේදය ආදේශ කෙරේ.
අදාළ ආයතනයක අධ්‍යක්ෂවරයෙකු විසින් අදාළ ආයතනයේ පාලිත සමාගමේ හෝ ආශ්‍රිත සමාගම් ද ඇතුළත්ව සමාගම්/සමිති/සංස්ථාපිත ආයතන 20 කට වඩා වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂ හෝ ඊට සමාන තනතුරු නොදැරිය යුතුය.
 3. 2009 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (ආයතනික යහපාලන) විධානයෙහි 10 වන ඡේදය මෙමගින් පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලැබේ.
 - (1) එහි 2(ආ) වන උපඡේදය ඉවත් කිරීමෙන් පහත දැක්වෙන උපඡේදය ආදේශ කෙරේ.
මූල්‍ය වාර්තාකරණයේ විශ්වාසනීයත්වය පිළිබඳ සාධාරණ සහතිකයක් ලැබෙන ආකාරයට මූල්‍ය වාර්තාකරණය සැලසුම් කර ඇති බවත්, අදාළ ගිණුම්කරණ මූලධර්ම හා නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව බාහිර පාර්ශවයන් සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් සහතික කරන ලද අදාළ ආයතනයේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය පිළිබඳ මණ්ඩල වාර්තාවක්.
 - (2) එහි 2(ඇ) වන උපඡේදය ඉවත් කිරීමෙන් පහත දැක්වෙන උපඡේදය ආදේශ කෙරේ.
මෙම විධානයෙහි දිනයේ සිට පිළියෙල කරන හෝ ප්‍රසිද්ධ කරන ඕනෑම වාර්තාවක, ඉහත දැක්වෙන 2(ආ) වන උපඡේදයෙහි දක්වා ඇති අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයේ ඵලදායීතාවය පිළිබඳ බාහිර විගණකගේ සහතිකය.

- (3) එහි 2(එ) වන උපඡේදය ඉවත් කිරීමෙන් පහත දැක්වෙන උපඡේදය ආදේශ කෙරේ.
 මෙම විධානයෙහි දිනයේ සිට ප්‍රසිද්ධ කරනු ලබන වාර්ෂික ආයතනික යහපාලන වාර්තාවන්හි,
 ආයතනික යහපාලන විධානවලට අනුකූල බවට බාහිර විගණකගේ සහතිකය.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 16 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සාදන ලද රීති.

වර්ෂ 2013 ක් වූ දෙසැම්බර් මස 18 වැනි දින,
 කොළඹ දී ය.

නිවාඩ් අජිත් ලෙස්ලි කබිරාල්
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2013 අංක 1 දරන මුදල් සමාගම් (වාර්ෂික බලපත්‍ර ගාස්තු) රීතිය

- හැඳින්වීම 1. 2013 අංක 1 දරන මුදල් සමාගම් (වාර්ෂික බලපත්‍ර ගාස්තු) රීතිය යනුවෙන් හඳුන්වනු ලබන මෙම රීතිය, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී ඕනෑම මුදල් සමාගමකට අදාළ විය යුතුය.
- පළමු වර්ෂය සඳහා බලපත්‍ර ගාස්තුව 2. මෙම රීතිය නිකුත් කරන ලද දිනයේ සිට මුදල් සමාගමක් විසින් බලපත්‍රය ලබා ගන්නා වර්ෂය සඳහා ගෙවිය යුතු බලපත්‍ර ගාස්තුව රු. 1,000,000/- ක් වන අතර එය බලපත්‍රය නිකුත් කරන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.
- වාර්ෂික බලපත්‍ර ගාස්තුව 3. සෑම මුදල් සමාගමක්ම 2014 වර්ෂය සඳහා සහ ඊට පසු එළඹෙන සෑම වර්ෂයක් සඳහා අදාළ වන වාර්ෂික බලපත්‍ර ගාස්තුව අදාළ වර්ෂයේ ජනවාරි මස 31 වන දින හෝ ඊට පෙර, මුළු වත්කම් ප්‍රමාණය පදනම් කොටගෙන පහත සඳහන් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.

පූර්ව ලිපි වර්ෂයේ අවසානයට මුළු වත්කම් ප්‍රමාණය	වාර්ෂික බලපත්‍ර ගාස්තුව (රුපියල්)
රුපියල් බිලියන 1 හෝ ඊට අඩු	300,000/-
රුපියල් බිලියන 1 ට වැඩි සහ රුපියල් බිලියන 5 දක්වා	750,000/-
රුපියල් බිලියන 5 ට වැඩි සහ රුපියල් බිලියන 10 දක්වා	1,000,000/-
රුපියල් බිලියන 10 ට වැඩි සහ රුපියල් බිලියන 20 දක්වා	1,500,000/-
රුපියල් බිලියන 20 ට වැඩි	2,000,000/-

- අහෝසි කිරීම 4. 2012 අංක 2 දරන මුදල් සමාගම් (වාර්ෂික බලපත්‍ර ගාස්තු) රීතිය මෙයින් අහෝසි කරනු ලැබේ.